

පහන් කණුව බම් දේශනා

සයවන වෙළුම

ISBN 955 - 1255 - 06 - 02

කටුකුරුන්දේ කුතුන්නඩ හික්සු

පොතුගැලීම ආරණ්‍ය යේතාසනය
'පහන් කණුව'
කන්දේපෙදුර, දේවාලේගම

ප්‍රකාශනය
බම්ගැලු මුද්‍රණාත්මක

2010

ඩම්ඩානයකි
මුදල විකිණීම සපුරා තහනම් වෙයි.

ප්‍රථම මුද්‍රණය - 2006
දෙවන මුද්‍රණය - 2010

පොත ලබාගත හැකි ස්ථාන

1. පොත්ගුල්ගල ආරණ්‍ය යේතාසනය
'පහන් කණුව' කන්දේගෙදර, දේවාලේගම.
2. රෝයල් ඉන්ස්ට්‍රිටුව්,
191, හැටුලොක් පාර, කොළඹ 5.
3. සි. ඩී. වේරගල මහතා
422, වැලිපාර, කළවතුගොඩ.
4. අනුර රුපසිංහ මහතා
27, කොළඹ වීදිය, මහනුවර
5. හේමා රුපසිංහ මිය
26, හැටුලොක් පාර, ගාලුල.
6. එස්. එ. ලයනල් මහතා
140/19, රුහුණුසිර උද්‍යානය,
හක්මණ පාර, මාතර.
7. මහා හාරකාර දෙපාත්මේන්තුව
2, බුලර්ස් ප්‍රවුමග, කොළඹ 07.

වෙබ් අඩවිය: www.seeingthroughthenet.net

මුද්‍රණය
කොළඹ ප්‍රින්ටර්ස්
17/2, පැරිවත්ත පාර, ගැනීම්පිල, නුගේගොඩ.
වෙළු: 011-4870333

'සඩබපාපසය අකරණා
කුසලසය උපසමපදා
සවිතත පරියොදුපන්
ථත බුද්ධානසාසන්'

මූල්‍යවෘත්‍ය,
ඩමජපද



හැම පවත්
කුසල් වෙනවම
සිත පිරිසිදු
සස්න මෙයමැයි හැම

වලුකේම
ඡ්‍යාම
කැරුම
බදුන්ගෙම

පටුන

පෙළ

හැදින්වීම

v

ප්‍රකාශක නිවේදනය

viii

දම් ගුණ මුදුණ හාරය

x

අමා ගහ

xi

26. 'යො වදන් පවරෝ මනුජේසි'

4

27. 'අප්පමාදරතො හිකුව'

28

28. 'යො අපුදුයිසය තරසය දුස්සති'

56

29. 'උව්‍යානකාලමහි අනුවයිහාතො'

82

30. 'පණ්ඩුපලාසොව දානිසි'

108

භැඳින්වීම

දහම් දන හැමදන්ම	පරදයි
දහමරස හැම රසම	පරදයි
දම් ඇලුම හැම ඇලුම්	පරදයි
තිවන් සුව හැමදක්ම	පරදයි

අනුතර ධම්රාජයාණන් වහන්සේගේ ධම්විජයට අරමුණුවියේ දෙවි මිනිස්න්ගේ විත සහනානයයි. අනාදීමන් කාලයක් තුළ මෝහයෙන් මූලාවී සහර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සින් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධම්විජය පරමාරිය විය. දුක් ගිනි වචන දිග්ධිජය වෙනුවට දුක් ගිනි නිවන ධම්විජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ.

ධම්දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැවෙන දහම් පදයකින් පුළුෂී ජීවිත පරවතීනයක් පවා සිදුවිය හැකි බැවිති. බාහිර වහු දානයෙන් යැළෙන තාවකාලික සහනය මෙන් නොව, එය සහනාන සැනුපුමකට මහ හෙළිකරයි. මොහාතකට දිවශට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සින් සහනන ගැශ්‍රිරු අව්‍ය රසයකි. සහර වචන ගේහසිත ඇළම් මෙන් නොව, ලොවුතුරු දහමට ඇති ඇලුම සහර ගමන කෙටිකරයි. තංකා පිපාසය සහනිදුවන අමා මහ නිවන සියලු සහර දුක් නිවාරණය කරයි.

'නිවනේ නිවීම' පොත් පෙළෙන්* අප දියත් කළ ධම්දාන වැඩ පිළිවෙළෙහි දෙවුනි අදියර වශයෙන් මේ 'පහන් කණුව ධම දේශනා' පොත් පෙළ එම් දැකි. මිතිරිගල නිස්සිරණ වන සෙනසුනෙහි යෝගාවටර සහසිරස හමුවේ අප විසින් දේශනා කරන්නට යෝදන දෙසුම් 33 ක් රගන් යටති පොත් පෙළට වඩා සරල අන්දමින්. ජන ජීවිතයේ එදිනෙදා ගැවත්වලට එල්ල කොට දෙසන දේ බැවින් මෙම ධම්දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩ්දායක වනු ඇතුළුයි සිතමු. සහරදුක් ලියලෙන විවිධ විෂම දාහුම්

මතවාදයන්ගෙන් ගැවසීගත් පොත් පත් සහරා 'සහරාවක' අතරම්ව සිටින වත්මන් පායික සමාරයට මේ තුළින් ලොවුතුරු මගට යම් 'තරු සලකුණක්' හෝ ලැබෙනාත් අප දැරු උත්සාහය සඳහා වූ ලෙස සලකමු.

'ආනුප්‍රභා කථා' නම් වූ අනුප්‍රභාවෙළ කථාමාගීයක් අනුගමනය කරමින් දහම් දෙසු බුදු පියාගෙන් එවැනිම 'ආනුප්‍රභාවෙළ කථාවක්' ධම්දේශකින්ට අනුදාන වදාලන. දාන කථාව, සීල කථාව, සග කථාව, කාමයන්ගේ ආදීනව හා නෙකුමමයෙහි ආනිසාය ඒ අනුප්‍රභාවෙළ කථාවට අයන්වේ. ඒ පියල්ල තුළින් සකස් වූ, මැයුම්, ප්‍රමුදුම්. පහන්වූ සිතට වතුරාසිසනා දේශනාව මැනිවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුදු දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදැසිවන් අංග සතරක්ද ඇතු. එනම්, උපමා, තිදිනා, ආදියෙන් ධම් කරුණු සහදිනය කිරීම (සහදයෝති) සින් කාවදින අන්දමින් එත්තු ගෙවාලිම (සමාදපෙති) ඒවා ප්‍රතිපත්තියට නැංවෙමහිලා උත්සාහවන් කිරීම (සමුනෙනෑසිති) සහ අයන්නන්ගේ සින්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්භාසෙති).

ධම්පදයෙන් තෝරාගත් ගාරා මාතකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදිද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධම් අනුගමනය කිරීමට තුන් දැරුවෙමු. බුජේත්පාද කාලයක ලැබිය හැකි අගුජලය වන අර්හත් එලයෙන්ම දේශනාවක් කුඩාන්වීමට උත්ත්ද විමු. වෙන් සුහෙ ලොකික පරමාරී තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාල පුමාද ප්‍රදය සිහිගන්වීම්න් සංසාර ව්‍යුත්කිය දෙසටම මුවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යායෝ විය. 'පහන් කණුවෙන්' විහිදෙන මෙම බ්ලාලෝකයෙන් ලෝකයාට නිවන් මහ හෙළි පෙහෙළි වේවා!

මෙම 'පහන් කණුව ධම්දේශනා' පොත් පෙළද, 'නිවනේ නිවීම' දෙසුම් පෙළ එලිදුක්වීම උදෙසා කොළඹ හැවැලාක් පාරේ 'රෝයල් ඉන්ස්ට්‍රියුට්‍රයි' පින්වත් ජී.වී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන දේ 'ධම් ගුණ මුද්‍රණභාරය' මින් මුද්‍රණය කරවීමට මහාභාරකාර තැනුපත් යු. මාපා මහතා නිරාණය කිරීම අපට මහන් දෙධියක් විය. අම්ලවී ධම්ය මිල කිරීමකින් නොපිරිහෙළා පායිකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොලටත්, මේ සත්කෘත්‍යායට සහාය දීමට මෙතාක් ඉදිරිපත්වූ පරත්‍යාගකිලි හැම පින්වතුන්ටත්. පරිගත කළ 'පහන් කණුව' දෙසුම් පිටපත් කරදීමේ කායීයට සහාය වන පින්වත් ඒ.එස්.විදි. අබේවිධින මහතාට සහ අනුලා හිඳගාඩි, එම්. නාගහවත්ත්, ජයන්ති රණවිර යන මහත්මින්ටත්, දෙන දේ පිරිසිදුව දීමට ගෝහන ලෙස මුද්‍රණ කටයුතු තිම කරන, සීමාසහිත කරුණාරන්න සහ පුතු සමාගමේ

* වෙතම් 11කින් යුත් මේ පොත් පෙළෙහි වෙතම් 11 ම නිකුත් වී ඇත.

අධ්‍යක්ෂක මහතුන්ට හා කායි මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව නිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධම්දානමය කුගලය පරම ගානන නිවාසාවෙයි සේනුවාසනා වෛච්‍යා පත්‍රී.

'විරං තියෙන ලොකයම් - සමමාසමුද්‍ර යායනා.'

මෙයට
සුදුන් ලදී,
කටුකුරුන්දේ සූත්‍රන්ද හිජු

පොන්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
'පහන් කණුව'
කන්දේගෙදර
දේවාලේගම
(2542) 1999 පෙබරවාරි 12

ප්‍රකාශක තිවේදනය

අතිපුරුෂ කටුකුරුන්දේ සූත්‍රන්දයන් වහන්සේගේ "නිවනේ නිවීම" දේශනා මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයහට එම දහම් පොත් ලබාදීමේ මුලික අදහස අප තුළ ඇතිවී මුත්, මුද්‍රණය සඳහා වැය වන මුදල උපයා ගැන්ම ප්‍රශනයක් විය. එය විසඳීම පිළීස අප කිහිප දෙනෙක් යෝජනා කළේ වැයවන මුද්‍රණ වියදම පමණක් අය කර ගැන්මට ප්‍රමාණවත් වූ මිලකට එම දහම් පොත් විකිණීමයි. එහෙත්, අපගේ එම යෝජනාව ගරු සූත්‍රන්ද සේනාමින් වහන්සේ එකඟෙලා ප්‍රතිකේෂ්ප කරමින් "දර්මය මිල කරන්න බැහැළු, එය අවශ්‍ය අයහට නොමිලේ ලබා ගැන්මට හැකිවිය යුතුයි..." කිහි.

එබැවින් උන්වහන්සේ අදහස් කළ පරිදි මුද්‍රණය කළ "නිවනේ නිවීම" දේශන මාලාව සඳහා වියදීම් ලබා ගැන්මේ වැඩ පිළිවෙළක් වශයෙන් රෝයල් ඉන්ස්ට්‍රේසුව් හි අධිපති ඩී.වී.බණ්ඩාර මහතා විසින් මහා හාරකාර දෙපාර්තමේන්තුවහි "දර්ම ගුන්ප මුද්‍රණ හාරය" නමින් අරමුදලක් අරඹුනු ලැබේය. එවකට මහා හාරකාර බුරය දුරු යු. මාපා මහතාගේ අදහසක් අනුව සිහිවෙන ලද එකී හාරයෙහි අරමුණ වූයේ මෙම පුණ්‍ය ක්‍රියාව ඉටුකර ගැනීම සඳහා දායක වීමට කුමති අය හට මුදලින් කෙරෙන තම පුණ්‍යඩාර එම හාරයට බැර කිරීමට අවස්ථාව සළසා දීමයි.

1997 වසරේදී ඇරඹුනු මෙම දර්ම ගුන්ප මුද්‍රණ හාරය මගින් පුරුෂ සූත්‍රන්ද නිමියන්ගේ දේශනා 33 කින් යුත් "නිවනේ නිවීම" වෙළම 11 කින් මුද්‍රණය කොට නොමිලේ බෙදා දීමට අමතරව පසලොස්වක පොහො දිනයන්හිදී පහන් කණුව සෙනුප්‍රාන වෙත රස්වෙන උපාසක උපාසිකාවන් සඳහා උන්වහන්සේ විසින් කෙරෙන දර්ම දේශනා "පහන් කණුව දර්ම දේශනා" නමින් මේ වන විට ගුන්ප රුක් පළකොට තිබේ. එතැනින් නොනැවති උන්වහන්සේගේ අනෙකුත් සිංහල සහ ඉංග්‍රීසි ගුන්පද එසේම දර්ම දාන වශයෙන් පළකිරීමට හැකිවිම රේ දායක වූ අප සැමගේ ඉමහත් සතුවට හේතුවිය.

අති පුරුෂ සූත්‍රන්ද සේනාමින් වහන්සේගේ එම දර්ම දේශනා අගයමින් එම සත්කාර්යය නොනවත්වා කරගෙන යැම පිළීස දායක හවතුන්ගෙන් අප වෙත ලැබෙන පැසසුම් සහිත ප්‍රතිචාරය නිසාම ඒ අපගේ පහසුව පිළීස අප විසින් මැතකිදී "දර්ම ගුන්ප මුද්‍රණ හාරය" නමින් සම්පත්

බැංකුවේ තුශේගොඩ ගාබාවේ අංක 0003 6000 1415 දරණ ජාගම
ගිණුම විවත කරන ලදී.

අති පූර්ව කටුකරුන්දේ කුඩානනද්ද හිමියන් විසින් පහදා දෙනු ලබන
නිර්මල බුදු දහම ඔබ අතට පත් කිරීම අපගේ එකම අරමුණයි. ඊට
මිලගෙන් ලැබෙන දායකත්වය ඉමහත් කුගලයකි. අපට ඉමහත් දෙරෝයකි.

මෙම වටිනා ග්‍රන්ථ මුද්‍රණය කොට බෙදා හැරීමේ සම්පූර්ණ කාර්යභාරය
ජ.වී. බණ්ඩාර මහතා විසින් රෝයල් ඉන්ස්ස්ට්‍රීටුව් හි පින්වත් නිලධාරීන්ගේ
සහායද ඇතිව වෙශය මහන්සී නොබලා ඉවුකර දීම ගැන අපගේ
බලවත් ප්‍රසාදය මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළයුතු වේ.

මෙයට,
සයුන් උදි
දර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරකාර මණ්ඩලය

ඩම් දේශනා සංස්ක්ත තැටි

මෙම දම්දාන වැඩපිළිවෙළඳ දෙවනි අදියර වගයෙන් පිහිටුවන
ලද මහනුවර දම්ගුවන මාධ්‍ය භාරය මගින් සකස් කරනු ලබන දම්දේශනා
සංස්ක්ත තුරී දත්ත දම්දාන පොන පත බෙදාහරින ස්ථාන කිහිපයෙන්
දම්ගුවනාහිලාජින්ට නොමිලයේම ලබාගත හැකිය.

දම්ගුවන මාධ්‍ය භාරයේ දම්දාන කටයුතු වලට සහායවනු
කුමති පින්වතුන් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන ආකෘතියකට විමසීම
යොමු කිරීම මැතිවි.

- අනුර රුපසිංහ මහතා
අංක: 27, කොළඹ විදිය, මහනුවර.
දු:ක: 081-2232376
- එම්.එම්.කේ. සිරසේන මහතා
දු:ක: 071-8248608

ඩම් ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළකැරෙන ග්‍රන්ථ මුද්‍රණයට දායක වීම

අති පූර්ව කටුකරුන්දේ කුඩානනද්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්
දේශනා නිර්මල බුදු දහම, "නිවනේ නිවීම" සහ "පහන් කණුව ධර්ම
දේශනා" නමින් පළ වී ඇති දහම් පොන් තුළින් මේ වන විටත් ඔබ
ඇතුළු විට කියවා තිබිය හැක.

එම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හැකි පමණ මුද්‍රණය කොට
නොමිල් බෙදා දීම ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරයේ අරමුණයි.

මෙතෙක් එම භාරය මගින් පළකොට ඇති ධර්ම ග්‍රන්ථ එකී ග්‍රන්ථ
වල අවසාන පිවුවෙහි දක්වා ඇත.

මෙම මහතු පූර්ණ ක්‍රියාව සඳහා දායක විමට කුමති පින්වතුන්,
පහත සඳහන් උපදෙස් පිළිපෑදීම මැතිවි.

- වෙක්පත් මගින් එවන සියලු ආධාර "ඩම් ග්‍රන්ථ මුද්‍රණ භාරය"
නමින් සම්පත් බැංකුවේ තුශේගොඩ ගාබාවේ අංක 0003 6000 1415
දරණ ගිණුමට බැර කිරීම පිළිස පහත සඳහන් ලිපිනයට එවිය
හැකිය.
- දිවයිනේ පිහිටි ඕනෑම සම්පත් බැංකු ගාබාවක් මගින් ඔබගේ ආධාර
මුදල් ඉහත සඳහන් ගිණුමට බැර කළ හැක.
- කෙයේ වුවද, ඔබගේ පහසුව පිළිස සියලු පූර්ණාධාර කොළඹ 05,
හැවිලොක් පාරේ අංක 191 හි පිහිටි රෝයල් ඉන්ස්ස්ටූටුව් ආයතනයේ
ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය වෙනුවෙන් පිහිටුවා ඇති අංශයටද බාර
දියහැක.
- මෙම භාරය මගින් නිකුත් කුරෙන ධර්ම ග්‍රන්ථ මගින් ඔබගේ
දායකත්වය වරින් වර දායක සවතුන්ගේ දෙනගැනීම සඳහා පළ කරනු
ඇත.
- මෙ විසින් කරනු ලබන ආධාරය බැංකු ගිණුමට බැර කරන විට ඒ
සඳහා නිකුත් කරනු ලබන කුවිතාන්සීයෙහි ණයා පිටපතක් පහත
සඳහන් ලිපිනයට එවිමෙන් මෙම ධර්ම දානමය කටයුත්තට දායක
වන ඔබගේ තම සහ දායක මුදල අප විසින් වරින් වර පළ කරන
දායක ලැයිස්තුවෙහි ඇතුළත් කිරීම කළ හැකිය.

ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය
රෝයල් ඉන්ස්ස්ටූටුව්
අංක 191, හැවිලොක් පාර
කොළඹ 05

අමා ගග

මහවැලි ගහ උතුරට හැරවීමෙන් පසු එකෙක් නිසරු මූඩ් බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්වේදක් නොලබා සිටි ගොඹීභ පෙදෙස පුරා නිහවිව ගලා යන සිජිල් දිය දහරින් පිනා ගියහ. මැලවිනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසිගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුවු කළුව වගුණහ.

දහම් අමා ගග "උතුරට" හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරුමුණී. දහම් පත-පොත තබා "එදා-වේල" සඳහා වත් විය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තේ, නිහවිව නොමිලයේ ගලායන අම්ල දහම් අමා දිය දහරින් සඳහම් පිපාසය සන්සිදුවා ගත්හ. අරවු මිසිදු හැර, සැදුහැයන් සරුව, ඉණ තුවණීන් බරව පිළිවත් මහට නැමි ගත්හ. ලොවී - ලොවුනු මල් පල නෙලා ගනිමින් හද පුරා පිර බැතියෙන් තත් අයුරින් සොමිනය පළකළහ.

"ධම් ගුණ මුදුන හාරය" නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු දම්දාන සංකල්පය පමණී. අමාගහ "උතුරට" හැරවූවේ සපුන් ඉණ හඳුනන පරිත්‍යාගිලි සැදුහැවත්තුමය. "නිවත් නිවීම" පොත් පෙළ එම් දැක්වීමෙන් නොනැවති "පහන් කණුව ධම්දේශනා" පොත් පෙළහි "බර පැන" දැරීමටත්, දෙස් - විදෙස්වල දහම් පිපාසිනයින් උදෙසා අප අතින් ලියවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එම් දැක්වීමටත් ඔවුනු උත්සුක වූහ. "දෙන දේ පිරිසිදුවම දීමේ" අදහසින් අම්ල වූ දහම රේට නිසි ගෙයෙන මුදුනයකින්ම ධම්කාමින් අතට පත් කිරීමට පියවර ගත්හ. මුදින පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමගම "නැවත මුදුන" පළකිරීමෙන් දහම් අමා ගහ වියලි යා නොදීමට දැඩි අදිවනකින් ඇප කැපවූහ.

"පොත් අලෙවිය" පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහ-වේලින් නොරව, තමන් අතට නොමිලයේම පත් කුරෙන "දහම් පඩුර" තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්තු තමන් ලද රස අහරක්, නැ-හිතවතුන් සමග බෙදා-හදා ගත්තාක් මෙන් නොමුදුරුව අන් දහම් ලැදියනටද දී ධම්දානයට සහභාගි වූහ. ඉනුද නොනැවති, ගක්ති පමණින් "ධම් ගුණ මුදුනහාරයට" උරදීමටද ඉදිරිපත්වූහ, ඇතුමෙක් ලොකු කුඩා දහම් පොත් මුදුනය කරවීමේ හා නැවත-නැවත මුදුනය කරවීමේ බරපැන ඉසිලිමට පවා පසුබට නොවූහ.

සම්බුද්‍ය සපුන මේ ලක් පොලොවහි පවතින තාක් මේ දහම් අමාගහ ලෝ සතුන් සින් සනහමින් නොසිදී ගලා යේවා යතු අපගේ පැතුමයි.

"සඩඩානං බමමදානං පිනාති"

මොයට,
සපුන් ලැදී
කටුකරුන්දේ කුත්තනා හිසු

පොත්ගුල්ගල ආරණ්‍ය සේනාපතිය
'පහන් කණුව'
කන්දේගෙදර, දේවාලේගම
2000 ජුනි 05 (2544 පොසාත්)

26 ටන දේශනය

26 වන දේශනය

'නමෝ තස්ස හගවතො අරහතො සමමා සමුද්‍රස්ස'

'යො වදත් පවරා මනුපේසු
සක්‍රමුනී හගවා කතකිවොවා
පාරගතො බලවිරිය සමංගී
තං සුගතං සරණතෙමුපෙමි

රාග විරාගමනෙපමසොකං
ධමමමසංඛතමපැටිකුලං
මධුරමිමං පගුණං සුවිහතං
ධමමමිමං සරණතෙමුපෙමි

යන් ව දිනා මහප්‍රේලමාපු
වතුපු සුවිසු පුරිසයුගෙසු
අධිව පුණෙල දමද්සා තො
සංසමිමං සරණතෙමුපෙමි

- ජතක මානවක විමානවතු

සැදුහැවත් පින්වතුනි,

තෙරුවන් සරණ යාමත් ශිල සමාදානයන් මේ ගාසනයේ ආරම්භක පියවරක් පමණයි. එහෙම නමුත් ඒ සරණ ගමන මාත්‍රයකින්මත් ආස්වර්යවත් ආනිගෘය ලබාගත හැකිවීම තැපුරුවන්ගේ අනුහාවසම්පන්න බවට සාධකයක්. සරණ ශිල මාත්‍රයෙන්ම සුගතිගාමී වූත් සැදුහැවතුන් ගැන ධම් සාහිත්‍යයේ කොතෙකුත් සඳහන් වෙනවා. ජත්ත මානවකයා පිළිබඳ කථාන්තරය ඒ වගේ එකක්.

නිලෝගුරු බුදුපියාණන් වහන්සේ සැවැන් තුවර වැඩ වාසය කරන කාලයේ සේතුවා තුවර ජත්ත කියන බ්‍රාහ්මණයෙක්, බ්‍රාහ්මණ මානවකයෙක්, උකකටධා තුවර පොකබරසානි කියන බ්‍රාහ්මණ

ආචාර්යවරයා වෙත ගිහිල්ලා ගාස්තු ඉගෙන ගෙන අවසාන කරලා ආපසු තමාගේ මධ්‍යියන් දකින්න සේතවා තුවරට ඇවිල්ලා ගුරුප්පූරු වශයෙන් දහසක් කහවලු අරගෙන නැවතන් තමාගේ ගුරුවරයා හමුවීමට යම්න් පිටියා. එදා උදුසන බුදුපියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා විදුරණකාට ජන්ත මානවකයා පෙනීගිය නිසා ඒ මාර්ගයේ ගහක් මුලට වැඩා වැඩා පුන්නා. ජන්ත මානවකයා බුදුරජාණන් වහන්සේ දැකුල, ඇවිල්ල බොහෝම ප්‍රසාදයකින්, පැහැදීමකින්, යුක්තව තුෂුරුවන් සරණ ගිහිල්ලා බණ අහලා පිටත් උනා. යන්න කළින් බුදු පියාණන් වහන්සේ තෙරුවන් සරණයාමට තෙරුවන් ගුණ කියවෙන ගාලා තුනක් ජන්ත මානවකයාට ඉගුන්තුවා. ඒ ගාලා සිහිකරමිනුයි ජන්ත මානවකයා යන්න පිටත් වුනේ. ඒ ගාලා තුන තමයි අපි මේ ආරම්භක වශයෙන්, මේ මාතකාට වශයෙන් තුළුවේ.

'යො වදිතං පවරෝ මනුපෙසු' - මනුෂයන් අතර වාදීන්ගෙන් උතුම් වූ එහෙම නැත්තම් ගේෂ්ථ වූ, 'සකුමුත්' - ගාකා මුනිනු වූ 'හගව' හාගාවත් වූ 'කතකිලො' - විමුක්තිය සයදහා කළයුතු කෘෂිකර අවසන් 'පාරගතා - බල විරිය සමංගි' - සයර කතරන් එතෙරවූ සංසාර සාගරයෙන් එතෙරවූ ඒ කියන්නේ නිවන් දුව්වාවූ කායබල විසිබල විරෝධියෙන් සමන්විත වූ 'තං සුගතං සරණකමුපෙම්' - ඒ සුගතයන් වහන්සේගේ සරණ මම යම්. පිහිට කොට යම් කියන එකයි. ඒ මුල් ගාලාවේ කියවෙන්නේ. දෙවනි ගාලාවේ "රාග විරාගමනෙන්මසොකං"- රාගය දුරකරන්නාවූ රාගවිරාග අනෙනත් - තන්හාට රහිතවූ, 'අසොකං' නිශේශීක්වූ 'ධමමමසංඛක මයුවිකුලං' - නොපිළිකුල්වූ 'අසංඛඝමම' නම් වූ තීර්වාණ දේශයද 'මධුරම්පරුණු සුවිහනකං', මිහිරවූ මැනවින් බෙදන ලද්දාවූ පුරුණ වූ මේ පර්යාපි දේශයද 'ධමමමමම සරණකමු පෙම්' - මම පිහිට කොට යම්. "යක්ව දිනා මහසුලමාපු" - යම් ආර්ය සංසාරන්තියක් කෙරෙහි දෙනලද්ද මහන්තිල යයි කියනු ලැබේද 'වතුසුව යෙසු ප්‍රේරිසයුගේසු' ප්‍රේරිසු පුරුෂ යුගල සතරක්වූ 'අයිව පුළුල දමෙදසා තේ' තීර්වාණ දේශය ප්‍රත්‍යාශ වශයෙන් දුව්වාවූ ඒ අෂ්ටායි පුද්ගල සංසාරන්තිය නම් වූ 'සංසමමම සරණකමුපෙම්' මේ සංසාර වහන්සේලා සරණ යම්. උත්තිහන්සේලා පිහිටියාට යම්. කියන අදහසය ඒ අවසාන ගාලාවේ තියෙන්නා. ඉතින් මේ ගාලා තුන කියිම් පියා ගෙන්න නියෙන්න අර ශිලසමාදනය - දැන් මේ පින්වතුන් කවුරුන් දන්තවා සිල් සමාදන්වීමට කළින් සරණයාමක් කරනවා. තුෂුරුවන් සරණයාමන් සුඟ පවු දෙයක් නොවයි. ඒ තුෂුරු කෙරෙන්නේ තමාගේ ගුදාව මාව මරණයට පත්කළා. දිවා ලෝකයේ ඉන්න අතින් දෙවිවරු මගේ මේ යසස දැකුලා කොයි විදියට මේ තත්ත්වයක් ලැබුවාද? ලබනවද? කියලා පුදුමෙන් වගේ පුකාඟ කරනවා කියලා. ඔය කාරණය ජන්ත දිවා පුත්‍රය කාරණය පෙන් ඇත්තා මේ ආකාරයට සරණ ගියා, පන්සිල් දන්තවාද? කියල ඇඹුවා. ඒක මම දන්නේ නැහැ කිවිවා. එළභට ඒකත් මට කියල දුන්නා. මේ පිරිරසු වූ ප්‍රාණසාතය සතුන් මැරිම කියන එක අතරන්න. තුවණුත්තන් ඒක ප්‍රශ්නය කරන ප්‍රතිපත්තියක් නොවයි. ඒ වගේම නොදුන්දේ ගැනීම, පර අමුවන් කරා යාම, බොරුකීම, සුරාපානය කිරීම යන මේවා තුවණුත්තන් විසින් වර්ණනා කරන ප්‍රතිපත්ති නොවේ. මේවා අපිරිසිදු ප්‍රතිපත්ති කියල කිවිට පස්සේ මම ඒ ආකාරයට ශිලය අධිෂ්ථාන කරගත්තා. එහෙම යන අතරේ සොරු මට විදාලා මාව මරණයට පත්කළා. දිවා ලෝකයේ ඉන්න අතින් දෙවිවරු මගේ මේ යසස දැකුලා කොයි විදියට මේ තත්ත්වයක් ලැබුවාද? ලබනවද? කියලා පුදුමෙන් වගේ පුකාඟ කරනවා කියලා. ඔතින් ජන්ත මානවකය ජන්ත දිවා පුත්‍රය පුකාඟ කළා.

පිහිට කරගෙන තවතිසා දිවාලෝකේ තියේයාදුන් විමානයක පහළ උනා කියල කියවෙනවා. එළභට ඒ තරුණයා මළ බව අහල මධ්‍යියනුන් ඒ යෝතවා තුවර වැසියනුන් එකතුවලා අවම්ගල කටයුතු කරන්න පුදුනම් වෙන අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ එතෙන්ට වැඩියා.

බුදුපියාණන් වහන්සේ එතෙන්ට වැඩියාම අර ජන්ත මානවකයා දිවාලෝකේ ඉදාල විමානය සහිතවම එතෙන්ට පැමිණියා. බුදු පියාණන් වහන්සේ පිරිසට ඒ කාරණය ඇහැවීම වශයෙන් ඒ දිවා පුත්‍රයාගෙන් ඇඹුවා මේ ඉර හදවත් වඩා බෙලන විමානයක් සහිතව දෙවිලොවින් ආපු ඔබ කවිද? කොයි විදියේ පිනක් කරලද මේ තත්ත්වය ලැබුවේ කියල. ජන්ත දිවා පුත්‍රයාගේ කටිනම කියවන්න සැලුස්සුවා. "මම තමයි හාගාවතුන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් ගිහිල්ලා ඒ සයක් මුල වැඩ සිටිදී එද හමුවුන බාහුමණ වහන්සේ මගන් ඇඹුවා තුෂුරුවන් සරණ යාම කියන එක දන්තවාද? කියලා. මම කිවිවා නැහැ කියලා. හාගාවතුන් වහන්සේ මට ඒක කියලා දුන්නා. ඒ කියු ආකාරයට සරණ ගියා, පන්සිල් දන්තවාද? කියල ඇඹුවා. ඒක මම දන්නේ නැහැ කිවිවා. එළභට ඒකත් මට කියල දුන්නා. මේ පිරිරසු වූ ප්‍රාණසාතය සතුන් මැරිම කියන එක අතරන්න. තුවණුත්තන් ඒක ප්‍රශ්නය කරන ප්‍රතිපත්තියක් නොවයි. ඒ වගේම නොදුන්දේ ගැනීම, පර අමුවන් කරා යාම, බොරුකීම, සුරාපානය කිරීම යන මේවා තුවණුත්තන් විසින් වර්ණනා කරන ප්‍රතිපත්ති කිවිට ප්‍රස්සේ මම ඒ ආකාරයට ශිලය අධිෂ්ථාන කරගත්තා. එහෙම යන අතරේ සොරු මට විදාලා මාව මරණයට පත්කළා. දිවා ලෝකයේ ඉන්න අතින් දෙවිවරු මගේ මේ යසස දැකුලා කොයි විදියට මේ තත්ත්වයක් ලැබුවාද? ලබනවද? කියලා පුදුමෙන් වගේ පුකාඟ කරනවා කියලා. ඔය කාරණය ජන්ත දිවා පුත්‍රය පුකාඟ කළා.

එතකොට මේ සොයි ක්‍රියාන්තරය ආගුයෙන් අපට පෙනෙනවා තෙරුවන් සරණ යාමන් පාවකිලය සමාදන්වීමන් කොයිතරම් ආනිභාස සම්පත්තාද කියලා. විශේෂයෙන්ම හිතා ගෙන්න නියෙන්න අර ශිලසමාදනය - දැන් මේ පින්වතුන් කවුරුන් දන්තවා සිල් සමාදන්වීමට කළින් සරණයාමක් කරනවා. තුෂුරුවන් සරණයාමන් සුඟ පවු දෙයක් නොවයි. ඒ තුෂුරු කෙරෙන්නේ තමාගේ ගුදාව මාව මරණයට පත්කළා. දිවා ලෝකයේ ඉන්න අතින් දෙවිවරු මගේ මේ යසස දැකුලා කොයි විදියට මේ තත්ත්වයක් ලැබුවාද? ලබනවද? කියලා පුදුමෙන් වගේ පුකාඟ කරනවා කියලා. ඔතින් ජන්ත මානවකය ජන්ත දිවා පුත්‍රය පුකාඟ කළා.

කියන්නේ තුණුරුවන් ගුණ සිහිකරමින් යාමයි. බුද්ධානුස්සයි, බම්මානුස්සයි සංසානුස්සයි වගයෙන් තුණුරුවන් ගුණ සිහිකරමිනුයි ගියේ - ඒ සිතින්, ඒ ආසන්න සිතින්, කළරය කිරීම නිසා තමයි දිවා ලෝකයේ අර තත්ත්වය ලැබූවේ. අපි ධර්මය අහලා නියෙනවා, දැන් කෙනෙකුගේ රේඛ උත්පත්තිය ගැන කියවෙන කොට ගරුකකම් කියල කියන ආනන්තරය කම් වැනි බරපතල කම්යක් නැත්තම් මව මැරිම, පියා මැරිම, රහතුන් මැරිම, බුද්ධ ගර්රයෙන් ලේ සෙලවීම, සාසජේද කම්ය - ඇතුම් විට දක්වූව නියත මිල්‍යාදුෂේරයන් එකක් හැටියට - ඒ විදිය බරපතල කර්මයක් ඉදිරිපත් තුනොත් කෙනෙකුගේ මීලඟ උත්පත්තිය නිරණය කෙරෙන්නේ අවසාන අවසාවේ කරපු කර්මයකින් හෝ, කලින් කරලා අවසාන අවසාවේ සිහිපත් කළ කර්මයකින්. එකට කියනවා ආසනා කර්මය කියලා. එතකොට ගරුක කර්මය නැතිවෙනකොට ආසන්න කර්මය. එකත් නැතිවෙනකොටයි රේඛට අර ආචිණී කියලා කියන තමන් නිරන්තරයෙන් කිරීම තුළින් පුරුදු කරගත්ත කර්මයක් ඉදිරිපත් වෙනවා. එහෙමත් නැතිවෙනකොට වෙන යම්කිසි අවසාවක කළ 'කටනා' කමින් හැඳුන්වන යම්කිසි කර්මයක් කොහොම තමුන් ඉදිරිපත් වෙනවා රේඛ උත්පත්තියට. දැන් මෙතන අපට පෙනෙනවා ආසන්න කර්මය. බුදු පියාණන් වහන්සේ ඇත්ත වගයෙන් ඒ අවසාවේ වැඩියේ මරණයෙන් ගැලවීමට නොවේයි. උත්වහන්සේගේ මහා කරුණා සමාජත්ති ඡායා තුළින් පෙනෙනට ඇති ජන්ත මානවකයා තුළ අර විදියේ ගැලුමු ඉදාවක් ඇති කර ගනන ගක්තියක් නිබෙනවා කියලා. එතකොට අවසාන සිත සකස් කිරීමයි බුදු පියාණන් වහන්සේ එතනට වැඩිම කළේ. ඒ හැටියටම ජන්ත මානවකයන් මෙතෙක් අහලවත් නැති, මෙතෙක් නොගිය සරණ යාමක් කළා. මෙතෙක් අහලවත් නැති හිළයක් සමාදන් විනා. ඒ සුළු වෙළාව තුළ ඇති කරගත්ත තුළ වෙනනාවනුයි අර විදියේ දිවා සම්පත්තියක් ලැබූවේ.

එතකොට අපි ඒ තුළින් කළුපනා කරන්තට මින. ඇත්ත වගයෙන්ම අපේ ශිල සමාදානය තහවුරු වෙන්නේ, ඉද්ධාව පිහිට කරගෙනයි. කෙනෙකුට කියන්න පුළුවන් නම් "නත්තී මේ සරණ අද්දුක්දු බුද්ධා මේ සරණ වරං" "මට වෙන පිහිටක් නැත. බුදුරජාණන් වහන්සේම මට පිහිටයි. ධර්මයම මට පිහිටයි. සාසයා වහන්සේම පිහිටයි කියලා ඒ තරම් පුබල ඉදාවක් නිබෙනව නම් ඒ තුනුත්තා ඒ සරණ යාම කරනවා. සරණයාම කියල කියන්නේ පිහිට සොයා යාම. ඒ පිහිට සොයන්න වෙන්නේ, ශිල, සමාධී, ප්‍රභා තුළිනුයි. බුදුරජාණන් වහන්සේට කුණුරුවන් ගෙවිගන්න බැහැ. තමුන් අර ශිල, සමාධී, ප්‍රභා වැඩිම ආරම්භය සරණගමනයයි. එකයි මේ කාලයේ පවා ශිල සමාදානයට කලින් තුන්වරක්ම "බුද්ධං සරණං

ගව්‍යාම්" ආදි වගයෙන් මේ අපි සරණයාම කරන්නේ. එක එසේ මෙසේ දෙයක් නොවේයි. දැන් එතකොට මේ ජනත මානවකයාට ඒ බුද්ධ කාලයේ තිබුණු මාරක අනතුරක් නිසා, උවදුරක් නිසා, ඒ විදියට හදිසියේ ජිවිතය නැති විනා. ඒ බුද්ධ කාලයටන් වඩා මේ කාලයේ ඉන්න මානවක මානවිකාවන්ට - දරු දැරුයන්ට - මග තොටෙ කොසිතරම් උපදුව අනතුරු නියෙනවාද කියල මේ පින්වත්න දන්නවා. පාරේ මේ පැන්තේ ඉදාල එහා පැත්තට පතින්න කලින් මේ පුංචි අපි යටකරගෙන යන්න අධිවේගි දැවැන්ත වාහන විදියක් විදියක් ගාන් දුවනවා. එවළුම මේ පුංචි අපේ මහ වියදම, වරිතය, ජිවිතය කොල්ල කාගන්ත නොයෙකුත් ආකාරයේ පල්හොරුන්, දාමරිකයන්, මිනිමරුවන් හන්දියක් හන්දියක් ගාන් ඉන්නවා. දැන් එතකොට මේ මැත යුගයක ඉදාලා බෞද්ධ ජනනායකයින් පාසුල් සිපුත්ට පාසලෙන් පිටත්වෙන අවස්ථාවේදී, පාසුල් වැඩි නිමකරා ගෙදර යන අවස්ථාවේදී, මේ අපි කලින් සඳහන් කළ ගාලා තුන සිහිපත් කරන්න, එවා කියන්ත, පිළිවෙතක් හැටියට යොදලා නියෙනවා. මේ කාලේ ඒ ගාලාවල අර්ථය පවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැ. එවා විකෘති කරගෙන විහිල බවට පත්කරගෙන ඇතුම් කෙනෙක් ඉන්නේ. තමුන් ඉතාම බලසීමින්න ගාලා තුනක්. දැන් බුද්ධායාලයටන් වඩා මේ කාලයේ අනතුරු බහුල නිසා අපට කියන්ත වෙන්නේ පාසුල් පිටත්වෙන අවසාවේ - පවා පුරුවන්කමක් තියෙනවා නම් මේ ගාලා තුන සිහිපත් කරගෙන, එහෙම නැත්තම් යන් පිරිසෙයින් 'බුද්ධං සරණං ගව්‍යාම්". ධම්ම සරණං ගව්‍යාම් සංස සරණං ගව්‍යාම්" කියලා ආසන්න සිනෙන්ම පිටත්වෙන එක හොඳය කියලා. යන් පිරිසෙයින් අර කියාපු විදිය අනතුරක් ආවත් හොඳ තුනක උත්පත්තියක්වන් ලබන්න පුළුවන් තුණුරුවන් සිහිපත් කරගෙන ගෙදරන් පිටුලනොත්. ඔන්න මිය වියයි දැන් තියෙන තත්ත්වය.

ඉති. ඒ වගේම අපට පෙනෙනවා ඒ තුණුරුවන් කෙරෙහි ගුද්ධාව, සරණයාම, එක්කම ශිල සමාදානයන් අර තරම් බලසීමින්න දෙයක්. පැක්වසීලය උනත් සුළුපවු දෙයක් නොවේයි, ශිහියාගේ නිත්‍ය ශිලය වශයෙන් නිබෙන. ඒ ශිලය පමණක් සමාදන් වෙලා ඒ සුළු වෙලාවක් තුළ දැඩි අධිෂ්ථානයක් ඇති කරගන්න ඇති ජන්ත මානවකයා. මගේ ජිවිතයේ ඉතිරි කාලය තුළ මම කිහිම සහන් මරන්නේ නැ, පොරකමක් කරන්නේ නැ කාමයේවරදවා හැකිරෙන්නේ නැ, බොරු කියන්නේ නැ, සුරුපානය කරන්නේ නැ හැටියාත්තා ගැක්තිය - වැඩි කළක් රක්කේ - නැ සුළු මොහොතක් තුළ ඇතිකර ගන්තු ශිලයක් ඇතින් අර තරම් දිවා

සම්පන් ලැබුවේ. එතකොට ර්වත් වඩා ආනිගාස සම්පන්නයේ මේ පිළිතුන් අභල තියෙනවා උපෝසිජ අධ්‍යාග ශිලය. දැන් මේ බොහෝ දෙනෙක් සමාදන්වෙලා තියෙන්නේ පෙහෙවස් වශයෙන් උපෝසිජ අධ්‍යාග ශිලය. ඒ අෂ්වාග ශිලයෙන් ආනිගාස දක්වන දර්ම කරාවකුන් තිබෙනවා. අවම වශයෙන් අඩ දවසක් එක ශික්ෂණ පෘදයක් ප්‍රබලව රැකිමේ ආනිගාස දක්වන පුදුම විදියේ කරාන්තරයකුන් ධම් සාහිත්‍යයේ සඳහන් වෙනවා. දැන් මේ පිළිතුන් මේ කාලයේ ඇතුම් විට ලොකු හැටියට සළකන්නේ නැති විකාල හෝජන ශික්ෂණය පෘදය දැඩි අධිෂ්ථානයකින් ජීවිත පර්ත්‍යායකින් රැකි එක්තරා දුනී මනුෂ්‍යයෙක් විශ්‍ය දේවතාවෙක් වූන කරාන්තරයක් දර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. එක මේ විදියටයි කියවෙන්නේ.

හිමාලයේ ඉදාලා අවුරුද්දක් පාසා කොසඩි තුවරට පැමිණෙන පන්සියක තාපස පිරිසක් හිටියා. කොසඩි තුවරට එන්නේ කොසඩි තුවර ඒ කාලයේ හිටිය සේමිත සිටාණන් පාවාරය සිටාණන් කුක්කුව සිටාණන් කියල කියන සිවුවරුන් තුන්දෙනෙක් ඒ තාපස වරුන්ට ආරාධනා කරලා තිබුනා වැඩි හාර මස තුළ හැම අවුරුද්දකම අපෙන් උපස්ථාන ලබන්න එන්න කියලා. ඒ ආරාධනාව අනුව පිටත්වෙලා එන තාපසයින් එක්තරා අවස්ථාවක කුලේ කෙළවර තිබුනු මහා විශාල තුළ ගසක් මුළ ටිකකට තැවතුනා, විවේක ගන්න. තාපසයින් අතර ප්‍රධාන තාපසයා කළුපනා කළා මේ තුළගහට අධිශ්ඨිත දේවතාවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බැං. මහා බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනෑ කියලා තිකමට වගේ හිතුවා මේ අපේ පිරිසට පැන් ලබා දෙනවානම් මේ දේවතාවගේ අනුහයින් අපට බොහෝම වටිනවා. මේ වෙළාවේ ප්‍රයෝගනව් දෙයක් කියලා. හිත නවත් එක්කම ඒ හැම දෙනාටම පැන් පහළ වූනා එතන. ර්ව පස්සේ කළුපනා කළා අපට නාන්න පැන් ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ කත් එහෙමම ලැබුනා. ර්ව පස්සේ කළුපනා කරා අපට ආහාරයන් ඒ විදියටම ලැබුනා. ර්වහට අර තාපසයා හිතනවා මේ තරම් අපි හිතන හිතන දේවල් දෙන්න ගක්තියක් තියෙන මේ දේවතාව අපිට දැකින්න ඇත්තම් හොඳයි කියලා. එතකොට අර තුළ ගහේ මුල් අතරන් මේ දේවතාවා මහාතුහාව සම්පන්න සුවහාවයකින් පෙනී සිටියා. ර්වහට මේ තාපසය අහනවා ඔබ කොයි විදියේ පිනක් කරලද මේ තත්ත්වය ලැබුවේ කියලා. ඔන්න එතකොට අර දේවතාවා ලැංඡය කියන්න, පින බොහෝම සුළු දෙයක් හිසා ලැංඡය කියන්න. අදී මදිකළා. තැවත තැවත ඇවිල්ල කළහම ඔන්න කියන්න පටන් ගන්නා. ඒ සම්පූණී ප්‍රවෙත්තිය මේ විදියටයි දර්මයේ දැක්වෙන්නේ.

සැවැන් තුවර අන්පිඩු සිටාණන්ගේ ගෙදර වාර්තුයක් තිබුනා හැම පොහාය ද්විසකම ගෙදර කුවුරුන් සිල් රකිනවා. කොයිතරම් ද කියනාන් කිරිලොන දරුවන්ගේ පවා කට සෝදාලා දවසේ ඉර අවරට යන අවස්ථාවේදී කටසෝදාලා වතුමඟුර කටේ තබල ඒ කුඩා අවදියේ පටන්ම විකාල සේජන ශික්ෂණය පවා රකින්න පුරුදු කරන සිරිතක් තිබුණා. ඒ තරමටම දැඩිව හැම දෙනෙක්ම පොහාය අවසිල් රැකිමේ සිරිතක් තිබුණා. එතකොට එක දිනක් ඒ ගෙදරට කුලී වැඩි සොයාගෙන ආව ඉතාම දුපත් මනුෂ්‍යයක්. ඒ මනුෂ්‍යය ඇවිල්ල වැඩි කළක් උන් තැන පෝදාවසේ සිටාණන් විහාරයේ ඉදල ඇවිල්ල ගෙදර අයගෙන් අහනවා අහවල් අර කුලී කරුවට කිවිවද, අද පෝද ද්විස බව කියලා. කියන්න බැරුවුනා කියල කිවිව. එහෙම එයාට විතරක් කැම විකක් තියන්න හවස් වරුවට කියල වෙනම කැම විකක් එයාට පුදානම් කරලා තියලා අනින් අය අර කියාපු පිළිවෙන් හිටියා, කුඩා දරුවා පවා ආහාර නොගෙන. ඉතින් ඔය අතර හවස් වෙලා අර මනුෂ්‍යය ආව ඉතාමන්ම මහන්සිවෙලා වැඩි කටයුතු කරලා. ඇවිල්ලා ඒ ආහාර වික දුන්නාම විකක් කළුපනාව වැඩුණා. කොතෙක් කුසිගින්න තිබුන්න එකපාරම කැවූව තැන, කළුපනා කළා මොකද වෙනදානම් මේ ගෙදර කොතෙකුන් බන් දෙන්න වැජන දෙන්න කියලා එහෙම කැඟහනවා පොඩි දරුවෙර හෙම. අද කිසිම සැදායක් තැහැ. ර්වහට ඇපුවා මේ කටටිය කැම කාලද ඉන්න කියලා. තැ කිවිව. මොකද? කියල ඇපුවාම කියනවා මේ වග පෝද ද්විස් වල අපේ සිරිතක් තියෙනවා. සිටාණන් මේ කුඩා දරුවනට පවා මෙන්න මේ විදියට විකාල හෝජන පිළිබඳ ශික්ෂණය රකින්න සැලස්වනවා" කියල. කිවිවහම මේ මනුෂ්‍යය අහනවා මටත් පුළුවන්ද මේ පොහාය අවසිල් සමාදන් වෙන්න කියලා. එකන් අපි දන්නේ තැ සිටාණන්ගේන් අහන්න ඕනෑද කිවිව. එහෙන ගිහිල්ල අහන්නයි කිවිව. ඉතින් සිටාණන්ට ගිහි. කිවිවාම කිවිව එහෙම තැ කරන්න තියන්නේ දැන් පෝදයෙන් අඩ ද්විසක් පෙහෙවස් රකින්න තාම ඉඩතියෙනවා එයාට කියන්න කටසෝදාගෙන අධිෂ්ථාන කර ගන්නයි කියල. මේ විකාල හෝජනය පිළිබඳ ඒ ශික්ෂණයත් මුල් කරගෙන ඒ පොහාය අවසිල්.

ඉතින් මේ මනුෂ්‍යයත් ඒ විදියට කළා. ර්වෙනකොට අර කුසිගින්න නිසාන් වෙහෙස නිසාන් දරා ගන්න බැරු වේදනාවල් ආවා. එතකොට මේ මනුෂ්‍යය කළේ මොකක්ද? කුඩායකින් කාමරයක යම්කිසි දෙයක් බැදාලා කෙළවරක් අල්ලා ගෙන පෙරලෙන්න පටන් ගතනා වේදනාව උඩුලගන්න බැරුව. ඒ මනුෂයින් ගිහිල්ල සිටාණන්ට කිවිවහම සිටාණන් වතුමඟුරත් අරගෙන ඇවිල්ලා බොහෝම පෙරත්ත කළා "මොකද මේ අපහනයෙන්?"

කියල ඇභුවම මට වාතරෝගයක් මතුවෙලා නියෙනවා වෙහෙස නිසා" කියල කිවිවා. එහෙම් මේ වතුමධුර ගන්න කියල කිවිවා. ස්වාමීන් වහන්සේන් ගන්නවාද කියලා ඇභුවා. නැ මට නම් අපහසුවක් නැ ගන්නේය කිවිවා. අනේ මට අවසර දෙන්න මේ පොහොය අවසිල් ර කිමෙදී මට මූල් ද්‍රව්‍ය කරන්නන් බැරුවනා, මේ වේකවත් මට පිරියිදුව කරන්න මට ඉඩ දෙන්න කියල වතුමධුරත් ප්‍රතිකේෂ්ප කළා. ඉතින් එහෙම පිටින්ම කුසඟින්නෙන්. ඒ හින්දා එශ්චිවන ජාමෙට ඉවසන්න බැරුව අන්තිමට ඒ මනුෂ්‍යයා කාලක්‍රියා කරල අර කියාපු තුශගහේ වෘක්ෂදේවතාව වෙලා උපන්නා. ඔත්ත මිකයි ප්‍රවෙත්තිය. එහෙම කියලා රීඛට වෘක්ෂදේවතාව කියනවා ඒ සිටාණන් බුද්ධ මාමකයි, ධම්ම මාමකයි, සාස මාමකයි. ඒ සිටාණන් ඇසුරු කිරීම නිසයි මට මේ වෘක්ෂදේවතා සම්පත්තිය ලැබුණේ කියල. ඕක අහනවත් එක්කම අර තාපයයින් - ඒ වෙනකාට ඒ ගොල්ලා දන්නෙවත් නැ බුද්ධ කෙනෙක් පහල වෙවිට බව මේ කොසඩිතුවර නිසා. එතකාට ඒ තාපයයින් ඔක්කොම නැගිවලා බුද්ධ කියලාද කියන්නේ? එසේය. බුද්ධ කියලා ද කියන්නේ කියල තුන් සුරයක්ම ඇභුව. බුදුකෙනෙක් පහලවුත බවත් දන්නේ නැ. ඉතින් ඒ විදියට බුදු කෙනෙක් උපන්නා කියන ඒ ප්‍රවෙත්තිය දැන ගත්තට පසේසේ ඒ තාපයටරුනුත් අර සිටාණන් තුන්දෙනාටත් ඒ කාරණය දන්වා සැවැන් තුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල රහන්වෙලා පැවැදි භූමියට පත් වුනා.

එතකොට අන්ත අර කතන්තරය තුළින් අපට පෙනෙනවා අඩ ද්‍රව්‍යක් යක්ක උපෝසිජු සීලයෙන් අර තරම් ආනිසංස ලැබූණා. මේ කාලේ නම් දැන් අපේ තර්ක කාරයින් බොහෝවිට කියන දෙයක් තමයි අනින් ශිජ්‍යාපද කෙපේ වෙතත් විකාල හෝජනය ගැන. ඒ ආහාර ගැනීමෙන් කාවච්‍යා හිසාවක් වෙන්නේ නෑ නේ. ඉතින් සමහරවිට අහනවා බත් කාල අපායේ ගියේ කවුද කියල. ඒ විදියට අහන අයත් ඉන්තව. එතන බත් කැම නො කැම නොවේයි ප්‍රශ්නය තියෙන්නේ. මේ කියාපු තමන් ප්‍රතිඵ්‍යා කරගත්තු සමාදන් ශිලය දැඩි අධිජානයකින් රැකිම තුළින් සිත පිරිසිදු කර ගත්තා. සිත කෙලින්කර ගත්තා. තුළුරුවන් කෙරෙහි ගුද්ධාවන්, ඒ ශිල සමාදානයෙන්, අව්ක හාවයෙන් සිත කෙලින් කරගත්තා. ඒකේ ආනිග්‍යයයි අර දුගියාට ලැබූනේ. එතකොට අපි කළුපනා කරන්න ඕනෑම අන්ත ඒ විදියටයි. පුළුකොට තැකිය යුතු දෙයක් නොවේයි විකාල හෝජන ශිජ්‍යාපදය පවා. කවර ශිජ්‍යාපදයක් වුනත් මේ බුදු ගාසනයේ හරියට රක්කොට ඒක ආනිග්‍ය සම්පන්ත බව මේක තුළින් අපට පැහැදිලිව පේනවා.

ර්ලහට මේකමම අදුල තවත් කොනෙකුත් රෝම කජාන්තර තිබෙනවා. සිලාදී ගුණධම් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළපුතු තවත් කාරණයක් තමයි, තවත් විනිනා දේශනාවක් තමයි, බුද්ධ කාලයේම හිටියා කුටදන්ත කියල එක්තරා බ්‍රාහ්මණයෙක්, ඒ බ්‍රාහ්මණයා ගොහොම ධනවත් කෙනෙක්. එයාට විශාල යාගයක් පවත්වන්න ඕනෑමක් තිබුණා. ඒ යාගය පවත්වන්න කළේ ඇතුවම ගවයින්, වසුපැවැවින්, එව්වන්, බැව්වන් ආදී ඒ සතුන් හත්සිය, හත්සිය, සුදුනම් කරගෙන ඒ සතුන් ගස්වල බැඳුලා ර්ලහට කළේපතා කරනවා. අහන්ත ලැබුනා මේ බ්‍රාහ්මණයට ගුමණ හවත් ගොතමයන් මහන්තිල මහානිශීය වන විදියට යාග පවත්වන කුමයක් දැන්නවා කියල. ගිහිල්ල ලුදුපියාණන් වහන්සේ එක්ක සාකච්ඡාවක් ආරම්භ කළා. ඉතාමත්ම මහන්තිල මහානිශීය වන විදියට යාගයක් පවත්වන්නේ කොහොමද කියන මාත්‍රකාව උඩ.

ఇద్దియాడనీ లభనేచే అటిత ప్రవిష్టియకీ ఆశ్చర్యాన్ - అటిత రూతియక హాగులునీ లభనేచే ప్రయోగిత కెనెక్క బైరెయిల ఉపదిలా లభా వితీత కీయన రష్టం - లభా వితీత రశ్టర్జులునీప వింగాల లింగ్న సమిఖారయకీ తిమ్మన - ముటి రంమ సమిళబడి కర గెన లభా పరిమాణయెనీ వింగాల యాగెయకీ ఆచ్చువైన్చుల్లియ. లే యాగెయేడై కీచిం సతెచ్చిల బింయాలికీ కిలే న్యాశ్చ. లే యాగెయిల సమిళనీద వ్రి లభుత్యాదినీపొ లెలకిరిమకీ నోకర ఉత్సామనీ దార్మిక అట్టంతినీ వింగాల యాగెయకీ ఆచ్చువై వ్రిల్లి కీయల లే కూరుతూ సిపిచ్చుతరవి ఇద్దియాడనీ లభనేచే వల్ఫాలూ. లే అపిచ్చుల్లి ప్రాంతమన పిరసుకీ స్థాధ్యకూర ద్వినీంా. అర బాల్మికీపొ అట్టంతిమిల లేక గైన ఆచ్చువైల్లిలా ఉచ్చేయెల్లంల్ ఆచ్చుల్లి 'ఓడ హాగులునీ లభనేచే విచ్చుతర కిల ఆకూరయిల అర ప్రయోగితయా హాగులునీ లభనేచేల లెనీన చిన కీయల మర కించెనవడి కీయల. లిచేండి కీయల ఇద్దియాడనీ లభనేచే లేక పిలిగిచేనీల పశ్చచే రీలుగాల అభనలుం లభాతించి లిన, బ్యాబ్యి లే తరంమ జ్ఞానమి వీమిన్హితి, వీచి కింప్యుచ్చ న్యాతి, తలినీ యాగెయకీ తియెనవిడ కీయలూ. లిహెమ ఆచ్చుల్లి ఇద్ద పియాడనీ లభనేచే కీయనుల లిచేయ బాల్మికీ. మెనీన లెహెమ యాగెయకీ తించెనలు. మోకాండ, యమికిచి క్షుల పరమిపరావక పిల్లువొ ఆచ్చువైనొ వీమిత్రానీ దాట్టిమె జ్ఞానమి తించెనలు నమి అభీన లే యాగె అర కీయప్ప లభా వితీత రశ్టర్జులునీగే యాగెయిల లింగా గ్రేతయిడి కీయల. రీలుగాల అభనలుం రీలువొ లింగా ల్యాచికిప్పుచ్చ జ్ఞానమి వీమి అప్పి నమ్మినీ ఆతించి లింగాలు. "తియెనలు." మోకాండ లే యాగె? సతర దీఱినొ ఆచ్చులునీ యంసయా లభనేచేలు లెన్నువెనొ లింగాయకీ త్వానీలిం. లేక రీల ల్యాచియ ఆతించి సమిపత్తినాడి. అవిలర లెహెచ లభనేచి

නොවී කරන්න පුළුවන් එකක්. රේඛට අහනවා රේත් වඩා වැඩකටයුතු අඩු නමුත් ආනිගාස වැඩි යාගයක් තියෙනවද කියල.

මන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් පහන් සිතින් යුත්ත්ව බුදුන් සරණ යනවාද දහම් සරණ යනවද සහ සරණ යනවාද ඒ යාගය අර කියාපු හැම යාගයකටම වඩා - මහා විෂිත රෝජුවේ පැවැත්වූ අර මහා පරිමාණ යාගයටත් වඩා, රේඛට අර කුල ගෙවල්ව දෙන තිත්‍ය දානයටත් වඩා, විහාර දානයටත් වඩා, ගෞෂ්‍ය යාගයක් කියල. රේඛට එතැනින් තැනුවන් නෑ. බ්‍රාහ්මණයා අහනවා රේත් වැඩිය වටිනා යාගයක් තියෙනවද මහන්තිල මහානිගාස වන ඒ අවස්ථාවේ තමයි ප්‍රකාශ කළේ. බුදු පියාණන් වහන්සේ, "තියෙනවා. යම් කෙනෙක් අර කියාපු ප්‍රාණසාතයෙන් වෙන්වෙනවා තම්, අදින්නාභානයෙන් වෙන්වෙනවා තම් කාම මිව්චාවාරයෙන් වෙන්වෙනවා තම්, මූසාවාදයෙන් වෙන්වෙනවානම් සුරාපානයෙන් වෙන්වෙනවානම් ඒ යාගය අරෙත් වඩා ආනිගාස සම්පන්තයි. රේඛට ඇසු ප්‍රශ්නය ඔයෙටත් වැඩිය ආනිගාස සම්පන්ත යාගයක් තියෙනවාද කියල. එකදී බුදු පියාණන් වහන්සේ මුළු මහන් ශිල, සමාධි, ප්‍රභා ප්‍රතිපදාව දක්වා වදාලා - කෙනෙක් මේ ගාසනයේ පැවිදිවෙලා රහන්බව දක්වා යන.

ඉතින් ඒ මුළු දේශනාවම අහලා කුටදන්ත බ්‍රාහ්මණයා තුණුරුවන් සරණ ගිහිල්ලා උපාසකයෙක් බවට පත්වුනා. අර ඒ ඒ තැන බැඳුලා නිවෘත්, මරන්න නිවෘත්, 700 ක් ගවයින්ට, වස්සන්ට, වැස්සියන්ට ඔක්කොටම අහය දානය දුන්නා. ඒ සතුන් නිදුල්ලේ තණ කත්වා, සිතල වතුර බොත්වා කියලා උත්ට අහය දානය දුන්නා.

ඉතින් මේ කථාන්තරය ආගුයෙනුත් අපට ජේත්තා මේ ගාසනය ආමිසයෙන් නිරාමිසයට යනබව සාමාන්‍යාලෝකයේ ආමිස දානයයි ලොකු හැටියට සලකන්නේ. රේට වඩා නිරාමිස වශයෙන්, ඒ වගේම සිතට වේතනාවට වඩා ලුව යන අන්දමින් අර තුණුරුවන් සරණයාම, ශිල සමාදනය ආදි වශයෙන් බුදුපියාණන් වහන්සේ අමුත්තම වටිනාකම් රාජියක් මේ ලේකයට දක්වා වදාලා. ඒ ශිල සමාදනයේ ආනිගාස ඒ විදියේ නොයෙකුත් කථාන්තර ආගුයෙන් දර්මයේ දැක්වෙනවා. සාමාන්‍යාලයෙන් පාව ශිලය රකින ගිහි පින්වතුන් කවුරුන් බලපොරෝත්තුවන හෝගස්කන්දය ලෙනවා. දෙවින් ආනිගාසය හැටියට දක්වෙනවා සිල්වන් කොනා පිළිබඳව යහපත් කිරීති රාවයක් ඇුතිවෙනවා කියල. යහපත් කිරීති රාවයක්, තුවණුත්තන් අතර යමිකිසි යශොස්ඡයක්, කිරීති රාවයක්, හෙමිටිට පැනිරෙනවා. ඒක දෙවින් ආනිගාසය. සමාජයේ ජීවතයක් ගත කරන කෙනෙකුට එකත් එකත්තරා ආනිගාසයක්. වටින ආනිගාසයක්. තුන්වෙනුව දක්වෙනවා ඒ විදියේ ශිලසම්පන්ත පුද්ගලයා යමිකිසි සහාවකට එළඹිනවා තම්, රජවරුන් සිටින සහාවක් නො වේවා, බ්‍රාහ්මණයින් සිටින සහාවක් නො වේවා,

ප්‍රාණසාතය අදින්නාදනය, කාමමිල්‍යාවාරය, මූසාවාදය, සුරාපානය කියන දේවල් යම් කෙනෙක් කරනවා තම් ව්‍යාපාරක මට්ටමින් හෝ පොදුගැලීක මට්ටමින් හෝ දමියේ භදුන්වන්නේ ප්‍රමාදයක් හැටියටයි. ප්‍රමාදයට වැටුනා. ඇත්ත වශයෙන්ම මත්පැන් වලින් පමණක් නොවයි අර කියාපු දේවල් කරන තැනැත්තා අනිතිමට එවා සිතට එන එන අවස්ථාවේ පිස්සෙක් බවට පත්වෙනවා. නොසන්සුන් බවට පත්වෙනවා. ඒක ප්‍රමාදයට හේතුවක්. අත්ත ඒ ප්‍රමාදය නිසා මත්පිටට පෙනුනට සාමාන්‍ය ලේක්කාට පෙනෙන පෙනුමෙන්, සාමාන්‍ය කොනාගේ අවබෝධයේ හැටියට දියුණුවෙන හැටියට පෙනුනත් ඒ තැනැත්තා යමිකිසි අවස්ථාවක බලවත් පරිභානිකට පත්වෙනවා. ඒක අනුව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් කෙනෙක් ශිල සම්පන්ත නම් පාවිලිය හරයට ආරක්ෂා කරනවා තම් ඒ තැනැත්තාට ප්‍රමාද ප්‍රශ්නපත්තිය පිහිට කරගෙන විශාල දහනයක් රහන්නා ප්‍රශ්නවන්ය කියල. සාමාන්‍යයෙන් කෙනෙක් පින්නා පෙළඹින්නේ විශේෂයෙන් මේ කාලයේ පාව ශිලය රකින කෙනෙකුට, දැහැමි කෙනෙකුට, තැනක් නෑ. ධනයක් ලබාගන්න හැකියාවක් නෑ කියලා ඒ විදියට. නමුත් බුදු පියාණන් වහන්සේ නම් පෙන්තුම් කරන්නේ පාව ශිලය රකින කොනාටයි දහනය රස්කරගන්න ප්‍රශ්නවන් වෙන්නේ.

ඇතැම් අවස්ථාවල දහන කියන්නේ වස්තුවේ තහවුරු බවයි. එතන ප්‍රකාශ කරන්නේ යම් කෙනෙක් කොවිටර හමුබුකළත් මත්පැන් බොමින් අර අනෙකුත් දුරාවාරවල එහෙම යෙදෙනවා තම් ඒ දහන ඉක්මණීන්ම කාබාසිනියා කරලා තැනි කර ගන්නවා. අර ශිලවන්තායා ඒ විදියට නොවේ. සමහර විට බුදු පියාණන් වහන්සේ දක්වනව උපමා වශයෙන් මේ මැස්සන් මේ වදායක් බදින්නා වගේ, වේයන් වෙනුඩායක් බදින්ත වගේ බොහෝම වෙනෙය මහන්සිවෙලා බාර්මිකව උපයාගන්නා දහන සාංචිරයි කියල, තහවුරුයි කියල. අන්න ඒ අර්ථයෙන් තමයි එතකාට පළවෙනි ආනිගාසය වශයෙන් දක්වන්නේ මේ ශිහි පින්වතුන් කවුරුන් බලපොරෝත්තුවන හෝගස්කන්දය ලෙනවා. දෙවින් ආනිගාසය හැටියට දක්වෙනවා සිල්වන් කොනා පිළිබඳව යහපත් කිරීති රාවයක් ඇුතිවෙනවා කියල. යහපත් කිරීති රාවයක්, තුවණුත්තන් අතර යමිකිසි යශොස්ඡයක්, කිරීති රාවයක්, හෙමිටිට පැනිරෙනවා. ඒක දෙවින් ආනිගාසය. සමාජයේ ජීවතයක් ගත කරන කෙනෙකුට එකත් එකත්තරා ආනිගාසයක්. වටින ආනිගාසයක්. තුන්වෙනුව දක්වෙනවා ඒ විදියේ ශිලසම්පන්ත පුද්ගලයා යමිකිසි සහාවකට එළඹිනවා තම්, රජවරුන් සිටින සහාවක් නො වේවා, බ්‍රාහ්මණයින් සිටින සහාවක් නො වේවා,

ගොඩන්නේ සිටින සහාවක් හෝ ටෙවා, ගුමුණයන් සිටින සහාවක් හෝ ටෙවා, ඒ කොයි සහාවකට පිවිසෙනත් විශාරදව පිවිසෙනවා කියලා හිත මකු කරගන්නේ තැතිව.

මකු කර ගන්නවා කියලා කියන්නේ ඔහුට පහතට හොඳාගෙන බොහෝම ලේඛාවෙන් වගේ මූණ භාගගෙන ඉන්න එක. කෙලින් හයනැතුව විශාරදව සහාවකට ඇවිල්ලා කතා කරන්න පූර්වීන් ගක්තියක් ලැබෙනව තමන්ගේ අර හිලය පිරසිදු වීම නිසා. ඒ තුන්වෙති ආතිගංසය. හතරවෙති ආතිගංසය භැට්ටියට දක්වනවා මරණ අවස්ථාවේ සිහිනුවණින් කාලක්‍රියා කිරීම. මූලා තොටී ගොඳ සිහියෙන්.

දැන් අර ඇතුම් කථාන්තරවල පිංවතුන් අහලා ඇති වින්ද පූකරකයා, ඒ උරගන් මරමින් හිටපු මනුෂ්‍යයා, අවසාන අවස්ථාවේ උරෙක් හැරියට-මනුෂ්‍යනින් තැනිවලා - අන්තීමට උරෙක් වගේ එහාට මෙහාට දුවමින් ඉදලා දුක් විදාලා, අපාගත උනා. ශිල්වන්ත පුද්ගලයාට තමා ඒ කරපු හොඳ ක්‍රියාවක් සිහිපත් කරමින් සතුවුවමින් අවසාන මොහාත සිහිනුවණීන් ගතකරල අර පොතේ කියවෙන්නා වගේ නිද පිබිදියාක් වගේ, දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්න පුදුවන්. පස වන කාරණය දක්වන්නේ ඇත්ත වශයෙන්ම පුදතිගාමී වෙන්න හැකි බව. ශිල්වන්ත පුද්ගලයා ඒ ශිලය හරියාකාර ආරක්ෂා කළා නම් අර ජත්ත මානවකයා වගේ, අන්න අර දුහී මනුෂ්‍යයා වගේ, පුදතිගාමී වෙතවා. ඒක පස්වනි ආතිගෘයය.

තවත් අවස්ථාවක ආනත්ද හාමුදුරුවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා "හාගාවතුන් වහන්ස මේ ලෝකයේ සුවඳ වර්ග තුනක් තිබෙනවා. සමහර ගස්වල මූල් සුවඳයි, සමහර ඒවයි අරවුව සුවඳයි, සමහර ගස්වල මල් සුවඳයි, එතකාට මූල් සුවඳ, හර සුවඳ, මල් සුවඳ කියලා තුන්ආකාර සුගැනීයක් තිබෙනවා ලෝකයේ. ඒ හැම සුවඳක්ම උඩු සුළහට යනතේ තැ යටි සුළහට මිසක්. හාගාවතුන් වහන්ස, උඩු සුළහටත් යන යටි සුළහටත් යන උඩු සුළහට යටි සුළහට කියන දෙපැත්තටම යන සුවඳක් ලෝකේ තිබෙනවාද?" කියල. එතකාටත් බුදු පියාණන් වහන්සේ ඕනෑන ප්‍රකාශකරනවා. යම්කිසි ගමක හෝ තියම් ගමක හෝ නගරයක හෝ යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ හිඹි. තිබෙනවා නම්, දහම් සරණ හිඹි. තිබෙනවා නම්, සහුන් සරණ හිඹි. තිබෙනවා නම්, ඒ වශේම සතුන් මැරිම සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය මූසාචාදය සුරාපානය කියන ඒ පාල දුර්ව්‍යවරිතයෙන් ඉවත්වෙලා ඒ ශිජ්‍යාපද රකිනම් පරිත්‍යාග හිලි නම් ඒ පුද්ගලයා පිළිබඳව ඒ ස්ත්‍රීය හෝ පුරුෂයා පිළිබඳව ඉණරාවයක් මනුෂ්‍යයින් අතරත් දෙවියන් අතරත් ගුමණ බාහ්මාණියින් අතරත් පැතිරෙනවා කියල. ගණ සුවඳ පැතිරෙනවා කියල

ඒ විදියටත් දක්වලා තිබෙනවා සමහර අවස්ථාවල ශීලානිගෘහ වශයෙන්.

එතකොට මෙලොව වශයෙනුත් අර ශිලච්නත්තයාට තමාගේ ජීවිතය යහතින් ගතකරන්න පුරුවන්. ඒ වගේම මේ පින්විතුන් අහල තියෙනවා ශිලදී ගුණධම් රකිත කෙනාට අර විපිළිසරබව කියල අතිත පොත්වල කියන ප්‍රස්ථාවිල්ල නැතිව නිරන්තරයෙන්ම ලොකු සතුවකින් ඉන්න පුරුවන්. නිරාමිස ප්‍රීතියකින් ඉන්න පුරුවන්. ඒකට කියනවා නිරවදා සුඩා කියල. අනවල්ත සුඩා කියල කියනවා. වැරදි නොකර මම වැදග්ධක් කරල නෑ කියන ඒ සිතුවිල්ල ලොකු සතුවක්. ඒක කුළුන් සතුවක් ඇති කරගන්න පුරුවන් වෙනවා. එතකොට ඒ සතුවම තමයි රේඛට ඒ ශිලය මෙලොව වශයෙන් දක්වන ආතිශය ආරම්භක වශයෙන් කිවිවාත්. තමුන් මේ ගාසතික ගුණධර්ම අතරින් අපි කවුරුත් දන්නවා, ශිලය තමයි පදනම මේ ගුණධර්ම වශාවට. සංසාරදුක කෙළවර කිරීම පිළිබඳ කුවාලේද ශිල, සමාධි, ප්‍රභා කියන ප්‍රණාස්ක්‍රීඩ කුනක් දක්වනවා. ශිලය පිහිට කරගෙනයි සමාධිය වින්නේ, සමාධිය උපකාර කරගෙනයි ප්‍රභාව දියුණු කරගන්නේ, ඒක නිසා තමයි ත්‍රිවිධ ප්‍රණාස්ක්‍රීඩක් ධර්මයේ දැක්වෙන්නේ, ශිල, සමාධි, ප්‍රභා නමින්.

එතකොට ඒ ශ්‍රීලං විවිධයි. මේ පින්වතුන් දැන්නවා දැන් සාමාන්‍ය නිත්‍ය ශ්‍රීලං වගයෙන් පාව ශ්‍රීලං තිබෙනවා. තවත් පුළුවන් නම් ආශීව අශ්වමක ශ්‍රීලං කියලා මේ අවස්ථාවේදී ඇතුළු කෙනෙක් සමාදන් වුනා වගේ වවනයන් රකුණීම. කොට්ඨාම කියනෙක් කයන්, වවනයන් හික්ම්වා ගැනීම පිළිබඳ අදහසය ශ්‍රීලං තිබෙන්නේ. ඒක හිතේ උපකාරය ඇතිවයි කරන්නේ. හිතේ තියෙන අධිෂ්ථාන ගක්තිය පෙරදැරූ කරගෙන. එතකොට ශ්‍රීලං විනාම දේ තමයි සමාදන් වෙනවා තියල කියන්නේ. අධිෂ්ථාන කරගැනීම. මේ අධිෂ්ථානය තුළින් යම්කිසි ස්ථාවර බවක් ඇති කරගන්නවා. ඒ තහවුරු බවක් නැතිව සමාධියක් ගොඩනගා ගන්න බැ. වෙතතුයක් ගොඩනගන්න බැරුව වගේ භර් පදනමක් නැතුව මේ සිත සමාධියකට ගොඩනගා ගන්න බැ, අවම මට්ටමෙන් පාවශ්‍රීලයවත් නැතුව. පොන් එන උපමාවක් නොවෙතන් මේක තෝරුම් කරගන්න ගන්තු උපමාවක් වගයෙන් කියන්න පුළුවන්.

අපි මේ සංසාරයේ විවිධාකාර ජීවිත අනන්ත කාලයක් මේ විදියට ගත කරලා තියෙනවා. යක්ෂයින් ප්‍රේතයින් තිරිපත්තුන් හැරියට වැඩි වශයෙන්, ඉදිහිටුලා දෙවිවරුන් බුහුමයින් හැරියට මත්‍යාභයින් හැරියට. එතකොට අපේ මේ විශ්වාෂයේ, අපේ හිතේ, තැන්පත් වෙලා තිබෙන හොඳ නරක ගොඩික් තිබෙනවා. බොහෝවිට නරක පැත්තයි වැඩිපුර තියෙන්නේ. මේවා කර්ම විපාක වශයෙන් තිරන්තරයෙන් අපේ සිත්වල මතවෙනවා.

අර උප උඩ තියෙන වළදක ඇති ඒවා පැසෙන කොට විටින් විට එක එක දේවල් උඩ එන්ත වගේ කර්ම උඩ එනවා. මේවා යටත දමලා තමන්ගේ හිත තහවුරු මට්ටමකට ගේන්ත උපකාර වෙන්නේ මේ ශිල අධිෂ්ථානයයි.

දැඩි අධිෂ්ථානයක් යම් අවස්ථාවක් ගන්ත නම් - මෙතෙක් පත්‍රන් මරමින් හිටපු, සතුන් මැරීම රක්ෂාවක් හැටියට කරමින් හිටපු, විනෝදයට හෝ රකියාවක් හෝ හැටියට කරමින් හිටපු, කෙනෙක් දැඩි අධිෂ්ථානයක් ගන්තා නම්, අද මේ මෙහෙනේ හිට මම කිසිම කෙනෙකුට හිංසාවක් කරන්නේ තැ කියලා - ඒ අධිෂ්ථාන ගක්තිය තුළින්ම අර එකට අදාල අතිත කර්ම විග බොහෝ දුරට යටපත් වෙනවා. ඒවාට මතුවෙන්න ඉඩ දෙන්නේ තැ අර හිත, ඒවා මතුවෙනකොට. මෙකයි ඒ ධර්මතාව. හොරකම පිළිබඳවත් එහෙමයි. ඇතුළුම් කෙනෙකුට උත්පත්තියෙන්ම හොරකම පුරුදුක්වෙලා තියෙනවා. ඒකෙන් පෙන්වුම් කරනවා අතිත වරිත ලක්ෂණ. තමුන් දැඩිව අධිෂ්ථාන කළාත්, ඒ අධිෂ්ථානය පෙරමුණේ තබා ගනෙන් අන්ත අර සරණ ගමනයයි, තුළුරුවන් සරණ යාමයි. ඒක ඒ අධිෂ්ථාන ගක්තිය. හොරකම පිළිබඳවත් අතිතක් ඒවා පිළිබඳවත්. කොට්ඨම කියෙනාත් මේ පාවකිලයට අදාලට තිබෙන්නේ අපි මේ අන්ත කාලයක් පාංසාරයේ ධර්මය මූල්‍යනාගුප්‍රන අවස්ථාවල කරපු වැරදි රිකයි. පාව ශිලය කියලා බුදුරජාණන් වහන්සේ ගොනු කරල දැක්වුවේ. මේවාට අදාලවයි අපි අන්තකාලයක් මේ පාංසාරයේ වැරදි කරලා තියෙන්නේ.

එතකොට දැන් නිවන් බලාගෙන යනවා නම්, ආරම්භක වශයෙන් මෙන්න මේ පහවත් නිත්‍ය ශිලය හැටියට රකින්ත ඕනෑ. මිකයි පාව ශිලයේ විටිනාකම්, සුපුහුවු දෙයක් නොවේයි එතනත්. ඒවා ආවට ශියාට නොවේයි, දැඩිව අධිෂ්ථාන කරගෙන. රීට අමතරව තමයි ඔය පොහොය අටසිල් ආදි වශයෙන් තව තවත් තියෙන්නේ. රීළගට හිජ්ජිලය රිටන් වඩා පුලුල්. යම් ප්‍රමාණයකට පදනම් ගක්තිමන් නම් - දැන් මේ පින්වතුන් දන්නවා ඔය අහස්මාලිගා වගේ හදන ගොඩනුගිලිවල ගොඩනුගිලිලේ උඩහරය විතරක් ගොඩ තගනව නොවේයි. රීට කළින් කොවිටර - මේ ඉංජිනේරු මහත්තුරු දන්නවා ඇති - අර පදනම් දමාගන්ත කොයි තරම් වෙහෙය වෙනවාද? වැලිගොඩික හැඳවාත් කවාගෙන වැවෙනවා නේ. අන්ත ඒක නිසා තමයි අර පාංසාර වහන්සේලාට ඒ ඉහළ මට්ටමකින් ඉහළ ඉලක්කයන් තබාගෙන නිවන් දකින්ත බලාපොරොන්තුවෙන් වැඩ කරන පාංසාර වහන්සේලාට බුදුපියාණන් වහන්සේ රිටන් වඩා සියුම් අන්දමින් විභාග්‍යවුවේ ප්‍රාතිමෝෂපාවර ශිලයක් විභාග්‍යවුවේ.

දැන් පාංසාර වහන්සේලාට අයිති සිවු පිරිසිදු ශිලය කියල කියන ප්‍රාතිමෝෂපාවර ශිලය ඉන්දිය සාචාවර ශිලය, ආච්චිව පාරිභුෂ්කි ශිලය, ප්‍රත්‍යායසනතිග්‍රිත ශිලය කියන ශිලයක් දක්වා තියෙනවා. ඒ විදියට කුම කුමයෙන් වැඩෙන ශිලයක් මේ ගාසනයේ තියෙනවා. ඉතින් හිතාගන්තා තියෙන්නේ මේ සාංසාරය කියන්නේ එහෙම පිටින්ම මඩ ගොහොරුවක්. මේ මඩ ගොහොරුව මත අපි හාවනාවට ඉදගන්නව නම් ඉදගන්න මිනේ යම්කිසි වේදිකාවක් හදාගෙන. පොඩි වේදිකාවක් හදාගන්තා වෙනවා. ඒ වේදිකාව කණු පහක් හිටවලත් හදාගන්තාත් පුළුවන් පාව ශිලය හැටියට. කණු අටක් හිටවලත් හදාගන්තාත් පුළුවන්, පොහොය අටසිල් හැටියට. දහයක් හිටවල දසසිල් හැටියට. අන්ත ඒ විදියටයි, හිතා ගන්තා තියෙන්නේ. ඒකයි බුදුපියාණන් වහන්සේ මේ ශිලයේ පිහිටා සමාධිය ව්‍යන්නේයි කියන්නේ. සිත යම්කිසි අරමුණක නොසේල්වෙන අන්දමින් ප්‍රවත්වා ගන්ත පුළුවන් වෙන්නේ පසු තැවැලි ආදිය තැති තත්ත්වයක් හිනේ ඇති කරගන්නොත් තමයි. ඒකට උපකාර වෙන්නේ යම්කිසි වියේ කාල සීමාවක් තුළ රක්ක සිලයයි. ඒ කාල සීමාව දික්වුන පමණට ඒ ශිලය ගක්තිමත්. තමුන් අවම මට්ටමින් හර යම් කිසි අවස්ථාවක් අධිෂ්ථාන කරගන්නවා. අද ඉදාලා, මේ මොහොනේ ඉදාලා මම වෙන මත්‍යායෙක්, මගේ වරිතය, මෙන් පිටිතය, පුරුණ පරිවර්තනයකට හැරවීමේ ආරම්භක අවස්ථාවටයි මේ මූල්ගල තැබුවේ, කියල අර ජන්ත මානවකයා වගේ ශිලයක් අධිෂ්ථාන කර ගන්ත නම් එද ඉදාල අන්ත ඒ තැනැත්තාට නිරවදු සුබය - අර නිරාමිය සැපය - ඇතිවෙනවා. එතන ආවර්ණනා කිරීමෙනුයි ඒ සැපය ලැබෙන්නේ.

ශිලයේ තියෙනවා අධිෂ්ථානයක් ආවර්ණනාවක් කියලා දෙපැත්තක්. අධිෂ්ථානය ඉබෝටම අර සමාදුනය තුළ තිබෙනවා. කුවුරුවත් කිවිවට බයේ නොවේයි. 'සමාදනවේම්' කියලා තමන්ම ඒක මුළු හිතින්ම පිළිගෙන ඒ ප්‍රතිපත්තිය අධිෂ්ථාන කරගන්නවා. රීළගට එහෙම අධිෂ්ථාන කරගෙන ඒක රිකිම තුළින්, ඒ රක්ක බව ආපසු හැරුලා බලන කොට - ආවර්ණනය කාල කියල කියන්නේ තැවත සැලකා බලනවා ආපසු හැරුලා - උදේ අධිෂ්ථාන කරගන්තු ශිලය ර ආපසු හැරුලා බලන කොට ඒක හරයට රිකිලා තියෙනවා නම්, ද්වයේ නොයෙකුන් එදිනේද ඒවිතයේ කරදර මධ්‍යයේත් මේවා මම රිකිගන්තා කියල ඒ තැනැත්තාට ලොකු සතුවක් දැනෙනවා. සතියකට පස්සේ ආවර්ණනය කරලා බැළුවත් මේක නොකඩවා රක්ක කියල රිටන් වඩා ලොකු සතුවක් ඇති වෙනවා. මාසෙකට පස්සේ, අවුරුදුකට පස්සේ, අවුරුදු විසිනිස් ගණනක් තිස්සේ යම්කිසි ශිල්පාපදයක් හරයට රක්කා නම්, ඒක තුළින් විශාල වින්ත ගක්තියක් සතුවක් ඇතිවෙනවා.

එ සතුවම තමයි සමාධියට උපකාර වෙන්නේ කියලා ධර්මයේ දක්වල තියෙනවා. සිල්වන් කොට අමුතුවෙන් උත්සාහයක් කරන්න හින් නෑ. 'මට ප්‍රමෝදයක් ඇති වෛවා' කියලා සතුවක් ඇති වෛවා' කියලා. ඒක දේශීතාවමේ ශිල්වන්තයාට අර පසු තුවිල්ලක් ඇති නොවීම නිසා ප්‍රමෝදයක් ඇතිවනවා. ඒ ප්‍රමෝදය ඇතිවුනාම ඒක ප්‍රීතියට හරවා ගෙන ඒ ප්‍රීතිය තුළින් ර්ලගට සිත තුන්පත් වෙලා කායික මානසික සුවිය තුළින් සමාධියක් එනවා ගන්නු කර්මස්ථානය අනුව. මිකියි ධර්මතාව. එකකොට ශිල්යේ වටිනාකම එහෙමයි.

ඉතින් ඒවෝම තමයි ඒ ශිල්ය පිහිට කරගෙන ර්ලගට සමාධිය. සමාධිය කියල කියන්නේ සිත එකඟකර ගැනීම. එකඟ කරගත්තු සින් තත්ත්ව තමයි දාන සමාපත්ති වශයෙන් දැක්වෙන්නේ. ඒවා උපකාර කරගෙන අර බුදු පියාණන් වහන්සේ මේ දක්වා වදාල ඉතාම ගැඹුරු දේ වන ජීවිතයක යථාර්ථය, වර්තයන් හිතත් පිළිබඳ යථාත්තය ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගත්තා ගක්තිය ලැබෙනවා.

ඉතින් මේ ඔක්කොම කරන්නේ - පළමුවෙන්ම හිතා ගන්න තියෙන්නේ- සරන් සමාදුනය පිහිට කරගෙනයි. මේ තුණුරුවන් කියල කියන්නේ මොනවාද? කියල අපි හිතලා බලන්ට ඕනෑ. තුවිද රත්තය - ඇයි මොට රත්ත කියලා කියන්නේ? දැන් ඔය ධර්මයෙන් සඳහන් වෙනවා.

යං කිස්ස් රතනං ලොකේ	-	විජ්‍ය විවිධ පුද්‍ර
රතනං බුදු සමං නත්තී	-	තසමා සොන්තී හවනු තේ
රතනං ධමං සමං නත්තී	-
රතනං සංස සමං නත්තී	-

කියලා ඒ විදියට ඔය ආසිර්වාද ගාලාවල එහෙම සඳහන් වෙනවා ලෝකයේ යම්තාක් රත්තයන් විදුමාන වෙනවානම්, දැකින්න ලෙනෙනවානම්, ඒ හැම රත්තයකටම වඩා බුද්ධ රත්තය ග්‍රේෂ්‍යයි. ධර්ම රත්තය ග්‍රේෂ්‍යයි, සංස රත්තය ග්‍රේෂ්‍යයි කියලා. ඉතින් ඒ විදියට ඒ රත්ත මෙන්න හැනෙන්නේ. මෙන්න හැනෙන්නේ දක්වල තියෙන්නේ, ඒ ගුද්ධාවන්තයාට ඉතාමන්ම අර්ථවත්වන අන්දමින්. යම්තාක් සත්ත්වයින් සිටිනවනම් අපා දෙපා, සිවුපා බුහුපා, රුෂී, අරුෂී, සඡන්දී, නෙවසඡන්දී, නාසඡන්දී ඒ සියලුම සත්ත්ව කොට්ඨාස අතර තථාගත අර්ථත් සම්මා සම්බුද්ධ කෙනෙක්ම ග්‍රේෂ්‍යය අග්‍රය. යම් කෙනෙක් අග්‍ර වූ ඒ බුදුකෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇතිකර ගත්ත නම් ඒ ඇතිකර ගත්ත ලෝකයේ අග්‍රමත් කෙනකු පිළිබඳයි. යම් කෙනෙක් අග්‍රවූ පුද්ගලයක් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්ත නම්, ඒකේ විජාකයන් අග්‍රයි. අන්න ඒ විදියට බුද්ධ රත්තය ගැන කියවෙනවා.

සුගේ තොයෙකුත් සමාජ විපර්යාස නිසා අපේ බෞද්ධ උපාසකයින් තමන්ගේ සරන් ගමනය කෙලෙසගන්නවා. දැරුවන් පිළිබඳ සංක්ලේෂයක් ඇතිකරගෙන එක රත්තයකට රත්ත තත්ත්වය දෙන්නේ නැති සංක්ලේෂයක් දැන් රටේ යනවා. එකකොට එක තමන්ගේ සරන් ගමනය කෙලෙසා ගැනීමක්. තුවිද රත්තය මිසක් රත්ත දෙකක් පිළිබඳ සරන් යාමක් මේ ගායනයේ නැහැ. එක නිසා අපි අර අෂ්ට්‍රායි පුද්ගල මහා සංසරත්තය කියන ඒ රත්ත සංඡාව තිතර ඇති කරගත්ට ඕනෑ. රත්ත සංඡාව උචියි අපි මේ ශිල්ය රකින්නේ. එක අර ජත්ත මානවක කථාවෙන් පෙනෙනවා. ඒ දෙන වටිනාකම අනුව තමයි බුදුරජාණන් වහන්සේ ගාස්තසන් වහන්සේ උත්වහන්සේගේ ධර්මය ප්‍රතිපදුවයි. ඒ ප්‍රතිපදුවේ නෙශීයාණිකනවය, සාර්ථකත්වය පිළිබැඳු කරන පිරිස තමයි සංසයා වහන්සේ. ඉතින් එකම තමයි ඔය අග්‍රස්ථයාද ආදී සූත්‍රවල ඉතාමන්ම අලංකාර අන්දමින් බුදුරජාණන් වහන්සේ දක්වල තියෙන්නේ, ඒ ගුද්ධාවන්තයාට ඉතාමන්ම අර්ථවත්වන අන්දමින්. යම්තාක් සත්ත්වයින් සිටිනවනම් අපා දෙපා, සිවුපා බුහුපා, රුෂී, අරුෂී, සඡන්දී, නෙවසඡන්දී, නාසඡන්දී ඒ සියලුම සත්ත්ව කොට්ඨාස අතර තථාගත අර්ථත් සම්මා සම්බුද්ධ කෙනෙක්ම ග්‍රේෂ්‍යය අග්‍රය. යම් කෙනෙක් අග්‍ර වූ ඒ බුදුකෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇතිකර ගත්ත නම් ඒ ඇතිකර ගත්ත ලෝකයේ අග්‍රමත් කෙනකු පිළිබඳයි. යම් කෙනෙක් අග්‍රවූ පුද්ගලයක් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්ත නම්, ඒකේ විජාකයන් අග්‍රයි. අන්න ඒ විදියට බුද්ධ රත්තය ගැන කියවෙනවා.

ඒ වගේම ර්ලගට කියනවා යම්තාක් හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගත් ධර්මයන් තිබෙනවා නම් ඒ සියලු දේශීයන් අතර ආර්ය අෂ්ට්‍රාගික මාගීය කියල කියන ඒ ප්‍රතිපදාවම්, ඒ ධර්මයම, තමයි ග්‍රේෂ්‍ය. ධර්මය කෙරෙහි යම්කෙනෙක් ප්‍රසාදයක් ඇති කර ගත්තා නම් ඒ ප්‍රසාදයෙහි ආනිගාසත් ඒ වගේම අග්‍රයි. ර්ලගට දක්වනවා යම්තාක් සංඛ්‍යා අස්ථා ධර්මයන් තියෙනවානම් ඒ අස්ථා අස්ථා හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගෙන් ඒ නිවීණය කියල කියන උත්තුම ඒවා අතර ග්‍රේෂ්‍යයි. යම් කෙනෙක් නිර්වාණ දේශීය පිළිබඳව ප්‍රසාදයක් ඇති කර ගත්තා නම් ඒහි ආනිගාසයන් වගේමයි. ර්ලගට කියනවා යම්තාක් ලෝකයේ සම්මායන්, පිරිස්, සිටිනවානම් ලෝකයේ යම්තාක් සම්මායන් පිරිස් විවිධ ප්‍රසාදයක් ඇති කරගත්ත නම් ඒ පිරිස් අතර තථාගත සංසයා, අෂ්ට්‍රායි පුද්ගල සංස රත්තයම ග්‍රේෂ්‍යයි. ඒ නිසා යම්කෙනෙක් සංසරත්තය පිළිබඳව ප්‍රසාදයක් ඇතිකර ගත්තවා නම් ඒහි ආනිගාසයන් ඒවෙයි.

මන්න ඔය විදියට බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ තුවිදරන්නයේ සරන්තයාම, ඒ රත්ත සංඡාවේ වටිනාකම, ලෝකයන්

‘සඳුධාය තරත්ම ඔස්. කියලා’

මේ සංසාර සැඩුව වතුරේ - සංසාරය කියල කියන්නේ, කාම, හව, දිට්ධියා අව්‍යාප්තිය කියන මහා හයානක සැඩුව වතුරු හතරක් - මේකෙන් එහාට එතරවෙතවා කියා හිතන්තුවත් බැහු. ඒ තරම් පුද්ගල විදියේ මේ අපී අනන්ත කාලයක් මේවායේම ගැලීල මේවා ඔස්සේම ගෙවෙන යන සැඩුව වතුරු හතරකින් එතර්වීමයි, සයරන් එතර්වීම කියලා කියන්නේ. එතකාට මේ කාර්යයට අපී මූහුණ දෙන්නනම් එකට සැහෙන ගුද්ධාව ගක්තියක් තියෙන්න ඕනෑ. ඒ ගාස්තුවන් වහන්සේ බොරුවක් කියන්නේ තැනැ කියලා තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව ගුද්ධාව ඇති කර ගන්නවා.

"සඳහන් තරාගතස්ස බෙධීම" තරාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යයි කියල පිළිගැනීම, රේඛහට උනව්හන්සේගේ ප්‍රතිපදාව නෙරායාණිකය කියලා පිළිගැනීම. රේඛහට ඒ නෙහියාණික ප්‍රතිපදාවේ නෙරායාණිකවය ඔස්පු කළ පිරසකත් සිටියා කියන ඒ හැඟීම ඇතිකර ගැනීම.

‘මික තුළින් තමයි අත්න අර කෙනෙක් ගුද්ධාවින් අර ‘සඳුයාය කරයි ඔසැ’ කිවිට විදියට සැඩවනුරෙන් එනෙර වෙන්නේ. ඒ වගේම තවත් අවස්ථාවල මේ පින්වත් කොනෙකුන් අහල තියෙනවා - මේ ගාස්තික ගුණ ධර්ම ගොවිතැනක් හැරියට ගත්තොත්, ගුද්ධාව බිජය හැරියට දැක්වෙනවා. ර්ලහට ගුණධර්ම පිළිබඳව දැක්වෙන හැම තැනකම වගේ ගුද්ධාව ඉන්දිය හැරියට බල හැරියට මුලින්ම මතුකරලා දක්වන්නේ. මේ සත්ත්වයා තුළ තිබෙන ගක්තිය-කායික, මානයික ගක්තිය-යාමිකීසි අරමුණක් කෙරෙහි යොමුකරන්න නම් ඇත්ත වශයෙන් ඒ තැනැත්තා තුළ විභාල කුප්පේමක් තියෙන්න ඕනෑ. ඒ කුප්පේමයි මේ සරණ ගමනය තුළ තිබෙන්නේ. ඇතැම් කෙනෙකුට මේක දැන් තෝරුම ගන්නත් බැං. ඇතැම් පැන්සිතයින්ට තෝරුම් කරලා දෙන්න වෙනවා. මොකක්ද මේ සරණයාම?

අැතුම් කෙනෙකුට හිතාගන්නත් බැං. මොකටද මේ අපි බුදුන් සරණයන්නේ? සහුන් සරණ යන්නේ? පෙන්නේ? ඇයි කියලා තියනවාතේ තමන්ට තමන්මය කියලා. එකේ අදහස එහෙම පිටත්ම වරද්දනෙන. තමන්ම තමයි මේ එනෙර වෙන්ට ඕනෑ. බුදුරජාණන් වහන්සේට අරගෙන යන්න බැං මේ එක එක්කෙනා මෙගාබ ඉලදා එගාචි. නෙමුත් තමන් යන්නේ - අන්න අර

කෙනෙක් ඉන්නවා මේ කියන පාර හරි. මේ කියන විදියට උත්සාහ කළාන් හරි මේ විදියට හුෂා කළාන් හරි. ඒ රිකටයි අපි සරණ යන්නේ. බුදුන් සරණ යනවා දහම් සරණ යනවා සහුන් සරණ යනවා කියල කියන්නේ කෙනෙකු අර විදියට සමඟ ආගම්වල තියෙන්නා වගේ වෙන කෙනෙක් ඇදැගෙන යනවා නොවයි, මෙතන. ඒ, එපමණකට තමන්ගේ ඇතුළත තිබෙන විරෝධ මත්‍යකර ගැනීමට. ඒකයි ගුද්ධාව අනුව ර්ලහට තියෙන්නේ, විරෝධ සති සමාධී පස්සා. ගුද්ධාව ලහම විරෝධ එන්නේ ඒකයි.

- සඳහාය තරති ඔස. - අප්පමාදෙන අණුවට
විරියෙන දැක්වීම් අවශ්‍ය

இய விடையுட ஆடைமிலித கங்களு தினெனவு. குத்தாவென் தமிழ் லினேர் வென்னை. அபுமாடயேந் தீ வகும். அபுமாடீவ சுபர் சுப்பிரேந் லினேரவென்று பின்னி. ரீல்ஹு வீர்யயேந் - வீர்யய மதுவென்னே அந்த அர குத்தாவ பிணிவகர வென்கி. தீ நிசு குத்தாவ யம் பழங்குவ டூபி வின்னே தீ வச்சுவென்ற பூந்த வரினாகம் அனுவதி. லித்கோவ அபி மே ரத்துவலை அவு ஢ேகுவ மே லிக்கல்வெந் சுமாந கலோந் திவிவ ரத்துவயேந் - மே கியாபு லினேர வென்ன பூலிவெந் கைத்திய அப ஒல ஆதிவெனவிட கியல சிதலா வலெந்ந தித.

එක්තරා කෙනෙක් බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවා. මේ ගාසනයේ උපාසකයෙන් වෙන්න කොහොමද? කියලා බුදු පියාණන් වහන්සේ කිවිවා. "බුදුන් සරණ යනවා දහම් සරණ යනවා, සහ සරණ යනවා". කිවිව පමණින් උපාසකයෙක් වෙනවා කියලා. කොඩිතරම් ලේසිද බැඳුවහම. අමුතුවෙන් අයදුම්පත්‍ර පුරවන්න වන්, ගාස්තු ගෙවන්නවත් මොකක්වත් ඔහු නැහු. බැඳුවහම හරි ලේසි වගයි. බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සහුන් සරණ යනවා. මික කිවිව පමණින් උපාසකයෙක් වෙනවා. තියම් උපාසකයෙක් වෙන්න නම් අන්න අර කියාපු විදියට 'නයී මේ සරණ අක්ක්ංශ බුද්ධේ මේ සරණ වරය - එතෙන සිව්ව ව්‍යුත්ත හොඳුමේ ජයම්ගලම්' කියලා සත්‍යාච්‍යා කරන්න පූජ්‍යවන් තැන්වයට සරණයාම. නයී මේ සරණ අක්ක්ංශ මට වෙන පිහිට්ක් නැත බුදුන්ම මට උතුම් සරණයි ඒ සත්‍යාච්‍යාම ජයමගුල් වේවා! කියලා. ඒ ගාලාවන් කියන්නේ. අන්න ඒ මටටමටයි. ඒක අතිකර ගන්නයි අන්න ඒ සරණයාම උපකාර වන්නේ. ඉතින් ඒ විදියට කළුපනා කරලා බලනකාට මේ තුෂුරුවන් සරණයාම සුදුකොට තැකිය යුතු දෙයක් නොවයි. තුන් සැරයක්ම ඒක කියන්නේ අර විදියට තමන්ගේ පිටත කාවද්දා ගැනීමටයි.

එස් සරණයාම තුළින් ඇතිවන කුගල ගක්තිය අර විදියේ දිව්‍ය ආත්මහාව ලබාදීම පමණක් නොවෙයි. ඒක පිහිට කරගෙන උළුවට හිළය පුරනවා. හිළය පිහිට කරගෙන සමාධිය පුරනවා. සමාධිය පුරලා යම් අවස්ථාවක එස් සමාධිය පිහිට කරගෙන, අනිත කුගල ගක්තියන් උපකාර කරගෙන තමයි කෙනෙක් සෝච්චාන් සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගල්ල ප්‍රතිවේදයෙන් එස් උතුම් නිර්වාණ ධම්ය පවා සාක්ෂාත් කරගන්නේ.

එතකාට අපින් කළේනා කරගන්න ඕනෑ අපේ මේ ජීවිතය ගැන. විශේෂයෙන්ම අපි අර කුඩා දරුවන් ගැන කිවිව කාරණය වගේ කුඩා දරුවන් පමණක් නොවෙයි ලොකු දරුවන් උත්තන් හිතන්න නියෙන්නේ අපි මේ ද්විය ගතකරන්න ඕනෑ මේ තුණුරුවන් සිහිපත් කරගෙනයි. මොකද එස් තුණුරුවන් සිහිපත් කරගත් පමණින් අපට හැම උපදුවයකින්ම මිදිවන් මරණයෙන් මිදී සඳංකාලිකව ජීවත්වීමෙන් ලැබෙනවා නොවෙයි. නමුත් අර කියාපු 'ආසන්න සිනින්' අපි සිරිනවා තම් යම් අවස්ථාවක මරණය සිද්ධුවෙනාන් එස් අවස්ථාවේද දුගතියට නොඟින් භාවා තත්ත්වයක් බෙගෙන්න පුරුවන්. මොකද, මේ අපේ තැවත උත්පත්තිය කියන්නේ කොට්ඨාසියෙන් අපේ මේ හිමේම ජායාරූපයක්. පිංතුරයක් ගන්න ලැජිත්වෙලා ඉන්න වෙලාව අපි නියෙවිවාන් මොකක්ද වෙන්නේ? එස් පින්තුරේ කොහොමද වැටෙන්නේ?

එවගේ තමයි එතකාට මරණ අවස්ථාවේ අපේ හිත දුෂ්චිතවෙලා තිබුනොන් අන්න එස් අවස්ථාවේ එස් විදියටම ප්‍රේත, යක්ෂ තිරිසන් ආදි තත්ත්වයක උත්පත්තිය ලබනවා. එතකාට යම්කිහි විදියකින් අර පුරති තත්ත්වයක උත්පත්තිය ලැබුවාන් විශේෂයෙන්ම අර දැන් කියාපු දේවතාව වගේ, ආපසු ආවර්ශනය කරලා බලන කොට අපි මේ තරම් පොඩිදෙයක් හැරියට ලෝකයා හිතුව දෙයක් තුළින් මේ තරම් අපට ආතිගාසයක් ලැබුණොන්, මේ බර්ම මාගීය සම්පූජ්‍යී කරනව තම්, කොයි විදියේ ආතිගාස ඇදේද කියලා එස් විදියට කළේනා කරන්න පුරුෂ වෙන්න ඕනෑ.

එතකාට විශේෂයෙන්ම මේ අද මාත්‍රකාව වශයෙන් බැලුවහම අර ගාසනයේ ආරම්භක පියවර. නමුත් එක හරියාකාරව තෝරුම් ගත්තෙ නැත්ත මේ ගාසනයේ ගුණයේම පිරිම දුෂ්කර වෙනවා. ගැහුරු දේවල්, ලොකු දේවල්, කියල බදාගත්ත දේවල් සමහරවිට තමන්ගේ ඇතුළට ඇතුළු වෙන්නේ නෑ මුලික කාරණ හර ආකාරව තෝරුම් ගත්තෙ නැත්ත මේ ගාසනයේ අර කියාපු ත්‍රිවිධරත්නයේ වටිනාකම තෝරුම් ගත්තා තම් එක උපකාර කරගෙන තමයි අපේ අනිකුත් එස් ප්‍රතිඵේදයෙන් එස් උතුම් නිර්වාණ ධම්ය පවා සාක්ෂාත් කරගන්නේ.

වෙන්නේ. එතකාට මේ පින්වතුන් කළේනා කර ගන්න ඕනෑ තමන්ගේ ජීවිතයේ ද්වියක් - එදිනෙදා කොයි තරම් වැඩ තිබුන්න - පොහොය ද්විය විරාමයක් හැරියට යොදාගෙන එස් අවස්ථාව තුළ ආවර්ශනය කරලා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු කම් හරිගස්ස ගතිමින් ඉදිරියට මේ සංසාරයෙන් එතෙරවීම සඳහා තමන්ගෙන් ඉෂ්ටවිය යුතු, තමා විසින් කළ යුතු, දේවල් ගැන නිස්කලාංකව කළේනා කරලා මේ පොහොය ද්වියක, එක අනුවම එස් හිළයක පිහිටවා එස් අනුව බණ හාවනා කරලා මේ කටයුතු කරගැනීමෙන් තමයි සංසාරදුක මේ බුද්ධේන්පාද කාලයේදීම කෛවර කරගන්න පුරුවන් වෙන්නේ. එතකාට කළේනා කරගන්න ඕනෑ. අද දවසේ මෙතෙක් මේ තමන් සිල සමාදානාදියෙන්, හාවනාදියෙන් රස්කර ගත්ත පුණු සම්භාරයන් මේ බර්මගුවනෙයෙන් රස්කරගත්ත පුණු සම්භාරයන් උපකාර කරගෙන මේ ජීවිතය තුළදීම හැකිතාක් උත්සාහ කරලා අර සෝච්චාන් සකදාගාමී අනාගාමී අර්හත් යන මාර්ගල්ල ප්‍රතිවේදයෙන් මේ ජාති ජරා ව්‍යාධී මරණය සංසාරදුක් කෛවර කරගැනීමට මේ කුගල ගක්තියන් එකාන්තයෙන් උපනිගුය වේවා! කියල පුර්ථිනා කර ගන්න.

එවගේම ගාසනාරණක දිව්‍ය බුහමරාජයින් ඇතුළ යම්කාක් අව්වියේ සිට අකනිවා දක්වා සත්ත්ව කෙනෙක් ඇත්තම් අපේ දැනීතුන් ඇතුළු, හැම කෙනෙක්ම මේ දමිදේශනාමය දමිගුවන්මය කුගලය අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාථීතිය බෝධියකින් උතුම් අමාමහ නිවත් සාක්ෂාත් කරගනින්වා කියන ප්‍රාථිනාව ඇතිව මේ ගාරා කියන්න.

"ඒතකාවතාව අමෙහි....."

27 എന്ന ദേശത്തിൽ

27 වන දේශනය

"නමා තස්ස හගවකා අරහකා සමමා සමුද්‍රස්ස'

අපමාදරතා හිකුවූ

පමාද හයදසසිවා

සක්‍රැජුපතනං අණු ප්‍රිලං

චහං අග්‍රීව ගව්ති

- අපමාදවගා - ධමෙපද

යැදුහැවත් පින්වතුනි,

සම්බෝධිය ලබාගැනීමෙන් අද වාගේ වෙසක් පුර පසලොස්වක පෝය දවසක තිලෝගුරු සම්මා සමුද්‍ර පියාණන් වහන්සේ සොයා ගත්තේ හවයෙන් එතෙරවීමේ මාර්ගයයි. ආර්ය පර්යේෂණයක් තුළින් ඒ කළ සොයාගැනීම තමයි ලේකයේ ඉතාමත්ම උතුම්ම සොයාගැනීම- හවයෙන් එතෙරවීමේ මාර්ගය සොයාගැනීම. අනන්ත කාලයක් සංසාරයට බැඳිල හිටිය ලේක සත්ත්වයාට ඒ සසර හවයට බැඳීසිටි බැමි මොනවාද කියල තෙරුම් ගැනීමටත් ඒ බැමි සිදලා දළා විමුක්තිය ලබාගැනීමටත් උපකාරවන ඒ අවබෝධය බුදුපියාණන් වහන්සේ එද ලබාගත්තා.

අද අපි මාතෘකාකරගන්තු ගාලාවෙනුත් ර්වී අදාළ කාලාවෙනුත් කියවෙන්නේ අන්ත ඒ සංයෝජන පිළිබඳ කාලාන්තරයයි. ඒ බැමි පිළිබඳ කාලානතරයයි.

බුදුපියාණන් වහන්සේගෙන් කම්බන් ලබාගෙන ඇත කැලුවකට හාවනා කරන්න වැඩිය එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මූල්කරගෙනයි මේ ගාලාව දේශනාකරන්න යෙදුනේ. ඒ සාමීන් වහන්සේ අර්හත්වය දක්වාම කම්බන් ලබාගෙන කැලෙකට ගිහිල්ලා හාවනා කළ නමුත් යම්කිසි අධිගමයක් ලබාගන්න බැරවෙලා කල්පනා කළා "කම්බන් මොකක් හර අඩුවක් ඇති. මම ගිහිල්ලා කම්බන සුද්ධ කරගන්න ඕනෑ නැවත හාගාවතුන් වහන්සේ හමුවෙලා" කියලා හිතාගෙන එහෙම ගේත්වනාරාමයට එන බලාපොරොත්තුවෙන් පිටත්වෙලා එන අතරමගේ ලැවින්නක් දකින්න ලැබුණා. ඒ ලැවින්න පැනිරෙනකාට මේ හාමුදුරුවේ

ඉක්මණීන්ම ඒ කිවුව තිබූන උස පර්වතයක් උඩට තැගල ඒ ශින්නෙන් බෙරදුනා. නමුත් බලාගෙන කිටිය මේ ලැවිගින්න පැතිරෙන හැඳි. ඒ බලාගෙන ඉන්න අතර යමිකිසි ලොකු සංවිගයක් තුළින්, කළුපනාකරනවා දැන් මේ මම බලාපොරොත්තු වන අර්හන් මාර්ගඳානයෙන් ලෝකයෙන් එතරවීම සඳහා කරන උත්සාහයේදී මතුකරගතයුතු විදර්ශනා ඇළවලිනුත් කෙරෙන්නේ මෙන්න මේ වගේ උපාදානයන් - මේ ශින්න උපාදානයන් කියල කියන මේ දර එහෙම තැන්තම් අඩුවෙන අඩුවෙන ඒ හැම දෙයක්ම - දව දචා යන්නා වගේ අර්හන් මාර්ගඳානයෙනුත් ලෝකයට බැඳීල තියෙන ඒ බැමි ඒ ඇහ ශින්නෙන් දැවිල යනවා ඇතෙයි කියල ඒ විදියට යමිකිසි අදහසක් ඒ හාමුදුරුවන්ගේ සිත තුළ ඇතිවුනා.

මුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉඳල මේ හාමුදුරුවන්ගේ සිතිවිලි පරමිපරාව දැකළ ඒක නිවනට යොමුකිරීම සඳහා තමයි මෙන්න මේ ගාරාව - එතන කියවෙන හැටියට "මිහාස ගාරා" හැටියට හැදින්වෙන ගාරාව - වදුල. එඟ සිද්ධි බොහෝ අවස්ථාවල කියවෙනවා. මුදුපියාණන් වහන්සේ සංස්කීර්ණම තමන් වහන්සේ ඒ හිසුන් වහන්සේ ඉදිරියේ පෙනීසිටින හැටියට පෙන්තුම් කරල උන්වහන්සේට ඇතෙන හැටියට මේ ගාරාව වදුලා.

**"අපුමාදරතො හිසුව
පමාද හයදස්සීවා
සංස්කීර්ණ අණුව මුල්
ඛහ අගිව ගවත්ති."**

අපුමාදය ඇශ්‍රුමිකරන්නා වූ, ප්‍රමාදයේ බිය දක්නාවූ, හිසුව ලොකු කුඩා සියලු බැමි, සංයෝජන, හැකිලි, ඒ සියල්ල ශින්නක් මෙන් දවමින් ඉදිරියට යනව කියල. ඒ විදියේ අර විදර්ශනා ඇනයන්ට තුවු දෙන අන්දමේ, රුකුල්දෙන අන්දමේ ගාරාවක් වදුල. මුදුපියාණන් වහන්සේ ඒ හිසුන් වහන්සේගේ විතකාවරය අනුමත කරමින් එසේය හිසුව, ඔහොම තමයි ඒ ශින්න දැවෙන්නා වාගේ විදර්ශනා ඇන ඒ සංයෝජන දචාගෙන යනවා කියල තමයි ඒ ගාරාව ප්‍රකාශ කළේ. ඒක අහල, එතැන කියවෙන හැටියට ඒ හිසුන් වහන්සේ අර්හතවියම ලබාගෙන මුදුරුජාණන් වහන්සේ දකින්න වැඩිම කරල ඒ තමාගේ විමුක්තිය ප්‍රකාශ කළා කියල කියවෙනවා.

ඉතින් මේ කාලාන්තරය ගැන කළුපනා කරල බලනකාට අර හිසුන් වහන්සේට ලැවිගින්න දර්ශනයක් - දර්ශන මාත්‍රයක් - පමණක් වුනේ තැහැ. අපට ලැවිගින්න දර්ශනයක් පමණයි. ඒක විදර්ශනාවට අරමුණක් වුනා. ලැවිගින්න කියන එක - ඒ වවතය මේ හැමදෙනෙක්ම අහලන්

නැතුව ඇති සමහරවිට - ඒ කියන්නේ ඔය කැලැවුල බොහෝවිට ලැවිගින්න ඇතිවෙන්නේ ස්වාහාවික වශයෙන් සිදුවෙනව නම් දැඩිව පායන කාලේ ඔක්කාම ගස් වේලිලා තියෙන අවස්ථාවක කුණාවුවක් ආවාම ගස් දෙකක් ඇතිල්ලි, ඇතිල්ලි, ඇතිල්ලි ශිහිල්ලා ඔන්න ගිනි ගන්තවා. ගිනි අරගෙන අර ගස් දෙකත් දැවිලා යනවා. ර්ලහට ඒ අවට තියෙන ගස් කොළන් පදුරු ඔක්කාම ශින්නට අභුකරගෙන කුම කුමයෙන් හයානක අන්දමින් පැතිරිලා යනවා අභුවෙන හැම දෙයක්ම ගොදුරු කර ගතිමින්. ඉතින් ඔන්න ඕක එකත්තරා සංවිග ජනක දර්ශනයක්. ඒක නිවන් පැතුතට යොමු කරයි අර හික්ෂුන් වහන්සේ අර විදියට විදර්ශනා ඇන මත් කර ගත්තේ.

දැන් අපි විකක් කළුපනා කරලා බලනවා නම් මුදුපියාණන් වහන්සේට මුළු මහන් ලෝකයම පෙනුනේ ගිනි ගත්තු තැනක් හැටියටයි. සමහර සුතු දේශනා තියෙනවා, මහ පුදුම දේශනා. සංවිගය උපදවන විදියේ දේශල් ආදිත්ත පරියාය, කියන ඒ විදියේ සුතු තියෙනවා. සමහර ඒවා මහා ආශ්වර්යවන්. මුදුරුජාණන් වහන්සේ ගා සිර්හයේදී මුද්ද ගාවලදීම හික්ෂුන් වහන්සේලා දහසක් නමකට දේශනා කළ සුතුයක් තියෙනවා, සුතුය නම් ඉතාම කෙටියි නමුත් ඒක අවසාන වෙන්සේ ඒ දහස් තමම රහන්වුනා කියලා. මහා බලසම්පන්න සුතුයක්. ඒක පටන් ගත්තේ.

"සබං හිසුවට ආදිතතා"

"මහණෙනි සියල්ල ගිනි අරගෙනයි තියෙන්නේ." හැම එකක්ම ගිනි අරගෙන දැවෙනවා. ර්ලහට මුදුරුජාණන් වහන්සේ විග්‍රහ කරනවා "මොකක්ද? මහණෙනි ඒ සියල්ල කියලා කියන්නේ?" ඔන්න ර්ලහට සියල්ල කියන එක - එතැන 'සබං' කියලා කියන්නේ - සියල්ල කියන එක විග්‍රහ කරනවා.

අසයි - රැපයයි

කණයි - ගබිදයි

නැහැයයි - ගද සුවදයි

දිවයි - රසයි

කයයි - ස්පර්ශයයි

හිතයි - සිතුවිල්ලයි

දම කියන වවනය එතන යෙදෙන්නේ සිතට එන දේ. මේ හැම එකක්ම ගිනි අරගෙන තියෙන්නේ. ගිනි අරගෙන දැවෙනවා. මොනවායින්ද මහණෙනි ගිනි අරගෙන තියෙන්නේ? ඔන්න ර්ලහට කියනවා මේ පින්වතුන්

අහලා ඇති. එකොලොස් ගින්ත පිළිබඳවයි රේඛට කියවෙන්නේ. රාග දෝස මෝහ කියන ගිනි වලින්. ඒ තුන තමනක් නොවෙයි. රේඛට එතුන කියවෙනවා ජාති, ජරා, මරණ, සෝක පරිදේව දුක්බ දෝමනස්ස උපායාස කියලා කියන මේ දුක් ගිනි රාභියක් කියවෙනවා. මේ ගිනි වලිනුයි මේ ඇසක් - රුපායන්, කණක් - ගෙධියන් ආදී වශයෙන් අවසාන වශයෙන් සිතන් - සිතුවිලින් කියන මේ හැම එකක්ම. ලෝක සත්ත්වයා තුළ මහා ගින්තක් කියෙනවා කියලා. හැම තැනම ගිනි අරගත්තු හැරියටයි බුද්ධියාණන් වහන්සේට පෙනුනේ.

ඉතින් මේ මූළ මහන් හට්‍යම ගින්තක් කියලා කියන කියමන සමහර විට කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. රේඛට අපි මෙන්න මේ ගින්න ගැන විකක් කල්පනා කරලා බලනවා නම් එදිනේදා අවබෝධය අනුව දැන් අපි ගින්දර කියලා වචනයක් පාවිච්ච කරනවා. ගින්න දර අල්ලා ගන්නවා. දර ගිනි ගන්නවා. ඉතින් අපි ගින්දර කියන ඒ වචනය තුළ ඒ දෙකම තියෙනවා. අපි විකක් කල්පනා කරලා බැලුවාන් මේ දර කියන එකට පාලි හාජාවේ යෙදෙන්නේ 'උපාදන' කියන වචනය. උපාදන කියන වචනය ඔය ධර්ම විශ්‍රාවල අපට කියන්න පුළුවන් අර්ථ දෙකකින් යෙදෙනවා කියලා. අල්ල ගැනීම කියන අර්ථයන් තියෙනවා. අල්ලා ගන්තු දේ කියන අර්ථයන් තියෙනවා. අල්ලා ගැනීම කියන එකයි මූලික අර්ථය. එතකාට දැන් පාව උපාදනස්කන්ධය උපාදන ගොඩක්. උපාදන ගොඩක් තමයි මේ බුද්ධියාණන් වහන්සේ හඳුන්වන හැරියට මේ අපි මෙය මාගේ කියලා කියන්නේ. රුප ගොඩක් රුප උපාදනස්කන්ධය කියලා කියනවා. වේදනා ගොඩක් - මේ හැම එකක්ම උපාදන නම්න් හඳුන්වනවා. එතකාට උපාදන කියන කොට අර විදියට අල්ලා ගැනීම වාගේම අල්ලා ගන්න දේ. අල්ලා ගන්න දේ කියන අර්ථයන් තමයි දර, දර හෝ යම් කිසි ඉන්ධන ද්‍රව්‍යයක්. එතකාට ගින්තකට උපාදනයන් අල්ලගෙන. අල්ල ගන්තට පස්සේ මොකද වෙන්නේ? එකේ අන්තිමට ගින්තයි දරයි අතර වෙනසක් තැනු.

ඉතින් අර දුක්ගිනිවලින් දැවන මේ සත්ත්වයා පිළිබඳ කථාන්තරය අපට තේරෙන සරල කවියකින් මේ අපේ රට්ට ඒ අතිතයේ තිටිය ඒ විදාගම මහා ස්වාමීන් වහන්සේ ලෝච්ච සහරාවේ දුක්වලා තියෙනවා. ගොහොම සරල කවියකින්.

දර රස ගිනි ඇවේශ්‍රු කල
ගිනි මිස දර යයි යන නම
එම ලෙස එකකාට වදහල
දුක මිස කයකැයි යන නම

නිබද්ද
නොයෙදේ
මූතිදේ
නොයෙදේ

දර රස ගිනි ඇවේශ්‍රුට පස්සේ එකට ගිනි මිසක් දර කියන තමක් ගුලපෙන්නේ තැනු. 'නොයෙදේ'. එම ලෙස ඒ විදියටම අර බුද්ධියාණන් වහන්සේ ගින්තයි ගින්තට අභුවන දරයි එකතු කරලා අරගෙන තමයි 'දුක මිස කය යැයි යන තම නොයෙදේ' මිකුට කයක් කියලා කියන්න වින්නේ තැනු. දැන් අර ඇස කණ නාසය ආදිය තියෙන්නේ මේ ගරීරයේ නේ. ඔය ආයතන - ආයතන කියලා ධර්මයේ සඳහන් වෙන්නේ- ඔය ආයතන හයම තියෙන්නේ මේ ගරීරය තුළයි. එතකාට මේ ආයතන හයම ගිනි ගන්නවා කියලා කියන්නේ අන්න අරකයි. මුළ කයම ගිනි අරගෙන. එකයි එතකාට බුදුරජාණන් වහන්සේගේ වත්රාර්ය සත්‍යය ගැන අපි කවුරුත් කාලා කරනවා. 'දුක්බ සත්‍යය' 'දුක්බ සත්‍යය' කියලා කියනවා. සමහරු කියනවා මට දැනවම තේරුයි කියලා. නමුත් දුක්බ සත්‍යය සම්පූර්ණයෙන්ම තේරුලා තැනු. දුක්බ සත්‍යය තේරුන අවස්ථාවේදී තමයි අන්න අර දරයි ගිනියි දෙක එකතු වෙන්නේ. එකක් දර ගොඩක් කියලා වෙන්කරගන්තු එක සම්පූර්ණයෙන්ම දැවනවා කියලා අවබෝධ කරගන්තට පස්සේ එනන තියෙන්නේ ගිනි විතරමයි. එකට දරයි කියලා කියන්න බැනු. නමුත් මේ ලෝකයේ නොයෙකුත් කරදර අරව මේවා දැකළ මට දුක තේරුන කියලා සමහර කෙනෙක් කියනවා. සම්පූර්ණ අවබෝධය එනකාට එක වෙන කරලා ගන්න බැරි තන්ත්වයටම තනිකර දුකක්. තනිකර දුකක්. කේවල දුබ ස්කන්ධය කියලා බුද්ධ පියාණන් වහන්සේ දක්වන්නේ ඔය දුක ගැන විශ්‍රාව කරන කොට. සැකෙරින් කියනොත් මූල මහන් පාව උපාදනස්කන්ධයම, මේ බදුගත්තු ගොඩව් පහම, දුකක් කියලා කියන්නේ අන්න අර දේශනයට අනුවයි.

ගින්න දර අල්ලගන්තට පස්සේ යම් අවස්ථාවක් එනවා දර වෙන්කරලා ගන්න බැං. තනිකර ගිනි ගොඩක් විතරමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි. එනෙන්ට යන මාර්ගය තමයි විද්‍රාගනා මාර්ගය. මේක පිළිබඳ ඔය අවබෝධය ලබා ගන්නේ කොහොමද එතකාට? මේ අවබෝධය කර යන මාර්ගය මොකක්ද? එකටත් ඉහියක් අපට ලැබෙනවා බුද්ධියාණන් වහන්සේම දක්වන තවත් පුතු වලින්. අර කියාපු ආයතන හය පිළිබඳ ප්‍රකාශ කරනවා.

හිසුන් වහන්සේ තමක් අහනවා හාගාවතුන් වහන්සේ ගෙන්, කමටහනක් වහයෙන් ඉල්ලනවා කොහොමද මේ දුක තැනි කරගන්නේ කියලා - මේ සයර දුක කෙළවර කර ගන්නේ කියලා. එතකාට බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. "මේ අනිත්‍යතාව තේරුම් ගන්න ඕන."

ඇසක් අනිත්‍යයි - රුපයනුක් අනිත්‍යයි.

කණත් අනිත්‍යයි - ගබදුක් අනිත්‍යයි. මේ හැම එකක්ම අනිත්‍යයි. නමුත් අනිත්‍ය සංඛ්‍යාව සාමාන්‍ය ලෝකයා තුළ තැනැ. ඒ වෙනුවට තියෙන්නේ නිත්‍ය සංඛ්‍යාව

ඇස වෙන්කරලා ගන්නවා රුපය වෙන් කරලා ගන්නවා

මෙවා ඇත්ත් වගයෙන්ම තියෙන දේවල් හැරියට. බුදුපිළියාණන් වහන්සේගේ දරුණනයට අනුව මේ හැම එකක්ම මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ වචනේ තොයෙකුත් විදියට යොදල තියෙනවා. ඒක සලින වෙනවා 'වල්' - 'වයා' ගෙවියනවා. හැම එකක්ම සලින වෙනවා ගෙවී යනවා සැලෙනවා. අනා ආකාරයකට පත්වෙමින් තියෙනවා. ශිසුයෙන්. නමුත් ඒක ලෝකයාට දැනෙන්නේ තැනැ. ඒක නිසා එවා වෙන් කරලා ගන්නවා.

ඇසයි - රුපයයි

කණයි - ගබදුයයි කියලා වෙන් කරලා අරගෙන ඕම් තුළ තමයි ඔන්න බන්ධනය ඇතිවෙන්නේ. ඉතින් මේ බන්ධනය ගැනත් හොඳ වටිනා උපමා කතාන්තරයක් එනවා. ගාරපුතු අගුණාවක මහ රහතන් වහන්සේන් මහා කොට්ඨිත මහ රහතන් වහන්සේන් අතර සංවාදයක්. මහා කොට්ඨිත ස්වාමීන් අහනවා ගාරපුතු ස්වාමීන් වහන්සේගෙන්, ඇසට රුපයද බන්ධනය? එහෙම තැන්තම් රුපයට ඇසද බන්ධනය? කණට ගබදුයද බන්ධනය, එහෙම තැන්තම් ගබදුයට කණද බන්ධනය? බන්ධනයක්, සංයෝජනයක් ගැන කියවෙනවා නො? එතකොට මොකක් ද මෙතන සංයෝජනය? ඇහැටු රුප බන්ධනයක් වෙනවද රුපවලට ඇහැ බන්ධනයක් වෙනවද? කණට ගබදු බන්ධනය වෙනවද? එහෙම තැන්තම් ගැනීව්වලට කණ බන්ධනය වෙනවාද? ඔය විදියට අර හය ගැනම අහනවා. අන්තිමට සිතට සිතිවිලි බන්ධනයක් වෙනවද එහෙම තැන්තම් සිතිවිලිවලට සිත බන්ධනයක් වෙනවාද? එතකොට ගාරපුතු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා තැනැ, ඇවුත්ති, කොට්ඨිත. ඇසට රුප බන්ධනයක් නොවේ. රුපවලට ඇස බන්ධනයක් නොවේ. කණට ගබදු බන්ධනයක් නොවේ. ගබදුවලට කණ බන්ධනයක් නොවේ. ඒ දෙක අතර, ඒ දෙක ගේතු කරගෙන, ප්‍රත්‍ය කරගෙන, ඇතිවෙන ජන්දරාග කියලා කියන කුමැත්ත අනුව ගිය ඇල්ලයි මෙතන බන්ධනය. එතකොට අපි සාමාන්‍යයෙන් බන්ධනය හැරියට සළකන්නේ ඒ ඇහැටු පෙනෙන රුපය. නමුත් මෙතන දක්වනවා ඒ ඇස් පෙන්නාවිතා වටහා ගැනීම, අර බුද්ධ වචනයට අනුව. ඇස අනිත්‍යයි. මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් ස්වභාවයට පත්වෙනවා. රුපයනුත් එහෙමයි කියන ඒක, ඒ ගැඹුරු අවබෝධය, සතිය යෙදීම තුළින් මේ ගරුරයේ අර හාවනා කරන යෝගාවට පිළිනුත් එහෙම දන්නවා සති සම්පූද්‍යාක්ෂිය කියලා කියන සිහිය තුවන යෙදීමෙන් කුම කුමයෙන් ගැඹුරුන් තේරුම් ගන්නවා. මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස්වන බව. එතකොට ඒක තුළින් තමයි අර ත්‍යාමාව, එහෙම තැන්තම් ජන්දරාග බන්ධනය, කුම කුමයෙන් ලිහිලා යන්නේ. යම් ප්‍රමාණයකට ඒ අනිත්‍යතාව හින් තැන්පත් වෙනවා නම්, හිතට වැට්හෙනවා නම්, ඒ ප්‍රමාණයට අවබෝධය එනවා මෙතන ඇල්ලමට හෝ ගැමීමට

ඇවුත්ති, කොට්ඨිත, දැන් කළ ගොනකුයි පුදු ගොනකුයි යම් කිසි යොතකින් හෝ දම්වුලකින් හෝ බැඳුලා ඉන්නවා නම්, ඔය බාහාක් වගේ බැඳුලා ඉන්නවා නම්, යමෙක් කිවිවාත් කළ ගොනාට පුදු ගොනා බන්ධනයක් කියල - ඒ කියමන හරදි? එතකොට කොට්ඨිත හාමුදුරුවේ කියනවා "නැහැ, එය වැරදියි, මොකද?" කළ ගොනාට පුදු ගොනා බන්ධනයක් නොවේයි. පුදු ගොනාට කළ ගොනා බන්ධනයක් නොවේයි. නමුත් ඒ දෙනෙනා බැඳුල තියෙන යොතයි, ඒ බැමුමයි, එතන තියෙන තියම බන්ධනය.

අන්න ඒ වාගේ ඇසට රුපය බන්ධනයක් නොවේයි රුපයට ඇසි බන්ධනයක් නොවේයි. ඒ දෙක නිසා ඇතිවෙන ජන්ද රාග කියලා කියන ඇල්ලම, ත්‍යාමාව, එතනයි ඒකේ බන්ධනය. අන්න ඒක නිසා තමයි දුක කොළවර කිරීමට ත්‍යාමාව තැනි කරන්න, ජන්ද රාගය තැනි කරන්න කියලා බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. සාමාන්‍යයෙන් ඔය ගැඹුරු හැරියට අපි හිතුවට මොකද ඇතුම් අයට වැට්හීම - හාවනා කරන කොනෙකුට - මේ තුළින් එනවා. මොකද? මේ මූල්‍ය මහත් ලෝකයෙන් එතෙර විමේ අවබෝධය ලබා ගන්නේ අපි මෙතෙක් මේ ලෝකය හැරියට ගන්තු මෙන්න මේ සලායනන ලෝකයෙන්. බුදුරජාණන් වහන්සේ ලෝකය හැරියට හදුන්වන්නේ මේ ආයතන හය. සලායනය කියලා කියන්නේ. ඇස, කණ නාසය දිව කය මන කියන ආයතන හයයි අපට තියෙන්නේ. එතකොට දැන් ආයතන කියන එක් මේ කාලේ නොයෙකුන් අර්ථ තියෙන්නා පුළුවන්. ඇත්ත වගයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ, අපට කරන්න තියෙන්නේ, මෙන්න මේ ආයතන හය ඒළඹලද කළමනාකරණයයි. නමුත් බොහෝවිට කෙරෙන්නේ කොකළමනාකරණයක්. ඒක නිසිය මේ සපරට බැඳුලා ඉන්නේ. **කළමනාකරණය මොකක්ද?** මේ ආයතනයන්ගේ අනිත්‍යතාව වටහා ගැනීම, අර බුද්ධ වචනයට අනුව. ඇස අනිත්‍යයි. මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් ස්වභාවයට පත්වෙනවා. රුපයනුත් එහෙමයි කියන ඒක, ඒ ගැඹුරු අවබෝධය, සතිය යෙදීම තුළින් මේ ගරුරයේ අර හාවනා කරන යෝගාවට පිළිනුත් එහෙම දන්නවා සති සම්පූද්‍යාක්ෂිය කියලා කියන සිහිය තුවන යෙදීමෙන් කුම කුමයෙන් ගැඹුරුන් තේරුම් ගන්නවා. මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස්වන බව. එතකොට ඒක තුළින් තමයි අර ත්‍යාමාව, එහෙම තැන්තම් ජන්දරාග බන්ධනය, කුම කුමයෙන් ලිහිලා යන්නේ. යම් ප්‍රමාණයකට ඒ අනිත්‍යතාව හින් තැන්පත් වෙනවා නම්, හිතට වැට්හෙනවා නම්, ඒ ප්‍රමාණයට අවබෝධය එනවා මෙතන ඇල්ලමට හෝ ගැමීමට

දෙයක් නෑ කියලා. ජන්දරාග කියලා කියන්නේ කුමැත්ත අනුව ඇති කර ගන්නා ඇලීම.

ඉතින් ඔන්න ඔය විදියේ තත්ත්වයක් තියෙන්නේ. මේ ආයතන හය ගැන බුදුරජාණන් වහන්සේ දක්වන බර්ම දේශනා රාජියක් තියෙනවා. දැන් මේ කාලේ පවා යෝගාචාර පින්වතුන්ට තුවන යොදනවා නම්, මේ ආයතන කළමනාකරණය හරියට කරනවා නම්, මේවාට ගොදුරු වශයෙන් එන අරමුණුවල යථා තත්ත්වය අවබෝධකර ගැනීමට යම් උත්සාහයක් දරනවා නම්, අන්න ඒවායේ වලන ස්වභාවය අවබෝධ වෙනවා. දැන් ඔය වලන විතු ආදියෙදී කෙරෙන්නේ සේයා රු පටක් වශයෙන් යැවීම තුළින් යම් කිසි මෝහනයක් ඇති වෙනවා. නිත්‍ය සංඛාවක් ඇති වෙනවා. ඒ දරුණු කෙරෙහි, රුප කෙරෙහි. සමහර විට යාන්ත්‍රික දේශයකින් හරි ප්‍රමාදයකින් හරි, හිටි ගමන් අවබෝධ වෙනවා මෙතන මේ රුප සමුහයක්ය යන්නේ කියලා. නමුත් අර සන සංඛාව ඇති කරවන මායාවක් මේ විශ්දානයේ තුන්පත් වෙලා තියෙනවා. මායාකාරී ස්වභාවයක්

එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල දක්වන්නේ ඇසන් අනිත්‍යයි, රුපයනුත් අනිත්‍යයි. ර්ලහට ඒ දෙක තිසා ඇතිවෙන වක්වූ විශ්දානය කියලා කියන ඇස පිළිබඳ විශ්දානයන් අනිත්‍යයි. ඇස තිබුන පමණටම කෙනෙක් දකිනවා නොවේයි. රුප තිබුන පමණටම දකිනවා නොවේයි. ඇසන් රුපයන් මෙනෙහි කිරීම තුළින් එකතු වූන අවස්ථාවේ ඇස පිළිබඳ විශ්දානයක් ඇතිවෙනවා. ර්ලහට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇස පිළිබඳ විශ්දානයන් අනිත්‍යයි. ර්ලහට ඇස පිළිබඳ විශ්දානයක් ඇතිවෙලා එක තුළින් ස්පර්ශයක් මත්වෙනවා. යම් කිසි ගැටීමක් ඇතිවෙනවා. එකත් අනිත්‍යයි. ර්ලහට ඒ ගැටීම තිසා යම් වේදනාවක් ඇතිවෙනවා. එකත් ඒ වශේම අනිත්‍යයි. ඔන්න ඔහොම ඔය විදියට බුදුපියාණන් වහන්සේ මතක් කරල දෙනවා. ඒ සිදුවන ක්‍රියා දුම්මල, ඇසන් රුපයන් ගැටීම තිසා ඇතිවෙන ක්‍රියාදුමය තුළම, තියෙන්නේ අනිත්‍යතාව. සයලුවෙන, වෙනස්වෙන, අන් ආකාරයට පත්වෙන විපරිතභාවයට පත්වෙන, තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒවා තිසා ඇතිවෙන වේදනාවන් කොහොමද තිත්‍ය වෙන්නේ? අවසානයේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නිදුසුනක් වශයෙන් කියනවා නම් ඇසන් රුපයන් ගැටීමෙන් ඇතිවෙන විශ්දානයන් අනිත්‍යයි. ඒ විශ්දානය තිසා ඇතිවන ස්පර්ශයන් අනිත්‍යයි. ඒ ස්පර්ශය මුල් කරගෙන ඇතිවන වේදනා ආදිය කොහොමද තිත්‍ය වෙන්නේ. සුප දුක් හෝ මධ්‍යස්ථා හෝ වේදනාවක් වෙවා හැම එකකම අර විදියටම වෙනස් වන ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට ඒ අවබෝධය එතකොට තමයි අන්තිමට අන්න අර ඇලීම ගිලිහිලා යන්නේ.

පොත පතේ නම් සාමාන්‍යයෙන් සංයෝජන කියන එක තෝරන්නේ බොහෝම සරල හැඹෙට. නිවන් දකින්න සින නම් දස සංයෝජනයක් කඩා ගන්න සින කියලා එක පාරට ඔය දහය කියාගෙන යන්න පුව්වන්. මොනවද දහය ? සමහර විට මේ පින්වතුන් අහලන් ඇති. නිවන කර යන ඒ ලෝකෝත්තර මාර්ග තුළින් සයරට බැඳිලා තියෙන බැමි දහයක් කඩින්න තියෙනවා.

- | | |
|---------------------------|---------------------|
| 1. සක්කාය දිවිධිය | 6. රුප රාගය |
| 2. විවිතිව්‍යාව | 7. අරුප රාගය |
| 3. සිල්බිත පරාමාසය | 8. මානය |
| 4. කාමරාගය | 9. උද්ධව්‍යය |
| 5. ව්‍යාපාදය | 10. අව්‍යේජා |

කියලා සංයෝජන වශයෙන් ඒවා දක්වනවා. සක්කාය දිවිධි කියලා කියන්නේ අර කියාපු රුප වේදනා සංඛාර විශ්දාන කියන ඒ ප්‍රච්කන්දය ආත්ම වශයෙන් ගැනීම. එක එකක් හතර ආකාරයකින් ආත්ම හැඹෙට සළකනවා. එකත් තියෙන්නේ ඒ සන සංඛාව. ර්ලහට ඒවශේම විවිතිව්‍යාව. 'මා' කියන එක දැඩිව ගන්නවා. මේ තමන්ගේ ගරරය ඇතුව 'මා' කියලා කෙනෙක් ඉන්නවා. කියලා හිතා ගෙන මම අනිතයේ හිටියාද? අනාගතයේ ඉන්නවාද? ඔය ආදි වශයෙන් විවිතිව්‍යා දෙහිඩියා ගොඩික පෙරලි පෙරලි ඉන්නවා. එක තුළින් අෂ්ටේ මවාගන්නවා. එකත් සයරට බැඳෙන බැඩිමික්. ර්ලහට, සිල්බිත පරාමාස කියලා කියන්නේ ඔය ඇතුම් කෙනෙක් කළුපනා කරනවා ඔය දුෂ්කර ව්‍යුත ආදිය තුළින් - සමහර බමුණෝ එහෙම ශිතල වතුර ගැලීලා ඉන්නවා. එහෙම නැන්නම් නිගැනීයෝ නානාප්‍රකාර කයට දුක් දීම ආදිය තුළින් ඒවා දැඩිව ගැනීම තුළින් විමුක්තිය ලැබෙනවා කියලා. එකත් බන්ධනයක් අන්තිමට.

ර්ලහට. කාමරාග කියලා කියන එක කුවුරුත් දන්නවා අන්න අර කියාපු හවයට, පහලට, අදින බලවීගයක්. ඒවශේම ව්‍යාපාදය කියලා කියන්නේ ද්වීභය. ඇලීම ගැනීම දෙක.

ර්ලහට කියන්නේ වඩාත් සියුම් වූ ඒ තන්නාවෙම ස්වරුපයන් තමයි. රුප රාග, අරුප රාග, වශයෙන් කියවෙන්නේ. දීර්ඝ කාලයක් සංසාරයේ

ගතකිරීම නිසා සත්ත්වයාගේ සිත්තු තොයෙකුන් විදියේ විත්තර රුප මත ගක්තියක් තියෙනවා. එවා අන්තිමට අල්ලන්නේ, අර බාහිර දේවල් අතහැරුයන්. ඒක නිසා තමයි දැන් ඒ ලොකු දියාන තත්ත්ව ලැබුවන් ඒ අයට තියෙනවා යම් කිසි ඇතුළත්ම එන ආගාවල්, සියුම් ආගාවල් වගයක්. එවට අනුරුප හැටියට තමයි ඔය බුජ්ම ලෝක ආදිය මැවෙන්නේ. ඔන්න ඔය වගේ මහා හයානක තත්ත්වයක් මේ හවය තුළ තියෙන්නේ. ලේපියෙන් මිදෙන්න බැං. සමහරු එවායේ ගිහිල්ලා හිරවෙනවා. රුප, අරුප ආදි වගයෙන් සියුම් ත්‍යාගාච්චන්. ර්ලාහ ඒ සියල්ලේම ප්‍රතිථලයක් වගයෙන් මානය උද්ධව්‍ය අර දෙකක් කියලා ගත්ත මානය, දරයි ගින්තයි වෙන්කරලා ගත්ත වගේ. ඒ නිසාම ඇතිවෙන උද්ධව්‍ය තොසත්සුන්තාව. අවසානයේ අවිදාව කියන එක. ඒක තුළම තමයි තියෙන්නේ, සක්කාය දිවියෙන් පටන් ගත්ත නිත්‍ය සංඳාවේ අවසාන කෙළවර. ඒ නිත්‍ය සංඳාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේ තමයි ලෝකයේ ගුනාත්මක, හිස්බව, වැටහෙන්නේ.

ඉතින් අන්න ඒ විදියට සංයෝජන දහය ගැන කරා කරනවා නම් ඒක අර මාර්ගූන වලදී නැතිවෙන දෙකක් හැටියට පෙන්වුම් කරන්නේ. නමුත් ඊට වඩා යෝගාවරයාට ප්‍රත්‍යක්ෂ වගයෙන් හාවනාවට උපකාර වන ව්‍යුහයක් හැටියට ගත්තාන් මේ සංයෝජනය කියන එක අන්න දැන් අර බුදුපියාණන් වහන්සේ කිවිව ආකාරයට මෙනෙන්දී මේ සුතුවල

ඇසයි - රුපයි

කණයි - ගබ්දයි

නැහැයි - ගද සුවඳයි

දිවයි - රසයි

කයයි - ස්පර්ශයයි

සිතයි - සිතුවිලියි

කියන ඒ දෙකක් අතර තියෙන බන්ධනයයි. තවත් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ සාස්‍ය වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා.

"මහගෙනි, මම තුම්බට දෙකක් කියනවා". මේ දෙකක් කියනවා කියලා කිවිවහම තොයෙකුන් විදියේ දේවල් නිතන්න ප්‍රාථ්‍යන්. නමුත් මෙතනන් ඒ විදියටය බුදුපියාණන් වහන්සේ මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. 'මහගෙනි, මම තුම්බට දෙකක් කියනවා "මොකක්ද දෙක?"' ඇයියි

රුපයි - කණයි - ගබ්දයි, නැහැයි - ගද සුවඳයි, දිවයි - රසයි, කයයි - ස්පර්ශයයි, මනසයි - සිතුවිලියි.

එහෙම කියලා තවත්වන්නේ නැහැ. මහගෙනි, ඔය දෙක හැර වෙන දෙකක් ඇතෙයි කියල යම් කිසි කෙනෙක් ලෝකයේ කියනවා නම් ඒ කෙනාගේ ඒ කතාව එහෙම පිටත්ම නිෂ්චිල කථාවක්. ඒකට සාධක දක්වන්නත් එයාට බැහැ. එයින් පෙන්වුම් කරන්නේ බුදුපියාණන් වහන්සේ තියම දෙක මෙව්වරයි. ද්වියනාවක් හැටියට දෙකක් කියලා ගත්තාන් මත්ත ඔය දෙකකට බෙදීමයි.

ඇය - රුපයෙන් වෙන්කර ගත්ත

කණ - ගබ්දයෙන් වෙන්කර ගත්ත

නැහැය - ගද සුවඳින් වෙන්කර ගත්ත

එ එක එකක් 'දේවල්' හැටියට ගත්තා. ඔන්න ඔය 'දේවල්' කියන හැඟීම - දැන් මේ කියන රික මේ පින්වතුන්ගේ ඉගෙනීමේ මට්ටම් කොට්ඨාස හෝ වේවා, අර කියාපු දස සංයෝජන කරාව සමහර විට පොතපත කියවපු අයට තොරෙන්න ප්‍රාථ්‍යන්. නමුත් මේ කථාව - මේ හැම කෙනාම අර කියාපු ආයතනවිල කළමනාකරණය කරන අය හෝ. එතකාට ඒ අර නොකළමනාකරණය අතහැරලා කළමනාකරණය කරන්න නම් මෙන්න මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම්තාක් කාලයක් අපි ඇප්ත් රුපයන් වෙන්කර ගත්තාවා නම්, කණන් ගබ්දන් වෙන්කර ගත්තාවා නම් ඒතාක් අර බැඩනය, ඒතාක් අර ගැටීම පිළිබඳ අදහස තියෙනවා. ඉතින් ඒකයි අර 'දෙකක්' කියලා කිවිවේ. ලෝකයේ 'දෙකක්' කියලා කියනවා නම් ඔන්න ඔය විදියේ දෙකට බෙදීමක් තියෙන්නේ. ඉතින් ඒ බෙදීම තුළ තමයි දැන් අපි කිවිව ලැබු තින්න් ඇතිවන්නේ. වේලිවි ගස් දෙකක් ගැටීලා ගැටීලා ගැටීලා ගැටීලා යම් අවස්ථාවක ගින්නක් පහළ වෙනවා.

එ විදියටය බුදුපියාණන් වහන්සේ මේ විද්‍යාභාෂය කියන එක ගැන ප්‍රකාශ කළේ. නිකම්ම විද්‍යාභාෂයක් කියලා දෙයක් තැත. විද්‍යාභාෂය කියල අමුත්වෙන් වෙනම දෙයක් තැත. එක්කෝ එක වක්මු විද්‍යාභාෂය වෙන්න ඕන. එහෙම තැත්තම් සාණ විද්‍යාභාෂය කියල කියන කණ පිළිබඳ විද්‍යාභාෂය වෙන්න ඕන. එහෙම තැත්තම් සාණ විද්‍යාභාෂය කියල කියන තැහැය පිළිබඳ

විශ්දානය වෙත්ත ඔහු. එහෙම නැත්තම් දිව පිළිබඳ විශ්දානය වෙත්ත ඕනෑම විශ්දානය. එහෙම නැත්තම් කාය විශ්දානය කියලා කියන කය පිළිබඳ විශ්දානය වෙත්ත ඔහු. එහෙම නැත්තම් මත්ත් විශ්දානය වෙත්ත ඕනෑම.

මය විදියේ විශ්දාන භයක් තියෙනවා. නිකම් විශ්දානය කියලා එකක් නැහු. එකත් එක අවස්ථාවක උපමාවකින් දක්වනවා. දැන් නිකම් ගින්ත කියලා එකක් නැහුනේ. එක්කෝ එකට අපිට කඩුසි ගින්තක් කියලා කියන්ත පුරුවන්. දර ගින්තක් කියන්ත පුරුවන්. ඒ විදියට යම් යම් උපාදනයක්, යම් යම් දර ආදී ඉන්ධනයක්, ආගුයෙන් ගින්තක් ඇතිවෙනවා නම් එකට ඒ නම ව්‍යවහාර වෙනවා. නිකම් ගින්තක් කියලා දෙයක් ලෝකයේ නැහු. ගිනිකුර උතත් ගිනි ගත්තට පස්සේ එකට ගිනිකුර ගින්තක් කියලා රේඛට ගන්ත වෙත්තේ. ඔන්ත මය විදියේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ විශ්දානය කියලා කියන්නේ අන්ත ඒ විදියටයි. ලෝකයා තුළ තියෙනවා ඔන්ත ඔහොම වෙත්කර ගැනීමේ ජ්‍යවහාවයක්. ඒ වෙත් කර ගැනීම තුළින් තමයි ඔන්ත රේඛට ගැවීම තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක තේරෙනවා නම්, අර ගස් දෙක ගැටිලා ගිනිගත්තට පස්සේ ගස් දෙකක් පිවිවිලා ඉවරයි රේඛට එකට අනුවත් අනුවත් අනුවත් දෙයක් ඉදිරියට යන්නේ පුරුස්සා පුරුස්සා. ඒ හැම එකක්ම පුරුස්ස පුරුස්සා යන්නේ. රේඛට තතිකර ගිනි ජාලාවක්. හොඳ හොඳ ලස්සන මල් ගස් තියෙන්ත ඇති. හොඳ පළතුරු තියෙන්ත ඇති අර කුලේ. තමුත් ඒ ඔක්කොම අන්තිමට දර. ගින්ත ඉදිරියට ඒව ඔක්කොම දර. ඒවගේ දව දව, දව දව, යනවා. ඔක් දැකළා වෙත්ත ඔහු අර සංසා වහන්සේ රේඛට කළුපනාවේ වැටුනේ.

මේ ගින්ත වගේම තමයි මේ 'විදරුනා ඇන' කියන එකත්. අඩුවෙන අඩුවෙන ඔක්කොම 'සංසාර' පුරුස්ස පුරුස්සා යනවා. අඩුවෙන අඩුවෙන දේවල් ඉදිරියට පුරුස්ස පුරුස්සා යනවා. පුරුස්සන්නේ මොකකින්ද? අන්ත අර අනිතා සංඳාවත්. අනිතා සංඳාවත් තුළින්. එක හර ප්‍රබලයි. ඒ මේ හැම එකක්ම අනිතායි අනිතායි කියලා අපට හොඳට හිතට කාවුදුන අවස්ථාවේ ඔන්ත අර දෙකක් කියලා ගන්නේ නැතුව මෙතන එහෙම පිටින්ම ගිනිගොඩා. අර කවියෙ කියවා වෙගේ

දර රස ගිනි ඇවිශ්දන කළ
ගිනි මිස දර යයි යන නම
එම ලෙස එකොට වදහළ

නිබද්
නොයදේ
මූනිදේ

දුක මිස

මෙක තතිකර දුකක් හැටියට තේරෙනවා. එතකොට වෙත් කරලා ගන්ත තාක් අර දෙක, රේඛට ප්‍රිය මනාප ආදී වශයෙන් බෙදලා තොයෙකුන් විදියට ඇශ්‍රුම් හෝ ගැලුම් ඇති කර ගන්තවා. එකම ප්‍රතිඵලයක් තමයි දිර්ස කාලයක් සංසාරයේ ඒ නිසා ඇති කර ගන්ත කුසල් හෝ අකුසල් හෝ වේවා, පින් හෝ පවි හෝ වේවා, ඒවා තුළින් ලෝක මව මවා මේ සත්ත්වයා අනන්ත කාලයක් සංසාරයේ යනවා.

අර සංයෝගන දහයෙන්ම මූල් පහ දක්වන්නේ මිරම්හායිය සංයෝගන කියලා. පහලට අදින බලවිග ඔක්කොම. අපායවලට, ඒ විදියේ පහන් හවිවලට අදින සංයෝගන ගොඩිකුන් තියෙනවා. ඉහලට, මූල්ම ලෝකවලට, අදින විදියේ තුළ් පුත්තරයකුන් තියෙනවා. ඉතින් මේවාට ඇදී ඇදී දිර්ස කාලයක් සත්ත්වයා සංසාරයේ ගත කරනවා.

බුදුපියාණන් වහන්සේ මෙන්ත මේ ගින්ත පිළිබඳ දරුණනය ඉදිරිපත් කළා. එතකොට මේ ගින්ත පිළිබඳ දරුණනයෙන් සාමාන්‍ය ලෝකයා හයවෙනවා. දැන් අර ලැවිගින්නෙන් බේරුනා කියලා ඒ හිසුන් වහන්සේ එතතින් සත්තුවූ වුනේ නැහු. අර ගල උච්ච තැගල දැන් ම. ලැවි ගින්නෙන් බේරුනා කියල එතතින් සත්තුවූ වුනේ නැහු. තමන් ආව වැඩි කළුපනා කළා. මෙක තුළින් පුයෝගනයක් ගන්ත අර දරුණනය විදරුණනවක් බව හරවා ගන්නා. දැන් මේ ගින්ත අඩුවෙන අඩුවෙන හැම දෙයක්ම දාවා දාවා යන්ත වගේ තමයි විදරුණන ඇඟ යෙන් එකට අඩුවෙන අඩුවෙන හැම සංසාර කොටසක්ම අනිතායි, වෙනස්වෙන පුරුස්, සැලෙන පුරුස් අනා ආකාරයට පන්වෙන පුරුස්, කියන ඒ අවබෝධයෙ ගැඹුරට යන්ත යන්ත, අන්ත අර 'ගැමීම' නැතිවෙනවා. අර බන්ධනය නැතිවෙනවා.

ඉතින් මෙන්ත මේ අවබෝධයට උපකාර වෙන හාවනා මාර්ගය මොකක්ද? රේඛට පුස්තය තියෙන්නේ - විවිධ හාවනා මාර්ගත් තියෙනවා. ඇතුම් කෙනෙක් කළුපනා කරනවා දැන් මේ හිත යන යන හැටියට අපි බලාගෙන හිටියාම අපට මේ හිතේ තත්ත්වය අවබෝධ කර ගන්ත පුරුවන් කියලා. හිත දුවන හැටියට හිතට ඔහු දුවන්න අරිනවා. දුවන්න ඇරාලා එක අපිට කවිදහර අවබෝධ වෙයි කියලා. එක හර කුම්ය තොවයි. එකටත් කදිම උපමාවක් බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඉතාම වටිනා උපමාවක්. අන්ත වශයෙන්ම හිතන්න හැඩුරුයි එක. බුදුපියාණන් වහන්සේ උපමාවක් දෙනවා මෙහෙම:

මහගෙති, යම් කෙනෙක්, යම් මුළුමයෙක්, බොහෝම හයිය ඇති රහුතකින් බදිනවා නයෙක්. තයෙක් බදිනවා දැඩිව රහුතකින්. ර්ලහට කිහිලෙකුන් බදිනවා. ඒ වාගේම ර්ලහට පක්ෂීයෙකුන් රහුතකින් බදිනවා බල්ලෙකුන් ඒ වගේ රහුතකින් බදිනවා. ර්ලහට වුදුරෙකුන් අර වගේම රහුතකින් බැඳුල ඒ හය දෙනාගේම අර රහුන් හය එකතු කරලා ගැටයක් ගහනවා. මැදින් ගැටයක් ගහලා ඔහෝ අතහරනවා. අතුරියාට පස්සේ මොකක්ද වෙනෙන්? අර හය දෙනා හය පැත්තකට අදිනවා.

නයා පුඩිහට අදිනවා
කිහිලා වතුරට අදිනවා
පක්ෂීයා අහසට අදිනවා
බල්ලා ගමට අදිනවා
හිවලා අමු සොහොනට අදිනවා
වදුරා කැලයට අදිනවා

හය පැත්තකට අදිනවා, දැන් මේ රහුන් හයෙන් බැඳුලා ඉන්න සත්ත්, විකකට හිතාගන්න, මේ හය දෙනා අදිනවා. ර්ලහට බුදුපියාණන් වහන්සේ කියනවා ඔහාම ඇදලා ඇදලා වෙහෙස වෙලා - එක එක පැත්තකට ඉතින් ඇදී ඇදී යනවා ඇති. ඔහාම වෙහෙස වූනාට පස්සේ ඔය හය දෙනාගෙන් යම් සනෙක් වඩා ගක්තිමත් නම් ඒ සනාට අනුව අර ඔක්කොම වික ඇදිලා යනවා. අපි හිතමු කිහිලගේ ගක්තියට අර ඔක්කොම යටුවා කියලා. ඔන්න කිහිලා අර ඔක්කාම වතුරට ඇදගෙන යනවා. ඔන්න වෙනකම් ඇන්න ඇදලා ඇදලා වෙනෙන්. ඉතින් ර්ලහට අන්න ඒවා ගැටයක් ගැනා අදිනවා. මොකක්ද කරන්නේ? භාදු හයිය ඇති කැණුවක බදිනවා. ඉතින් අර හය දෙනා අදිනවා අදිනවා. මහන්සි වෙනකම් අදිනවා. ඇදලා ඉවරවෙලා මොකක්ද කරන්නේ? හයදෙනාම ඇවිල්ලා ලැගිනවා කැණුවට හේතු වෙලා. එතන ලස්සන වචන කිහියක් දක්වනවා. ඒ කියන්නේ කැණුවට ඇවිල්ලා හේතු වෙලා ඒ ලහ හයදෙනාම ලැගිනවා, මහන්සි වෙලා ඇවිල්ලා. ඔන්න වෙනස හිතාගන්න එතකොට. එතන කියන්නේ අන්න ඉන්දිය සංවරය.

හිටියාන් වෙන්නේ ඔන්න ඕකයි. එතන ර්ලහට බුදුපියාණන් වහන්සේ කියන්නේ අන්න කායගතාස්ථිය නොවැඩු කෙනාගේ තත්ත්වයයි. කායගතා ස්ථිය යම් කෙනෙක් නොවැඩුවා නම් ඒ තැනැත්තාගේ අර ආයතන හයේ ක්‍රියාකාරිත්වයයි අර කියාපු උපමාවන් දක්වන්නේ.

ඔන්න ර්ලහට දක්වනවා කායගතාස්ථිය වැඩු කෙනා ඒ තුළින් ඇති කරගන්න සංවරය පිළිබඳ උපමාව. ඒත් තරමක් දුරට අර උපමාවම තමයි ගෙනියන්නේ. යම්කිසි කෙනෙක් අර වගේම නයෙක් රහුතකින් බදිනවා. කිහිලෙක් පක්ෂීයෙක්, බල්ලෙක්, හිවලෙක් ර්ලහට වුදුරෙක් ඔය හයදෙනා රහුන් විලින් බැඳුලා මැදින් ගැටයක් ගහනවා වෙනුවට මොකක්ද කරන්නේ? භාදු හයිය ඇති කැණුවක බදිනවා. ඉතින් අර හය දෙනා අදිනවා අදිනවා. මහන්සි වෙනකම් අදිනවා. ඇදලා ඉවරවෙලා මොකක්ද කරන්නේ? හයදෙනාම ඇවිල්ලා ලැගිනවා කැණුවට හේතු වෙලා. එතන ලස්සන වචන කිහියක් දක්වනවා. ඒ කියන්නේ කැණුවට ඇවිල්ලා හේතු වෙලා ඒ ලහ හයදෙනාම ලැගිනවා, මහන්සි වෙලා ඇවිල්ලා. ඔන්න වෙනස හිතාගන්න එතකොට. එතන කියන්නේ අන්න ඉන්දිය සංවරය.

එතකොට ර්ලහට බුදුපියාණන් වහන්සේ දක්වනවා. ඔය දෙවන උපමාව අනුව කායගතා ස්ථිය වැඩු පුද්ගලයාගේ තත්ත්වයයි. අර ඉන්දිය කොයි පැත්තකට ඇදේන් අන්තිමට ඇවිල්ලා කමටහන් කැණුව ලහට ඇවිල්ලා තවතිනවා.

අන්න ඒකයි පින්වතුනි, දැන් ඔය ඇතුම් කෙනෙක් අර කියාපු විදියට හිත යන්න ඇරුලා ඔහෝ එන එන සිතුවීලිවලට ඉඩිලා මේක කවදුහර අපට අවබෝධයක් එයි කියලා හිතාගන්න ඒ පිළිවෙළ තමයි මුලදී කිවිවේ. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ දක්වන්නේ මේ කායගතා ස්ථිය - කොට්තම කියනාන් කායගතා ස්ථියට අනුවත හාවනා රාජියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙතිස් කුණප කොට්ඨාස ගැන කියනවා. ඒ ඇරෙන්න සමහර තැන්වල ඒ කායගතා ස්ථියට ඇතුළු කරන්න පුළුවන් ඔය කයේ ස්වභාවය දැක්වන දස අපුහ ආදි කොයිවත්. මේ කුමක් හේ වෛවා යම්කිසි ස්ථාවරයක්. ඔන්න ඔතුන වෙනස හිතාගන්න. යම් කිසි ස්ථාවරයක් තියෙන්න ඕනින.

මේ විසිරෙන සිත, ඉන්දියයන් ආගුරෙන් විසිරෙන්න බලන සිත රඳවා ගන්න යම් කිසි කමටහනක් අවශ්‍යයයි. 'කමටහන' කියන වචනය පවා - දැන් මේ කාලයේ පැවත්තී වචනවල අර්ථය ඒ තරම නොන්රෙන නිසා

අපි ඒක කාලනුරුපව ඇතුම් අවස්ථාවල සිංහල කරලා දක්වලා තියෙනවා. 'කර්ම' කියන්නේ වැඩ නම්, 'දාන' කියන්නේ තුන නම් - තුන හෝ පොලේයි කියලා කියම් - එතකාට කමටහන කියල කියන්නේ, කම්මවියාන කියලා කියන්නේ - වැඩපොල, **ආධ්‍යාත්මික වැඩපොල.**

වැඩපොලක්, වැඩක්, රස්කාවක්, නැති කෙනා අයාලේ යන පුද්ගලයෙක් නේ. ඒ වෙනුවට වැඩ පොල තියෙන කෙනා වැඩපොල ගැන නේ හිතන්නේ. වැඩපොලට නේ හිත යොදන්නේ. වැඩපොලට නේ යන්නේ. අන්න ඒ වාග් එතකාට අපේ තිවන් සඳහා වැඩ කරන යෝගාවරයට අයිති වැඩපොල තමයි කර්මස්ථානය, කායගතාස්ථාය. එතකාට කායගතා සියලිය වැඩු කෙනාට අන්න අර කියාපු ඉන්දිය සංවරය ඇති කරගන්න පුරුවන් බවයි මෙතන බුදුහියාණන් වහන්සේ මේ සංකීර්ණ උපමාවන් දක්වන්නේ. සංකීර්ණ කියල කිවිවී ඒකේ අර්ථය ගැඹුරු තියයි. නමුත් බැලුවහම සරලයි. ඒ සතුන් හය දෙනාගේ උපමාවන් දක්වන්නේ ඇයි කනු නාසය දිව කය මන. අපි දැන් පාව ඉන්දිය ගැන නේ බොහෝදෙනා කඩා කරන්නේ. සමහරු පහකට පමණක් සීමා කරලා ලේසි කරගන්න බලනවා. සාමාන්‍ය ලෝකයා ඇතුම් රටවල්වල ඉන්දිය කියලා ගන්නේ මේ පාව ඉන්දියයි. ඉන්දිය පහයි. ගොදුර දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ඉන්දිය හයක් ගැන කඩාව. පහක් නොවයි හයක්. එතකාට මනස අතහරන්න බැහු. මනස තුළ තමයි ඔක්කොම තැන්පත් වෙලා තියෙන්නේ. කොයිතරමිද කියලා කිවිවාත් එතනින් යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඒකට ගැලපෙන අන්දමේ උපමාවක් දෙනවා.

ඇයි, කනු, නාසය, දිව කය කියන ඉන්දිය පහ ඒවාට අනුරුප වූ ගොදුරු අනුහව කරනවා.

ඇයි - රුප අනුහව කරනවා
කනු - ගබ්ද අනුහව කරනවා.

ඇයි ගබ්ද අනුහව කරන්නේ නැහු නේ. එක එකකට අදාල ආවේශික ගොදුරු බිම් තියෙනවා. නැහුය ගඟ-සුවද අනුහව කරනවා. නමුත් ඔක්කොම අනුහව කරපු ඒවා ගෙනල්ලා තැන්පත් කරන්නේ මැදින් තියෙන මෙනින්දියයි. මනසට ඔක්කොම එකතු වෙලා එතවා. එතකාට අන්න කාලයක් අපි මේ සංසාරයේ ගතකා නම් ඒ භැම් අත්දැකීමකම සංඛාවල්, සියුම් සංඛාවල්, ආයව අනුසය ආදි නොයෙකුන් සියුම් වචනවලින් දක්වන ඒ රේක, අපේ මේ විශ්දාන්ය තුළ ගැබී වෙලා තියෙනවා. අපේ

සිත තුළ ගැබිවලා තියෙනවා. මනස තුළ ගැබී වෙලා තියෙනවා. ඉතින් අන්ත ඒක ඉතාමත්ම සියුම් බන්ධනය

මනසය - ධර්මයයි

සිතය - සිතිවිල්ලයි අතරේ පෙරලෙනවා එතකාට ඉන්දිය වශයෙන් බලනකාට, ආයතන වශයෙන් බලනකාට, හයක් තියෙනවා මෙතන බෞද්ධ දර්ශනයට අනුව. ඒක නිසා පහට විතරක් සීමා කරලා මේ පුෂ්නය විසඳන්න බැහු. ඇතුම් කෙනෙක් මේ ලෝකයේ තිබෙන ඒ පහ විතරක් අරගෙන පහෙන් බෙරාගන්න බලනවා. එහෙම ලේසි නැහු මේක. සියුම්ම ඒක තමයි මේ මනස. අනන්ත කාලයක් තිස්සේ අනික්වායින් ලබාගත්තු දේවල්, ඒ ඒ ගොදුරු අනුහව කරලා ඇවිල්ලා ඒවායින් ලබාගත්තු සංඛා මට්ටම ඔක්කොම, 'අනුසය' ආදිය, ඇවිල්ලා තින් තැන්පත් වෙලා තියෙනවා. මනස ඒ අතින් ඉතාමත්ම සියුම්. ඒක තමයි මනස හැම එකකටම මුලයේ කියලා කියන්නේ.

"මනා පුහුණුගමා ධමමා"

අවසාන වශයෙන් ඒ අර මනසත් - සිතිවිල්ලන් අතර පුදුම පෙරලියක් තියෙනවා. මේ හැම එකක්ම අවබෝධ කරගන්න නම් අන්න අර අනිතා සංඛාව මෙතෙන්ට ගෙනෙන්න ඕන ගේරයේ අර කියාපු විදිහට.

ඇයි - රුපයක්
කනු - ගබ්දයක්

හැම එකකම මෙතෙක් ගත්තු තිතා සංඛාව වෙනුවට අනිතා සංඛාව වැඩිහිටි හැවියට තමන්ගේ මනසිකාරය යොමු කරන්න ඕන. අර නොකළමනාකරණය තුළින් තමයි අස්වරය එන්නේ. තියම කළමනාකරණය කරනවානම් මේ ආයතන පිළිබඳව, එතකාට කුම කුමයෙන් - අර විද්‍රෝහා ඇනා ආදිය ගැන කියන කොට මේ පින්වත්ත් අහලන් ඇති මේ අනිතාතාව කියන එක ර්ව වඩා සවිස්තරව කියනවා නම් එතන තියෙන්නේ ඇතිවිමයි. 'දියඛිඛිය' කියලා කියනවා. ඇතිවිම නැතිවිම රාජියක්. මුළු මහන් ලෝකයේම තියෙන්නේ ඇතිවිම නැතිවිම විතරයි. එක පෙනෙන්නේ නැහු අර සන සංඛාව තිසා. සන සංඛාව කියලා කියන්නේ තිතා සංඛාව. හැම දෙයක්ම තිතායි කියලා කියන භැඳීම අනුව ලෝකය දිහා බලන අවධාවන් වැසුනු මුළාවූ පුද්ගලයාට මෙවා හැම එකකම තියෙනවා කියන භැඳීම එතවා. මේ ගේර කුඩාවත් තියෙනවා කියනවා. රුපය තියෙනවා ගබ්දය තියෙනවා. ඒ විදිහේ හැඳීමක් තියෙනවා. නමුත් ගැඹුරන් සතියන් සම්පර්ජනයන් යොදාලා සමාධීමත්ව ඒ එක එකක් ගැන

මෙහෙහි කිරීම තුළින් යම් අවස්ථාවක අවබෝධ වෙනවා මෙතන නියෙන්නේ වලන රාජියක්. අර වලන විතුය ගැන කිවිවා වාගේ වලන රාජියක්. සියුම් වලන රාජියක්. ඒක තැනකවත් මේකේ නිතු හැටියට ගන්න දෙයක් නැහැ. ඇතුළත නියෙන්නේ වලන රාජියක්. පිටත නියෙන්නෙන් වලන රාජියක්. අපේ අවදාව නිසා ඒවා වෙන්කර ගන්නේ. ඇසේයි කියලා රුපයෙයි කියල. ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. බුදුපියාණන් වහන්සේ මිරිඹුව ආදි නොයෙකුත් උපමා දෙන්නේ ඒකයි. ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අවදාව නිසා - ලෝක සත්ත්වයා දීර්ස කාලයක් තුළ බැඳුනු අවදාව නිසා - මේ හැම එකක්ම සන සංඛ්‍යෙන් දැඩිව ගන්නවා. ඒක තුළින් අන්න රේලුගට තමයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර විදියට ගැටිලා ගිනිගන්න පටන් ගන්නවා. මේ අවබෝධය එනාකොට ඔන්න යම්කිසි අකාරයකින් තේරෙනවා මෙතන තනිකර ගිනිගොඩික් මිසක් වෙන්කර ගන්න දෙයක් නැහැ.

ඉතින් ඒක කරා යන මාර්ගයයි ඔය කමටහන කියලා අපි කිවිවේ. යම්කිසි, හිත තැන්පත් කර ගැනීමට මහක්. ඇන් අර කැණුවක් කියලා කිවිවේ. හරකෙක් කැණුවක බැඳුලා කුමුරක්, කෙතක්, ලඟ ඉන්න කොට හරකා කොවිවර ඇදේන් එහා කුමුරට ඇදෙන්න බැහැ නේ. ආයෙන් ඇවිල්ලා එතන ලැංනව. ඇන් කමටහන ගැන පොත්පත්වල නියෙන්නේ ඒකයි. කමටහන කියන ඒක කැණුව හැටියට ඇතුළිවිට දක්වනවා. ඒ කැණුව උපකාර වෙනවා ස්ථාවරයක් වශයෙන් අර දුවන හිත මෝල කරගන්න. කුඩ ගොනෙක් දුවන කොට ඒ රැන් එල්ලනාත් කිසි ගැමීක් තැනිව ඒ තැනැත්තාට මහ විපත්තියකට පත්වෙන්න සිද්ධ වෙනවා. යම් කිසි ගැමීමක් අවශ්‍යයි. අන්න ඒ ගැමීම තමයි අර සමාධිය. හිත සමාධීමන් කරගන්න උත්සාහයක් දරන්න ඕනෑ. ඒකට උපකාර වෙනවා යම් කිසි කමටහනක්.

අර කයේ යම් කිසි කොටසක්- කොස්, ලොම්, නිය, දන් ආදි යම්කිසි කොටසක් හෝ වේවා එහෙම නැත්තාම් අපුහ , ඔය ඉදිමුනු ආදි ගර්රය පිළිබඳ යම් කිසි තත්ත්වයක් හෝ වේවා, - කමටහනක්, කර්මස්ථානයක් හැටියට ඒකට හිත ගෙන්න බලන්න ඕනෑ දුවන හැම වෙළාවකම. එතකොටයි අන්න අර කියාපු දෙවන උපමාවේ කිවිව ආකාරයට අර හය දෙනා ඒ අතට දුවනවා, මේ අතට දුවනවා, දුවල දුවල වෙහෙසවෙලා අන්තිමට කොහොම හර කැණුව මූලම ඇවිල්ලා ලැගලා තැන්පත් වෙනවා. එහෙම නැත්තාම් වෙන්නේ අන්න අරවිදියට නිකන් ගැටියක් ගහල අත හැරුයාන් ඒ අතට දුවල ඒ ගක්තිමන් කොනා - ඇහැ ගක්තිමන්

නම් අන්තිමට ඒකට ඇදිලා යනවා. ඒ පෙළඳුම් රාජියක් තිබේදී යම්කිසි කොනෙක් තමන්සේ වර්තාභුකුලව යම් කිසි පෙළඳවීමකට යටවෙලා අන්තිමට තමන්සේ බණ හාවනාත් විනාශ කරගන්නවා. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරගන්වා ඔන්න මේකයි කුමය. සමාධිය සඳහා යම්කිසි කම්ස්ථානයක් අවශ්‍යයි. එතකාට ප්‍රායෝගික වශයෙන් මෙන්න මේ අපි ඉදිරිපත් කළ කරාව තුළින් තේරුම් ගන්න මින බුදුපියාණන් වහන්සේගේ දේශනයට අනුව මෙතන නිතු හැටියට ගනුතු දෙයක් නැ. නිතු හැටියට ගනුතු දෙයක් නැ. නිතු සංඛ්‍යාව ලෝකය තුළ නියෙන්නේ අර අවදාව නිපයි. මහ හයානක අන්දමින් ලෝකයේ මේතාක් කාලයක් මේ ඉන්දියන්සේ සීමා සහිත ක්‍රියාකාරිත්වය නිසා ලෝකයා මේ විදියට දෙකක් හැටියට වෙන් කර ගෙන නියෙනවා. නමුත් මෙතන හැම පැත්තෙන්ම බලන කොට ඇතුළතින් බැවුම් නියෙන්නේ ධාතු හතරක්.

බුදු පියාණන් වහන්සේ පමණක් නොවෙයි ගාරුපුනු මහා ස්වාමීන් වහන්සේන් දක්වනවා - ඇතුළු නියෙන්නේ පයටි බාතුවයි. ඇහැ, කණ නාසය ආදි දේවල්වල නියෙන්නේ පයටි බාතුවයි. බාහිර ලෝකයේ නියෙන්නේ පයටි බාතුවයි. පයටි, ආපේ, තේරෝ, වායෝ කියන බාතු හතරෙන් නිර්මිත එකක් තමයි මේ ගර්රය කියන ඒක. ඒ වාගේම බාහිරව නියෙන්නේ ඒ හතරයි. නමුත් මේක තුළින් අර ගත්තු අවදාව නිසා, ඒ ත්‍රේහාව නිසා ගත්තු 'ගැමීමයි' මෙතන නියෙන්නේ. ත්‍රේහාව නිසා අන්ත්ත කාලයක් මේ සංසාරයේ ඇති කරගත්තු තෘප්ත්තා වේග කියා සත්ත්වයා යම් කිසි ගැමීමක් ගන්නවා. මේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත නිබෙන මේ ගර්රය පිළිබඳව දැඩිව ගත්තේ ඒකයි. මේ ගර්රය පිවත් කරගන්න තමයි මේ හැම එකක්ම අපි උපකාර කරගන්නේ.

ඇන් තිරසන් සත්ත්වෙන් ජීවිතය ගැන බලනකොට හැම සතාම ගොපුරු යොයාගෙන යනවා. ඒ ගොපුර පැණ පිටින් හර ඇතුළට යනවා ගර්රය ඇතුළට. ඇන් ඒක ඉතින් තිරසන් සත්ත්වන් පමණක් නොවෙයි මෙනුමායින්ට උනත් ඒක සමානයි කියලා කියන්න පුළුවන්. පණපිටින්ම උනත් ඇතුළට දැන්නවා. මොකද, මේ 'උපාදින්න' කියලා ඇඩිව ගත්තු මෙන්න මේ ගර්රයට නියෙන ඇල්ල නිසා. මේකයි අපි දීර්ස කාලයක් සංසාරයට ගෙනියන්නේ. ඉතින් බුදුපියාණන් වහන්සේ කියන්නේ ඔන්න මිකයි කඩා ගන්න නියෙන්නේ. ත්‍රේහාවෙන් ගත්තු මේ ගැමීම. ඒ ගැමීම ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපට එක් එක් හවයක් මැවත්ත්නේ. අපේ සිතිවිල්ල තුළින් හවයක් මවනවා කියන්නේ මිකයි.

දැන් අපි දුබ සත්‍යය ගැන කිවිවා උපමා කරලා තතිකර ගින්නක් කියලා. ඒක යට තියෙන්නේ තෙස්හාව බව අපට එකකාට පැහැදිලි වෙනවා. තෙස්හාවටම තමයි අර 'ඡණරාග' කියලා කිවිවේ. කුමැත්ත අනුව ගිය ඇල්ම. ඒක වෙන වචනයකින් කියනවා නම් තෙස්හාව. එකකාට ඒ තෙස්හාව ඇත්තාක් අර දැඩි උපාදානයක් තිසා අර බාං හතරේ යම්කිසි කොටසක් ලෝක සත්ත්වයා දැඩිව ගන්නවා. දැන් අපි අපේ මනුෂා ගරීරය ලොකු දෙයක් හැටිය සළකාගෙන මේක නොයෙකුන් විදියට වාත්තු කරගෙන, ප්‍රතිස්ස්කරණය කරගෙන, කුලී පුරුද්දගෙන, මේක දීර්ශ කාලයක් ජිවත් කරගන්න බලනවා. නොමුරු තබාගන්න බලනවා. ඒ වගේම තමයි අනිත් සත්ත්වයින් තමන්ගේ දැඩිව ගත්තු ගරීරය පවත්වා ගැනීම සඳහා ගොදුරු කරගන්නවා. නමුත් ඒ තුළින් ඇති කරගන්න විත්ත වේග රාඛය තිසා, ඒකේ ප්‍රතිථිලයක් වශයෙන්, තව තව හවු මැවෙනවා. ඕකයි සංසාර තත්ත්වය.

ඉතින් මෙන්න මේ හයානක තත්ත්වයෙන් අන්මිදෙන්න තියෙන එකම ක්‍රමය නම් අන්න අර ගින්නට උපකාර උන ගස්දෙක විද්‍රෝහනා භාණයෙන්ම දවලා දාන එකයි. අර ගස්දෙක ගැවීම තිසා නේ මේ ඔක්කාම වූනේ. ඒක ගැවුන් තිතා සංඡාව ගැනීම තිසිය. ඒකට විද්‍රෝහනාවේ ව්‍යවහාර වෙන්නේ 'සන සංස්කෘත්ව' කියලයි රේඛට යෝගවලරයා තුළ තියෙය යුත්තේ 'රාඛ සංස්කෘත්ව'. සන සංස්කෘත්ව කියල තියෙන්නේ අර තෙස්හා ලාභවෙන් අවලා මධ්‍යාගාවක් ගුලියක් කරලා ගන්නවා වාගේ එකක් හැටියට ගැනීම. 'රාඛ සංස්කෘත්ව' කියලා කියන්නේ - අපි හිතමු දැන් කාන්තාරයක තත්ත්වය. දැන් ඔන්න මඩ ගොඩකින් අපට පුරුවන් අතට මධ්‍යාගාවක් අරගෙන යෝලයක් වගේ හදන්න. නමුත් කාන්තාරයේ නම් කාන්තාරයේ වැළැල හොඳවම වේලිලා වේලිලා තියනවා නම් - අර අතිත පොත්වල තියෙනවා 'මිටින් ගන් වැළි මේ නොසිටින්ය' කියල. වැළිමෙක් ගන්නට එක හිටින්නේ නැහැ. ඔන් ගොගෙන යනවා, මොකද? අන්න රාඛය. එතන සංමුහයක් හැටියට තියෙනවා. ඉතින් අපි ලෝකයේ අර තෙස්හාව තිසා හැම එකක්ම අර විදිහට ගුලිකරලා එකක් හැටියට, සන හැටියට, ගන්නවා. ඔන්න ඕකයි සන සංස්කෘත්ව කියන්නේ. රාඛ සංස්කෘත්ව කියන්නේ විද්‍රෝහකයාට වැටෙන්න පටන් ගන්නවා බලන හැම දෙයක්ම සියුම් අන්දමින්. 'පැදුරක්' කියන්නේ අපි එකක් කියලා ගන්නවා. එකේ රටාවේ හිත බැඳෙනවා. නමුත් විද්‍රෝහකයාට අමුත් විදිහේ වැටෙමක් එනවා. මෙතන පැදුරක් නොවේ මෙතන තියෙන්නේ රටාවෙන් මුළා කරලා ගන්නක්. එකක් හැටියට ගන්වන එකක් මේ රටාවේ.

අතට දුවන මේ පන්ගොඩික්. මේ පන් ගොඩික් විතරයි මෙතන තියෙන්නේ. රාඛයක්. මේ රාඛය අපි යම් ආකෘතියක් අනුව, රටාවක් අනුව, හැඳු අවස්ථාවේ අපි මේක පැදුරයි කියලා ගන්නවා. පැදුරයි කියලා ගන්නවා විතරක් නොවයි. ඒ පැදුර හොරකම් කළොත් එහෙම, ඒක ගැන, ඒක නැතිවුත එක ගැන, තෙස්හාවෙන් තොරුය පවා ඇතිකර ගන්නවා. එකක් හැටියට ගැනීම තිසා දැඩිව තෙස්හාව ඇති කර ගන්නවා. විද්‍රෝහකයාට වැටෙන්න පටන් ගන්නවා මෙතන එකක් නැහැ. මෙතන රාඛයක්. ඒ පැදුර ගැන කිවිවා වාගේ තමයි තම තමන්ගේ ඇතුළතන් - ඇතුළතන් අර විදියමයි. වෙන එකක් තියා එතන දක්වනවා ඒ සත්ත්තිය සම්භායක් හැටියට පෙනීම තිසා සමහර විට එකට ගන්න අරමුණ එකක් හැටියට පේනවා. රේඛට ඒ ක්‍රියාවලිය පවා එකක් හැටියට පේනවා. ලෝකයා ඒ හැම එකක්ම එකක් හැටියටයි ගන්නේ. 'යනවා' 'එනවා' ඒ හැම එකක්ම. නමුත් සතිසම්පර්ශක්දය අනුව සතිය පවත්වන යෝගාවරයාට ක්‍රමතුමයෙන් වැටෙනවා - වෙන එකක් තියා මේ ආශ්ච්වාසය ප්‍රාග්ධාසය කියල අපි දෙකක් හැටියට ගන්න එකේ පවා ආශ්ච්වාසය කියලා කියන්නේ එතනත් මහා ක්‍රියාවලියක්. ක්‍රියාදාමයක් එතන තියෙන්නේ. පුස්ම රැලි ගොඩික්. පුස්ම රැලි ගොඩික් උඩිව යන්නේ. පුස්ම රැලිගොඩික් පහලට යන්නේ. දැන් ඔය මහලු කෙනෙක් මොකක් හර් බර දෙයක් ඔසවනකාට වෙවුල වෙවුලා නේ එක කරන්නේ. එතන අර වලන රාඛයක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ හිතාගන්න. එතකාට ඒ වගේ තමයි මේ අපේ ක්‍රියාවලිය තුළත් ඒ විදිය සන සංස්කෘත්වක් බලප්වන්වනවා. 'මා ගිය' 'මා ආවා' ඒ හැම එකක්ම අපි එකක් හැටියට ගන්නවා.

නමුත් අර විද්‍රෝහකයාට ක්‍රම ක්‍රමයෙන් වැටෙනවා මේ හැම එකක් තිළම තියෙන්නේ සංස්කාර. ඒවාට තමයි 'සංස්කාර' කියලා කියන්නේ. සංස්කාර ගොඩික්. සකස් කිරීම ගොඩික්. සකස්කිරීම ගොඩික් තුළිනුයි දැන් අර වලන විතුයක් උතන් ඇති වින්නේ. සකස් කිරීම ගොඩික් තුළින් නේ. ඒ වලන විතුය දැකළා මුළාවෙන පුද්ගලයාට ඒ අවබෝධයක් නැහැ. මෙතන හොඳ ලස්සන නාඩ නිශියන්ගේ රහුම්. ඒවා තුළ අපේ හිත පොලඹිනවා. නමුත් අන්තිමට බලන කොට අර යන්තුය තුළින් වෙන්නේ යම්කිසි මේහනයක් ඇති කිරීම. යම්කිසි මේහනයක් ඇති කරනවා, විතු රාඛයක් ශිසුයෙන් දාවනය කරලා. අන්න සනස්කෘත්ව ගන්නවා නම් එතනත්, අර ක්‍රියාවලිය තුළ. ඔය විදිහට අපේ ක්‍රියාවන් තුළත් අපට අරමුණුවන දේවල් තුළත් සන වශයෙන් ගැනීමේ සිරිතක් තියෙනවා, තෙස්හාව තිසා, ආගාව තිසා, අපට මේක එකක් හැටියට පේනවා වැටෙනවා. අර මුවා අර පොඩියන දර්ශනය ව්‍යුරෝයි කියලා ගන්න වගේ.

එකයි බුදුපියාණන් වහන්සේ මේ හැම එකක්ම මිරුවක්ද කිවිවේ. ඇයින් දැකින සංඡච හෝ වොවා! කණීන් ගන්න සංඡච, ගැඩය, සංගීතය, මේ අපි සංගීතය කියල ගන්න එක, සමහර විට ඔය ඉතාමත්ම මිහිර සංගීතයක් වෙන්න පූජාවන්. මික අර යන්ත්‍රයේ යම්කිසි දේශයකින් හරි එහෙම නැත්තම් දැන් පූජා කුම තියෙනවා - එක හේමිට බාවනය කරනවා නම් - ඒ පරියක්, ලෝකයේ ඉතාමත්ම දක්ෂම ගායකයගේ ඉතාමත්ම ප්‍රියජනක සංගීතය පවා අන්තිමට වැළැසීමක්, ඇඩ්මක්. එකයි බුදුපියාණන් වහන්සේ ගිතයන් ඇඩ්මක් කියල කිවිවේ. ඇත්ත වශයෙන්ම ඇඩ්මක් එතන තියෙන්නේ. ඒ වගේම තමයි නැවීමත්. නැවීම පවා, නැත්තය පවා, උමතු වීමක්. උමතුවෙලා දහලනවා වගේ කියලා කියන්නේ. හැම එකක්ම වලන රාජියක් මෙතන තියෙන්නේ. තමුන් ඒ දැකින කෙනා, රාගය ද්වේශය ඇතිව මෙව බලන කෙනාට මෙව, 'එකක්' 'දෙයක්' වෙනවා. ඉතින් අරක නැත්තයක් කියලා හිතින් මවාගන්නවා. හිත්තු ඇතිවන මෝහය තිසයි මේ හැම එකක්ම එල්ලන්න දෙයක් නැහු. හැම එකක්ම එල්ලන තුන බිඳෙනවා. ඒ හය නිසා හයක් ඇතිවෙනවා. පූජම අන්දමේ හයක්. මේ හැම එකක්ම අල්ලන්න දෙයක් නැහු. හැම එකක්ම අල්ලන තුන බිඳෙනවා. ඒ හය නිසා ර්ලහට ආදිනවයන් වැළැහෙනවා. මෙක මොකක්ද? මෙක මහා හයානක තුනක්, මේ සංසාරය කියන එක. ආදිනව සාරාය කියල කියනවා. ර්ලහට ආදිනවය නිසා නිබිඩ කියල කියන සසර කළ කිරීමක් ඇතිවෙනවා. මෙකෙන් කොහොම හර බිරෙන්න ඕන කියලා. බොහෝම ශිෂ්ටයෙන් මෙවා ඇතිවෙන්නේ. ඒ නිබිඩව නිසා ර්ලහට බලනවා කොහොන්ද මම බිරෙන්නේ? කොයි පැත්තටද බිරෙන්නේ?

යම් අවස්ථාවක අර අනිත්‍ය සංඡාව ගැඹුරට ගියෙන් එතන සියල්ලම් ඉවරයි. කාම රාගයන් ඉවරයි. හව රාගයන් ඉවරයි. අවිද්‍යාවන් ඉවරයි. ඔය විදියට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඡාවේ විනාකම දක්වා තියෙනවා මහා බල සම්පන්න අන්දමින්.

මහණෙනි, මේ අනිත්‍ය සංඡාව ගැඹුරන් වැඩු කෙනාට වැඩු අවස්ථාවේදී සියලුම කාම රාගය මූලුපුන් කරනවා ර්ලහට හව රාගය, අන්තිමට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම විනාග කරනවා කියලා. ඒ විදියට අනිත්‍ය සංඡාව ගැඹුරා පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ අනිත්‍ය සංඡාවේ ප්‍රතිච්චයක් හැටියට තමයි දුෂ්ධ සංඡච ඇතිවන්නේ.

'යදනිවව තං දුකකං'

යමක් අනිත්‍ය එය දුකක්. මෙක සංස්කාර, සකස් කිරීම ගොඩක් නම් හැම තියෙම පිළිසකර කර කර යන්න තියෙන දෙයක් නම්, මේ ගර්ර කුඩාව ගැන හිතනකොටන් එකයි යෝගාවරයට දැනෙන්නේ. මෙක රාග බලාගන්න ගන්න වෙහෙස තුළ සිත යොදන්න යොදන්න, මේ හැම එකක්ම, ගන්න ආහාරයට යන කළ ද්‍යාව, බොන ව්‍යුර රිකට යන කළ ද්‍යාව - මේ හැම එකක්ම ගෙවී ගෙවී යන ආකාරය, අර කියාපු සැලෙන, ගෙවෙන ආකාරය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. බාහිර ලෝකයේ

තියෙන ඒ තමන් ඇළුම් කරන දේවල් පිළිබඳවන් ඒ තත්ත්වය දකිනවා. එතකොට තමයි අන්න අර 'දර රස ගිනි ඇව්‍යුනු කල' කිවිව වාගේ මෙක තතිකර දුක් ගොඩක් කියන අවබෝධය එන්නේ. එතෙන්දීය ව්‍යුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය හරයට අවබෝධ වෙන්නේ. විදරුණනා ඇන මේරු අවස්ථාවේදී ඇතිවීම් නැතිවීම් විලින් පටන්ගෙන හැග, හය, ආදිනව වශයෙන් ඔය විදරුණනා ඇන පද්ධතියක් දක්වනවා. ඒ විදිහට ඇතිවීම් නැතිවීම් සමුහයක් පෙනෙනින් තිබ්ලා ර්ලහට බිඳෙනවා ප්‍රේනවා. දැව් ප්‍රේනවා. හැග ගැනය කියල හැම තුනම බිඳෙනවා ප්‍රේනවා. බිඩ බිඩ යනවා. එක නිසා හයක් ඇතිවෙනවා. පූජම අන්දමේ හයක්. මේ හැම එකක්ම අල්ලන්න දෙයක් නැහු. හැම එකක්ම අල්ලන තුන බිඳෙනවා. ඒ හය නිසා ර්ලහට ආදිනවයන් වැළැහෙනවා. මෙක මොකක්ද? මෙක මහා හයානක තුනක්, මේ සංසාරය කියන එක. ආදිනව සාරාය කියල කියනවා. ර්ලහට ආදිනවය නිසා නිබිඩ කියල කියන සසර කළ කිරීමක් ඇතිවෙනවා. මෙකෙන් කොහොම හර බිරෙන්න ඕන කියලා. බොහෝම ශිෂ්ටයෙන් මෙවා ඇතිවෙන්නේ. ඒ නිබිඩව නිසා ර්ලහට බලනවා කොහොන්ද මම බිරෙන්නේ? කොයි පැත්තටද බිරෙන්නේ?

මත්ත ර්ලහට එකට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ දුන්න අනිත්‍ය දුෂ්ධ අනාත්ම සංඡචාවන් තවදුරටත් ගැඹුරන් වැඩිම. ඉතින් ඔන්න ඔය විදිහට කුම කුමයෙන් ඉදිරියට යන විදරුණනා ඇන පද්ධතියක් තුළින් තමයි කෙනෙකට අර මූලින් අපි කියාපු හවයෙන් එතරවීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට සංයෝජන පිළිබඳ කතාවයි මුල ඉදාල අගවම තියෙන්නේ. සංයෝජන කියන එක - අර කියාපු දස සංයෝජන කුබේන්නේ පහුවෙලයි. ඒක් ප්‍රතිච්චයක් වශයෙන්, තමුන් අපට මූලික වශයෙන් කරන්න තියෙන්නේ අර කියාපු ආයතන පිළිබඳව, අපේ මේ ආයතන හයට අදාළව තියෙන සංයෝජන රික තෝරුම් අරගෙන මේ කියාපු උපමා ආශ්‍යයෙන් - එකට අර ඉන්දිය සංවරය ආදිය උපකාර කරගෙන, කර්මස්ථාන උපකාර කරගෙන, අපේ බණ හාවනා දියුණු කර ගන්නාත් අර කියාපු බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙසක් පෝය ද්විසක මේ හවයෙන් එතරවීම පිළිබඳ දීපු ප්‍රේනිච්චය ඔන්න අවබෝධ කරගන්න පූජාවන්.

සාමාන්‍යයෙන් අපි වෙසක් පෝය ද්විසක බුද්ධ විතරක් කියලා සංදාව විතරක් වශවන දේශනායි බොහෝවිට අහන්ත පූරුෂ වෙලා තියෙන්නේ. නමුන් අපි මේ අවස්ථාවේ කළපනා කළා, දැන් එන්න එන්නම තිවනයි හැඳෙන්නේ. මේ බුද්ධ ගාසනයේ ගැඹුරුම කොටස එන්න එන්නම ගිලිනිලා යනවා. එබදු අවස්ථාවක අපි මේ විනා පොහොය ද්විය අර බුදුරජාණන් වහන්සේ සම්බෝධ සාරායෙන් මතුකර

ගත්තු මෙන්න මේ හවයෙන් එකරවීමේ පැකිවූඩියයි මේ අවස්ථාවේ මේ පි.වතුන්ට දෙන්නේ මේ වචන කිපයකින්. එතකාට මෙතෙක් මේ ධම් ගුවණය කිරීමෙන් මේ පි.වතුන් ඒ වගේම උසස් සිලයක පිහිටා බණ හාවතා කිරීමෙන් මෙතෙක් රස්කරගත්තු කුසල සම්භාරය, තමතමන්ගේ ඒ සංසාරකට දියුණු කරගත්තු විදරුණනා ගක්තින් තව දියුණු කරගැනීමටත්, හැකිතාක් ඉක්මණීන් සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හන් කියන මාර්ගෙලල ප්‍රතිවේදයෙන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගැනීමටත් උපනිශ්චය වේවායි ප්‍රාර්ථනා කරගත්තා.

එසේම ධම් ගුවණය කිරීමට හෝ ඒ වගේම ධර්ම දේශනා පිළිබඳ ඒ පින් අනුමෝදන් වීමට හෝ බලාපොරොත්තු වන අවිවියේ පටන් අකනිවා දක්වා යම්තාක් සහ්වයින් ඇතොත් මේ පින්වතුන්ගේ ඇශාතින් ඇතුළු, ඒ හැම දෙනෙක්මත් මේ පින් අනුමෝදන් වීමෙන් හැකිතාක් ඉක්මණීන් තමන්ගේ ප්‍රාර්ථනා පරදී උතුම් අමාමහ නිවනින් සැනසෙත්වා කියල ප්‍රාර්ථනා කරන්න. දැන් මේ විදියට ගාර්ය කියල පින් අනුමෝදන් කරමු.

"එතතාවතාව අමෙහි"

28 ටත දේශනය

28 වන දේශනය

'නමා තස්ස හගවතො අරහතො සමා සමුද්‍යස්'

යො අපදුටිසස නරසස දුසකි

සුඩස්ස පොසස්ස අනුමිගනසස්

තමෙව බාලං පලෙවති පාපං

සුඩමා රජෝ පරිවාතංච බිතෙකා

- පාපවගා, ධමමපද

සැදුහැවත් පින්වතුනි,

වර්තමාන ලෝකයේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අලුත් අවුරුද්දක් ආරම්භ කරපූ මේ පින්වතුන්ට දුරුතු පෝය ද්වසන් සිත් අලුත් කරගැනීමේ අවස්ථාවක් කරගන්න පුරුවන්. පුදුමාකාර විදාහමක නිෂ්පාදන නිසා අප අවට පරිසරය දිනෙන් දිනම අලුත් වෙනව පෙනවා. අලුත් අලුත් උපහෝග පරිහෝග ද්‍රව්‍ය භාණ්ඩ පරිහරණය කිරීමේ අවස්ථාව අපට සැලසෙනවා. හොතික දියුණුව අතින් දිනෙන් දිනම නවීන යුගයක් උදෑවන බවක් ජේත්ත තිබුණට මොකද ආධ්‍යාත්මික අතින් ඉතාමත්ම වේගයෙන් ආපස්සට මිලේවිජ යුගය කරා යන බව මේ පින්වතුන්ට තුවණුයින් මේ රට, ලෝකය, දිහා බලන කොට ජේනව ඇති. ඉතාමත්ම කෘත්‍රා අන්දිමින් කරන මනුෂය සාතනය, සත්ත්ව සාතනය යුතු දෙයක් හැරියට සැලකෙන යුගයක් මේක. අන්තර එබදු යුගයකට හොඳ ධර්ම දේශනාවක් හැරියට අපි අද මාතකා කරගන්තු ගාලාවෙනුන් ඒ නිදත් කරාවෙනුන් පෙන්නුම් කෙරෙන්නේ අර මිලේවිජ ප්‍රතිපත්තියේ ආදිනව පක්ෂයයි.

ඩුදු පියාණන් වහන්සේ තේතවනාරාමයේදී මේ මාතකා කළ ගාලා ධර්මය දේශනා කර වදලේ කෝක කියන නම ඇති බෙළ වැද්දකු සම්බන්ධ සිද්ධියක් නිසයි. මේ කෝක කියන නම ඇති වැද්ද බෙළ රුක්ක එක්ක එකද්වයක්ද උදෑසන ද්‍රව්‍යමේ පිටත්වලා ගියා කුලේට. ඒ යන අතරමගේ සංස්යා වහන්සේ නමක්, හිණුන් වහන්සේ නමක්, පිළිබුපානේ ව්‍යුත්තා හමුවනා. මේ වැද්ද කළුපනා කළා, කාලක්ෂේයක් දකින්න ලැබුණා, දැන් ඉතින් අද මට ද්‍රව්‍යමක් අහුවෙන්නේ නැ කියල හිනේ කෝපය

ඇතිකරගෙන, ද්වේෂය ඇතිකර ගෙන, කුලේට ඇතුල් උනා. රීහට ඒ සංසයා වහන්සේ පිණ්ඩපාත කරගෙන දානේ විලදලා ආපසු විහාරයට වඩින අවස්ථාව වෙන කොට මේ වැද්දා කුලේ පුරා ඇවිදලා දඩයමක් ලැබුණේ තැනුව එලියට එනවා. එන අතර මේ සංසයා වහන්සේ, මේ හාමුදුරුවා, දැකලා තවත් කිහිලා මේ කාලකූෂේ පුද්ගලයා මට හමුවූණා. ඒක නිසා යමක් ලැබුණේ තැ අද. ආයිත් හමුවූණා. බල්ලන් ලවා කවත්න ඕන කියලා බල්ලන් උයිගනවන්න සුදුනම් උනා. හිජුන් වහන්සේ කිවිවා, උපාසකය ඒක කරන්න එපා කියලා. ඒ උනාට එහෙම කිවිව මොකද. මේ මත්ත්‍යයා කියනවා "මට අද මේ පිටත්වන වෙලාවෙන් නුම් මූණ ගැහුනා. දැනුත් මූණ ගැහුනා. කාලකූෂේකම නිසා මේ කාලකූෂේයෙක් නිසා මට අද යමක් ලැබුණෙන් තැ. ම. මේ බල්ලන් ලවා කවත්වා" කියල බල්ලන් උයි ගැන්නවා.

මේ හිජුන් වහන්සේ, ලග තිබුණු ගසකට නැගේ. ඒ නැගේට
මොකද බුද්ධියාණන් වහන්සේගේ විනය නීතියකට අනුව සංසයා
වහන්සේලාට ගස නැගීම පූරුෂ තැ කියල දේශනා කරල තියෙනවා.
අුවිතක් හැරියට. තමුත් වෘත්තිමතායෙන් එලවා ගෙන එන වෛලාවේ
මුළුමායෙකුගේ උසට ප්‍රමාණයට ගහට නගින්න අවසර දීල තියෙනවා.
අන්න ඒ අනුව මේ සංසයා වහන්සේගේ ගසේ ඉහළටම නැග්ගේ නැ.
මුළුමායෙකුගේ උස ප්‍රමාණයට නැගලා අත්තක් උඩ ඉන්න අතරේ අර
බුඩ වැද්දා ඇවිල්ලා, ඔහාම බෙරෙන්න හම්බවෙන්නේ නැ නුඩුව කියලා.
වටෝ බල්ලා පිරිවරාගෙන ඉන්නවා. මේ මුළුමායා ර්ත්තෙන් මේ ස්වාමීන්
වහන්සේගේ පාසට පත්‍රුවට අනිනවා. ස්වාමීන් වහන්සේ ඒ කකුල උඩට
අරගෙන අනික් කකුල පහත් කරන කොට ඒකට අනිනවා. ඔය විදියට
අනින්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේට කියන්න බැරු තරම්
ගොහාම වේදනා ඇතිවෙලා ඒ නිසාම තේරුණෙන් නැ සිවුර ගැල්විල
වැටුනා. සිවුර වැටුනෙ අර බුඩ වැද්දගේ හිසන් වහගෙන බුඩ වැද්ද උඩට.
මේ බල්ලන් හිතුවා මේ හිජුන් වහන්සේ වැටුනා කියලා සිවුර ඇතුළට
රිංගල අර තමන්ගෙම ස්වාමීයා කාල දැමීමා. කාලා ඇට විතරක් ඉතුරු
කරල බල්ලා රේක එළියට එනකොට අර ඒ හිජුන් වහන්සේ ගසේ
වේලිවිව අනු කුලේක් කඩිලා බල්ලන් දිනාවට විසිකළා. ඒ බල්ලන් උඩ
බලනකොට මේ සංසයා වහන්සේ ඉන්නවා. ඉතින් හිතුවා මේ අපේම
ස්වාමීයා තමයි කා දැමීමේ කියල කැලේට වැදුනා.

මේ ස්වාමීන් වහන්සේට සැකයක් ඇතිවුණා 'දෙන් මගේ සිවුර වැලීම නිසා තේද මේ තැනැත්තට ජීවිත හාතිය සිද්ධ වුයේ? මගේ ශිලය අපරසිඩ් වුණාද? මගේ මහජකම තවම තියෙනවද?' කියලා විනය කුකුසක්

ඇතිවලා ඒ ස්ථානීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිලා මේ සිද්ධිය ප්‍රකාශ කළා මූල හිටලම. මගේ ශිලය මෙයින් අපිරසිදු වුණාද? මගේ සිවුර නිසා තේද මේ මනුෂ්‍යාට මේ හිංසාවක් වුනේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා "නැ මහඟ, තුමගේ ශිලයට මොකක්වන් වුනේ නැ. මහඟකමත් පිරිසුදුයි, ඒ මනුෂ්‍යයා ද්වෙච් තොකරන කෙනෙකුට ද්වෙච් කරලා ඒ විදියට එකේ විපාකය වින්දා. දැන් පමණක් නෙවෙයි අතිතයෙන් ඒ විදිය සිද්ධියක් මේ පුද්ගලයාට මේ වගේ උනා" කියලා අතිත කථාවක් ඇදලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා.

අතිතයේ එක්තරු වෙද මහත්මයෙක් මේ තැනැත්තා. ඒ වෙද කෙනෙක් වෙලා ඉපදිලා ගෙනී ගමට යනවා ලෙඩින් ඉන්නවනම් සුව කරන්න. සුව කරල යමක් හමුවුකරගන්න. එහෙම ගිය දච්චත කිසිම ලෙබේක් ඉදිරිපත් වූන් නෑ. ඉතින් මේ මනුෂ්‍යාච රස්සාව තැනුව බඩිගින්නෙම ගෙනී එලියට එන අතර ගම් දොරටුව ලහ ලමයි වගයක් සෝලම් කරනවා. ඒ කිවුව් ගහක බිලයක සර්පයෙක් ඔහුව එලියට දැනෙන ඉන්නවා. මේ මනුෂ්‍යා කළුපනා කරනවා - මේ වෙද මහත්ත්යා කළුපනා කරනවා - දැන් ඉතින් පොඩි රස්සාවක් භුරියට කරන්න තියෙන්න මේ ලමයින්ට සර්පයා ද්‍රේව කරන්න සැලස්සාලා ඒකට වෙදකම් කිරීමෙන් කියක් හර හමුබ කරගන්න එකයි කියල අර ලමයින්ට කියනවා, "ලමයින් මෙන්න සැලිලිහිණී පැවෙයක් ඉන්නව මේ ගස් බෙනේ. අල්ල ගන්න" කියලා. එයින් එක ලමයෙක් ගිහිල්ල අර සර්පයාගේ බෙල්ලෙන් අල්ලලා සර්පයා බව දැනගත්තහම දුවගෙන ඇවිල්ලා අර වෙද මහත්ත්යගේ ඇග පිටම දැමීමා. ඒ සර්පයා ද්‍රේව කරල වෙද මහත්මයා මරණයට පැමිණියා. ඔන්න ඕකයි කතන්තරේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා අතිතයෙන් මේ මනුෂ්‍යා ඒ විදියට අහිංසක කට්ටියට හිංසා කරන්න ගිහිල්ල අමාරුවේ වැටුණ කියලා. එළහට අර අපි මාත්‍යකා කළ ගාරා ධර්මය විදාලා.

" ගො අපුදුව්යිස්ස නරස්ස දුස්සකි
සුදුස්ස පොසස්ස අනාඩිගනස්ස
තමෙව බාලු පලෙවති පාපං
සූඩීමො රජේ පරිවාක්ව බිතෙකා

යම් කිහි කෙනෙක් ද්වීපයක් නොමැති පිරිසිදු තිකෙලෙස් - එහෙම තැන්ත්තම් වරදක් තැනි - කෙනෙකුට, මත්‍යාෂ්‍යයෙකුට, ද්වීප කරයිද ඒ තැන්ත්තා කරා ඒ පාපය ආපස්සුට එනවා. කොහොමද? උඩිසිලුගෙට

විසිකල සියුම් දුවිල්ලක් තමා කරාම එන්නා වගේ. උඩුපූජුගට දුවිල්ලක් විසි කළාම තමන්ගෙම ඇස්වලට වදින්නා වගේ තමා කළ ඒ පාපකම්පෝ විපාකය තමා කරාම එනවා කියල ඒ උපමාවකින් බුදුපියාණන් වහන්සේ පාපකම්වල ආදිනව පස්සය ඒ අවස්ථාව කෙටියෙන් හෙළිකර වදාලා. ඒ ධම්දේශනාව අහල අර සංස්යා වහන්සේ රහන් උනා කියල සඳහන් වෙනවා.

කථා ප්‍රච්චත්තිය මෙකයි. මේ පොඩි කතා ප්‍රච්චත්තිය තුළිනුන් අපට යම් යම් දේවල් මත්කරගන්න ප්‍රව්‍ලවන්. දැන් අර බෙඟ බේද්දට පීශ්චපානේ වඩින සංස්යා වහන්සේ කෙනෙකුගේ දර්ශනය කාලක්ෂණීයෙකුගේ දර්ශනයක් හැරියටයි පෙනුනේ. ඒ විදියට ඒ මිලේවිඡ තීවිතයක් ගතකරන නිසා වෙනට ඔත්. නමුත් එද පමණක් නොවේය අදත් සමහර ගොදුයින් අතර මිල්‍යා දාෂ්ටේයක් තියෙනවා, උදැසන සංස්යා වහන්සේ කෙනෙක් දකිනට ලැබේම අපහ දර්ශනයක් හැරියට. ඉතින් ඒ විදියටයි අතන අර ඒ බෙඟ වැද්ද ද්වෙශය ඇතිකර ගත්තු තිසා, ඒ ලෙට දෙව්තිවර හමුදානාම පලිගැනීම හැරියට වගේ තමයි අර තිර්දෝෂී සංස්යා වහන්සේ බල්ලන් ලවා කිවන්න උසිගැනුවුවේ. ර් ලෙට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ උපමාව හැරියටම තමා උසිගැනුවු බල්ලන් විසින් තමාම කා දමනු ලැබුවා. ඒ සිද්ධිය එක්තරා විදියක නාට්‍යාකාරයෙන් වගේ අපට පෙන්වනවා මේ කම්ය ආපස්සට කුරුකිල එන ආකාරය. සමහර කෘෂි ත්‍රියාවල විපාකය පුද්ම විදියට නාට්‍යාකාරයෙන් ආපස්සට හැරුල එනවා. දැන් මෙතනත් ඒ විදිය දෙයක් සිද්ධ උනේ. අන්තිමට තමාම උසිගැනුවුව බල්ලන් විසින් තමාව කා දමනු ලැබුවා. වැද්දාගේ ප්‍රච්චත්තිය එහෙමයි.

අනික් පැනිතට හැරුල ගහ දිභා බලනකාට මේ සංස්යා වහන්සේගේ ග්‍රේෂ්ඨ ප්‍රතිපත්ති ඒ තුළින් අපට පේන්වා. අනනුරක් වෙළන් බුද්ධ වවනය අනුව විනය නීතිය කුඩාව නෑ. ගහේ උඩුවම නැගැගේ නෑ. ඒ වගේම අර තමන්ගේ පත්‍රල හිල්කරන මනුෂ්‍යයා කෙරෙහි ද්වේෂයක් ඇතිකර ගත්තෙන නෑ. එහෙම ද්වේෂයක් ඇතිකර ගත්තනම් ඒ මනුෂ්‍යයාට විපත්තිය වෙනකාට, දැන් මේ කාලේ සමහර කෙනෙක් කරන්න වගේ "හොඳ වැඩේ, අනුන්ට කළ දේ තමන්ට පලදේ" කියල සතුවු වෙනවා.

ඒ වෙනුවට මේ සංස්යා වහන්සේ කුකුසක් ඇති කරගන්නා. "අනේ මගේ සිවුර නිසානේ මේ මනුෂ්‍යයාට වරදක් වුනේ මගෙන්. ඒක නිසා සමහරවිට මගේ ඩිලයක් අපිරසිදු වෙන්න ඇති" යි කියලා. මේ කාලේ අපි කාවත් ඒක හොඳ ආදර්ශයක්. බුදුපියාණන් වහන්සේ මේ අර්හන් දිජය හැරියට දක්වා තිබෙන මේ විවරය අවහිංසාවේ සංකේතයක්. හිංසාවේ

කොඩියක් නෙවේයි. ඉතින් ඒ සංස්යා වහන්සේ ඒ ගුණධීය ආරණ්‍ය කිරීම් වශයෙන් තමන්ගෙන් ගැලවීල වැටුන සිවුරෙන්වන් කෙනෙකුට හිංසාවක් නොවේවා කියන ඒ මෙමත් සිත ඇතිව තීවන් වුනු බව අපට පේනවා මේ කළාන්තරය තුළින්. ඉතින් ඒ ගුණ සම්පත්තිය නිසා වෙන්න ඇති ඒ වගේම තමන් වින්ද වෙනුව තුළින් ඒ සංසාර තත්ත්වය තේරුම් අරගෙන හෝ - ඒ දේශනාව අවසන් වෙන්කාට රහන් උනා කියලන් සඳහන් වෙනවා. කොඩි අන්දුකීම් තුළත් තියෙන්නේ මේ සංසාර දුක පිළිබඳ කළාන්තරය අඩංගු වෙලා - නුවැනින් ඒ ගැන විමසල බලන කොට.

කථාන්තරය තුළින් අපි ඒ කාරණා මත්කරගන්නා වගේම ර් ලෙට අපි බලමු බුදුපියාණන් වහන්සේ ගාලාවෙන් දෙන ඉතිය. ඇත්ත වශයෙන්ම කම්මිය පිළිබඳ අදහසක් එතන කියන්නේ. මේ යුගය දැන් අපි අර කලින් කියාපු මිලේවිඡ යුගයක් කරා ආපස්සට හැරුල යන්නේ මොකද? ප්‍රධාන කාරණයක් තමයි, ගොදුයින් අතර පවා කම්මිය කියන ඒ ධම්තාව පිළිබඳ හර අවබෝධයක් නැති කම. ඒ ගැන විශ්වාසයක් නැතිකම. ගුද්ධාවක් නැතිකම. විදේශිකයින්, අවරදිගුන් පවා, ඒ කියන්නේ ර් ග්වර තිම්ලාන්වාදය කියල කියන දෙවියන් විසින් මෙවන ලද ලෝකයක් ගැන කතා කරන අය පවා - නොයෙක් මනෝවිදාන්මක සාධක ආග්‍රායෙන් කම්වාදයට අවදිවන යුගයක අපේ ගොදුයින් මේ කම්මිය ගැන අව්‍යාප කිරීම එක්තරා මේස්තරයක් කරගෙන තිබෙනවා. මෙක ගැන සැකිරීම. මේ විපාක තමා කරා කොහොමද එන්නේ? මෙය විදියට. නමුත් මේ බුදුපියාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලට මේ කම්මිය පිළිබඳ ධම්තාව විග්‍රහ කරල තියෙනවා. විශේෂයෙන්ම කම්වාක කියන එක. දැන් මෙතන තම් ඒ අවස්ථාවලට - දිවියධීම වේදිනිය කියල කියනවා. එහෙම නැත්තනම් මෙලොව වශයෙන් විදින්න සිද්ධ උනා. මේ කාලෙන් අපට අපුකට නමුත් ඉඳිවිල අහන්න ලැබෙනව සිද්ධි. ඉතාමත්ම කෘෂි අන්දමින් සත්ත්ව සාතනය, එහෙම නැත්තනම් මනුෂ්‍යසාතනය, කරන අයට යම් යම් නාට්‍යාකාරයෙන් පුද්ම අන්දමේ විපාක මොන සේතුවකින් හර එන බව. නමුත් එතනින් කෙළවර වෙන්න නෑ. ඇත්ත විහිදිල යනවා. ජාති ගණන්, ආන්ම ගණන්, ඒ විපාක විදින්න සිද්ධ වෙනවා.

මෙක පිළිබඳ සාමාන්‍ය ධර්මතාවන් නැවියට බුදුපියාණන් වහන්සේ මේ කම්මිය කාල වශයෙන් විපාක දෙන ආකාරය කෙටියෙන් දක්වා තිබෙනවා. මේ පින්වතුන් සමහරවිට අහල ඇති. දිවියධම් වේදනිය, උපහස්ත වේදනිය, අපරාපරිය වේදනිය කියල තුන් ආකාරයකින් කාල වශයෙන් කර්මය පැහැනව කියලා. කර්මයක් විපාකයක් කියල කියනකාට විපාකය කියන එක තුළ තියෙන්නේ පැසීම කියන අර්ථයයි. කර්මය

කාලයන් එක්කමත් පැසෙනවා. ඔය ගහක් මෝරලා පලදාව හටගන්නව වගේ. ඒ වගේ පැසීමක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳ මූලික ධර්මතාවල් කෙරියෙන් දක්වලා තිබෙනවා. මෙතන දිවියධම්ම වේදනීය කියන්නේ මෙලොවම විපාක දෙනවා, ඇතුම් කර්ම. තවත් කර්ම තිබෙනවා රීළඟ ජීවිතයක එහෙම නැත්තම් නැවත ප්‍රතිඵලියක් ලබා දෙනවා. රීළඟ ආත්මහාවයේ. තවත් කර්ම තිබෙනවා, රීළඟ ආත්මහාවයේ නොවේයි රීට මතු රීට පස්සේ ආත්මහාව රාජියක කවර හෝ ආත්මහාවයක විපාක දෙනවා. ඉතින් ඔය විදියට දිවියධම්ම වේදනීය, උපජ්ඡ වේදනීය, අපරාපරය වේදනීය, කියලා ඒවා විපාක දෙන, ඒවා විදින්ත වෙත - ආකාරය ගැන බුදු පියාණන් වහන්සේ මේ විදියට කෙරියෙන් දක්වල තිබෙනවා. මේ ගැන තවත් සියුම් අන්දමින්, එහෙම නැත්තම් ගැහුරු අන්දමින්, අවබෝධයක් ලබා ගන්න උපකාරවත් වන සූත්‍ර දේශනා ඒ ඒ තැන්වල තිබෙනවා. එක් අවස්ථාවක බුද්ධියාණන් වහන්සේ සංසාය වහන්සේලාට ප්‍රකාශකරනවා මේ කර්මය කියන එක නියන්තිවාදයක් නොවේය කියන අදහස දෙන විදියේ දේශනාවක්. මහමෙනි, යම් කිසි කෙනෙක් කිවිවාත්, යම් පුරුෂයෙක් යම් යම් ආකාරයකට කර්ම කරනවත්ම ඒ ඒ ආකාරයටම විපාක විදිය යුතුයි කියලා, ඒකාන්ත වශයෙන් එහෙම කිවිවාත් මේ නිවන් පදනා දරන ප්‍රතිපත්ති මාර්ගය, ඒ බුහුම්වරය වාසය, සාර්ථක කරගන්න බැරු වෙනවය, දුක් කෙළවරකරගන්න බැරුවෙනවය කවදාවත්. ඒ කියන්නේ, ඒ තරමට අපි සංසාරයේ පාපකර්ම ආදිය කරල ඇති. මේ හැම එකකටම ඒ විදියටම විපාක ගෙවල නිවන් දකින්න හිතුවාත් කවදාවත් එක කරන්න බැරු දෙයක්. එකයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. කම්මියක, දැන් ප්‍රාණසාත අකුපුලයක් ප්‍රායායාම් කර්මයක් කියල කියනවා මිසක් ප්‍රාණසාත අකුපුලය කරන හැම කෙනෙක්ම අපායට යනවා කියල ඒකාන්ත වශයෙන් කියන්න බැ. ඒ විදිය සියුම් තන්ත්වයක් තිබෙනවා.

එ කාරණය බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියට හෙළි කරනවා. ඉස්සෙල්ල ප්‍රහේලිකාවක් වගේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මෙලොව ඇතුම් කෙනෙක් සූජ පාපකර්මයක් කරල, අල්පමාත්‍ර පාප කරමයක් කරල, නිරයට යනවා. තවත් කෙනෙක් ඒ ප්‍රමාණයේම අල්පමාත්‍ර පාපකර්මයක් කරලා මෙලොවම සූජ වශයෙන් විජාක විද්‍ල එතනින් බෙරෙනවා. රීට එහාට යන්නේ තැ ඒ පාපකම්ය. මොකද මෙහෙම වෙන්නේ කියල උෂ්ණට බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා. අර මුලින් කියාපු පුද්ගලය - ඒ කියන්නේ සූජ පාප කම්යක් කරල නිරයට යන පුද්ගලය - ගතකරන ජීවිතය ගැන මෙන්න මෙහෙමයි දක්වන්නේ. ඒ තුනැත්තා සීල, සමාධි, ප්‍රඟ විඛන්නේ තැ. හිත දියුණු කරන්නේ තැ.

පූජාව වචන්නේ නැ. ඒ වගේම ඒ තැනැත්තාගේ සිත බොහෝම පවතියි. අල්පාත්මයක් හැඳුයට හඳුන්වනවා, ඒ තැනැත්තාගේ ඒ ජීවිතය බොහෝම පවු අදහස් වලින් පෝෂණය වෙවා එකක්. ඒක නිසා ඒ තැනැත්තාට අර සූජු පාප කම්මියක් කළත් නිරයට යන්න සිද්ධ වෙනවා. සූජු පාපකම්මිය ඒ ජීවිතයේම යන්තම් ගෙවල බෙරෙන තැනැත්තා ගැන කියනවා ඒ තැනැත්තා නම් ශිල, සමාධි, පූජාව වචන මහාත්ම ගුණ ඇති පුද්ගලයෙක්. එබදු පුද්ගලයාට අර කම් වෙශය බරපතල අන්දමීන් බලපාන්නේ නැ. උෂ්ණවයි ඔන්න බුදු පියාණන් වහනස්සේ උපමාව ඉදිරිපත් කරන්නේ. කාටත් ඒක මතක තියාගන්න පහසු විනා උපමාවක්.

"මහණෙනි" - ඒක සංසයා වහන්සේලාගෙන් උත්තර ලබාගත්තයි
අහන්තේ "දැන් යම්කිසි පුණු කුටයක් යම් කෙනෙක් කුඩා දිය බෙදුනක,
තලියක, දියකළාම ඒ දිය පුණුරස ගැන්වනවද? බොන්න බැරීතරමත"
කියල අහනවා. සංසයා වහන්සේලා කියනවා, "එසේය ස්වාමීනි" මොකද
ඒකට හේතුව? අර ඒ පොවී භාජනයේ දිය රිකියි. රේඛට ඒ පුණු කුටයම
ගැඟානම් ගෙළ දියකරල ඉවරවෙලා ඒ වතුර රස බැශ්‍රවහම ඒකේ
පුණුරස තිබෙනවද? නැතු ස්වාමීනි. මොකද ඒකට හේතුව? ඒ ගෙළ දිය
වැඩියි. දිය ප්‍රමාණය වැඩියි. අන්න ඒ උපමාව අනුව දක්වනව අර කළින්
කියාපු විධියට පූජ පාපකර්මයක් කළ, හිත නොදියුණු, පවු සිතක් ඇති,
සිල, සමාධි, ප්‍රඡා, නොවඩන පූද්ගලයාට අර පාප කමියේ විජාක
බරපතල අන්දිම්න් විධින්න සිද්ධ වෙනවා තිරයේදී. හොඳ ජීවිතයක්
ගතකරන සිල, සමාධි, ප්‍රඡා, වඩන මහාත්ම පූද්ගලයෙකුට එම පාපකමිය
මෙලොවම පූජ වශයෙන් විජාක විදාල එත්තින් කෙළවර කර ගන්න
පූජාවන්. එතකාට පූද්ගල විශේෂයක් මෙතන තිබෙනවා. විජාක දීමේ
නානත්වයක් තිබෙනවා එතකාට එයින් තමයි බුද්ධියාණන් වහන්සේ
ප්‍රකාශ කරන්නේ යම් යම් ආකාරයකට කර්ම කළාම ඒ විදියටම විදිය
සුතුයි කියල නැ. ඒවා විදින ආකාරය, විදීම පිළිබඳව යම් විශේෂ
ධර්මතාවක් තිබෙනවා. පූද්ගලයින් පිළිබඳව වෙනස් වෙනත් තවත්
වෙනස් හේතුන් තිසා.

දැන් ඒක අභි කෙරියෙන් කිවිවාත් - අර ගහේ උපමාව ගත්තොත් දැන් යම්කිසි බේරයක් පැලකරාම ගහක් වැඩිවනවා. නමුත් ඒ ගහේ පලදාව එන්න කලීන් ඒකට හොඳව පොහාර දැමීමොත් ඔන්න පලදාව පුගක් තිබෙනවා. පොහාර අඩු කළාත්, පෝර නොලැබෙන ආකාරයක් සැලැස්සුවාත්, පලදාව අඩුවෙනවා. අරකේ පලදාව වැඩිවෙනව පෝර දැමීමොත් පෝර අඩුකළාත් පලදාව අඩුවෙනවා. ඒ වගේ මෙතනත් ඒ පාපකමිය කළාව මොකද හොඳ ජිවිතයක් ගතකරන තිසා පාපකමියේ

පිපාක ගෙවිල යනවා. ඒ තුළින් යම්කියි සහනයක්, ලෝකයාට මේ කර්මයෙන් බේරිම පිළිබඳ සහනයක්, බුදුජියාණන් වහන්සේ මත්කරල දෙනවා. රේඛට එතනින් නැවැත්වූව නෑ. තවත් උපමා දෙකක් බුදුජියාණන් වහන්සේ දෙනවා මේ කාරණය වචාත් ඒත්ත ගන්වන්න. දැන් ඇතුම් කෙනෙක් කහවණු භාගයක්, කහවණුවක්, කහවණු සීයක් ගෙවාගන්න බැරුව - තමන්ට දඩ ගැහුවහම කහවණුවක් හෝ කහවණු සීයක් හෝ - එය ගෙවා ගන්න බැරුව, සුළු මුදලක් දඩ ගැහුවහම ඒක ගෙවා ගන්න බැරුව හිර බන් කන්න වෙනවා. හිරේට යන්න වෙනවා. ඇතුම් කෙනෙක් ඒ විදිය දඩ ගැහුවහම හිරේට යන්න නෑ. එයින් බේරෙනවා. ඒකට හේතුව දක්වන්නේ, බුදුජියාණන් වහන්සේ පළමු කි පුද්ගලයා දිඝින්දේක් යමක් කමක් නැති. වන්කමක් නැති පුද්ගලයට දඩයක් ගැහුවහම ඒක ගෙවාගන්න බැරුව හිරේට යනවා. දනවත් කෙනාට බේරෙන්න පුළුවන් හිර ගෙයින්. අන්න ඒ වගේ එතනත්. ඒ දෙවෙනි උපමාව්. තුන්වැනි උපමාවක් දෙනවා.

බැවැට් රෙක් අයිති කාරයකුගේ බැවැට්වෙක් යම්කිසි කෙනෙක් හොරකම් කරනවා. ඇතුම්විට ඒ විදියේ හොරකම් කළ කෙනෙකුට ගහල බැඳුණ උදුරගන්න පූඩ්වන්. මරන්න උනත් පූඩ්වන් අර ඒ බැවැට් අයිති කාරයාට. තවත් සමහර කෙනෙක් හොරකම් කළාම ඒ විදියට දැඩි ප්‍රතිපත්තියක් අරගෙන ඒ බැවැට්වා ආපහු හිමිකරගන්න ලැබෙන්නේ නෑ. එතෙන්දින් ඒ හේතුව දක්වන්නේ ඒ බැවැට්වා හොරකම් කළ තැනැත්තා දිලින්දේක් නම්, සාමාන්‍ය පූඩ්ගලයෙක් නම්, ගහල බැඳුණ නඩු කියල හර බෙන්ධනාගාරයට යවල හර ඒ තමන්ගේ තැනිවුනු බැවැට්ව ලබාගන්න පූඩ්වන්. නමුත් රාජ්‍ය රාජමහාමාත්‍ය කෙනෙක් වෙශ් දත්තවත් කෙනෙක් නම් ඇදිලී බැඳෙන වැදගෙන "අනේ, මට මේ බැවැට්ව හර බැවැට්වාගේ විටනාකම හරි දෙන්න" කියල යාඥ කරන්න වෙනවා. එතෙන්දින් පෙන්නුම් කරන්නේ අර මහේශාකා බව. අල්පේෂාකා පූඩ්ගලයට - අපි මේ අල්පේෂාකා කියන්නේ ලොකික අර්ථයෙන් නොවේ. එහෙම තැන්තාම් සාමාන්‍ය ලේඛයා හිතන අර්ථයෙන් නොවේ. අර පින්දහම් පිළිබඳව - සිල, සමාධි, ප්‍රඟ ආදියෙන් අල්පේෂාකා පූඩ්ගලයට පාපකර්මයේ විපාක දැඩිව විදින්න වෙනවා. මහේෂාකා පූඩ්ගලයට, තියම මහන්මයට - දැන් අපි මේ කාලේ නම් හැමෝටම 'මහන්තය' කියල කියනවා. බුදුරජාණන් වහන්සේ නම් මහන්තය කියල කිවිවේ අර සිල සමාධි ප්‍රඟ විඛන කෙනාට. 'මහන්තය' කියන ව්‍යවනය එතන යෙදෙනවා. අපි අර 'මහන්මය' කියල කිවිවේ. එතකාට තියම මහන්මයෙක් නම් සිල, සමාධි ප්‍රඟ විඛන්න ඕනෑ. අන්ත්, ඒ විදියේ මහන්වරුන්ට අර පාපකම්ය පූඟ වශයෙන් ගෙවිල යන්නේ. මොකද අර ගංගානම් ගගේ දියවගෙ!

එක තුළින් අර ලෝකයාට දෙන පණිවිඩය මොකක්ද? මේ කර්මය කියන එක නියතිවාදයක් තොවයි. ඒ කර්මයන් විපාකයන් අතර පරතරයේ තමන්ට යමක් කරල එයින් බෙරෙන්න පුළුවන්. එක නියා තමයි මේ සයරින් ගැලීමෙක් තිබෙන්නේ. එක ඉතා මත්ම විතිනා කාරණයක් බුදු පියාණන් වහන්සේ එහෙම දක්වන්නේ මොකද? ඒ කාල හිරියා ඇතුම් ගාස්තුවරුන් අර විදියේ නියතිවාදී අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම ඇතුම් කෙනෙක් පාප ක්‍රියක් කළාත් එක අවශ්‍යයෙන්ම ඒ විදියටම වෙන්න ඕනෑම සියලු දැඩිව ප්‍රකාශ කළා. එකට හේතුව බුදු පියාණන් වහන්සේ දක්වන්වා. සමහරවිට ඒ අයට දකින්න ලැබෙනවා මේ ජීවිතය තරක විදියට ගෙවාපු කෙනෙක් ගිහිල්ල උපදිනව දිව්‍යලෝකේ. එවගේම හොඳ ජීවිතයක් ගතකරපු කෙනෙක් ගිහිල්ල අපාය උපදිනවා. මික දකිනව අර ගාස්තුවරයා. යම් කිසි කෙනෙක් දිවැයු - ඒ කියන්නේ අහිඹලාභී- දිවැයි දියුණු කරගන්තු කෙනෙකුට අර විදිය සිද්ධියක් දකින්න ලැබෙනවා. යම්කිසි කෙනෙක් මේ ජීවිතය ගතකරනව තරකට. තමුත් දිව්‍යලෝකට යනවා. ඒ කියන්නේ 'තරකට' කියල දක්වන්නේ, දස අකුසල් කරමින් ප්‍රාණසාත අදත්තාදාන, කාම්ලිම්ප්‍රාවාර, මූසාවාද පිසුණාවාවා, එරුසාවාවා, සුම්ප්‍රලාප රේඛට අහිඹුධා කියල කියන්නේ විසම ලෝකය, ව්‍යාපාදය කියල කියන්නේ ද්වේෂය, මිශ්‍රාද්‍යෝධිය මන්න ඔය තරක විදියට ජීවිතය වෙන පුද්ගලයා. තමුත් ගිහිල්ල උපදිනව හොඳ තැනක. එක නිකා ප්‍රහේලිකාවක් හැටියට බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඇතුම් කෙනෙක් අර විදියට තරක විදිය ජීවිතයක් ගතකරල අපායට යනවා. ඇතුම් කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා. ඊ ලහට හොඳ ජීවිතයක් ගෙවාපු කෙනාගෙත් දෙපැන්තක් තිබෙනවා. ඇතුම් කෙනෙක් හොඳ ජීවිතයක් ගෙවනවා. ලෝකයේ බලනකාට හොඳ ජීවිතයක් ගෙවිවේ. තමුත් ගිහිල්ල අපාය උපදිනවා. ඔය කාරණය මේ කාලන් බොහෝම දෙනෙක් තර්ක හැටියට ඉදිරිපත් කරනවා. අහ මේ හොඳ ජීවිතයක් ගතකරනවා, ඇයි අපට මෙහෙම වෙන්නේ කියලා.

ඉතින් බුදුපියාණන් වහන්සේ පෙන්වනවා - බුද්ධ ඇතායට මේකේ ගැඹුර තේරුණා. මේකේ සියලුම පැත්ත තේරුණා. බුදු පියාණන් වහන්සේ දක්වනවා දැන් අර ඇතුම් අය ඒ විදියට තර්ක කළාට මොකද බුදුපියාණන් වහන්සේ දක්වනවා ඒ යම් කෙනෙක් දස අකුසල් කරමින් ඉදලා හිතිල්ලා රීලඟ ආත්මේ දිව්‍යලොකේ උපදින්නේ මොකද? එකට හෝතුව දක්වනවා, එක්කා රීට කලින් ඒ තැනැත්තා කුසල් කර්ම කරල තියෙනවා. එහෙම නැත්ත්ම් රීට පසුව කුසල් කරල තියෙනවා. නැත්ත්ම් අසැන්න අවස්ථාවේ මරණායන්න අවස්ථාවේ. දැන් ඔන්න අපි හිතම් නරකවිදියට ජීවත් වුනු

කෙනා කළින් හෝ කුසල් කරල තියෙනවා. පස්සේ හෝ කුසල් කරනවා. එහෙම නැත්තම් මරණ වෙළාව සංමානක් දෘශ්‍යීයට අනුව හිත සකස් කර ගන්නවා. ඔය කියන ඒ වෙනස නිසායේ එදිනෙදා ජීවිතය අර විදියට ගෙවිවත්, විශේෂයෙන්ම ආසන්න අවස්ථාවේ අර වෙනස නිසා ඒ තැනැත්තා ශිල්ල පුගතියේ උපදින්නේ. ඒ වුනාට මොකද කවද හරි අරවයෙන් විපාක විදින්න වෙනවා. මෙලොව හෝ රේඛන ආත්මයක හෝ ඉදිරි ආත්මයක හෝ. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ විශ්‍රාක්ෂණ දක්වනවා. ඒකාන්ත වශයෙන් නිගමනයක් ගන්න පූදුසු නැ අර විදිය එක සිද්ධියක් දැකලා. ඒක තුළ තිබෙන ධර්මතාව බුදු ඇසුවයි පෙනෙන්නේ. ඉතින් ඒකෙම අතික් පැන්ත දක්වනවා. හොඳ ජීවිතයක් ගෙවන, ඒ කියන්නේ දස අකුසල් වලින් වෙන්වෙලා ජීවත්වෙන, කෙනෙක් ඒ විදියට එහෙම හොඳ ජීවිතයක් ගෙවලන් නිරයට යන්නේ මොකද? ඒ තැනැත්තා සමහරවිට රේ කළින් නරක දේවල් කරල තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් රේ පස්සේ අකුසල් කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් අර අවසාන අවස්ථාවේ මිශ්‍යාදෘශීයට වැශෙනවා. ඔය විදියේ සේතුන් නිසායේ ඒ සාමාන්‍ය රීතියට වඩා වෙනස දේවල් සිද්ධ වෙන්නේ කමිය පිළිබඳව.

මේ තුළින් අපට හිතාගන්න තියෙන්නේ මේ කමිසාගරයකයි අපි ජීවත් වෙන්නේ. දිර්ස කාලයක් තිස්සේ සංසාරයේ එක්සේ කරගන්තු කර්ම. මෙවා ඔක්කොම ගෙවල තිම කරන්නත් බැ. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ මේ කර්මවල විපාක මර්දනය කරන තුම පෙන්නුම් කරනවා. ඒ තමයි ශිල, සංමාධි, ප්‍රජා කියල කියන්නේ. අන්න එතෙනැදියි අපට මේ කාරණය ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ කර්මය කියන එක පින්වතුනි, මේ අපේ විශ්කුණයේ තැන්පතවෙලා තියෙනවා. අපි මේ දිර්ස කාලයක් කරපු කර්ම. එවා විශින් විට මතුවෙලා එනවා මේ විශ්කුණය තුළින්. ඔය කර්ම ආකර්ෂණය කියල කියන්නේ. දැන් සමහරවිට මේ කාලේ උනත් සමහර සිද්ධ තියෙනවා. ඇතුම් කෙනෙකුට හිත් දෙනවා යමිකිසි අනතුරක් සිදුවන තැනකට යන්න. හිත් දෙනවා, හිත කියනව යන්න කියලා. යවනවා එතෙන්ට. යමිකිසි කර්ම ආකර්ෂණයක් තියෙනවා. මෙවා මේ විශ්කුණය තුළින් කෙරෙන්නේ. මෙවා මතුවෙනවා. මේ එබදු සිද්ධිවලින් විතරක් ප්‍රකටවන එකක් නෙවෙයි. එදිනෙදා ජීවිතයේ හැම අවස්ථාවකිම, කොට්ඨාස මේ අපේ විශ්කුණයේ කර්ම මතුවෙනවා මොහොතක් පාසා. එතකොට මේ මතුවෙන කර්ම සාමාන්‍ය පුද්ගලයා - පාටිග්‍රන පුද්ගලයා - මමය, මාගේ කියලා ඒ ආත්මදියීය ඒ සක්කායදිවයි දැඩිව තිබෙන නිසා ඒ සිද්ධිය තුළින් තවතවත් කමි ර ස්කරගන්නවා. තුළ්බෝල අවුල් කරගන්නවා. මේ සාමාරය අවුල් විනු

භූල්බෝලයක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි. සාමාන්‍ය පුද්ගලයා දන්නේ නැ මේ යමිකිසි අතිතයේ කරපු කර්මයක් කියලා. අපි හිතමු ප්‍රාණසාත අකුසලයක් කියලා. සමහරවිට ඒ තමන් මැරු පුද්ගලයාම මේ ආත්ම හාවයේදී ඉදිරිපත්වෙලා තමාව මරන්න එනවා. ඒක අපි හිතන්නේ නැ. රේ ලෙගට ඒක අලුත් දෙයක් හැටියට හිතල අර පුද්ගලය එක්ක ගැටිලා තව කර්ම රස් කරගන්නවා. ඉතින් අන්න ඒ විදියේ අවස්ථා වළක්වන්නයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ හිලය හඳුන්වල දිල තියෙන්නේ.

මේ හිලය තුළ තිබෙන්නේ කල්තබාම ස්වේච්ඡාවෙන්ම, සිය කුමුත්තෙන්ම, යම් අධිෂ්ඨානවල් ඇතිකර ගන්නවා. සාතුන් මරන්නේ නැ, සෞරකම් කරන්නේ නැ, කාමලයෙහි වරදවා හැසිරෙන්නේ නැ බොරු කියන්නේ නැ, මතපැන් බොන්නේ නැ ආදී වශයෙන්. ඉතින් මේවාට අදාළ කර්මවිග, කර්මාවිග, අපේ විශ්කුණය තුළින් මතුවෙනවා. අපි තිදුපුතක් ලෙස කියවනවම්, ප්‍රාණසාතයේ යෙදිවිට කෙනා සංසාර පුරුදු වශයෙන් ඒකට යොමු වීමක් තිබෙනවා. හිත කියනවා ඒක කරන්න කියලා. හොරකමට පුරුදු වේවිට පුද්ගලයා - සමහර ඇය පොඩිකාලේ ඉදාම හාර කමට ලැදිවෙන්නේ, ඒ අතිතයේ පුරුද්දක්. සංසාර පුරුද්දක් තමුන් බුදුපියාණන් වහන්සේ කියන්නේ ඒකට යටෙන්න නෙවෙයි.

කර්මය කියන එක බුදුපියාණන් වහන්සේ හඳුන්වන්නේ වේතනාව හැටියට. ඒක අපි බොහෝ අවස්ථාවල දක්වා තිබෙනවා. 'වේතනාහ හිකිවේ කමම්. වදුම් 'කියන එක හැමෝම දන්න කාරණයක්.' වේතයිනා කමම්. කරෝති කායෙන වාචාය මනසා' බුදුපියාණන් වහන්සේ කමිය වේතනාව හැටියට හඳුන්වන්නේ, සළකන්නේ, මොකද, වේතනාව අනුව තමයි උෂ්ණ කය, වවනය, මනස හසුරුවන්නේ. කය, වවනය, මනස කියන තුන්දාරින් තමයි අපි කම් රස් කරන්න යටින් ඉදගෙන උපකාරවත් වෙනවා අතිත කර්මවිග. ඒවා සංසාර පුරුදු හැටියට මතු වෙනවා හැම කෙනෙකුගෙම. මොකද, අපට උත්පත්තිය ලබා දුන්නෙන් කර්මයක්. ඒක නිසා කොට්ඨාස කම් සාගරයක් වශේ මේවා උතුර උතුර මතුවෙනවා. මේ මතුවන ඒවා අර පුද්ගලයා සක්කායදිවයි නිසා අමුත්ම සිදුවීම් හැටියට හිතලා 'මේ මගේ විරුද්ධකාරයා' එහෙම නැත්තම් 'මේ මට හොරකම් කරන්න දෙයක් හමුබුලනා' ඇය ආදී වශයෙන් ඒවාට අනුව කියා කරනවා. ඒ හිත ආවා. උෂ්ණ හිතට අනුව වවනය යොදුවා. උෂ්ණ හිතට ඒ වශේම කියාව කළා. ඒක තුළින් වෙන්න තවත් කර්ම රස්වීමක්. ඒ කමියට තව එකතු වීමක්. ඒ එකතුවලා ඒවාත් විශ්කුණයට කිදා බහිතනවා. මික තමයි මේ සංසාර

කෙළවරක් ජේත්තෙ තැන්තේ. සාමාන්‍ය පුද්ගලයා මේ තුළේ බෝලේ අවුල් කරගන්නවා - ක්ම තුළෝවේලේ.

එතකාට බුදුපියාණන් වහන්සේ ඩිකට දෙන විසඳුම අන්ත අර ශිල හිස්සාපදය. ඒක දැඩිව අධිෂ්ථාන කරගන්ත නම් - මොන හේතුවකින්වත් මම සතෙක් මරන්නේ නෑ. මොන හේතුවකින්වත් හොරකමක් කරගන්නේ නෑ කියල ඒ විදියට අධිෂ්ථාන කරගන්නවා. තමන්ට ජේත්තෙ නෑ මේ කර්මාවේග යට තියෙන බව. නමුත් දන්නව මේක. බුද්ධ වචනයට අනුව මේ ප්‍රතිපත්තිය රකිතවා. නමුත් දැන් කාලේ නම් තොරන්නේ සමාජය ගැන හිතල විතරක් කරන එකක් හැටියට. නමුත් රට වඩා ගැඹුරක් තියෙනව මෙතන. මේ ශිල සමාජය කියන එකේ. මේ සමාජය කියල කියන්නේ තමනුත් අයිති එකක් මේක. එතකාට බුදුපියාණන් වහන්සේ මෙතන මේ දක්වන ධර්මනාව රට වඩා ගැඹුරට යනවා. සමාජය වෙනුවෙන් පමණක් තොවයි මේක මේ මූල්‍යන් සංසාරයේ සත්ත්වයා විෂම ඒවිත ගෙවිල තියෙන්නේ මේ ප්‍රජ්‍යාවිලය ගැන තොතකා හැරීම තිසා. මේක මතුකරල දෙන්නේ බුදුපියාණන් වහන්සේ විශේෂයෙන්ම අන්ත අර විදියේ කර්මාවේග ආප්‍ර අවස්ථාවලද තමන්ගේ හිත පාලනය කර ගන්න ගක්තිය ලබා දෙන්න. ඒ අධිෂ්ථානය තුළින්, ප්‍රජ්‍යාව අන කිරීම තුළින්, ඒ විදියට ශිල මට්ටමෙන් ඒක ජයගන්න පුරුවන්. ශිල මට්ටමෙන් මහේෂාක්ෂ වෙන්න පුරුවන්. පොහොසත් වෙන්න පුරුවන්. ඒක නැති පුද්ගලයා තමයි අර කියාප්‍ර උපමා දැන් මෙතෙන්ට කිවිට කරගන්න පුරුවන්. එහෙම නැත්තම් අර මුණු කුටු මෙතෙන්ට කිවිට කරගන්න පුරුවන්. අර බුදු පියාණන් වහන්සේ දෙන උපමාවල අර්ථයයි අපි මේ ධර්ම විගුහ තවත් පැත්තියෙන් විශ්වාස ඇත්තා ප්‍රාග්ධනයෙන් දක්වන්නම්, දැන් අපි කිවිත කර්ම රාජියක් අපේ මේ සන්තානයේ විජ්ජාණයේ ගැඩිවිලා තියෙනවා කියලා. මේ කර්ම විජාක දීමේදී කර්ම එකිනෙකට නොයෙකුත් ආකාරයෙන් බලපානවා. සමහරවිට අනුබල දෙනවා. සමහරවිට බාධා කරනවා. සමහර විට එක කළීයක ගක්තිය තව කළීයකින් බිඳුනවා. ඔය කාරණා ප්‍රකාශකරන විවන තුනක් තිබෙනවා. කොට්ඨාම, පළමුවෙන්ම අපි කියනවනම් කෙනෙකුට උත්පත්තිය ලබා දෙන කර්ම හඳුන්වනවා ජනක කර්ම කියලා. මේ කර්මවල තිබෙනවා ප්‍රතිසන්ධියක් එහෙම නැත්තම් උත්පත්තියක් ලබාදෙන ගක්තියක්. යම් කෙනෙකුට ප්‍රතිසන්ධියක් එහෙම නැත්තම් උත්පත්තියක් ලබාදෙන්න සමහරවිට මතුළු ආත්ම හාවය ලබාදෙන්න හේතුවුණේ අපි සුළු හැටියට හිතන කුසල හිතක්. ඒක තුළින් ඒ උත්පත්තිය ලබා දෙනවා. නමුත් ඒ උත්පත්තිය ලබා දුන්නට මොකද එකට තවත් අදාළ කළී, අපි හිතමු සමහරවිට තවත් කළීයක් ඇවිල්ල හේත්තු වෙනවා උපකාරක වශයෙන්. එකට කියනවා උපත්ප්‍රමිතක කර්ම කියලා. උපස්ථ්ප්‍රමිතනය කරනවා කියල කියන්නේ තවත් දේකට උපකාර කරනවා. උද්විත කරනවා. ඒක කුසල් අකුසල් දේපැත්තවම තියෙනවා. ඒ කියන්නේ කුසල් කර්මයකට හෝ අකුසල් කළීයකට උද්විත දෙන කර්ම වශියකුත් තියෙනවා. ඉතින් උපමාවකට කියනවානම් දැන් ඔන්න යම්කිය ජනක කළීයක් කියල කියන ඒ ප්‍රතිසන්ධිය ලබාදෙන කර්මයකින් කෙනෙක් සමහරවිට පහළ නිරයක උපදින්න සුදුසුයි. නමුත් ඒකට තවත් කර්මයක් ඇවිල්ල හේත්තු උපනාත් රට උද්විත දුන්නොත් රට වඩා දුක් ඇති නිරයක උපදින්න වෙනවා. ඒ ලැං අනික් පැත්තිත කුසල කර්මයක් නම් සමහරවිට පහළ දෙවිලොවක උපදින්න ඉඩදෙන ජනක කර්මයකට උපස්ථ්ප්‍රමිතක වශයෙන් තවත් කර්මයක් ඇවිල්ල හේත්තු උපනාත් උහළ දිවා ලෝකේ උපදින්න පුරුවන්. ඒ වගේම ඒ උත්පත්තිය උබුවට පස්සෙන් පැවැත්තම් තුළදී ඒ සැකකි වලට ඒවායේ පැවැත්තම් තුළදී විදින්න වෙන සුප හෝ දුක් පිළිබඳවන් වෙනසක් කරන්න පුරුවන් අර උපස්ථ්ප්‍රමිතක කර්මයට. තවත් කළීයක් ඇවිල්ල අපි හිතමු ඔන්න දැන් දිලිඳ පවුලක කෙනෙක්

උපන්නා යම්කිසි අකුසලයක් තිසා. නමුත් ඒකේ සැප විපාක ගෙනදෙන සිද්ධීන් ඇවිල්ල තව කර්මයක් හේතුව වීම තිසා සැප විපාක ගෙන දෙනවා. තිරසන් සතෙක් තිරසන් උත්පත්තිය ලැබුවානම් දුක් විදින්න සිද්ධ වෙනවා. නමුත් යම් යම් ආකාරයෙන් සැප විපාක ගෙන දෙන්න උපකාර වෙනවා උපත්ථිහක කර්මයක් ඒකට එකතු උනාත්. ඔය විදියට ඒ උපත්ථිහක කර්මය ගැන දක්වනවා. මේ ක්‍රිඩ්‍රින් පෙන්නම් කරන්නේ ඒ කර්ම අතරන් යම් යම් අනෝස්ත්‍රා සම්බන්ධතාවල් තිබෙන බවයි.

ර් ලගව උපත්ථිහක කම්ය කියල තවත් කර්ම තිබෙනවා අර ඒ උපත්ථිය ලබාදෙන කර්මවල ගක්තිය හිත කරන, අඩුකරන. ඒකේ අර හිතා ගන්න තියෙන්නේ, සමහර විට උත්පත්තිය ලැබුවාත් රූපකුලයක, ඒකට අර උපත්ථිහක කර්මය ආචනම ඒ රූපකුලයේදී උනත් නොයෙකුත් විදියේ රෝග පිඩා, සතුරු උවිදුරු, ආදිය තිසා දුක් විපාක විදින්න වෙනවා. ර් ලගව ඒ වගේම සමහරවිට අතික් පැන්තට බැලුවාත් දුක් වැඩි තිරයක උපත්න ඉන්න කෙනෙකුට ඒ කම් ගක්තිය හිතකරන තව කම්යක් ආවාත් ර්ට වඩා දුක් අඩු තිරයක උපත්න පුරුවන්. ඔය විදියට කොහොමහර හිතාගන්න තියෙන්නේ මේ ඇතුම් කර්ම තිබෙනවා අතික් කර්මවලට උද්ධි දෙන. තවත් කර්ම තිබෙනවා ජ්වාට බාධා කරන. තවත් කම් තිබෙනවා ඒ උත්පත්තිය ලබාදෙන කම්ය මුළුන්ම සිද්ලන. අර ජනක කම්ය කියල කියන උත්පත්තිය ලබාදෙන කම්යේ ගක්තිය එහෙම පිටින්ම සිද්ලන කම් තියෙනවා. ඒකට කියනවා උපසාතක කියලා. උපසාතක, උපත්ථිහක කියල කියනවා. ඒ විග්‍රහවලදී දක්වනවා. ඇත්ත වශයෙන්ම ඔය ආකාල මරණය කියල කියන්නේ අන්න ඒ විදියට ඒ උපසාතක කර්මය ඉදිරිපත් වෙලා කෙනෙකුගේ ජීවිත ප්‍රවෘත්තිය එහෙම පිටින්ම සිද්ලන අවස්ථාව. අඩු දැන් කාටත් ඔය අඩු වයසේ මැරුණාම කියනව ආකාල මරණය කියලා. නමුත් ධර්මානුකුලව ආකාල මරණය කියල කියන්නේ අන්න අර කම්යක් ඉදිරිපත් වෙලා උත්පත්තිය ලබා දුන්නු කම්ය එතනින්ම සිද්ලන අවස්ථාවලදී. ඒක සාමාන්‍ය පුද්ගලයාට විෂය වෙන්න නැ. අනිඥලාහින් ආදින් තමයි ඒකේ තත්ත්වය දකින්නේ. නමුත් ඒ විදියේ තත්ත්වයක් මේ කර්ම පිළිබඳ තිබෙනවා. ඒකේ තත්ත්වය ඒවාට විපාක ප්‍රස්ථා අඩුකර ගැනීම් කුමයි බුදුපියාන් වහන්සේ මෙහෙන්දී මතුකරල දෙන්න අර උපමා කිපයෙන්. මේ කියාපු මේ ධර්ම විග්‍රහය ආශ්‍රිතයෙන් අපට හිතාගන්න තියෙන්නේ කම් අනෝස්ත්‍රා වශයෙන් බලපෑවනවා. කොට්ඨම් කම්වාදය සේතුළු ධර්මයට අදාළ දෙයක්. මේක තියත්වාදයක් නොවයි. ඒක තිසාමයි අපට මෙකෙන් ගැලවිල්ලක් තිබෙන්න.

සමහර කෙනෙක් යම්කිසි අකුසලයක් කළා කියලා මූල ජීවිතයම ඒ ගැන තැවෙමින් සිටිනවා. ඒක නොවේ කළ යුත්තේ. ඒ පාපකම්යේ විපාකය තුනි වෙන අන්දමට තමන් අර කියාපු විදියට හිල සමාධි ප්‍රජා විනින් ගක්තිමත් වෙන්න මින. මහාත්මයෙක් වෙන්න උත්පාහ කරන්න මින. ඒකයි එතන අපට බුදුපියාන් වහන්සේ මතුකරල දෙන්න මේ කම්වාදය තුළින්. කම්ය පිළිබඳ ඉගැන්වීම් වලින්, යම්කිසි සහනයක් මතුකරල දෙනවා. ඇතුම් කෙනෙක් මේක තියත්වාදයක් භැට්‍රියට සළකනවා කෙනෙක් සතෙක් මැරුවාත් ඒකාන්තයෙන්ම අපායට යායුතුයි කියලා. බුදුපියාන් වහන්සේ එහෙම කියන්නොත් නැ. බුදුපියාන් වහන්සේ මධ්‍යස්ථ ප්‍රකාශයක් කරන්න. ප්‍රාණසාතය අපායගාම් අකුසලයක් නමුත් යම් කෙනෙක් කිවිවාත් ප්‍රාණසාතය කරන හැම කෙනෙක්ම අවශ්‍යයෙන්ම, අනිවාර්යයෙන්ම, අපායට යායුතුයි කියල ඒක බුදුපියාන් වහන්සේ පිළිගන්න නැ. අන්න අර කියාපු කාරණය තිසා. මොකද, ඇතුම්විට අනෙක් කර්ම ඇවිල්ල ඒ කම්යේ ගක්තිය බිඳිනවා. මේක කිවිවට වරදවල තේරුම් ගන්න එපා. දැන් සමහරවිට හිතන්න පුළුවන් ඒක තිසා අඩු කොයි විදියට පවි කළත් කමක් නැ. ඉඩිටල දානයක් මානයක් දීල එහෙම ඒකෙන් බිරෙන්න බලමු කියලා. මේක වරදවල ගන්න එපා. නමුත් බුදුපියාන් වහන්සේ මෙතන මතුකරල දෙන්න, යම්කිසි ධර්මතාවක්. මේ සංසාරයේ අනන්තකාලයක් කරපු කර්ම අපේ මේ විජ්‍යකුණය ගැනීවලා තිබෙනවා. ඒවා මතුවෙනවා. එතකොට ඒවායේ විපාක ප්‍රස්ථා අඩුකර ගැනීම් කුමයි බුදුපියාන් වහන්සේ මෙහෙන්දී මතුකරල දෙන්න අර උපමා කිපයෙන්. මේ කියාපු මේ ධර්ම විග්‍රහය ආශ්‍රිතයෙන් අපට හිතාගන්න තියෙන්නේ කම් අනෝස්ත්‍රා වශයෙන් බලපෑවනවා. කොට්ඨම් කම්වාදය සේතුළු ධර්මයට අදාළ දෙයක්. මේක තියත්වාදයක් නොවයි. ඒක තිසාමයි අපට මෙකෙන් ගැලවිල්ලක් තිබෙන්න.

අතිතයේ - ඒ කාලේ හිටිය ඔය නිගණ්යයින් එහෙම - ඒ අය කළේනා කළා මේ ඔක්කාම කර්මයන්ගෙන් බේරිමට නම් ගරීරයට දුක්දීලා, දුක්පිඩා දෙන කර්ම අපේ විජ්‍යකුණයයේ තිබෙනවා කියලා හිතාගෙන කෙළවරක් නැති දුක් පිඩා දීලා, ඒ කර්ම ගෙවා දමනවා. ගෙවා දමල අලුතින් අඩු කර්ම රසකරන්නේ නැතුව ඉන්නවා. ඒ විදිය පැවැත්මකින් පුළුවන්ය මේ සංසාරයෙන් බිරෙන්න කියලා, නිවන් දකින්න කියලා, ඒ විදියටයි කළේනා කළේ. බුදුපියාන් වහන්සේ දැකුවුවා ඒක තිෂ්ල ප්‍රයන්තයක්. ඒ අය ගෙන්තවල ඇඟුවාත් දැන් ඔය කරපු කායික පිඩා තුළින්, ඔය උල් උඩ නිදාගැනීම් තව නොයෙකුත් ගක්තියට දුන්න ඒවා වලින් කොට්ඨම් ප්‍රමාණයක් තමන්ගේ කම්, අතිත කම්, ගෙවිල

තියෙනවද කියලා ඒ පිළිබඳ ගණනයක් දෙන්න සංගණනයක් දෙන්න බැව් මේ අයට. උත්තරයක් දෙන්න බැව්. කොට්ඨර ගෙවිල තියෙනවද? ඒ ලගව තව කොට්ඨර ගෙවන්න තියෙනවද කම්? ඒකටත් උත්තරයක් දෙන්න බැව්. කොට්ඨර ගෙවුවහමද මෙකෙන් මිදෙන්නේ? ඒකටත් උත්තරයක් දෙන්න බැව්. ඒ විදියට තමන්ට මේ කම්ය පිළිබඳව ගණන් හිලවී දක්වන්න බැරිනම් අරවිදියට තමන්ගේ ගර්රයට දුක් දීමෙන් කම් ගෙවාදැමීමට උත්සාහ කිරීම නිෂ්චිත ප්‍රයත්තයක් කියල බුදු පියාණන් වහන්සේ නිගැයියින්ට එක් අවස්ථාවක ප්‍රකාශනර වදාලා.

එක නිසා අපට හිතාගන්න තියෙන්න බුදු පියාණන් වහන්සේ මේ කම් වකුයෙන් ගැලීමේ කුමය දැක්වුවේ ඉතාමත්ම පුදුම අන්දමේ ශීල සමාධි ප්‍රජා කියන මේ ධර්ම මාධිය තුළින්. දැන් අර ශීලයෙන් එක මට්ටමකින් ඒ මතුවලා එන කර්ම ආවේගය කයට වචනයට යන්න නොදී සිත තුළින්ම එක උපේෂ්ඨාවට හරවල එතනින් බෙරෙනවා. එහෙම තැන්ත්තම් එක අර කියට, වචනයට යන්න නොදී එතන විරති සංකළුපය වෙන්වීමේ අධිෂ්ථානය - තුළින් එක රුයන්නවා. මොකද, කයන් වචනයන් සම්බන්ධ කරගන්නාත් එක අනුත් කර්මයක් බෙරෙනවා. වෙන එකක් තබා මතසෙහි පවා එක ප්‍රහක් වෙලා වැඩ කරන්න හියාත් එකත් කර්මයක් වෙනවා. එක නිසා යම් කිසි ඒ වගේ තන්ත්වයක් ආවහම ඒ ශීඝ්ජාපදය සිහිපත් කරල එයින් වෙන් වෙනවා - කය වචනය තුළා කිරීමෙන්. ඒ ලගව සමාධියෙදී ර්වත් වඩා ඉහළ මට්ටමක්. ප්‍රජාව වෙන කොට ඔන්න අන්ත්මම මෛවායේ යථා තන්ත්වය දැකළා, මෙතන තියෙන්න සංස්කාර ගොඩක්. මෙතන මෙමක් කියල දෙයක් නෑ. මෙමක් කියල කරපු දෙයක් නොවෙයි තියෙන්න. එතන සංස්කාර ගොඩක් හැරියට දැකළ ඒ තුළින් ඒ පිළිබඳ උපේෂ්ඨාවක්, මැදිහත් බවක්, සින් ඇති කරගැනීමෙන් තමයි ඒ කර්ම පටලුවිල්ලෙන් බෙරෙන්න.

මය විදියට බුදු පියාණන් වහන්සේ මේ කම්ය පිළිබඳව විගුහ දක්වා තිබෙන්න. ඩේවා අපි හරියාකාරව තේරුම් අරගෙන, එදිනේද ජීවිතයේදී දැන් යටත් පිරිසෙයින් පාවක්ෂියටවත් හිස නොනමන ගරු නොකරන විදිය සමාජයක් - අපි අර මිලේචු යුගය කියල කිවිවේ - ඒ විදියේ යුගයක් උදාවෙලා තියෙන නිසා අපි තුවනීන් කළුපනා කරන්ට ඕනෑ. මෛවාට අපි වගකියන්න වින. ඇතුම් කෙනෙක් කියනවා මේ හැම එකක්ම අනාත්මයි. දැන් ඊළඟ උත්පත්තියේ උපන්නට පස්සේ මම දන්නවද? මේ ම කරපු කර්මවලට තේරු මේ විදින්නේ කියල. ඒ දැනගත්තා හෝ නොදැනගත්තා හෝ ඒ විපාක විදින අවස්ථාවේදී "අනේ කුවුරු කරපු දෙයක්ද?" කියල ඒ විදියට තැවිල්ලට පත් වෙනවා. එතකාට අපි

ඇතුම්විට උපමාවට දක්වන්නේ තමන් නොදැන වසක් විසක් පානය කළමම, ඒ වගේම ආහාර අරගත්තොත් ගේර ගෙතුනාම තමන් දන්නේ නෑ ඒ ආහාරයන් එක්ක ගන්න ඇති විෂ දේ. එක වෙදවරයයි දන්නේ. තමුත් එකට දුක් විදින්න වෙනවා. ඒ වගේම තමයි තමන් පානය කරන ලිඛකට වස විස දැමීමාත් තමන් එකෙන් බොනකාට තමන්ටම දුක් විදින්න වෙනවා. අපි හිතන්න වින මේ අපේ වින්ත සන්තානයන් ඒ වගේ දෙයක් කියල. අපේ වින්ත සන්තානයට දමන දෙවල්වල විපාක පස්සෙයක් තිබෙනවා. එක පැයිල ආපහු කරකුවිල භාජන්වනව එක. විපාකවාර පුදුම විදියට මේ විජ්ජාණය තුළ කරකුවි කරකුවි යනවා දීර්ස කාලයක් සංසාරයේ. ඔය ඇතුම් ධර්ම කතාවල තිබෙනවා. සමහරවිට එකාකාරවම ඒ විපාකදීල තියෙනවා, සියක් වාරයක් පන්සිය වාරයක්. ඔහොම ඔහොම සිද්ධී තිබෙනවා. ඒ කර්මයේ බලගතුම අනුව. ඇතුම් කර්ම - සම්පූර්ණයෙන්ම ඒ වෙනතාව දැක්වීම ඒ පාප කර්මයට යෙදුන නම් - නිරයටම අරගෙන යනවා. රීට අඩුවෙන් යෙදුන නම් ඒ ඒ අවස්ථාවලදී අර කියාපු විදියට ඒ ආත්මහාවයෙම එහෙම තැන්ත්ම රීට පස්සේ ආත්ම හාවයක යන්තමින් විපාක දීලා ගෙවිල යනවා.

කොයිනැර හෝ වේවා, මේ කර්මවල විපාක පස්සය පාලනය කරන කුමයක් තිබෙන බව බුදුපියාණන් වහන්සේ දක්වා වැඩුලා ධර්මයට අනුව. එක තමයි අපි කිවිව අර ධර්ම වකුයෙන් කර්ම වකුය තුළින්න පුළුවන් කියල. එක බුදුපියාණන් වහන්සේලා පමණයි දක්වා වදුරන්නේ. එනෙක් ලෝකයා මේ කම්වකුයේම හිරවෙලා මෙකෙන් බැරුව සංසාරයේ අනත්ත කාලයක් ගමන් කරනවා. මේ කර්මවල ස්වභාවය, විජ්ජාණයට ඇතුළේ උනාට පස්සේ ඒවා තැව්ත තැව්ත මතුවනවා. මේ සන්ත්වයාගේ ප්‍රවිත්තිය කියල කියන්නේ, පැවැත්ම කියල කියන්නේ ලෝකයාත් එක්ක ගත කරන පැවැත්මක් මෙක. ඒ ලෝකයා එක්ක හැසිරමේදී පාවෙනුයාග්න් තුළින් ඒ කර්ම තැව්ත තැව්ත මතුවලා ඊ ලගව එවාට අවනත වීම නිසා බොහෝ විට අකුසල් රස කරගන්නවා. කුසල් හෝ අකුසල් හෝ ඒවා රස්කරගැනීම තුළින් තැව්ත තැව්ත උත්පත්තිය ලබනවා. කෙළවරක් නෑ ඒ ආත්මහාව වල කොයි විදිය උත්පත්තියක් ලැබුවන්. ඒ ල්ලගව ඒ ධර්මයේ ගැඹුරු හරයයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒ කම්වල තියෙන ව්‍යාකුලත්වය නිසා, ඒ වගේම සන්ත්වයා තුළ තිබෙන කෙලයේ ස්වභාවය නිසා, ලෝහ්, ද්වේෂ, මෝහ් නිසා, මේ කර්ම පටලුවිල්ල බොහෝ විට අකුසල පැත්තමයි යන්නේ. අපාය, තිරසන් ලෝක, ප්‍රේත ලෝක ආදී ඒවායේ අනත්ත කාලයක් දුක්

විදින්න සිද්ධ වෙනවා. රී ලගට කුසල් පැත්ත බැහුවත් ඒකත් ඒ දිව්‍යලෝක, බුහුමලෝක ආදී ඒවායේ කළුප ගණන් අර කර්මවල විපාක විදින්න සිද්ධ වෙනවා. බුදු කෙනෙක් තමයි පෙන්නන්නේ මේ සංසාර පැවැත්ම-අපාය ආදියේ පමණක් නොවෙයි දිව්‍යලෝක බුහුමලෝක ආදියේ පවා සංසාර පැවැත්ම - දුකක් කියලා.

මොකද ඒක දුකක් වෙන්නේ? අන්න අර කියන සංස්කාරවල අනිත්‍යතාව නිසා. ඒ කිසිම පැවැත්මක සේවිර, නිත්‍ය, පුබ ස්වභාවයක් නෑ. සඳහාලින තන්ත්වයක් නෑ. සැහැයිමක් තප්පනියක් නෑ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ මුළු මහන් පැවැත්මම දුකක් හැරියට දැක්වුවේ. ප-ව උපාදනස්කන්ධය කියල කියන රුප, වේදනා, සංස්කෘතා, සංඛාර, විශ්දුණ කියල අපි මේ හැඳුන්වනා, අපි මේ පැවැත්මක හැරියට ගනනා, හැම එකත් කුම්ම දුක ගැබිවලා තියෙනවා කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලේ මේවායේ අනිත්‍ය ස්වභාවය නිසයි. යමක් අනිත්‍යතාව ඒක ඒ නිසාම තිතර ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. ගෙවී යනවා. තමන් බාපාපාරෝත්තු වෙන්නේ මේක හැම කළුම ඒ විදියට තියාගන්නයි. ගෙවී යනකොට, බිඳීල යනකොට, ඒ එක්කම තමන්ග හිනේ දුක, දොම්බස සන්තාපය ආදිය ඇුති වෙනවා. රී ලගට ඒ ප්‍රයත්තය තිශ්චල වෙනවා. ඒක නිසාම අර මමය, මාගේය කියන ඒ සංක්ලේෂයට ගැලපෙන්නේ නෑ. මමය මාගේය කියල අල්ල ගෙන හිටියට ඒවා දත්තෙම නැතුව ගෙවිල විනාශවලා යනවා. ඔය තන්ත්වය නිසයි බුදුපියාණන් වහන්සේ අර සැප-දුක් ගෙන දෙන දිව්‍ය ලෝක අපාය ආදිය සහිත මේ මුළුමහන් සංසාර පැවැත්මම දුකක් හැරියට දැක්වුවේ.

එතකොට ඒක ගැඹුරින් තේරුම් ගත්තනම් - ඒක ගැඹුරින් තේරුම් ගත්තන් උපකාර වෙන්නේ විදුරශනාවයි - අර විදියට ශිලාදී ගුණධර්ම රු කළා එයින් තැන්පත් කරගන්තු හිත විදුරශනා වශයෙන්, මනසිකාර වශයෙන් යොමු කිරීමෙන් මේ පැවැත්ම තුළ පියාණමක වන සංස්කාරවල යථා ස්වභාවය තේරුම් ගත්තනවා. ඒ හැම එකත්ම ඇවින් පැවතිල නැතිවන දේවල බව. ඒ තුළින් ඇති කරගන්න නොඇලුම, විරාගය උපකාර වෙනවා මේ සංසාරයෙන් සිත මැන්තර ගැනීමට. මේ සිනේ තිබෙන කම් ඔක්කාම ගෙවීමෙන් නොවෙයි කරන්නේ. නමුත් මේ කර්මයන් සිද්ධ කරන, කර්මයන් සිදු කිරීමට හේතු වෙන, මිරූයාදූෂ්ටීන් එහෙම නැත්තනම් වැරදි දූෂ්ටීය, විශේෂයෙන් සක්කාය ද්‍රව්‍ය කියල කියන අර රුප, වේදනා ආදී ප-වස්කන්ධය මමය, මාගේම කියල ගැනීම, ඒක ඉවත් කරනව පළමුවන්. රීටත් වචා ගැඹුරට ගිහිලේ අන්තිමට මුළු මහන් පැවැත්ම තුළ අර මම ඉත්තනවා, එහෙම නැත්තනම් 'වෙල්' කියන මාන්නය

පවා ඉවත් කිරීමෙන් තමයි අන්තිමටම මේ කර්ම රස කිරීමේ බිජය නැති වෙන්නේ. කර්ම රසකිරීමේ බිජය මමය මාගේය කියන හැඟීමයි. මට ඕන හැරියට පවත්වා ගැනීම කියන හැඟීමයි. ඒක තුළින් ලෝකයා බොහෝ විට අධර්ම මාර්ගයේ ගමන් කරමින් පාප කර්ම කරමින් තව තවත් කර්ම පළවැවැල්ල බැඳෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරනවා, එතකාට මේක. පළමුවන්ම ශිල මටටමෙන් කය වවනය හසුරුව ගන්තනවා. රී ලගට සමාධි මටටමකින් තාවකාලිකව හර අර කර්මාවිග එක්ක බැඳිල යන ගතිය අඩු කරනවා. ගැඹුරින්ම බලන කොට ප්‍රජාවන් මේක විනිවිද දැකලා, මේක යථා තන්ත්වය විනිවිද දැකල, උපේක්ෂාව ඇුතිකරගෙන සිත මැන් කර ගන්තනවා. ඔන්න ඔය විදියේ ධර්ම මාර්ගයක් බුදුපියාණන් වහන්සේ දක්වා තිබෙන්නේ.

ඒක නිසා අපි කළුපනා කරගන්න ඕන, මේ බුදුපියාණන් වහන්සේ දක්වුප් ආර්ය අෂ්ටාරික මාගේ තුළ තියෙන්නේ ඒකයි. අපි සමහර අවස්ථාවල්ල මතක් කරල දිල ඇති බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මිරූයාදූෂ්ටීය තමයි ලෝකයේ තියෙන ලොකුම වැරදීද කියලා. මිරූයාදූෂ්ටීය ඇති පුද්ගලයා තුළ යම් සංක්ලේෂ ඇති වෙනව තම්, සංක්ලේෂනා අදහස් ඇති වෙනව තම්, ඒවත් මිරූයා. ඒවත් වැරදි පැත්තටයි යන්නේ. තුළාවත් එහෙමයි. එවිකාවත් එහෙමයි. ඒ ගත්ත උත්සාහය, ඒ සඳහා හිත යෙදීම, සමාධියක් කියල සිත තැන්පත්කර ගැනීමක් - නැත්තනම් එකඟ කිරීමක් - තියෙනවත්ම ඒ ඔක්කාම, වැරදි පැත්තටයි යන්නේ. ඒකට දක්වන උපමාව කොහොම ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ පැල කලොත් ඒකට ඇදගත්ත පෘථිවාරය, දියසිරාව ඔක්කාම තිත්ත එළයක්ම ලබා දෙනවා. ඒ වගේම මිරූයා දූෂ්ටීයෙන් පටන්ගත්තු ගෙන මිරූයා සමාධිය කියල කියන වැරදි සමාධියක් කරා යනවා. අපි මේ වැරදි සමාධිය කියල කියන්නේ ඔය දැන් කෙනෙකුට ඔය ගිනි ආයුධයක් එහෙම එල්ල කරනකාට ඒන් එක්තරා සමාධියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒවත් මිරූයා සමාධි තමයි. ඒ විදියට අනික් පැත්තට පෙන්නුම්කරනවා. සමාක් දූෂ්ටීය ඇති කොනා හර දැක්ම ඇතිකර ගත්තනම් ඒ නැත්තනම්ගේ සිතුම් පැත්තුම් හර පැත්තට යනවා. ඒවගේම වවන, තුළාව, එවිකාව, උත්සාහය, රීලහට සිහිය, එයින් ඇති කරගන්න සමාධි මේ හැම එකකම සම්මා - සමාක් - පැත්තට යනවා. ඒකට දක්වන උපමාව තමයි අඩ ඇටයක් උක් බිජයක් එහෙම පැල කලොත් ඒකට ඇදගත්ත දියසිරාව මිහිර පෘථිවා එහෙම ලබා දෙනවා. ඔය විදියේ නොයෙකුත් උපමාවලින් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර කම්යත් එළයක් අතර, කර්මයත්

විපාකයන් අතර ඒ සම්බන්ධතාවමයි. දැන් මෙතන ලුණු කුටෙන් දක්වාපු, කෙටියෙන් දක්වාපු, කාරණයමයි නොයෙකුත් විදිය ධම් විග්‍රහ වලින් පෙන්වුම් කරන්නේ. අපට බුදු පියාණන් වහන්සේ මතුකරල දෙනවා, මේ කර්ම සාගරයෙන්, එහෙම තැන්තම් මේ සංසාර සාගරයෙන්, එතෙර වෙන ආකාරය. මේක, මේවා අතර මේවා එක්ක එකතුවෙලා පටලුවිලා, එහෙම තැන්තම් මේවා ගෙවා දැමීම සඳහා ගරීරයට දුක් දීලා, ඒ විදියට ගෙවා දමන්න බැං. යථා තත්ත්වය අවබෝධ කරගනට ඕනෑම. එතකොට එකට උපකාරවන දෙය තමයි ආර්ය අෂ්ට්‍රාජික මාගිය කියල කියන්නේ. පළමුවෙන්ම හර දැක්ම ඇතිකර ගත්තනම් ඒ හර දැක්ම තුළින් කෙනෙකුට මතු කරගන්න පුළුවන් හර සිතුම් පැතුම්. ඒ විදියට කුම කුමයෙන් තමන්ගේ වින්තන තුමය. දැන් ශිල සමාධි, ප්‍රඥ කියන තුනම තමයි මේ ආර්ය අෂ්ට්‍රාජික මාගිය ඇතුළත් වෙන්නේ. ශිල, සමාධි, ප්‍රඥ වැඩීම කියන එකම තමයි ආර්ය අෂ්ට්‍රාජික මාගිය වැඩීම කියල කියන්නේ, එක පැත්තකින් බලනකොට. ඒ ධර්ම එකකට එකක් සම්බන්ධයි. එක තුළින් වෙන්නේ අර පුද්ගලයා පිළිබඳ සුම්පූර්ණ පරිවර්තනයක්.

ර්ලේට ඒ සම්මා සමාධිය කියන හර සමාධිය පැම්ණීය තම් ඒ තැනැත්තා එතන ඉදල කරන්නේ අන්ත තමන්ගේ ප්‍රභ්‍රේකන්දයට එක යොමු කරල මේක යථා තත්ත්වය දකිනවා. අතිතය, දුක්ත අනාතම වශයෙන්. ඒ දැකීමේ ප්‍රතිඵලය, යථාභ්‍ය හැටියට යමක් දැකිනවනම් එක ඉටුවම කළකිරීමට හැරෙනවා. සංසාරය ගැන කළකිරීම. සංසාරය ගැන ප්‍රාර්ථනා තියාගෙන සසරින් මිදෙන්න බැං. ඒ සංසාරය ගැන කළකිරීන මාර්ගයයි බුදු පියාණන් වහන්සේ දක්වාපු දෙනෙන්නේ. එක හැගන්න බැං. එක රහස්‍යක් කරගන්න බැං. ශිල හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනව තම් තමන්ගේ සිත ගේන්ට ඕනෑම අන්ත අර බුදුපියාණන් වහන්සේ දක්වා විඳු අතිතය, දුක්ත, අනාතම කියන තීලක්ෂණය දකින්න පුළුවන් මට්ටමකට. එකටයි මේ ඇත්ත වශයෙන් ගැඹුරින් බලනවනම් ශිලදී ගුණදම් උපකාර වෙන්නේ. සමාජය හැමදාම යහුතින් පවත්වා ගැනීම නොවෙයි. ඇත්ත වශයෙන් මේක මධ්‍යම ප්‍රතිපදවක් වෙන්නේ අර ශිලදී ගුණදම් තමාටත්, අනුත්වත් දෙපන්තුවෙන් හිතකර තියා. තමාට් අනුත්වත් අතර තියෙන සේදය සම්හන් වෙනවා මේ බුදු පියාණන් වහන්සේ දක්වන පුදුම අන්දමේ මධ්‍යම ප්‍රතිපදවෙන්. ප්‍රාණසාතය තමන්වත් අනුත්වත් හිංසාකාරීයි. අනුත්ව හිංසාකාරීව අමුත්වෙන් කියන්න දෙයක් තැං. තමාට හිංසාකාරී වෙන බව දැන් මේ කතාවෙන් ඒ වෙනවා. අපි දේශනාවට මූල් කරගන්තු ඒ කථාන්තරයෙන් යටත් පිරිසේයින් ඒ වෙනවා. එබදු සාධක බොහෝවිට

ලැබෙන්නේ තැං. තමුත් මේ කාලේ ප්‍රභ්‍රකට සිද්ධි සමහරවිට අහන්ත ලැබෙනවා. කාර මතුප්‍රාණාතන, සන්තවසාතන කරන අයට බලාපොරොත්තු නැති අන්දමට ආපස්සට කරකැවිල එනවා. අර සිහින් දුලියක් උඩු සුළුහට දැමීම වගේ. මෙතන උනෙන් එකයි තමන්ම උසිගැන්වූ බල්ලන් ඇවිල්ල තමන්ම කා දැමීමා. එතකොට එහින් ඒන්වා ප්‍රාණසාත අකුසලය අන්ත එතන එතනමත් විපාක දෙනහැරී. එහෙම විපාක නොදී ඊ ලහ ආත්ම හාවයේ විපාක දුන්නා හෝ වේවා, ඊට පසු ආත්මහාවයක විපාක දුන්නා හෝ වේවා, එවා පෙනුනා හෝ වේවා, නොපෙනුනා හෝ වේවා එහෙම විපාක - සංසාර තත්ත්වය ඕනෑම බවයි බුදුපියාණන් වහන්සේ පුකාග කරන්නේ. බුදු ඇසට ඒ හැම එකක්ම පෙනුන නිසයි.

දැන් කාලේ ඉන්න ඔය නොයෙකුත් විදිය මෙතේ විද්‍යාභ්‍යයින්ට එවායින් ඉතාම සීමිත පුද්ගලයක් විතරයි ඒන්නේ. එක තුළින් නොයෙකුත් විදියේ තර්ක විතරක මතුකරගෙනයි ඇතුම් ගොදුයින් නොමග යන්නේ. තමුත් අපට බුද්ධ වචනය තිබෙනවා, එවා කියවල බලන කෙනාට. ඉතාමත් සියුම් ආකාරයෙන්, වෙන කිසිම, ඒ කාලේ හිටපු කිසිම ගාස්තාවරයෙකුට නොපෙනුන අන්දමින් මේ කම්ය පිළිබඳ ගැඹුරු දරමතාව බුදු පියාණන් වහන්සේ හෙළිකර දුන්නා පමණක් නොවයි මේ මූල මතන් කර්ම වකුයෙන් මිදෙන මාගියන් මතුකරල දුන්නා. එතකොට එහින් අපි තේරුම් ගන්න ඕනෑම එක මේ කර්ම වකුය කියන එක හැම කෙනාටම බලපානවා. එක තියා බුදුපියාණන් වහන්සේ දැක්වූ මේ ප්‍රභ්‍රේකය තුළ තිබෙන්නේ තමන්වත් අනුත්වත් දෙපන්තුවම හිතකර දේ. දැන් ඇතුම් කෙනෙකුට කියන්න පුළුවන් එවා කෙසේ වෙතන් මත්පැන්. අපි මත්පැන් පානය කරල තිදා ගත්තහම කාටවත් හිංසාවක් කරන්නේ නැතුව මොකද කියලා, කාවද වරද, කියලා. නමුත් එකේ හිංසාකාරීව සමහරවිට මේ ආත්මහාවයේදී රෝගීයා ආදියෙන් දැනුන් තැනත් ඊ ලහ ආත්මහාවයකදී සමහරවිට මානසික දුර්වලතාවන් ඇතුව උපදිනවා. තවත් නොයෙකුත් විදිය නරක තැන්වල උපදිනවා. ඒ විදිය අපි අර හිංසාව කියන එකම නොවයි එතන තියෙන්නේ. ඒ පරහිංසාව පමණක් නොවයි. ආත්ම හිංසාව. ආත්ම වධය. ඒ මේ හැම ශිංසාපදයක් තුළම. එක ගැන හිතලා එතකොට බුදුපියාණන් වහන්සේ ලෝකය ගැන බලාවදුරල මේ මහාකරුණාවෙන් අර විදිය සමාජය තිබෙන තමන් අනුත් කියල කියන එවා ඔක්කොම ඉක්මවල ශිය බුදුපියාණන් වහන්සේගේ මේ මහා කරුණාව. මේ හැම සන්තව ඒන්වා පෙන්වුවේ. එක තියා අපි තියන්න නරකයි මේක මේ සමාජය කියල වෙනම දෙයක් තියෙනවය, මම කියල වෙනම කෙනෙක්

ඉන්නවය කියල. මේ හැම දෙයක්ම අතික් පැත්තට හිතනකාට තමනුන් සමාර්ථව අධිකියි. ඉතින් ඔය කොයී හැඟී හෝ වේවා කය, වචනය, පළමුවන් හික්මතා ගෙන එයින් හිත තැන්පත් කර ගැනීමෙන් තමයි අපට මේ සත්‍යය දකින්න පුරුවන් වෙන්නේ. ඒකමයි අපට මේ හිලාදී ගුණ ධර්ම ඕන වෙන්නේ.

ඉතින් දැන් මේ පින්වතුන් මේ වට්නා දච්‍ය කුම කුමයෙන් තමන් එදිනේදා රකින පළ-වශීලයට අමතරව තවත් ඉහළ හිස්පාපද රකීමට උත්සාහයක් ඇරුවා. ඒ වගේම බණ හාවනා ආදිය යෝදුනා. මේ හැම එකකම ඉලක්කය මොකක්ද? මේ බුදු පියාණන් වහන්සේ දක්වන ජාති, ජරා ව්‍යාධි මරණ ආදි මේ සංසාරයෙන් මිදිමේ මාර්ගයට අවතිර්ණ වීමයි, ප්‍රතිපදාවට අවතිර්ණ වීමයි. අවසාන වශයෙන් මේ සංසාර ගමන කෙළවර කරන්නේ අර කම් වේග බලප්‍රවත්වන ඒවින ගණන කුම කුමයෙන් අඩු කිරීමෙන්. හතු බස්සනවා සෝවාන් වීමෙන්. ඊ ලහට අර නැවත වරක් මෙලොවට එන ප්‍රමාණයටම ඒ කම් ගක්තිය බිඳිනවා සකසුගාමී වීමෙන්. අනාගාමී වීමෙන් ඒ ඉතුරු කම් ටික. ඒත් කළේප ගණනක් බුජම ලෝකවල ගෙවනවා, සූද්ධාවාසවල. මෙලොවම සියලුම කර්ම වලින් මිදිලා තැවත උත්පත්තියක් තොලුබෙන තන්ත්වයකට පැමිණෙන්න පුරුවන් රහත් උතොත්. අර බුදු පියාණන් වහන්සේ දක්වන උතුම්ම තන්ත්වය ඒකයි. ඒ අර්හත්වයයි.

අන්න එතකාට අපි කළේපනා කරන්න ඕන අපේ මේ ඉලක්කය බෙඳීයෙකුගේ - හිජියෙකු හෝ වේවා පැවිද්දකු හෝ වේවා - හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ දුකින් මිදීමයි. එතකාට 'දුක්' කියන එක විග්‍රහ කිරීමේද ඔය කියාපු සමාජ මට්ටමින් තවත්වන්න බැ. හැම කෙනෙක්ම ඇතුළතින් විදින්නේ මහා දුකක් බව බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඊ ලහට කොයී විදියේ ඒවින ගෙවිවත් ජාති, ජරා, ව්‍යාධි මරණ ආදි ඒ දුක්වලට මූහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි සංසාරයෙන් එනෙරවීම ගුන හිතන්න වෙන්නේ. ඒ තිසා මේ පින්වත් පිරිස කළේපනා කරන්න ඕන අද වගේ වට්නා දච්‍යක හිලාදී ගුණධර්මවලට උපකාරවන ඒ කම්ය පිළිබඳ තමන් තුළ හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමට උපකාරවන් වන බුදුපියාණන් වහන්සේ දීපු උපමා ආදිය හිනේ තැන්පත් කරගන්න ලැබුනා. ඒ වගේම තමනුත් මේ හිලාදී ගුණධර්ම ර කීමට උත්සාහයක් ඇරුවා. ඒ වගේම බණ හාවනා කරමින් විද්‍රෝහනා හාවනාව කරමින් විශේෂයෙන්ම අර කියාපු මාර්ගජල තන්ත්වයට පැමිණෙන්ට උත්සාහවන් වෙන්ට.

එතකාට මේ ලැබූ අලුත් අවුරුද්දේ තමන්ගේ ලොකික ඉලක්ක වෙනුවට ලෝකේත්තර ඉලක්ක වලට වඩා තැනක් දෙන්න ඕන. මොකද මේ බුද්ධ ගාසිනය පර්හානී යුගයට යන්නේ. තව සමහරවිට ඊ ලග ආත්මහාවයේ තව පරම්පරා කිපයක් යනකාට 'නිවන කියන්නේ කන දෙයක්ද?' කියල අහන්න පුරුවන්. ඒ කරමට මේ නිවන හැඟෙන්න පුරුවන්. ඒ විදියේ ආකල්පයක් කුමකුමයෙන් මේ රට තුළ යන්නේ. අන්න ඒක තිසා තුව්‍යීන් කළේපනා කරල මේ හිලාදී ගුණධර්ම වැඩීමට වැඩීයන් අධිෂ්ථාන කරගෙන මේ පින්වතුන් මෙතෙක් මේ රස් කරගන්තු බර්මගුවනාදියෙන් උපදාවා ගත් කුසැල ගක්තිය තුළින්, හිල, සමාධි, ප්‍රජා වැඩීම තුළින්, ගුද්ධා, විරිය, සති, සමාධි ප්‍රජා දියුණු කරගෙන හැකිතාක් ඉක්මණීන් මේ අති හායානක සංසාරයෙන් මිදීම වශයෙන් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාගීල්ල ප්‍රතිවේදයෙන් උතුම් අමාමහනිවතින් සැනසීමට මේ කුසැල ගක්තිය සේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කර ගන්න. ඒවාගේ තමන්ගේ නමින් නැයි මිය පරලොව ගියා වූ ඇතිනුත් ඇතුළු ඒ වගේම දිවා, බුජම මණ්ඩලයන් මේ ධර්ම දේශනාමය, ධර්මගුවනාමය කුසැලය අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහනිවත් සාක්ෂාත් කර ගනිතවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදියට ගාරා කියල පින් පමුණුවන්න.

"ඒත්තාවතාව අමෙහභි"

29 ටන දේශනය

29 වන දේශනය

'නමුව කස්ස හගවතො අරහතො සමමා සමුද්‍රස්ස'

උච්චාන කාලමි අනුයුධානො
සුවා බලී ආලසියං උපතො,
සංසනු සංකප මතො කුසිතො,
පක්ෂාය මගෝ අලසො න විජ්‍යති හි

- මගවග, ඔමුපද

සැදුහැවත් පින්වතුනි,

ඡිවිතයක් සාර්ථක කරගැනීමට උච්චාන වියසිය අනුවගා බව තිලෝගරු බුදුපිළියාණන් වහන්සේ නිතරම අපට මතක් කර දෙනවා. හිඹ හෝ වේවා! පැවිදි හෝ වේවා! අලසු කුසිතව ගෙවන ඡිවිතයට උන් වහන්සේ බොහෝවිට තිග්‍රහ කළා. අලසුකින් සිත නැගිවුවාගෙන අවධිත්ව කටයුතු කිරීමේ අගය වෑසිනා කළා. දැන් අද අපි මාතෘකා කළ ගාට්‍යාවත්, රේට අදාළ කාට්‍යාවත්, කුසිතකමේ ආදිනව වගේම උච්චාන වියනියේ අගය මතුකර ඇත්වනවා.

මේ ගාට්‍යා ධර්මය බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කොට වදාලේ 'තිස්ස' කියන එක්තරා හිජුවක් සම්බන්ධයෙනුයි. සැවුත් තුවර කුලපුතුයින් පන්සියක් බුදුපිළියාණන් වහන්සේගෙන් ධ්‍යුම් අහලා පැහැදිලා ගාසනයේ මහණවුනා. මහණවෙලා ඒ මහණකමට අවගා මූලික කටයුතු කරගෙන රේඛට ප්‍රධාන වශයෙන්ම පැවිදි පරමාලිය තිවත් පරමාලිය තිසා, ඒක ඉෂ්ට කරගැනීමට බුදුපිළියාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන ඇත ප්‍රදේශයකට ආරණ්‍ය ගතවෙලා හාවතා කරන්න පිටත් වෙලා ගියා. එහෙම යන අතරේ එක නමක් කළ්පනා කළා 'මේ ආරණ්‍ය ඡිවිතය බොහෝම කරදර සහිතයි. මම නතර වෙන්න ඕනෑ, බුදු පියාණන් වහන්සේ ලුහම' කියල පසු බැස්සා.

එතකොට අනිත් හාරසිය අනුනව නමම ඇත ප්‍රදේශයක ආරණ්‍යගතව වස්කාලයක්ම මූල්‍රල්ලේ බොහෝම උගුව හාවතා කරලා, රහන් බව ලබාගෙන, තමන් ලබාගන්තු ඒ තත්ත්වය බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කිරීමට ආපසු ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරන අතරේ රේට

යොදුනක් පමණ ඇත ගමක පිළිබඳතයේ වචින අතරේ එක් උපාසක මහනමයෙක් ඒ සහ පිරිසට දානය පුරා කරලා, අනුමෝදනා බණ අහලා පැහැදිලා,' හේට දච්සෙන් ස්වාමීන් වහන්සේලා මෙහාට වචින්න' කියලා ආරාධනා කළා.

ඉතින් මේ සංසයා වහන්සේලා භැන්දැ යාමයේ තේත්වනාරාමයට වැඩිම කරලා බුදු පියාණන් වහන්සේ දැකින්න ගිහින් වදිනකාට බුදු පියාණන් වහන්සේ බොහෝම සතුරින් මේ සංසයා වහන්සේලා එක්ක පිළිසඳර කථා කරනවා. මේක දැක්කා අන්න අර තැවතුනු කිසුව. අලස හිසුවට මේක දැක්කා රීර්ණාවක් වගේ දෙයක් සින් ඇතිවිනා "පේනවා නේද? බුදු පියාණන් වහන්සේ මේ අයත් එක්ක කථා කරලා කෙළවරක් තැ. මට මාඟ එලයක් තැති නිසා මා එක්ක කථා කරන්නේවත් තැ. මම අදම රහන් වෙලා බුදු පියාණන් වහන්සේ මා එක්ක පිළිසඳර කථා කරන තත්ත්වයකට කටයුතු කරනවා" කියලා හිතාගත්තා.

අර සංසයා වහන්සේලාන් බුදු පියාණන් වහන්සේට දැනුවා "අපට මෙන්න මෙහෙම මගදී ආරාධනාවක් ලැබුණා. අපට හේට දච්සේ ඒ ගමට පිළිබඳාන් යන්න අවසර" කියලා අවසරත් ලබාගෙන ආවාස වලට වැඩිම කළා. ඉතින් අර කියාපු තිස්ස හිසුව මුළු රාත්‍රියේම දැඩිව හාවනා කරන්න හිතාගෙන සක්මනට ගිහිල්ලා - අන්තිමට මේ තුපුරුදු වැඩික් කරන්නේ, - නිදිමෙන් සක්මනේ ගලක් උඩ වැටිලා කළවා ඇටය බේගත්තා. ර්ලහට විලාප තියලා කැඟහනකාට අර සංසයා වහන්සේලාට ඇවිල්ලා, මේ හිසුන් වහන්සේට උපස්ථාන කරන්න, පුරුමාධාර දෙන්න සිද්ධ උනා. එවා කරන අතරේ එලිවිනා. අරුණ තැගා. ඉතින් මේ සංසයා වහන්සේලා කළුපනා කරනවා. "දැන් පරකකු වූනා වැඩියි අර ඇත ගමට පිළිබඳාන් වචින්න" කියලා ඒ ගමන එහෙමම අන්තිවූනා.

ර්ලහට බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්න ගිය අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අහනවා "ඇයි? මහණෙනි, රෝයේ කිවුවානේද මෙහෙම පිළිබඳානේට වචිනවා කියා. ඇයි වැඩියේ තැදැද?" එතකාට මේ සංසයා වහන්සේලා ප්‍රකාශ කළා "අපට මෙහෙම පටලුවිල්ලක් වූනා අපේ අර අහවල් ආයුණුමතුන් වහන්සේ ර තිස්සේ හාවනා කරන්න ගිහිල්ල වැටිලා තුවාල කරගත්තා. අපට උපස්ථාන කරන්න ගිහින් එලිනා ඒක නිසා යන්න බැරු උනා", කියලා. එතකාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. "එහෙම තමයි මහණෙනි, දැන් පමණක් නොවෙයි අතිනයේදීන් ඔන්න ඔය නම නිසා ඔය පිරිසට තමන්ට ලැබෙන යම්කිසි ලාභයක්, අවස්ථාවක්, නැතිවෙලා ගියා" කියලා එකට අදාළ ජාතක කථාව වදාලා.

අතිතයේ බෝධියන්ත්වයන් වහන්සේ තක්සලා තුවර දිසාපාමොක් ආවාරීන් හැරියට ගිහියා. ඒ දිසාපාමොක් ආවාසිවරයාගේ ගෝල පිරිසක් ගිහියා, පන්සියයක්. මේ ගෝල පිරිස උවසක් දර කඩන්න කුලයට ගියා. ඒ අතර හිසාපා එක්තරා අලස මානවකයෙක්. ඒ කුලයට ඇතුළුවන තැන පුණුවරණ ගහක් දැක්කා හිතා ගත්තා. "මොකටද? මේ කුලටට රංගන්නේ. මට දැන් දර ගහක්ම හම්බලුනා නේද?" කියලා "මේ කාංසේ කුලටට ගිහින් දර එකතු කරගෙන එනකම් මට විකක් තිදාගත්න පුළුවන්" කියලා, උතුරු සළව ගහයටම එලලා තිදාගත්තා. අර පිරිස, අර හාරසිය අනුනව දෙනාම දර මිටි එකතුකරගෙන එනකාට අර මානවකයා ගොරව ගොරවා බුදි. ඉතින් පිටිපල්ලෙන් ගහලා කුද්දවා, ඒ මානවකයෝ ආගුමයට ගියා. ඉතින් කළබලේට තිදිගැටු පිසිමිනම අර මානවකයා, පුණුවරණ ගහට තැගිලා අන්තක් කඩන කාටම, ඒක ඇවිල්ල ඇහේ ඇනිලා, ඇහැත් තුවාල වූනා. ඒ තුවාල වූනා ඇහැත් වහගෙනම, අර අමු පුණුවරණ දැඩි වික එකතුකරගෙන දර මිටි වගේ ඒක ගෙනිහින්, අර කුස්සියේ අතින් අය ගෙනාපු දර ගොඩ උඩට දුම්මා. ඉතින් ඒ අතරේ අර දිසාපාමොක් ආවාරීන් වහන්සේ කියනවා මේ ගෝලයින්ට "අද මට ආරාධනාවක් ලැබුණා අසුවල් ගමෙන්. ටිකක් ඇත ගමේ මිනිස්සු ඇවිල්ල ගාන්තිකර්ම කරවාගෙන දක්ෂිණාවක් දෙන්න එහෙම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හේට උදැසනම එහේ යන්න. මගේ පාගුවත් අරගෙන එන්න." පාගුව කිවේ ලැබෙන පිරිකර ආදිය. ඉතින් උදේ හිස් බඩිම පිටත් වෙන්න අපහසු නිසා කැද ටිකක් උයවාගෙන අනුහව කරලා යන්න කිවා.

මේ ගෝලයින් උදැසනම දාසිය තැගිවිවාලා අපට කැද පිසින්න කියල කිවා. මේ දාසියන් අර දර ගොඩ උඩින්ම තිබුණු පුණුවරණ දර ලිපට දාලා පිශිනවා පිශිනවා. ලිප දැල්වෙන්නේ තැහැ. මහෙම මහෙම ගිහිල්ලා අන්තිමට එලිවිනා. ඉතින් 'දැන් පරකකු වැඩියි' කියලා අර මානවකයෝ ඒ යන්න තිබුණු ගමන නතර කළා. ඉතින් අර ආවායීයන් වහන්සේ ලහට ගියාම, "ඇයි? ගියේ තැදැද?" කියලා ඇහැවාම ඔන්න කාරණය කිවා. "අපේ මේ අහවල් යාල මානවකයා දර කඩන්න ගිහිල්ලා, කුස්ස කම නිසා මේ විදියේ පටලුවිල්ලක් කර ගත්තා. අන්තිමට ඒකේ විජාකයක් හැරියට. අපට යන්න බැරුවිනා" කියලා කථාන්තරය කිවා. එතකාට ඒ දිසාපාමොක් ආවාරීන් වහන්සේ හැරියට හිරි බෝධියන්න වහන්සේ ඒ අවස්ථාවක්, ගාලාවක් වදාලා:

**යො පුබෙකි කරණීයානි
පච්චා සෞ කාතුම්බඩ්කි
වරණ කටයිකහකෝසාව
ස පච්චා මතුතපායි**

යම් කෙනෙක් කළින් කරන්න තියෙන දේ, පස්සේ කරන්න බලාපාරෝත්තු වෙනවා නම් ඒ තැනැත්තා හරයට අර ලුණුවරණ කොටු කඩන්න ගිය මෙන්න මේ මානවකයා වගේ පසුතැවිල්ලට පත්වෙනවා කියලා. ඉතින් මේ ප්‍රච්චෑතිය ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ ඒ අතිතයේ ආචාර්යීයන් වහන්සේ මෙයි. ඒ පන්සියක් තම ඔය පිරිසියි. ඔය තිස්ස හිසුව් තමයි අන්න අර ලුණුවරණ ගහයට තිදාගන්නේ කියලා.

ඒ කථාන්තරය ප්‍රකාශ කරලා ර්ලේට ඒක අනුවම දැන් වතීමානයට අදාළ හැටියට අන්න අර අපි කළින් ප්‍රකාශ කළ ගාර්ථන් වදාලා.

**උවියාන කාලමහි අනුවිහානො
පුවා බලි ආලසිය... උපෙනා
සංසනා සංකපා මනා කුසිනා
පක්ෂූදාය මගේ... අලසො න විනැති**

"නැගිරිය යුතු අවස්ථාවේහි, නැගිරිය යුතු කාලයෙහි නොනැගිරින්නාවූ, තරුණ නමුත්, ගක්තිමන් නමුත්, අලස බවින් යුක්තවූ, කිදා බැස්ස සිතුම් පැතුම් අන්තාවූ, කුසිත අලස තැනැත්තා ප්‍රජාවේ මාගියට නොවැටි. ප්‍රජාවේ මාගිය නොලබයි," කියන ඒකයි ඒ ගාර්ථවේ අදහස්.

ඉතින් මේ කථාන්තර දෙකකම් අපි දැන් කිවුවා. මේ කථාන්තරවල තියෙන සාරය අපි මේ මෙතන ඉන්න ඔය පුව්වී උපාසක මහන්වරුන්ට තේරෙන ලමා කථාවින් දැන් කියමු.

හා භාමි කෙනෙකුයි, ඉතිනාමි කෙනෙකුයි යාපු වෙලා හිටියා. ඒක ද්වසක් හා භාමි ඉතිනාමිට කියනවා, "යාපුවේ, අපි තරහ දිවුමක් දුවම්," කියලා. ඉතිනාමින් කිවුවා 'හා' කියලා. ඉතින් ඔන්න දෙන්නා ර්ලේට කියනවා 'අන්න අර ඇත්ත පෙනෙන ඇහැල කැණුව තමයි දිනුම් කැණුව. අපි මේ ගහ ලහින් පිටත් වෙමු. හරද ?... එකයි දෙකයි..... තුනයි ඉතිනාමි දති පති ගාලා පිටත් උතා. පස්ස බලන්නෙන් නැතිව ඔහේ බොහෝම අමාරුවෙන් අර පොඩි කොට කකුල් වලින් දුවනවා .. දුවනවා... දුවල ගිහිල්ලා අර ඇහැල කැණුව ලහට ගිහිල්ල ආපසු හැරලා බලන

කොට, හා භාමි බුදි. මොකද ? හා භාමි කළුපනා කළා "මට පුළුවන් ඔය ඉතිනාමි ඔනෙන්ට යනකොට එක පිම්මට දෙකට යා ගන්න" කියලා. ඉතින් හා භාමි බුදි. ඉතින් ඔන්න ඔය විදිහේ කථාන්තරන් තියෙනවා.

මේක අනුව අපට හිතාගන්න තියෙන්නේ දැන් එතකොට අර සහ පිරිස ඇතුරුන් හාරසිය අනුවත් දෙනෙක්ම - පැවිදි බවේ කළයුතු ප්‍රධානම පරමාර්ථය මොකද? සියලු දුක් කෙළවර කිරීම සඳහා නේ පැවිදි වුනේ. තිවන් දැකීම සඳහා නේ. ඒකට මුල් තැන දීලා දුෂ්කර තමුත් කැලේ හාවනාවට පිටත් වෙලා ගියා. මොකද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, "මහණෙනි, මේ ගාසනයේ අශ්‍රිතින් පැවිදිවන තවක හිසුවන් සතර සතිපථානය පුරුදු කිරීමට යෙදිවිය යුතුයි. රේට අනුගාසනා කළ යුතුයි" කියලා. ඒ විදිහට එක් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ වදාරලා තිබෙනවා.

එක අනුව පෙනෙන්නේ සතර සතිපථානයයි ඇඳුතින් පැවිදිවුතු සංසය වහන්සේලාට දියයුතු සිකුණාය. ඉතින් සතර සතිපථානයට අදාළවම තමයි හාවනා කර්මස්ථානයක් බුදුරජාණන් වහන්සේගෙන් අරගෙන ඒ සතර සතිපථානය වැඩිමටයි අර සාසයා වහන්සේලා පිටත් වෙලා ගියේ.

තමුත් සමහර විට අර තිස්ස හිසුව් කළුපනා කරන්න ඇති, "මේ කට්ටිය වගේ මේ කැලේල වැදිලා තේරුමක් නැ. බුදුපියාණන් වහන්සේ මෙතනයයි ඉන්නේ. මට පිතුනු වෙලාවට රහත්ව ගන්න පුළුවනි." එහෙම හිතාගෙන තමයි, අර සාසයා වහන්සේලා මාස තුනකින් කරපු දේ, එක රයින් කරන්න ගිහිල්ලා වැටිලා උකුල් ඇවෙත් කඩා ගන්නේ. ඒ එතන.

ඉතින් ඒ වගේම තමයි, අර අනින් තැන. අර කථාන්තරයේ, අර ජාතක කථාවේ, කුසිත මානවකයා කළුපනා කළා, කැලේට ගිහිල්ල දර කඩන්න වෙහෙසෙන්න ඕන නැ. දැන් මේ දර ගහක් මට හම්බ වෙලා තියෙනවා. ඒ එනකොට මට නැගිරින්න පුළුවනි. එතකොට ගහට නැගලා ඒ කටයුතු කරගන්න පුළුවන් කියල තමයි අර නිදා ගන්නේ. එක් විජාකයයි ඒ සිද්ධිවුනේ.

ඉතින් ඔන්න ඔහොම අපට හිතාගන්න පුළුවන් අර උවියාන වීයායි අතහැරලා, කුසිත කමට ඉඩිලා, අලසකමට ඉඩිලා - අලසයාට දිවැස් තිබෙනවා කියලා කීමක් තිබෙනවා නේ. කල් දැමීම... ප්‍රමාදය. ඒවා අලසයාට අයිති දේවිල්. අද බැහැ. අද උණුපුම වැඩියි. අද බැහැ. ඔය විදිහට. එක අලසයාගේ ස්වාච්ඡාවය. ඉතින් හැමදේකටම තිදිහසට කරුණක් තියෙනවා. මොකක් හර නිදහසට කරුණක් ඉදිරිපත්

කරලා අලසකමට තැන දිලා හිටියොත්, පසුතැවිල්ලට පත්වන බවයි මේ කජාත්තර තුනෙන්ම අපට පෙනෙන්නේ. ඉතින් ඒක අනුව දැන් තව රිකක් මේ ගාලාවේ තියෙන වැදගත් වචන ගැන එහෙමත් හිත යොදාලා බලමු.

අපි කිවිවා උච්චාන වියසීය ගැන. දැන් මේ ගාලාවේ තිබෙනවා උච්චාන කාලයක් ගැන. උච්චාන කාලය ගැන කියනකාට, අපි උච්චයක් ගැන හිතලා බලනකාට, උච්චාන කාලය මොකක්ද? තැයිවන වෙලාව මොකක්ද? අතිතයේ ඒ නැගිටින වෙලාව හැඳින්වූන් 'ඉහ්ම මුහුර්තය' කියලා. බඩු මොහොතින් නැගිටින්න කියලා. එලිවෙන්නත් කළින් අරුණ නැගෙන අවස්ථාවේ. දැන් සාස්යා වහන්සේලාට කියලා තියෙන්නේ, අරුණටත් කළින් නැගිටින්න කියල. හිමිදිර පාන්දරන් නැගිටීම ජීවිතයේ වටිනා ප්‍රතිපත්තියක් විය යුතුව තිබෙනවා. මොකද? අර අතිතයේ ඉදාලාම කියන්නේ, ඉහ්ම මුහුර්තයෙන්, බඩු මොහොතින්, නැගිටිලා කරන කටයුතු සාර්ථක වෙනවා කියලා. ඉගෙන ගන්න කට පාඩම් කරන දේ හොඳට මතක හිතෙනවා. ඒක නිසා විශේෂ තැකතක් වශේ වටිනා අවස්ථාවක්. ඒ වෙනුවට 'උස්සුර සෙයා' කියලා බුදු හාමුදුරුවේ දැක්වූවා අර ඉර පායනක. නිදා ගැනීම. අන්න ඉතාමත්ම කුසින ප්‍රතිපත්තියක්. ඒකේ ආදිනව බුදු පියාණන් වහන්සේ බොහෝම අවස්ථාවල දක්වා තිබෙනවා. අරුණට කළින් නැගිටින්න ඕන.

එ වගේම - ගිහි හෝ වෛවා! පැවිදී හෝ වෛවා! - දැන් ගිහි ජීවිතය පිළිබඳව, මේ පින්වතුන් තිතර අහලා තිබෙනවා. ගිහි ජීවිතයක, මෙලෝ සැප යහපත සලසා ගැනීමට තොයෙකුත් කාරණා බුදු පියාණන් වහන්සේ දැක්වූ අවස්ථාවක්, ඔය දීස්ජාණු කේලිය යුතුයාට ව්‍යුග්සපත්ත යුතුයේ. ඒ කාරණා අතර පළමුවැනි කාරණය මොකක්ද? උච්චාන සම්පාදා - උච්චාන සම්පත්තිය. අන්න අර තමන්ගේ රක් රක්ෂාවල් ආදිය කළේදාන්නේ නැතිව දක්ෂව අන්තර්ජාව වෙළාවට කිරීමයි. ඒ ගිහි ජීවිතය පිළිබඳව. රේඛට එපමණක් තොවයි. පරාහව යුතුයේ කියලා තිබෙනවා, - පරාහව යුතුයේ දැක්වෙන්නේ පර්හානියට හේතු. පිරිහිමට හේතු. 'නිද්දාසිලි' නිද්දාසිලි තැනුත්තා, 'අනුවියාතා' වෙළාවට නැගිටින්නේ නැති තැනුත්තා, 'අලසා' අලසා, ඔය විදිහට වචනවලින් දක්වනවා, එබු තැනුත්තා පර්හානියට පත්වෙනවයි කියලා. ඉතින් ඔය වගේ අර අලසකමේ, කුසින කමේ ආදිනව බුදු පියාණන් වහන්සේ බොහෝ තැන්වල දක්වා තිබෙනවා.

විශේෂයෙන්ම සාස්යා වහන්සේලාට කියා තිබෙනවා - දැන් සමහර විට ගිහි පින්වතුන් කළුපතා කරනවා ඇති, "අපට තමයි වැඩ තියෙන්නේ. සාස්යා වහන්සේලාට නම් ලැබෙන දාන් ටික වලදා කොහොම හරි

ද්‍රව්‍ය ගෙවන එකයි තියෙන්නේ 'අලසව', කියලා. එහෙමයි සංකල්පය තියෙන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ ගිහියන්ටත් කළින් තැයිවන්න ඔහු හැරියට, අරුණටත් කළින් තැයිවන්න ඔහු හැරියට සංස්යා වහන්සේලාට දක්වා තිබෙනවා. එපමණක් තොවයි. විශේෂ යුතුයක් තියෙනවා. 'උච්චාන යුතුය' කියලා. ඒ යුතුය කියනකාට බුදියගෙන ඉන්න කෙනාට උනත් අවදිවන්න තරම් ගක්තියක් එනව. ඒක කියන කාට හිතෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ කාලේ තිබුණු පත්දමක්, අපි හිතමු, මොකක් හරි පත්දමක් අරගෙන, මේ නිදාගන්න හාමුදුරුවරු ලගට ගිහින් 'නැගිටිව්' කියන්න වගේ,

**උච්චාල නිසිද්ධ - කො අනෝ යුතුපිතෙන වා
ආත්‍රානා හි කා නිදා - සලුවිදාන රුපුතා.**

මින්න ඔය විදිහටය කියලෙන්නේ 'උච්චාල නිසිද්ධ' නැගිටිව් හිදගනිව. 'කො අනෝ යුතුපිතෙන වා' කොපට නින්දෙන් කවර වැඩික්ද? 'ආත්‍රානා හි කා නිදා' - සලු විදාන රුපුතා' තේහා උල ඇතිල පිඩා විදින තුළිලාට මොන නින්දක්ද? බුදු පියාණන් වහන්සේ නැගිටිවෙනවා සාස්යා වහන්සේලාට. තව ගාලා කිපයක් තිබෙනවා. ඒවා බොහෝම ප්‍රාණවත්. යෝගාවර සාස්යා වහන්සේලාට නින්ද කියන එක මහ බාබකයක්. අපි සාසාරේ වැඩි හරයක් කරලා තියෙන්නේ නිදාගැනීමයි. ඔය බල්ලන්, බුදුවන්, ගෙයින්, ද්විසින් වැඩි කාලයක් බුදු. සිරසන් ලේකයේම සිරත වැඩි හරය බුදිය ගන්න එක. ඉතින් ඔය සිරත අපට මත්වෙනවා මේ මත්‍යාමා ප්‍රතිතයේදින්. ඒක කඩින කුසින මොන නැගිටින්නේ වහන්සේ බොහෝම අවස්ථාවල්වල, ඒ කුසින කමේ ආදිනව දක්වීමින්, ඒකට හේතු දක්වීමින්, ඒවා නැති කරගන්න උත්සාහවත් වෙන්න කියලා තිතර ප්‍රකාශ කළා.

එක තැනක කුසින කමට, නින්දට, තුවුදෙන කාරණා දක්වා තියෙනවා. එහෙම නැත්ත්ම අපි කියමු වියසීය අඩුවෙන්න, උච්චාන වියසීය අඩුවෙන්න හේතු:

**නිදා තනි විජමහිකා
අරති හත්තසමමදා
එතෙන නපුකාසත්
අරියමගෙන පාණිනා.**

එ කියන්නේ මේ ආයසී මාර්ගය - ප්‍රජාවට උපකාරීවන ආයසී

ମାତ୍ରି- ଜମିପୁଣୀ କରନ୍ତିର ବୂରୁଳେନ୍ତିରେ ମେ ଜନ୍ମିବିନ୍ଦିର ମେନ୍ତିର ମେ କାରଣୀ ନିଃସ୍ଵାଯ କିମିଲା. ନିନ୍ଦା, ଅଲସକର, ବିଶମିତିକା କିମିନ୍ତିରେ ଧୂନାଵିଲି ଅରିତିରେ ଚିରିମ. ରୀଲହର ଅରତି କିମିଲା କିମିନ୍ତିରେ ଗୋପନ ପିଲିଲେବିଲ ପିଲିବିଲ ନୋଥୁର୍ମର, ଖନନ ଜମିମଧ୍ୟେ କିମିନ୍ତିରେ ବନ୍ଧିମନ. ବନ୍ଦ ମନ କିମିଲା କିମିନ୍ତିରେ ବୈଚିପ୍ରିର ଆହାର ଗନ୍ଧନୋତ୍, ରୀଲହର ଅର ଉଷରୁ ବାଗେ ପାତ୍ରିନକର ଲେଲା ନିର୍ଦ୍ଦାନେନ୍ତି ଚିରିଦ ଲେନିଲା.

අර කොපොල් රස්පුරුවන්ගේ කඩාන්තරය එහෙම අහලා ඇති නේ ඔය පින්වතුන්. හිති හෝ වේවා! පැවිදී හෝ වේවා! පමණට වැඩියෙන් ආහාර ගැනීම, කුසික වීමට සේතුවිය භැකි බව. විශේෂයෙන් සංස්කා වහන්සේලාට ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා, දාය කොවිර තිබූණත්, දායකයින් කොයිතරම් බෙදන්න හියත්, බත් පිච්චිල් හතරක් පහක් විතර තොවලදා ඉතුරු හරයට වතුර විකක් වළදන්න කියලා. අන්න අර යෝගාවවරයින්ට කියාපු විශේෂ පිළිවෙතක් ඒක. ඒකේ අදහස තමයි පමණ දැනගෙන වළදන්න කියන එක. අර පමණට වැඩිය, සම්පූජ්‍යා සීමාවට, උගුරට එනකල්ම වළදන්නේ තැනීව පිවු කිපයක් අඩුකරල ඉතුරු හරයට වතුර වළදන්තය කියලා. ඒ විදියට අන්න අර වියිසිය දරන්න බලාපොරුත්ත වන අයට බුදු පියාණන් වහන්සේ කියාපු "හතන සම්ද" කියන බත්මත ඉවත්කරන්න පිළිවෙතක් දක්වලා තියෙනවා.

ඉතින් ඒ වගේම කුසින කමේ ආදීනව තවත් නොයෙකත් අවස්ථාවල දක්වා තිබෙනවා. එක උපමාවක, බුදු පියාණන් වහන්සේ කුසිනයන් ඇසුරු කිරීමේ ආදීනව පවා දක්වා තිබෙනවා.

එක උපමාවක තියෙන්නේ මෙහෙමයි. මහා සුමූලයේ, මහමුහුදේ - අපි හිතමු කෙනෙක් මහ මුහුදට වැටුනා. ඉතින් මේකෙන් බේරෙන්න බලාපොරාත්තුවන් මේ පුද්ගලයා ලැබේ කැල්ලක් උච්ච නැගෙනවා. පොඩි ලැබේ කැල්ලක් උච්ච නැගෙනවා. අන්ත ඒ වගේ ඒ උපමාවන් බුදු පියාණන් වහනසේ දක්වන්නේ, මහ මුහුදේ පොඩි ලැබේ කැල්ලක් උච්ච නැග මනුෂ්‍යයා එහෙමම කිදා බහිනවා වගේ තමයි කුසීනයා ඇසුරු කිරීම. ඒ වගේ තමනුත් ඒ එකකම ගිලා බහිනවා. ඒක තිසා අලයයින් ඇසුරු කරන්න එපාය. දුරන්ම දුරු කරන්නය. ඒ වෙනුවට උයාන වියීය ඇති, අරඹන ලද වියීය ඇති අයම, සත්පුරුෂයින්ම, ඇසුරු කරන්න කියලා. ඒ විදියටත් දක්වලා තිබෙනව්.

ප්‍රේරිතයේ, දුර්භ අවස්ථාවේ. අර 'බණකිලො ලොකා', කියන්නේ. මේ ලෙස්කය කියන්නේ වෙළාවට වැඩිකරන තැනක්. වෙළාවට වැඩි කරන එක ගිහියන් නම් හිතා ගන්නේ ගිහි කටයුතු පිළිබඳව. නමුත් ගාසනය ගැන හිතල බලන කොට වෙළාවට වැඩි කළේ නැත්තම් පසුතැවෙන්න සිද්ධ වෙනවා.

අතිතයේ ඉදාමල කියන දෙයක් තමයි අහු දුෂ්චිජ්‍යණයෙන් විමුක්තිව මේ ක්‍රිඵ ස්ථානිය ලබලා නියෙනවා කියලා. ඔය නොයෙකුත් ආකාරයෙන් කියනවා. ඒක ඉතින් කවුරුත් අහලා නියෙනවා. තමුත් ඒකට අමතරව අපට කියන්න වෙන්නේ දැන් මේ "ගාසන පහන" කියන එක් අන්තිම තෙල් බිංදුවයි කියලා හිතාගන්තයි කියලා. මේ පින්විතුන්ට කියන්න වෙනවා මේ ගාසන පහනේ අන්තිම තෙල් බිංදුවයි දැන් ඉතුරු වෙලා නියෙන්නේ. මේ තෙල් බිංදුවෙන් ප්‍රයෝගන නොගන්නාත් ඉදිරියට එන්නේ මහා විපදිය සහිත, මහා අන්ධකාර යුගයක්. මහා අන්ධකාර යුගයක් ඉදිරියට එන්නේ. රට කිලින් ඔය කියාපු අර අවසාන තෙල් බිංදුවෙන් ප්‍රයෝගන ගත්තේ නැත්ත්ම පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. අර කියාපු තිස්ස හිකුවට වගේ අර මානවකියාට වගේ අර භාවට වගේ.

ඉතින් ඔය විදියේ තත්ත්වයක් තිබෙනවා. කාරණේ ඇත්ත තමයි. නිදිමත කියන එක හැමෝටම බලපාන දෙයක්. කොයි තරම්ද කියගෙන්, මුගලන් මහ රහතන් වහන්සේට් බලවත් බාධකයක් හැටියට ඉදිරිපත් විතා. උන්වහන්සේගේ අතින කම් ප්‍රබලයි. අහල තියෙනව තේ, මුවුපියන් මැරුම ආදී දේවල් තිබූතා තේ. බොහෝම අමාරුවෙන්. සැරුශුන් ස්වාමීන් වහන්සේ තරම් පහසුවෙන් නොවේ ඒ තත්ත්වය ලැබුවේ. නමුත් උන්වහන්සේගේ පාරම් ගක්තිය කොයි තරම් දියුණුද කියගෙන්, මුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම මුගලන් ස්වාමීන් වහන්සේ පිළිබඳව නිර්ක්ෂණය කළා. නිතරම නිර්ක්ෂණය කළා ඇත ඉදගෙනම. මොකද හේතුව? ඉදිරියට බරපතල වගකීමක් පැවරෙන කෙනෙක්. ඒ ප්‍රාර්ථනාව අනුව අග්‍රාවක වෙතවා. එපමණක් නොවේ සංදේශමතුන් අතර අගු තනතුර ලෙන්න සුදුසුයි. එතකොට ඒ සුදුසුකම්වලට ගැලපෙන හැටියට මුදු පියාණන් වහන්සේ මේ ගේලයා සකස් කළා. ඇත ඉදලම නිර්ක්ෂණය කළා.

එඛදු අවස්ථාවක් මෙහෙම සඳහන් වෙනවා. මේ මූගලන් ස්වාමීන් වහන්සේ මගධ රටේ කියන ගම් එක් වනයක හාවනා කරනවා. බුදු පියාණන් වහන්සේ ඇත් "හගු" රටේ "සේසකලා" වනයේ ඉදගෙන බලාගෙන ඉන්නවා, දිවුසින් මේ ගෝලයා හාවනා කරන තුළු. මූගලන්

ස්වාමීන් වහන්සේ නිදි කිරනවා. මෙක දැක්ක හැරියේ බුදුපියාණන් වහන්සේ අර දික්කල අතක් වක් කළ සැලින් කියන්නා වගේ සෘඝියෙන්ම එනෙන්ට වැඩම කළා. මූගලන් ස්වාමීන් වහන්සේ ආයතනය පැනවුවාම ඒක් වැඩ ඉදාලා බුදු පියාණන් වහන්සේ අහනවා "මොගලාන, නිදි කිරනව නේද?"

"එසේය, ස්වාමීන්", කිවිවා

"හොඳයි එහෙනම් මොගලාන මෙන්න මම කියන්නම් ප්‍රතිකම් කිපයක්. මෙවා කරලා බලන්න".

දැන් මේ පින්වතුන්ට තිරර අහන්න ලැබෙනවා නිදි පෙති ගැන. නිදි පෙති. මේ කියන්නේ නිදිපෙති නොවේයි. 'අවදි පෙති' බුදු පියාණන් වහන්සේ මෙනෙන්දී මූගලන් ස්වාමීන් වහන්සේට දෙන්නේ අවදි පෙති 7 ක්. මන්න එකින් එක අහගන්න. මතක තියා ගන්න උත්සාහ කරන්න විශේෂයෙන්ම යෝගාවටර පින්වතුන්. අතින් අයට පවා මෙන්න මේ කියාපු පියවර වල් වලින් කිපයක් වන් යටත් පිරිසෙහින් ප්‍රායෝගිකව අත්හදා බලා, බුදු පියාණන් වහන්සේගේ ඒ බුද්ධ ඇතායේ අගය තේරුම් ගන්න. මේ කාලයේ ඔය මනේ වෙදා විද්‍යාජ්‍යයෙන්ට පවා අධ්‍යයනය කරන්න, ගැමුරන් කිතන්න පුළුවන් විදියේ, පුදුම විදියේ පියවරවල් හතක් මේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ.

පළමුවැනි පියවර මෙකයි, "මොගලාන දැන් ඔය නිදිමත එන වෙළාවේ යම් සිතිවිල්ලක් තිබුන නම්, යම් සංඡාවක් තිබුනා නම්, ඒ සංඡාවට හිත යොදන්න එපා. ඒ සංඡාව ගැන වැඩිය හිතන්න යන්න එපා". එක පළමුවැනි පියවර. එතනින් පෙන්වුම් කරන්නේ, අන්න සිහි තුවන යෝදවා. මෙනෙහි කිරීම යෝදවා. "මොකක්ද මම මේ හිත හිත ඉන්නේ. ඒ සිතිවිල්ල තියා නේ මට මේ නිදිමත ආවේ," අන්න එක ඉවත් කරනවා. එහෙම කළාම සමහර විට නිදිමත යන්න පුළුවන්. නිදිමත යන්නත් පුළුවන්, හැඳු සමහර විට නොයන්නත් පුළුවනි. නිදිමත ඒ තරමට බලවත් නම්, ඔන්න එතකාට දෙවනි පියවර. දැන් දොස්තරලත් දෙනවා තේ මේ පෙන්ත අහන්නේ නැත්තාම්, ර්ලු පෙන්ත ගන්න කියලා. ඒ වගේ මේ දෙවැනි පෙන්ත දෙනවා. මොකක්ද?

එහෙම නම් මොගලාන තමන් ඉගෙන ගෙන තියෙන, අහල තියෙන ධම් කොට්ඨායකට හිත යොදන්න. ඒකේ හිත පවත්වන්න ඒ සිලුබදා විතර්ක වශයෙන්. මොකද? හිත අවදි කරගන්න පුළුවන්. දැන් සිතිවිල් යනකාට අන්න අර නිදිමත කඩාගෙන යනවා. ඉතින් එක නියා යම්කිසි

ඒම් කොට්ඨායකට හිත යොදවන්න. එතකාට එයින් නිදිමත යයි. නිදිමත යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. නොගියෙන් ඔන්න තුන්වැනි පෙන්ත දෙනවා. මොකක්ද තුන්වැනි පෙන්ත?

එ ඒම් කොට්ඨාය සිජක්ඩායනා කරන්න. මොකක්ද එතන අදහස්? සිජක්ඩායනා කරනවා කියන්නේ හඩ නගා කියන එක. කන් දෙකත් අවදිවෙනවා. තමන්ගේ කටහඩව සවන් දෙනකාට හිත අවදි වෙනවා. ඔන්න තුන්වැනි මනේ විද්‍යාත්මක කුමය, හිත අවදි කරන්න. තමන් කැලේක හිටියත් කමක් නැහැ. ගාලා කොටසක් හර, මොකක් හර හයියෙන් කියනවා. සිජක්ඩායනා කරන්න. එතකාට නිදිමත යන්න පුළුවනි. නොයන්නත් පුළුවනි. එහෙම නොයනවා නම් ඔන්න ර්ලුහට හතරවැනි පියවර කියනවා. ඒ පියවර නම් මේ පින්වතුන්ට, මේ පොඩි ලමයින්ට පවා, දැන් කාලේ ඉස්කේලෙන් ඒක ලැබෙන්නේ නැති තිසා තම තමන්වත් කරගන්න බලන්න ඕනෑම මිනැ. මොකක්ද?

"එහෙනම් මොගලාන, කන් දෙකෙන් අදින්න. කන් පෙති දෙක අදින්න." ඉස්සර හොඳට රත්වෙලා එන්න කන්පෙන්ත අදින කොට ගණනේ උත්තරේ එනවා නේද? දැන් ඒවා කරන්න බැහැ ගුරුවරුන්ට. ඒක තියා මේ ලමයි තම තමන්වත් කන්දෙක ඇදැගන්න ඕනෑ. එතකාට ඔන්න අවදිවෙනවා. රත් වෙනවා. මෙක මේ විහිවාට කියන එකක් නොවේයි. මෙතන මේ ගැමුරු අදහසක් තියෙන්නේ. එතන කාරණා දෙකක් දක්වනවා. "කන් දෙක අදින්න, මොගලාන. ඒ වගේම අල්ලෙන් අහපසග පිරිමදින්න".

එකින් කියන්නේ ඇහ රත් කරන එක. ඇහ රත්කර ගැනීම. කන්දෙක අදින කොට එතන් රත්වෙනවා. ර්ලුහට අල්ලෙන් ගැරිරය පිරිමදිනවා. ඔන්න එතකාට නිදිමත යයි. යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්. එකටත් නිදිමත යන්නේ නැත්තාම් ඔන්න ර්ලුහට පස්වෙනි පෙන්ත දෙනවා. මොකක්ද එනෙන්දී කියන්නේ?

"එහෙනම් මොගලාන, ආයනෙන් නැගිටලා ගිහිල්ලා මුහුණේ වතුර විකක් ගා ගන්න". ර්ලුහට ඒ එකක්ම තව කිපයක් තියෙනවා. මුහුණේ වතුර ගාගන්න. ඔන්න දැන් ර්ලුහට ඇස්දෙක අවදි කරගන්න බලනවා නිදිමත ගිහිය යන්න. එක නම් කුවුරුන් දන්නවා මුහුණේ වතුර ගාගන්න එක. තවත් එකට අදාළව දක්වනවා "දවල් කාලයේ නම් ඇත බලන්න. ඇත දිසාවක් දිහා බලන්න. මේ කියන්නේ ඇස් දෙකට ව්‍යායාමයක්. නිදිමත තියා පියවෙන්න යන ඇහැ හොඳට ඇරුලා ඇත බලන්න. ර කාලයේ නම් අහසේ තරු දිහා බලන්න. මොක තුළින් කරන්නේ ඇස්

දෙකට ව්‍යායාමයක් දෙනවා. එතකොට නිදිමත යයි. එහෙමත් නිදිමත යන්නේ තැන්තම්, උළුවට කියනවා - එතන විශේෂ දෙයක් කියනවා - හාවනාවක් හැරියට වගේ.

"එහෙනම් මොග්ලේලාන ආලෝක සංඡාව මෙහෙහි කරන්න". එක සාමාන්‍යයෙන් බොහෝ දෙනා අහලවත් නැතිව ඇති. ආලෝක සංඡාව කියන එක. හාවනානුයෝගීන්ට බුදු පියාණන් වහන්සේ දක්වපු එක්තරා උපත්‍රමයක්, හිත අවධිමත් කර ගැනීමට. අපි හිතමු දහවල් කාලයක හොඳව ඉර එළිය තියෙන වෙළාවක ජන්ලයකින් හර කුවුවකින් හරි ඔහුන් රික වෙළාවක් බලාගෙන ඉදලා ආලෝක සංඡාව හිතට දා ගන්නවා. මම අහවල් වෙළාවේ මෙහෙම බලන් හිටියා. එතකොට හොඳව හිතට එ ආලෝක සංඡාව රුවමක් හර හතරයස් එකක් හර හිතට වදිනවා. රාත්‍රී කාලයේ තම් පහනකින් උත්තන් ගන්න පුවුවනි ආලෝක සංඡාව. මේ ආලෝක සංඡාව හිතට දාගෙන තියෙන එක අර වෙළාවට මෙනුකර ගන්නවා, හිතෙන්. නිදිමත එතකොට අර කියපු ආලෝක සංඡාවට හිත යොඳන කොට හිත අවධිමත් වෙනවා. එක ඉතාම සියුම් කුම්‍යයක්. එ ආලෝක සංඡාව තුළින් - එක කොයිතරම් ගැඹුරු එකක්ද කියතාත්, සමහර තැන්වල දක්වනවා ඇන දේශනාය මතු කරන්න උපකාර් වන සමාධි හාවනාවක් හැරියට මේ ආලෝක සංඡාව. එ ආලෝක සංඡාව හර ආකාරයෙන් වැඩුවාත් මෙහෙමයි දක්වන්නේ.

"යරා දිවා - තරා රත්ති යරා රත්ති - තරා දිවා"

රකාලයන් දවල්කාලය වගේ වෙනවා. දවල් කාලයන් රකාලය වගේ වෙනවා. රට අදුර මැදින් පෙනෙනවා වගේ. එහෙම පිටිනම සන අභිකාරය. තමුන් අර යෝගාවවරයාට ඇස් දෙකෙන් පේනව වගේ නිදිමතක් නැ... පලාතකවත් නිදිමතක් නැ. එ තරම් අවධිමත්. කොයි තරම් අවධිමත්ද කිවුවාත්, අදුර මැදින් පෙනෙන තරමට. මෙක මහ ප්‍රබල අවදි බවක්. එතන තියෙන්නේ, "ර කාලය යම් සේද දවල් කාලයද එසේය. දවල් කාලය යමිසේද ර කාලයද එසේය." කියල. එකට තවත් වවන දක්වනවා. "විවෙන වෙනසා අපරයොනෙධින සහාය විනතා හාවති" විවෙන සිතකින්.... විවෙන අවුල් ස්වභාවයක් තැන්තාවූ, ප්‍රභායිර සිතක්. එ වවනේ ඉතාමත් විනවා - "සප්හාසං විනතා" ප්‍රභායිර සිතක් ගොඩ තාග ගන්න, මොග්ලාන". ඔන්න එක තමයි හයවති පියවර. ඉතින් එහෙම කරලන් එන් තවදුරටත් නිදිමත එනවා තම් ඔන්න හත්වැනි පියවර දෙනවා.

"එහෙමනම් මොග්ලාන, සක්මනට යන්න. "මින්න රේලට අවසර දෙනවා ඉරයවු මාරු කරන්න. එහෙනා සක්මනට යන්න. සක්මනට ගිහිල්ලා එ කරන රික. එකත් මහ පුදුම විදියේ වවන කියයකින් තෝරනවා. ඇතුම් කෙනෙක් එක දැන් නා නා විදියට විවරණය කරනවා. අපට වැටහෙන ආකාරය අපි කියමු. සක්මනට ගිහිල්ලා 'පඩා පුරසභාස්සි කියන වවන යොඳනවා. 'පසු පෙර සංඡාව' ඇතිව සක්මන් කරන්න අධිශ්‍යාන කරගන්න. 'පසු පෙර සංඡාව' කියන එක නා නා විදියට තෝරුවත් අපට තම් භැගෙන භැවියට, දැන්, සක්මන් කිරීමේ පත්‍රල් දෙක ඉස්සරහ අඩියයි පස්සේ අඩියයි, යන දෙක නේ තියෙන්නේ. අර පසු පෙර සංඡාව කියන්නේ, හිත යොඳන්නේ පිටිපස්සේ තියන අඩියටත් ඉස්සරහින් තියන්න බලාපාරොන්තුවන අඩියටත්. එවිටරයි හිත යොඳන්නේ. එ විධියට හිත හොඳට පිටට යන්න නොදී පවත්වනවා. එපමණක් නොවයි. තව වවන යොඳනවා. "අනෙකාගෙනි, ඉන්දියෙහි" කියලා කියනවා. ඉන්දියයන් ඇතුළට හරවාගෙන. සක්මනට ගිය පැලියට වට්ටිට බල බල, සතුන් දිහා බලබලා එහෙම යාමක් නොවයි මේ කියන්නේ. ඉන්දියයන් ඇතුළට හරවනවා. පුණී අවධානය යොමු කරගෙන සක්මන් කරන්න කියන එකයි මේ කියන්නේ. 'අභිගෙන මානසෙන' "හිතට පිටට යාමට, බැහුරට යාමට, නොදී. 'එතකොට මේ කියන්නේ:

"පසු පෙර සංඡාවෙන් යුක්තව
ඉන්දියයන් ඇතුළට හරවාගෙන
බැහුරට නොගියාවූ සිතකින් යුක්තව සක්මන් කරන්න."

ඉතින් ඔන්න හත්වැනි පියවර. ඔය විදියට පියවර හතක්ම දුන්නා. පෙනි7 ක් දුන්නා. එ පෙනි හත දිලන් අපි හිතමු එන් දැඩිවම නිදිමත එතනවා කියලා. අන්න එ අවස්ථාවේද බුදු පියාණන් එකටත් විසුලුමක් දුන්නා.

"එහෙම තම් මොග්ලාන සති සම්පර්කභාස්සෙන් යුක්තව, සිහියෙන් සහ තුව්වීන් යුක්තව, සිංහ සෙයාවාවන් සැතපෙන්න". ගිහිල්ලා ඇලේ වැවෙන එක නොවයි මේ කියන්නේ. සිංහ සෙයාව කියන්නේ මේ පින්වත්න් දන්නාවා, සැතපෙන පිළිමයක් දිහා බැලුවාම පෙනෙනවා, බුදු පියාණන් වහන්සේ සැතපෙන ආකාරය. දකුණු අන්ල උඩ හිස තියනවා. දකුණු පාදය උඩ වම් පාදය තිබෙනවා. ඉතාම සන්සුන් ඉරයවුක්. එක තමයි සංසය වහන්සේලාට, යෝගාවවරයින්ට, කියලා තිබෙන්නේ, දකුණු ඇලයෙන් සිංහ සෙයාවාවන් සැතපෙන්න කියා. එතකොට බුදු පියාණන්

වහන්සේ මුගලන් හාමුදුරුවන්ට කියනවා. "එහෙමත්, මොගලාන මම අවසර දෙනවා මේ පෙති අහන්නේ නැත්තම් සැතපෙන්න". ඒකත් හැඳුයේ මේ විදිහට. එකටත් තියෙනවා නීති රාජියක්, ඔය කියාපු විදිහට සිහි තුවනීන් යුක්තව සිංහ සෙයාවෙන් පාදයක් උඩ පාදයක් තබාගෙන සැතපෙන්නා නීතිමත නොවයි. "උඩ්‍යානසඇජ්ං මනසිකරනා" නැගිටින වෙලාව හිතට දාගෙන. දැන් මේ කාලේ නම් ඔය එලාම් ඔරලෝසුවක් තියලා නිදාගත්තේ. හැඳුයේ ඒක විදින කොට නම් දැන්නේම නැතිව ඒක වහනවා. ඒ කාලේ ඒවා තිබුණේ නැහැ. මොකක් නමුත් තුමෙකින් හිතට දාගත්ත්වා "අරුණට කිලින් මම නැගිටිනවා", එහෙම නැත්තම් "කුකුලා අඩලන වෙලාවට නැගිටිනවා", කියලා හර මොකක් හර තියෙන්න ඇති ඒ කාලේ සංඡාවක්. කොහොම නමුත් නැගිටිමේ සංඡාව අවසාන සිහිවිල්ල හැටියට තියාගෙන නින්දට යන්න. ර්ලේහට ඒක් ප්‍රතිඵල හැටියට තමයි කියන්නේ. එතනින් ඉවර කරන්නේන් නැ. මොගලාන, නැගිටිවට - පස්සේ අපි මේ නැගිටිවයි කියන ඒක තුළ කාරණා දෙකක් සිද්ධ වෙනවා. උදේට නැගිටිනවා කියලා අපි ලේසියට කියනවා. අර යෝගාවරයනුයි ඒක අන්දකින්නේ හරයට. ඉස්සෙල්ලා කෙරෙන්නේ හිත අවදි වෙනවා. හිත අවධිවූනාට පස්සෙයි ඇස් දෙක ඇරෙන්නේ. දැන් මෙතන අර හිතට අන්තිමට දැමීමේ මොකක්ද, 'හිත අවධිලන හැටියේ මම හෙට ද්‍රවයේ නැගිටින්න ඕනෑ' කියන ඒකයි. ඒකයි උඩ්‍යාන සංඡාව ඇතිව සැතපීමේ වටිනාකම.

ඉතින් මත්ත, හිත අවධිවූන හැටියේ ර්ලේහට කියනවා, "මොගලාන එහෙම අවධිවූන හැටියේ ඇදේ පෙරලි පෙරලි ඉන්නේ නැතිව, එතන කියනවා "එසු පුබ. මිඩු පුබ". කියලා කොතැනැක හෝ ඇදේ හෝ සපර්ගයේ ඇලිලා එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නේ නැතිව, නිදිමතෙන් කෙදිරිගා එහාට මෙහාට හැර හැර ඉන්නේ නැතිව, වහාම නැගිටින්න ඕත. වහාම නැගිටින්න ඕත. මත්ත ඒ විදිහට කාරණා රාජියක් ඇතිවයි, විශේෂ උපදෙස් සමුහයක් ඇතිවයි, නින්දට පවා බුදු පියාණන් වහන්සේ අවසර දුන්නේ. එහෙම ඒ කියාපු නිර්ඝණය, ඒ කියාපු උපදෙස් පිළිපැදිල තමයි, මුගලන් ස්වාමීන් වහන්සේ අගුගුවක කෙනෙක් හැටියට අපට මේ අන්තිමට හමුවුණේ. ඒ තරමට අර 'ඒන මිඩු' කියලා කියන නිදිමත. දැන් ඒක ගැන කියන්න තියෙන්නේ මේ පින්වතුන් අහල ඇති මේ අපේ සමාධියටත්, ප්‍රඡාවටත් දෙකටම බාධා වෙන නීවරණ ධම් කියලා පහක් තියෙනවා. නීවරණ කියන්නේ ආචරණය කරන ස්වාච්ඡායක්. අපේ සින් එකහ වීමත් බාධාවක් වන, අර ප්‍රඡාව කියන දැකීමටත්, අවටෝධායටත් බාධාවන කාරණා 5 ක් තිබෙනවා. කාමල්ජනා, ව්‍යාපාද, එනම්ඩ්,

දෘඩව කුකුවලි, විවිධිව්‍යා කියන ඒ පාලි වවන වලින් හඳුන් වන්නේ. කාම සිතුවිලි, දේශ සිතිවිලි, නිදිමත, අලසගති, එනම්ඩ් කියන එකයි. ඔන්න දැන් අපේ මාතකාව: කයෙන්, කය හැකිලෙනවා වැඩිට උනන්දු වෙන්නේ නැ. හිතත් ඒවශේමයි. සිනෙන් අකර්මණය බව. හිත බොහෝම අලසයි. නින්දට නැඩුරුයි. ඔය දෙක එනම්ඩ් කියල කියන්නේ. ඔය දෙක එකට යන්නේ - කයෙන් සිනෙන් අකර්මණය බව. අනින් එක ඉතින් උඩව කුකුවල කියල කියන්නේ නොසන්සුන් බව හා පසුතැවිල්ල. විවිධිව්‍යා කියන්නේ දෙශීයාව. මේවායි නීවරණ පහ.

තුන්වැනි එක ගැනයි අපේ කරාව. මේ එනම්ද නීවරණය විශේෂයෙන්ම සංස්යා වහන්සේට, හාවනානුයෝගින්ට තියෙන බාධාව. ඒක ජයගන්නයි අර බුදු පියාණන් වහන්සේට, නොයෙකුත් විදියට- දැන් මෙතනදින් මුගලන් ස්වාමීන් වහන්සේට කිවුවා වගේ - උපතුම දක්වලා තියෙන්නේ නිදිමත කඩාගන්න. මොකද? නිදිමත ආව හැටියේ ඒකට යටදනාත් අර අවසාව ගිලිහෙනවා. යන්තම් ඇස් දෙක පියවත කොට ගිලිලා ඇදේ වැටුනාත් කවදාවත්ම තිවන් දකින්න බැඟැ. ඒක තිසා තමයි අර පෙති 7 කම් පාවිවිල කරලා, එවා අහන්නේ නැතිවන්කාට විතරක් ඔන්න සැතපෙන්න අවසර දුන්නේ බුදු පියාණන් වහන්සේ. එතරම් පුද්මයි මේ ගාසනයේ. උවියාන වියීය. මේ අලස සංස්යා වහන්සේලා කියලා හිතන ජාතිය දාන් වළඳුම්න් සැහෙන පමණවත් වැඩිය දාන් වළඳා පෙරලි පෙරලි නිදිනවා කියලා හිතන සංස්යා වහන්සේලාගේ ජීවිතය තියම ජීවිතය නම් අන්ත බුදුපියාණන් වහන්සේ අර උවියාන සුනුයේ කියාපු 'නැගිටිවූ, ඉදගතිවූ' අන්ත ඒ සටන් පායිය අනුව හික්මෙන ඒ ජීවිතයයි. ඒකයි වටිනා ජීවිතය. එහෙම කරලයි සංසාරයෙන් මිදෙන්න පුද්වන් වෙන්නේ. අර සෑම ස සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න පුද්වන් වෙන්නේ. ඉතින් ඒ විදිහට කලේ නැත්තම් වෙන්නේ මොකක්ද? අන්ත වෙලාව ගිලිහිලා අර කියාපු තිස්ස හාමුදුරුවේ වගේ, අර මානවකයා වගේ, අර හාවා වගේ, පසුතැවෙන්න සිද්ධ වෙනවා, කළපුත්ත වෙලාවට කරන්නේ නැතිව. ඉතින් ඔය තත්ත්වයයි තියෙන්නේ. ඉතින් එත මිද නීවරණය ජය ගැනීම, ගිහි හෝ වේවා! පැවිදි හෝ වේවා! හැම කෙනාගේම වියීය මතු කරගෙන ජීවත් වීමට උපකාර වෙනවා.

ර්ලේහට අපි දැන් කල්පනා කරම්, මේ එනම්ඩ් නීවරණය වගේම තමයි, දැන් අපි මුලින්ම ප්‍රකාශ කළා පැවිදි කෙන්ත්‍ය ගැන - පැවිදිවූනාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ, පැවිදි වීමේ වාක්‍යය අනුව තියෙන්නේ මේ සසර දුක් කෙළවර කිරීමයි. ඒ කෙන්ත්‍ය සතර රාජිප්‍රාන්තයේ යෙදෙන්න කියලා. එප්‍රමණක් නොවයි බුදු

පියාණන් වහන්සේ පරිතිවාණ අවස්ථාවේ දක්වා වදාලා, මේ ගාසනය ආරක්ෂ කරගන්නා කුමය. දැන් හැමෝගේම වගේ කථාව මේ ගාසනය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ කියලා. නොයෙකුත් විදියේ උපදුව තිබෙන බව අහන්න ලැබෙනවා. ඉතින් මේ ගාසනය ආරක්ෂා කර ගැනීම ගැනයි කාගේත් කථාව දැන්.

ඉතින් බුදු පියාණන් වහන්සේත් මික ගැන හිත යොදලා තිබෙනවා. පරිතිවාණ අවස්ථාවේ හිත යොදලා මේ විදිහට ප්‍රකාශ කරනවා. "මහණෙනි, මටිසින් අහිඡාවෙන් දැන වදාල යම් ධම්යෝ වෙතද? මොනවද ඒ ධම්?

සතර සතිපථාන

සතර සමප්‍රධාන

සතර ඉඩි පාද

පෘෂ්ඨ ඉත්සුය

පෘෂ්ඨ බල

සහත බොස්බෑග

අරිය අඩ්ඩික මග

මෙන්න මේ කියන සත්තිස් බෝධී පාස්කික ධම් - මහණෙනි, ඒවායේ යොදිය යුතුයි. ඒවා පුරුද කළ යුතුයි. බහුල වගයෙන් කළ යුතුයි. කුමක් සඳහාද? මේ සම්බුද්ධ ගාසනයේ විරස්ථීය උදෙසා. සම්බුද්ධ ගාසනයේ විරස්ථීය උදෙසා එතකොට බුදු පියාණන් වහන්සේ දක්වා වදාල කුමය නම් ඔන්න මිය කියාපූ සත්තිස් බෝධී ධම් පුහුණු කිරීමයි. මෙක කිවුවට ක්වුරුවත් පිළිගන්න එකක් නම් තැහැ. තමුත් බුදු පියාණන් වහන්සේ අදහස් කළ ගාසනය ගිල, සමාධි, ප්‍රජා ගාසනය නිසාත්, එක මිය බාහිරව වෙන තැනුවල තියෙන, පුදර්ගණය කරන, විදේශීකරණයට පෙන්වන, කැකේ ගහලා මාන්නයෙන් කැඟහන දෙයක් නොවයි. විත්ත සත්තානය තුළ තමා පැලපදියම් කරගන්න මෙන්න මේ ගුණ ධම් සම්භයයි. එක යම් අවස්ථාවක තැනි වූනොත් බුද්ධ ගාසනය එතන තැ.

හිතල බලන්න, බාතු කරඩුවක් ගැන. ඒ තියෙන බාතු කරඩුවක ලිය හොඳමදී කියලා පදුන් ලි කරඩුවක එක දමන්න පුළුවනි. මිය කරඩුවට තවත් කොනෝක් රදී කරඩුවක් දාන්න පුළුවනි. තව කොනෝක් රන් කරඩුවක් දමයි. තව කොනෝක් මින් මැණික් ඔබිලා තබාවි. මික්කොමත් කරලා ඉවර වෙලා, අපි හිතමු, බාතු පුදර්ගණයක් තියලා විශාල පිරසක් ඇවිල්ලා මේ කරඩුව අරින ද්වසේ ඇරුලා බලන කොට - බාතුන් වහන්සේලා තැ. **අතුරු දහන් වෙලා. අතුරු දහන් වෙලා.** අර කරඩුව

ලස්සනට තියෙනවා. ඉතින් - "අපොයි, කරඩුවේ තැ තේ බාතුන් වහන්සේලා." කියලා මිතිස්සු යනවා. මිය විධියේ දෙයක් මේ ගාසනයට වෙන්න පුළුවනි අන්න අර කියාපූ බුදු පියාණන් වහන්සේ පරිතිවාණ අවස්ථාවේ, බුද්ධ ඇඟානයෙන් දැන වදාල අර කියාපූ ගුණ ධම් අපේ විත්ත සත්තානය තුළ දියුණු කර ගත්තේ තැත්තම්. ඉතින් කොට්ටර කැ කොළ ගැනුවත් ගාසන විරස්ථීය බලාපොරොත්තු වෙනවා නම් - එනන 'විරස්ථීය' කියන වවතයමත් යොදලා තිබෙනවා - කොනෝක් ඔන්න මිය කියාපූ ගුණ ධම් වචන්න ඕනෑ. ඒකන් කළට වෙලාවට කරන්න ඕන. ඒකයි අපි කිවුවේ, දැන් මේ ගාසන පහනේ අන්තිම තෙල් බිංදුවයි යන්නේ. ඒ තෙල් බිංදුවේ ආලෝකයෙන් තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නේ තැත්තම්, මේ පින්වතුන්ට හිතා ගත්ත තියෙන්නේ රීළභට මහා අන්ධකාර යුගයකටයි මුහුණ දෙන්න තියෙන්නේ.

ඉතින් දැන් මේ ගිහි පින්වතුන් කළපනා කරන්න ඔනැ - හිත දුර්වල වෙන්න පුළුවන්. අපට මේ තරම් මේ වැඩ රාජකාරී, දරුවන්ගේ වැඩ, නඩුහන්, ලෙඩ රෝග, මේ ඔක්කොමත් තියාගෙනයි අද ද්වසේ මෙතෙන්ට ඇවිල්ල බොහාම දෙනා මේ සිල් සමාදන් වුතේ. බොහාම අමාරුයි. අමාරු වැඩක් මේ හිවත් දක්වා යන ගමන. තමුත් - **තමුත්** - අර 'ඉඩුගමනින්' හර මේ ගමන යා යුතුයි - පස්ස බලන්නේ තැතිව. අන්තිමට ඒ තරග දිනුමේ වෙන කොනෝක් පස්සයෙන් ආවේ තැත්ත ජය කැඳුවට ලඩුනු තරමයි තමන්ට පැනයිම්.

එහෙම තැතිව, ධන සම්පත්, තිලතල, බලතල, උපායි, ගරු නම්මු, කොයිවත් එකතු කරගෙන තිබුනත්, මාරයා ඇවිල්ලා දොරට තවිටු කරන වෙලාවේ කදුල් බිංදුවක් එක්කයි ලෝකොට ඇනැ වැහෙන්නේ. "අපොයි, මේ ඔක්කොම හිස් නේද? මේ ඔක්කොම කළා. කරන්න ඔනි රික කළේ තැ, මේ ඉතාම දුර්ලභ බුද්ධෝන්පාද කාලයක, ඉතාම දුර්ලභ මනුෂ්‍යාත්ම හාවයක් ලබා ගෙන සපසර යුක් කෙළවර කිරීමේ අවස්ථාවෙන් මම ප්‍රයෝගන ගත්තේ තැහැ නේද? කළ දැමීම නේද? අර කියාපූ යුවා-බලී ගක්තිය තියෙනවා ගෙරයේ. ගක්තිය තියනවා, තරුණයි. තමුත් ඒ කාලේ වෙන වෙන දේවල් කර කර හිටෙයේ. එක කළ දැමීමා. මෙක මට ඔනැ වෙලාවක කරගන්න පුළුවනි. මම දන්නවා ඔක්කොම. තුන් පිටකයම මම දන්නවා. ඉතින් එහෙම කළදදා හිටෙයාත් අන්න අර පසුතැවිල්ලට පත්වෙනවා, කළයුතුදේ වෙලාවට කළේ තැත්තම්. "බණකිවො ලොකා" ගිහියන් නම් "බණකිවො ලොකා" කියන්නේ ගිහි ජීවිතය, ගිහි වැඩ, ගැන හිතලා ලෝකය කියන්නේ වෙලාවට වැඩ කරන තැනක්. මේ රටෙන එහෙමයි. විශේෂයෙන් මිය දියුණුය කියන රටවල්වල - මේ පින්වතුන්

අහල ඇති - වාහනයක වෙළාවට නැංගේ නැත්තම් ඒ අවස්ථාව ගිලිහිලා යනවා. ඉතින් කොහොම හරි දුවලා දුවලා ගිහිල්ලා - වාහනේ තුළට තල්ලු කරන්නත් කිවිටිය ඉන්නවා. ඒ තරු ශිහි ජීවිතේ පිළිබඳව 'වෙළා' සංකළුපය කොයි තරමිද කිවිවාත්, වෙළාව වරදිනවට බයයි. වැඩ කරන තැනට වෙළාවට යන්න ඕන. මේ තරමි රාජකාරී ගොඩක් තිබෙනවා. මේකට වෙළාව වැරදුනොත් ඉවරයි. ගිහියාගේ සංකළුපය එහෙමයි.

පැවිද්දට ඒ සංකළුපය අඩුයි. බුදිය ගන්නවා භාවා වගේ. අපට කවදා වුනත් පුළුවන් මේක. ඔය ඉති ගමන ගිහිල්ලා එනකොට අපට පුළුවන් මේක. අපි කල්දානවා. කල්දාන්න නිධනසට කාරණාත් තිබෙනවා. ඉතින් ඒ නිධනසට කාරණා කොයි හැරී උනත්, අන්න අර මාරයා ඇලිල්ලා දාරට තවිටුකරන වෙළාවේ කළුපනා වෙනවා, අර තිස්ස හිජුවට වගේ අපි මේ කළ යුතුදේ වෙළාවට කළේ නැ නේද? මේ තරමි වටිනා අවස්ථාවක්, මේ තරමි වටිනා පරමාර්ථයක් ගිහිවිට ගමනක්. මේක හිස් දෙයක් නේද? කියලා.

එක නිසා කවුරු ආවත් නැතන් පිටිපස්ස බලන්නේ නැතුව මේ පින්විතුන් අර කියාපු ඉඩගමනින් හරි දිනුම් කැඳුවට ලාවෙන්න උත්සාහ කරන්න. මේ වෙළාවත් වැරදුනොත් ඊළුට එන ඒ අන්ධකාර යුගය ගැන අපට කියන්න දෙයක් නැහැ. එක කොයි විදියේ, කොයි තත්ත්වයක් කෙළවර වෙයිද කියලා. ඒ තරමි හයානකයි ලෝක තත්ත්වය. ඉතින් මේකටම උපකාරීවෙනව දැන් අපි විකක් කිවුවා සත්තිස් බෝධී පාස්කික ධම් කියන විතරක්. දැන් බොහෝ දෙනා ඒක දන්නෙන් නැහැ. 'බුද්ධ ධම්ය' කියන්නේ, බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද කියල ඇපු හැරියේ, පොත් රාක්කයේ තිබෙන පොත්වල නම් ගොඩක් කියාගෙන කියාගෙන යනවා. නිකාය ගුන්ථ අරවා මෙවා. ඒ ලේඛනයක් කියාගෙන යනවා. බුදු පියාණන් වහන්සේ මොනවාද දේශනා කළ ධම් කියලා දන්නේ නැහැ.

නමුත් බුදු පියාණන් වහන්සේම පරනිවාණ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, "මම දේශනා කරල තියෙන්නේ මෙවිටයි. මෙන්න මේ කියාපු සත් තිස් බෝධී පාස්කික ධම් විතරයි මම දේශනා කරල ගන්න ඕනෑ. ඒවා තිකම් අර කිය කියා ඉන්න දේවල් නොවයි, ප්‍රායෝගික දේවල්. සතර සතිප්‍රයානය කියල කියන්නේ පුරුදු කළ යුතු දෙයක්. සතර සම්ස් ප්‍රධානය කියන්නේ තමා තුළ දියුණු කර ගත යුතු දෙයක්. ඒ හැම එකක්ම එහෙමයි. ප්‍රායෝගික දේවල් නැත්තා මේකටම දෙයක් නේද? වේදනාව දිය බුඩුක් නේද? සංඛාව මිරිඹුවක් නේද? සංඛ්කාර කොසේල් කළක් නේද? විශ්ඩාර්ය මායාවක් නේද? කියන ඔය උපමා බුදු පියාණන් වහන්සේ ලස්සනට කියාපු කාවා උපමා නොවයි. ඕව යෝගාවටරයාට වැටුහෙන සත්‍ය දේවල්. ප්‍රත්‍යුෂ්‍ය වශයෙන් එන දේවල්. නිකං බුදු පියාණන් වහන්සේ ලස්සනට කියාපු උපමාවල් නොවයි මේ. මේ එක එකක්ම බොහෝම අර්ථවත්. ඒවා ගැඹුරට හිතන්න හිතන්න මේ සද්ධම්‍ය ප්‍රත්‍යුෂ්‍ය වෙනවා කියලා බුදු පියාණන් ඒ එකක්ම කියලා තිබෙනවා. මේ රුපය පොත් පිඩක්, වේදනාව දිය බුඩුක්. මේක වැටුහෙන්නේ අන්න අර කියාපු යෝගාවටරයා සිහි තුළ යොදාලා සමාධීමන් සිතින් ඒ කය දිහා, වේදනා දිහා බලනකොට. මෙකෙන් මලය, මාගේ කියල සන සංඛාවෙන් ගත්තු දේ පෙනෙන්න පටන් ගන්නවා ඇතිවිම් රාක්කය් හැටියට.

දන්නා කෙනෙක් නැත්තම්, උගන්වත්න කෙනෙක් නැත්තම්, ඒ වඩු පටවලෙන් ඇති වැඩක් නැ ඒවා කරල පළපුරුදු ඇති කෙනෙක් නැත්තම්. ඒ වගේ තමයි මෙන්න මේ කියාපු ධම්. ඒවා වඩින්න් නැත්තම් අනින් කෙනෙකුට කළනාණ මිතු ආගුයක් දෙන්න බැහැ. මේ අවස්ථාවේදී මේක කළ යුතුයි කියන්න තරමි ගකිනියක් නැහැ. ශිල, සමාධි. ප්‍රයා කියල සියන ගාසනය එතනම ඉවරයි.

ඉතින් අපි කෙරියෙන් මෙතන කිවුවාත් සතර සතිප්‍රයානයම තමයි මූලික සිජුණය. ඇත්ත වශයෙන්ම දැන් කෙලෙස් සටන මාර සටනක් කියල කිවුවාත්, එහෙම නැත්තම් මේ ගාසනයේ තිබෙන තිවන් සඳහා දරණ ප්‍රයන්නය මාර සංග්‍රාමයක් කියලා කිවුවාත්, මාර සංග්‍රාමයට යෝගාවටර සෙබලා මූලික සිජුණය ලබන්නේ සතර සතිප්‍රයාන හුම්මියෙයි කියලා හිතාගත්තට වරදක් නැ.

එක තුළ තියෙන්නේ 'සති සම්ප්‍රජ්‍යය' කියල කියන සිහිය සහ මනා තුළවන්, එහෙම නැත්තම් දැනුවත් බව. සිහියන් දැනුවත් බවත් ඇතිව, කය පිළිබඳව - තමන්ගේ කයන් අනුන්ගේ කයන් - වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි පිළිබඳව, ඔය සතර සතිප්‍රයානය කියන්නේ ඒකයි. ඉතින් එක ඒ ඒ එන හැරියට දැකිනකොට සිහි තුළවන යොදාගෙන ඒවායේ ඇතිවිම් නැතිවිම් දෙකන් පෙනෙනවා. මෙතන ආතමයක් නැ කියන එක ප්‍රත්‍යුෂ්‍ය වෙනවා. කොවිටර කැ ගහල කිවුවත් මේක අනාත්මයි අනාත්මයි කියලා එක කිම විදර්ශනාව නොවයි. අපි කළනුත් අවස්ථාවක කියල ඇති විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කිමක් නොවයි. දැකීමක් නම් ඒකේ යෙදෙන්න ඕනෑ. ඒකේ යෙදෙනකොට පෙනෙනවා, "අපොයි, මේ රුපය මෙහෙම දෙයක් නේද? වේදනාව මෙහෙම දෙයක් නේද? මෙහෙම දෙයක් නේද? වේදනාව දිය බුඩුක් නේද? සංඛාව මිරිඹුවක් නේද? සංඛ්කාර කොසේල් කළක් නේද? විශ්ඩාර්ය මායාවක් නේද? කියන ඔය උපමා බුදු පියාණන් වහන්සේ ලස්සනට කියාපු කාවා උපමා නොවයි. ඕව යෝගාවටරයාට වැටුහෙන සත්‍ය දේවල්. ප්‍රත්‍යුෂ්‍ය වශයෙන් එන දේවල්. නිකං බුදු පියාණන් වහන්සේ ලස්සනට කියාපු උපමාවල් නොවයි මේ. මේ එක එකක්ම බොහෝම අර්ථවත්. ඒවා ගැඹුරට හිතන්න හිතන්න මේ සද්ධම්‍ය ප්‍රත්‍යුෂ්‍ය වෙනවා කියලා බුදු පියාණන් ඒ එකක්ම කියලා තිබෙනවා. මේ රුපය පොත් පිඩක්, වේදනාව දිය බුඩුක්. මේක වැටුහෙන්නේ අන්න අර කියාපු යෝගාවටරයා සිහි තුළ යොදාලා සමාධීමන් සිතින් ඒ කය දිහා, වේදනා දිහා බලනකොට. මෙකෙන් මලය, මාගේ කියල සන සංඛාවෙන් ගත්තු දේ පෙනෙන්න පටන් ගන්නවා ඇතිවිම් රාක්කය් හැටියට.

ଆଜିଲେମ ନୃତ୍ୟିଲିମ ଚପ୍ପାଯାଇଲା. ତେ କୁଳିଙ୍କ ନମଦି ମେ କିଯାପ୍ର ଲିଙ୍ଗିନା ପ୍ରଭାବ ଲୋରା ଯନ୍ତେ. ତେ ଶକ୍ତିମାତ୍ର, ଅଭାବୀଦ୍ୟନ୍ତ ବୁଦ୍ଧିନାଥ.

ඉතින් මේක කරගෙන යනාකාට තමයි අර සමයක් ප්‍රධාන කියලා කියන්නේ. කොනෙකුන් අවස්ථාවල අපි මේවා සවිස්තරව විශ්‍රාජ කරල තියෙන නිසා මේ සූජ වෙලාවේ ඕක්කෝම කියන්න බැහැ. කෙටියෙන් කියතාන් සතර සතිපත්වියාන භූමියේ, ඒ භූමියට මේ යෝගාවවරයා යන්නේ, කම්පීලාන ආයුධයන් අරගෙන. කම්පීලානය ආයුධය කරගෙන ඒ ආයුධය තුළින් තමයි මේ ශික්ෂණය ලබන්නේ. ඒ ආයුධය හැසිරවීම තුළින් රේඛට සම්පූද්‍යාන කියන සතර ආකාර විය නිය්‍යාය,

"ଖୁଲନ୍ ଅକ୍ଷିଳ୍ ଖୁପଦୀତିମ ଜଦହା
"ରୂପନ୍ ଅକ୍ଷିଲ୍ ନେରାତିମ ଜଦହା
"ଖୁଲନ୍ କ୍ଷିତିଲ୍ ମଧୁକର ଗୈନୀତିମ ଜଦହା
"ରୂପନ୍ କ୍ଷିତିଲ୍ ଯକ ଗୈନୀତିମ ଜଦହା

කියල කියන සතර සම්බුද්ධ ප්‍රධානය රේඛවට. ඒක කෙරෙන අතරේ සතර ඉදිධි පාද කියලා කියන තමා තුළ තිබෙන ජන්ද, විරය, විත්ත වීම්-සා - මේ "ජන්ද" කියන වචනය වැරදියට තෝරුම් ගන්න එපා. මේ කාලානුරුපව කියන අදහස නොවෙයි, ගාසනයේ නම් "ජන්දය" කියලා කියන්නේ "කුසල ජන්දය". තිවන් දැකිමට යොදා ගන්නා ජන්දය. ඒක විශේෂයෙන් කියන්න වෙනවා. ඉතින් ජන්ද විත්ත විරය වීම්-සා. ඔන්න ඔය "ජන්දය." තමා තුළ බලවත් කුමැත්තක් තිබෙනවා මේ සසරින් මිදෙන්න. ඒකයි මෙතන ජන්දය. රේඛවට ඒ අනුව යෙදෙන විරයය. රේඛවට විත්ත කියල කියන්නේ ඒකට අධිකුෂාන ගක්තිය. වීම්-සා කියන්නේ ඒකට අවශ්‍ය ප්‍රජාව. වීම්-සා බුද්ධය. ඔන්න ඕවා පිළිබඳව අවබෝධයක් එනවා. සතර ඉදිධිපාද.

මින්න ඕවා තුළින් රේඛට තමා කුල මෙතෙක් නොතිබුණු අමුත් විදිහේ ඉන්දිය පහක් මත වෙනවා. සඳහාව වියසීය, සතිය, සමාධිය, ප්‍රජාව. යෝගාවවරයා අර පිටත් තියෙන පාලෙනදිය වහගෙන ඔය ඉන්දිය පහයි මතු කරගන්නේ. මේ පාලෙනදියයන්ට අසුවන මේ ගොඩුරු - සොයන දේවල් - සංසාරේ කොනෙකුත් අපි බලලා තියෙනවා. රස බලලා තියෙනවා. මේ ඉන්දිය පහයි දැන් දියුණු කරගන්න බලන්නේ. ශ්‍රදාව වියසීය සතිය සමාධිය ප්‍රජාව. ආදහාත්මික ඉන්දිය කියලා ඕන නම් කිවිවට කමක්

නැ. ඉතින් ඒ ඉන්දිය දියුණු කරගන්නකාට ඒ ඉන්දියම යොදාගෙන, ඒ එන එන බාධක ජය ගන්න පුරුවන් ගක්තියක් එනවා. ඒක තමයි ඒ ඉන්දිය පහම බල හැරියට දක්වල තියෙන්නේ. සඳා බලය, විරය බලය, සති බලය, සමාධී බලය, ප්‍රසාද බලය කියලා.

ඉතින් ඔය විදිහට ශක්තින් දියුණු කරගෙන යන්කොට ඔන්න රේලහ පෙළගැස්ම තමයි බොජ්ධවිග. 'බෝධි' කියලා කියන්නේ. පින්වතුනි, 'අවදිචීම', අවබෝධය කියන අදහසත් තිබෙනවා. මූලික වශයෙන් කියනාත් අවදිචීම. මොකද? සංසාරේ තියෙන්නේ නින්දක්. මහා අවද්‍යා අන්ධිකාරයේ සංසාරයේ අපි මෙව්වර කාලයක් නිදාගත්තා. එතකොට ප්‍රඡා ආලෝකය තුළිනුයි අපි අවදි විය යුත්තේ. ඒ ආලෝක සංඛාවයි අපි මතුකර ගන්න ඕනෑම. ඒ ප්‍රඡා ආලෝකය මතුකර ගැනීමටයි මේ උත්සාහය. බෝධි පාස්මික ධම් කියලා කියන්නේත් ඒකයි.

එකකොට බොද්ධයාට අයිති 'පසුය' මෙන්න මේ යෝදී පසුයයි. බෝධා පසුයයට අයිති දම් ගැනයි හිත යොදන්න ඕනෑ. බෝධා පාක්ෂික දම් නිස් භතක් (37) තියෙනවා. ඉතින් මේ පින්වතුන්ට නිතර හිතන්න තියෙන්නේ මන්න ඔය යෝදී පාක්ෂික දම් ගැන, අතික් ඒවා කෙසේ වෙතත්. ඒකේ සම්බාජකඩාග කියලා විශේෂ භතක් තිබෙනවා. "සති, ධම්, විවිධ, විරිය, ජිති, පස්සයි, සමාධි, උපෙක්ඩා," කියලා කුම කුමයෙන් තමාගේ විත්ත සත්තානයේ සියියෙන් පටන්ගෙන, මන්න පෙළගැස්මක් එනවා. සිනේ මහ ප්‍රඩූද්ධ අවස්ථාවක් එනවා. ඒ ප්‍රඩූද්ධ අවස්ථාවන් ඇවිල්ල අවසාන පෙළ ගැස්ම තමයි, අන්න හරියට ඒ සෙබලා අර පරිජ්‍යණ මක්කොම පාස් කරලා සම්පූර්ණ ඇදුම් ආධිතනම් ඇතිව එලියට බහින අවස්ථාව වශේ තමයි ආයාසි අෂ්වායික මාර්ගය. ඒක කුළුනුයි අර මක්කොම කුළ ගැන්වෙන්නේ. මෙතෙක් සතර සතිපටියාන හුම්යෙ සම්යක් ප්‍රධාන ඉතුළිය, බල, බොජකාග, මිවා ඔක්කොම සම්පූර්ණ කරගෙන අන්තිමට කුළ ගැන්වෙන්නේ ලෝකේක්ත්තර තත්ත්වයෙන් මතුවන එක සිතක අර කියාපු අංග අවම පහළ වෙන අවස්ථාවක් තිබෙනවා. ප්‍රබල විදියට මාති සමාධියක් හැටියට ලෝකයේ වෙන කිසිම සමාධියකට, වෙන කිසිම ලොකික සමාධියකට සමකරන්න බැර, පුදුම අන්දමේ සමාධියක් කුළින් තමයි මේ කෙලෙස් මට්ටම් කඩාගෙන ගිහිල්ලා මේ අපි කවුරුත් බලාපාරාගාන්තු වෙන, වවන හැටියට පමණක් දැන් කියාගෙන යනකොට සාධුකාර දෙන, සෝචාත්, සකදාගාමී අනාගාමී අහිත් කියන මාජිලිල ප්‍රතිවේදයෙන් අර කියාපු පැවිචිවීමේ හෝ ගිහි බෞද්ධ ජීවිතයේ අවසාන ඉලක්කය හැටියට අපි හැමදාම මේ ප්‍රාථිනා කරන නිවන, සයරින් මේම ප්‍රත්‍යාස්‍ය කරගන්න පුද්වන් වෙන්නේ.

එතකොට පින්වතුනි, වැඩි විස්තර නැතත්, මේ විකෙන් කළේපනා කර ගන්න ඕනෑ තමන් කළයුත්නේ මොකක්ද? මේ අවස්ථාවේ කළ යුත්නේ මොකක්ද? කියන එක, "බණකිලෝ ලොකෝ" කියන තායා අනුව ගාසනය කියන එක මේ වගේ දෙයක් නම්, අපගේ විතත සනනානයේ ඇතිකර ගත යුතු දෙයක් නම්, මේක හිස් ගෙවී ගැනලා, ඒක අනුව ලෝකයාට කියාපාන දෙයක් නොවේ නම්, මේ ප්‍රතිපත්ති රකින අතලොස්සක් හර මේ රටේ ඉන්නකම් බුදු ගාසනය පවතිනව. එහෙමයි හිතාගත්න තියෙන්නේ. මේ ප්‍රතිපත්ති මොකක්වත් නැති, හිස් ගොඩක් පමණක්, කොයිතරම් විදියේ බාහිර ආවෝපවලින් ගාසනයක් පවතිනවයි කියලා කැඟුවත්, එතන ගාසනයක් නැ. අන්න ඒකටයි අපි කිවුවේ අර බාතු පුදර්ගන උපමාව. බාතු කරවුව ඇරිය ද්විසට පෙනෙනවා බාතුන් වහන්සේලා නැ එතන. ඒ වගේ තමයි අපේ විතත සනනානයේ ඔය කියාපු, බුදු පියාණන් වහන්සේ පරිනිලිං අවස්ථාවේ කියාපු, සනතිස් බෝධී පාස්සික ධම් නැත්තම් - එතන ගාසනයක් නැ.

ඉතින් ඔය කාරණා හොඳව බාරණය කරගෙන මේ පින්වතුන් මේ කියාපු ඉඩිගමන බොහෝම දුක් කරදර මධ්‍යයේ නමුත් ගියෝත්, දිනුම් කැඳුව ලැබූ පමණවයි, අවස්ථාවේ තමන්ට සැනසීම තියෙන්නේ. ඒක නිසා වෙනදා වගේම මේ විශාල පිරසක් තමන්ගේ එදිනෙදා ජීවිතයට යෙදෙන හිලයටත් වඩා උසස් හිලයක් සමාදන් වෙලා, නොයෙකුත් කරදර ප්‍රඩා මධ්‍යයේ මේ වටිනා ද්වසේ හිල කියන ප්‍රතිපත්තියේ පිහිටලා තමන් කරගෙන යන බණ හාවනාවලට අනුව සමාධි ශක්තියක් මතුකරගෙන, රීලභට ප්‍රඡාවට අදාළවන, විදිසිනාවට අදාළවන, ඒ සිතුම් පැතුම්, එහෙම නැත්තම් තම තමන්ගේ කමටහන් වැඩුවා. දැන් ඒ වගේම අපි මේ කියන බණත් - හැම නිස්සේම අපි මේ බණ කියන්නේ වෙන එහෙකට නොවේයි, සංසාරය වඩින්න නොවේයි, සංසාරයෙන් මිදෙන්නයි අපි මේ බණ කියන්නේ. එතකොට අන්න ඒ බණ ඇසීම තුළින් මේ පින්වතුන් අර කියාපු ගුදධාව වියේය. සති, සමාධි ප්‍රඡා ඇදී ඉන්දියන්ට උපකාර වන දේවලුන් මේ විතත සනනානයේ වැඩුවනා. ඒක මේ ජීවිතයේදීම, හැකිතාක් ඉක්මනීන් මේ ගාසන පහන නිවෙන්න කළින් අර කියාපු බලාපොරොත්තුවන සෝචාන්, සකදාගාමී අනාගාමී අර්හත් කියන මාධීලල ප්‍රතිවේදයෙන් උතුම් නිලිං දමිය සාක්ෂාත් කර ගැනීමට ඒකාන්තයෙන් උපතිශ්චය සම්පතියක්ම වේවා කියලා පාර්ලිනාකරගන්න. ඒ වගේම අපේ මේ ධම් දේශනාවෙන් ධම් ගුවනමය කුගලය අනුමෝදන් වීමට කුමති තම තමන්ගේ භාතිතුත් ඇතුළු අවිවියේ පටන් අකතිවාව දක්වාවූ යමිතාක් සනන්ව කෙනෙක් ඇතොත් ඒ හැම කෙනෙක්ම මේ කුසල්

අනුමෝදන් විමෙන් තමතමන් බලාපොරොත්තුව වන උත්තමාර්ථයන් සාක්ෂාත් කර ගනින්ව!

අපටත්, මේ හැමදෙනාවමත්, මේ බුද්ධ ගාසනයෙන් වැඩි ගැනීමට ගක්තිය බලය ලැබේවායි කියලා පාර්ලිනා කරගෙන මේ ගාලා කියලා පින් අනුමෝදන් කරන්න.

"එතකාවතාව අමෙහභි"

30 എത്ത് ദേശനയെ

30 වන දේශනය

"නමා තසස හගවතො අරහතො සමමා සම්බුද්ධසස"

පණුපලාසොට දානිසි
යම පුරීසාපිට තමුපටිතා
උයෝගමුබෙට තියිසි
පාලේයුම්පිට තේ න විෂ්ණති

සො කරොහි දීපමතනො
ලිපව වායම පණ්ඩිතො හව
නිඩ්නතමලා අනඩගතො
දිබං අරියහුම්මෙහිසි

- මලවග, ඔම්මපද

සැදුහැවත් පින්වතුනි,

සයර පැවැත්ම තුළ ක්‍රියාත්මක වන කම් වකුයේ බලය බිඳින්න උපකාර වන්නේ ධම් වකුයයි. කම් වකුයම යටත්වෙලා දුකෙන් දුකට පත්වන ලෝක සත්ත්වයාට විමුක්තියක් උදාවන් බුදුරජාන්න් වහන්සේ මතුකරලා දුන්න ධම් වකුයෙනුයි. කම් විපාකවල හයානක තත්ත්වය මෙහෙති කිරීම තුළින් ධම් මාගියට එළැමින්න අවශ්‍ය සංවේගය මතුකරගන්න පුළුවන්. දන් අද මේ මාත්‍රකා කරගන්න ගාරාවලට අදාළ තීදාන කථාවෙනුන් බරපතල ක්‍රියිපාක මෙලොට ප්‍රචියන් දෙන හැරි, විපාක විදින්න වෙන හැරි, පෙන්නුම් කෙරෙනවා.

සැදුත්තුවර හිටියා ගවසාතකයෙක්. අවුරුදු පණස් ගණනකම ගවසාතක රුකාව කරමින් මරණ ගවයින්ගේ හොඳ මස් කොටස උයවාගෙන අඩුදුරුවන් එක්ක අනුහව කරමින් ඉතිරිහරය විකුණුමින් ජීවත්වුන්. එක ද්වසකදා මේ මතුළායා ගව මස් විකුණුලා ඉවර වෙලා නාන්න යන්න ලැස්තිවෙලා හාර්යාටට කිවිවා අර හොඳ මස් කැල්ල මට උයලා තියන්න කියලා එක දීලා ගියා. ඉතින් නාන්න ගිය අතරේ මේ මතුළායාගේ යාලුවෙක් ඇවිල්ලා මේ හාර්යාටට කිවිවා අපේ ගෙදරට කෙනෙක් ඇවින් ඉන්නවා, විකුණන මස් රිකක් ගන්න පුළුවන්ද කියලා. ඔබේ මතුළායා මස් විකුණුලා ඉවර වෙලා නාන්න ගියා. දන් විකුණන්න මස්

නැතෙයි කිවිවා. විකක්වත් නැද්ද කියලා ඇපුවාම මින්න අර උයන්ත දීපු මස් කැල්ල විතරයි තියෙන්නේ කිවිවා. මේ පුද්ගලයා කළේපනා කළා කවදාවත් මේ මස් කැල්ල තම් දෙන්නේ නැ කියලා බලහත්කාරයෙන් එක අරගෙන ගියා. රේඛට අර ගව සාතකයා ඇවිල්ලා ආහාර ගන්න සූදානම් වෙන කොට මේ හාර්යාව පලා කොළ එකක් ඉස්සරයින් තිබිවා. මේ මත්‍යායා ඇපුවා "කෝ මස්" කියලා. ඇය එතකොට මස් නැ කිවිවා. "ඇයි මම දුන්නා තේද මස් කැල්ලකි?" එතකොට මින්න හාර්යාව කිවිවා කතාන්තරය. ඔබේ යාලුවෙක් ඇවිල්ලා මස් ඉල්ලවා මම එපැයි කියදි බලහත්කාරයෙන් අරන් ගියයි කියලා. "මට බත් කන්න බැ" කිවිවා. නැ නැ දැන් වෙන කරන්න දෙයක් නැ. මය තියන හැටියට කන්නේයි කිවිවා.

ඉතින් රේඛට තරහෙන්ම ඒ බත්ටික ආපසු ඇරුලා මේ මත්‍යායා පිහියක් අරගෙන ගේ පිරිපස්සට ගිහිල්ලා ගේ පිරිපස්සේ හිටිය හරකාගේ කෙටි අත දාලා දිව එලියට ඇදලා මුලින්ම කපලා අරගෙන ඇවිල්ලා අර ගිනි අභුරුවල දාලා පුළුස්සල කන්න ලැස්තිවුනා. ඉස්සෙල්ල බත් කටක් කාලා අර බැදුපු මස් කැල්ල කෙටි තියනවාත් එකකම මේ මත්‍යායාගේ දිව එහෙමම කම් විපාක වශයෙන් කැපිලා - දිව කැචිලා - බත් පිහානට වැටුනා. ඉතින් ලේ පෙර පෙර හතර ගානෙන් මේ පුද්ගලයා ගේ එහා මෙහා දුවනා. මෙක දැකළා හාර්යාව, ලහ හිටිය පුතාට කිවිවා "ප්‍රතේ" ජේත්වා තේද මේ කම් විපාකය. මෙක තුම මත්තෙන් වැටුවේ. එක තිසා මං ගැනුවත් යොයන්නේ නැතුව පණ බිරගෙන යන්න කියලා." ඉතින් මේ ලමයන් මවට වැදාලා ගෙදරන් පිටත වෙලා ගියා. ඒ අතරේ අර ගවයන් මලා. අර මත්‍යායා විලාප කියමින් හරකෙක් වගේ හැසිරිලා මැරිලා නිරයේ උපන්නා.

එතකොට ඒ ගවසාතකයගේ කතාව එතනින් ඉවරයි. මතන ඉදලා කියන්නේ ගවසාතක පුතුයා පිළිබඳ ප්‍රව්‍යන්තියයි. ඉතින් මේ තරුණායා තක්සලාවට ගිහිල්ල - එතන කියුවන හැටියට- ස්වර්ණාහරණ හදන ගුරුවරයෙක් ලහ එක පුහුණු වුනා. ඉතින් එක හොඳට පුහුණු වෙලා එක ද්‍රව්‍යක් රන්කරු ගුරුවරයා - ආවාසිවරයා - ගමට යන්න අවශ්‍යතාවක් ඇති වෙලා යමිකියි ආහරණයක් හදන්න මොයාට පැවරුවා. ගිහිල්ලා එනකොට ඉතාමත් හොඳින් එක භදලා තියනවා දැකළා සතුවූ වෙලා "දන් ඉතින් මොයාට තමාගේ ජීවිකාව තරගෙන ඉන්න පුළුවන්" කියලා ඒ කාලේ ඔය දිසාපාමොක් ආවාසිවරුන්ගේ සිරිතක් තිබුනා උපාධිය දෙනවා වගේ හොඳම ගෝලයට දෙන්නේ තමන්ගේ දියුණීයයි. ඉතින් තමන්ගේ දියුණීයත් පාවා දුන්නා. ඒ ගවසාතක පුතු රන්කරුවා මේ කාලේ කියන

හැටියට "සාමීක ජීවිතයක්" ගත කළා දු දරුවන් ඇතිව. කල්යාමේදී මේ මත්‍යායාගේ පුතුන් නැවත සැවුත් තුවරට ගිහිල්ලා පදිංචි වුනා. නමුත් පියා තක්සලාවෙමියි හිටියේ.

සැවුත් තුවරට ගිය ගවසාතක පුතුයාගේ දරුවා බුදුරජාණන් වහන්සේගෙන් දමීය එහෙම අහලා හොඳට ගුධාවනන වෙලා කළේපනා කළා "අපේ පියා, අපේ තාත්ත්ව, දන් බොහෝම විස්සේ ගත වෙලා. පිනක් දහමක් නොකර ඉන්නවා. ඒ වෙනුවෙන් අපි පිනක් කරන්න ඕන කියලා ඒ තමන්ගේ පියා ගෙදරට ගෙනවිලා බුද්ධ ප්‍රමුඛ සාස්යාට දානයක් පුරා කරන්න සූදානම් වුනා. ඒ දානයට බුදුජීයාණන් වහන්සේත් සාස්යාවහන්සේලාත් වැඩිම කළාම හොඳ හැටි ඒ දානය පුරා කළා. ඒ විදියේ දානවලට කියන්නේ - දන් මේ පිනවතුනට නිතර අහන්න ලැබෙන්නේ "මතක හත්ත - මලුත" ගැනයි. මවිලියාදින් මැරුණට පස්සේ දෙන දාන. නමුත් මෙතන කියන්නේ විශේෂ දානයක්. එකට කියනවා 'ජ්වහත්' කියලා. තමන්ගේ ජීවත්වන පියා වෙනුවෙනුයි මේ දානය දෙන්නේ. එතකොට අපි නිතමු ඒ වියස්ගත මත්‍යායා දුන්නවා. අර ඒ දාන කළමනාදිය ඒ පියාණන්ට අත ගස්සවලා හර මොකක් හර ක්‍රමයකින් නිතට එක තමන්ගේ දානයක්ය කියන අවබෝධ දිලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාස්යා වහන්සේලාට දානය පුරා කළා.

දාන පිංකමෙන් පස්සේ මේ පුතුයේ බුදුරජාණන්වහන්සේට ආරාධනා කළා මේ අපේ පියාණන් වෙනුවෙන් මේ දානය දුන්නේ, පියාණන්ට අනුමේදනාවක් කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන්වහන්සේ යමිකියි දේශනාවක් පැවැත්වුවා. සමහර විට බුදුරජාණන් වහන්සේට ජේන්න ඇති මේ ගවසාතක පුතුයා තුළ යමිකියි කුළ ගක්තියක් තියනවා කියලා. එකට එල්ල කරලා යම් දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාවේ අවසානයට එන - අපට හිතාගන්න තියෙන්නේ - දේශනා සාරය හකුරුවල අක්වන විදියේ ගාලා දෙකක් තමයි අපි දන් මේ දේශනාවේ මාත්‍රකාව හැටියට දැක්වුවේ.

ඒ ගාලාවල සාමාන්‍ය අර්ථය මත්‍යකරගන්න බලමු. 'පණුප්පලාසොව දානිසි,- පණුප්පපලාස කියන්නේ, දන් මය ගස්වල කොළ වැවෙන්න ලංචුවනාම පැඩු පාටට හැරෙනව නේ. දුම්රි පාටට වගේ පැඩු පාටට හැරෙනවා නේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒ උපමාවයි මෙතන මේ මහු උපාසක උන්නැහෙට දෙන්නේ. ඔබ දන් අර ගහකින් වැවෙන්න සූදානම් වෙන පැඩු පාටට හැරුණ කොළයක් වගෙයි. රේඛට - 'යම පුරිසා පිට තමුපයිතා'- යම පුරුෂයේ ඔබ පිළිගන්න ලැස්තිවලා

ରୁନ୍ତନ୍ତିବା. 'ଦ୍ରୟୋଗମ୍ବେଲ କିମ୍ବି' - ଦ୍ରୟୋଗମ୍ବେଲ କିମଳା କିମନ୍ତିନେ ଗଣକ
ଯନ୍ତିନ ଶିଥନ୍ତିଲେ ଦ୍ୟୋରକବିତ ଆଵିଲେ ରୁନ୍ତନ୍ତିବା ବିଶେ ପରଲୋକିତ ଶିଥନ୍ତିଲ
ଯନ୍ତିନ ଷ୍ଟ୍ରାନ୍ତିମ ତୁନ୍ତିତ ଓଳ ଦୁନ୍ତି ଆଵିତ ରୁନ୍ତନ୍ତିବା. 'ଶାଲେଯାମତିବ ତେ
ନରିତତି' - ଓଳିବ ମହିଳ ବନକ୍, ମହିଯିଦିମକ୍ ନ୍ତାହୀ. 'ଶାଲେଯା' କିମଳା
କିମନ୍ତିନେ ମଗ ବିଯଦିମ. ଲହେମ ତୁନ୍ତନ୍ତିମ ମହିଳ ବନି. ବନ୍ ମୁଲକ୍ ତ୍ରୈ.
ମିନ୍ତିନ ଲେ ମହିଳ ମନ୍ତ୍ରାମ୍ବ୍ୟାତ ସାଂଖେଯକ୍ ଆତିଲେନ ବିଦିଯିତ ମୁଲେ ଗାପାଵ.

මින්න රේඛ ගාරාව. - 'සො කරාහි දීපමතනනො' - එක නිසු ඔබ
තමාට දිවිධිනක් හරිගස්සා ගන්න. පිහිටක් පකස් කර ගන්න. 'හිප්ප-
වායම පැණ්ඩා හව්' - ඉක්මණීන් උත්සාහකරලා පැණ්ඩිතයෙක් වෙන්න.
'නිධිතතමලා අන්ධිගණෝ' මළකඩ ඉවත්කරලා නික්ෂේදිවන්න. නික්ෂේදි
වෙලා - 'දිබා අරයහුම්මෙහිසි' - දිවාමය ආසි ඩූලියට පැමිණෙන්න. දිවාමය
ආසිහුම්ය කියන එක පොත්වල තෝරනන් නිකම දිවා ලේක
නොවේය. ඔය අනාගාමි අය යන ඒ සුදුදාවාස තමින් හඳුන්වන ඒ
මුහුමලේකයි. අන්න ඒ ලේකවලට යන්න කියලා ඔය විදියට ඒ ගාරාව
වදා බව සඳහන් වෙනවා.

ශ්‍රී ගාරාව අහලා මේ මහජු මත්‍යාංශයා - ගව සාකච්ඡා පූඩුය - සෝවාන් වුනා කියලා කියනවා. තමුත් එනන ඉදලා තව ඉදිරියට කියනවා. ඉදිරි දවසටත් දානයට ආරාධනා කරනවා අර දරුවන් පියා වෙනුවෙන්. දෙවැනි දවසෙන් අර වාගේම බුද්ධ පූඩු සාංසාර වහන්සේලාට දානය පූඩු කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා අනුමේද්දාවක් කරන්න කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාල ගාරා දෙක තරමක් දුරට අර කළින් කියාපු ගාරාවලට සමානයි. විශේෂ වෙනස් කමක් වශයෙන් පපට කියන්න තියෙන්නේ - ඒ මූල් ගාරාව නැත් - දෙවැනි ගාරාව අවසාන වෙන්නේ - අර මූල් එක් කිවිවේ "දබලා අරයහුම්මෙහිසි" කියලා. මෙක් කිවිවේ "න පුන ජාති ජර් උපෙහිසි" කියලා. මේ කියන විදියට විසිය කරලා ඉක්මණීන් පැණ්ඩතයෙක් උනෙන් ඔබ නැවතක් උපතකට ජරාවකට පැමිණෙන්නේ නැතු. ඒක රේට විභා ගැඹුරු විදියට, හිත් කාවිදන විදියට, ඒ ගාරාව. ඒ ගාරා සහිත දේශනාව අහලා - ඒ ගාරා දෙක පමණක් තොවේ, පපට හිතාගන්න තියෙන්නේ, ඒ ගාරා ගැන සඳහන් වුනාට, රේට කළින් බුදු පියාණන් වහන්සේගේ දේශනා විලාශය අනුව "ආනුප්‍රක්‍රී කරා" කියලා කියන අනුශ්‍රීලිවල කරා තමැති දාන කරා, සීල කරා සගග කරා ආදි අනුශ්‍රීලිවල කරාවකින් පස්සේ සාමාන්‍යයෙන් බුදුපියාණන්වහන්සේ මේ විදියේ අවස්ථාවල දේශනා කරන්නේ. ඒ දේශනාව අහල අර මත්‍යාංශයා අනාගාමි වුනා කියලන් කියනවා. මේ අර ගවසාකක පූඩුය.

ఇన్న కథాలే డెప్పత్త. ఉత్తిన్ అపి అర పావన్ గట్టెనో కమి లక్ష్మయి, దండి లక్ష్మయి కియలెనో. అర కమి లక్ష్మయిమం ఉచి లైన నామి గిసుసాతక శ్రీమతి అపాగామి లెనోనాడి కిమ్మినో. ఇన్ బ్రాహ్మణుడునో లిహనోసేగెనో దండి లక్ష్మయ తిఖిల కరగెన అన్నిమం అనాగామి వ్రీనా. ఇన్న లెనబ. లేక త్తులంతో గైమైర్ అధిష్టకు తియెనవి. ఇన్ మితు ర్భద్రలూ అపి రెక రెక విగ్రహ కిరనోన లెల్లు మొ కపూలు. ఇన్ మొ కపూలు మ్రుల భరియెన హోదిమం పేసులు అర గిసుసాతకయి ర్భతామతో కఃసర అన్డింతినో తమాగే ఆహారయిల మంజు రసయ న్నాతి తిస్యా తమాగె ద్వి తినివనోన అర గవియాగె ద్వి క్షైప్తివి. లేక కొడి తరం కఃసర దెయక్కుడు? లేతకొండ అన్న లే కఃసరనువి తిస్యా లేకు విపూకయ లేతనమి లైనులూ. లీబ్లు విపూక సమిలన దండి కపూలు కొంచెనుకునో సద్గులునో లెనవి. మొ కూలుయే పలు లీబ్లు ద్వేల్ల మొ తినివల్మునోపా అహనోన లైబెనవితో ఆచ్చి. లేకం కియనోనో "కమిసరుకుని విపూక" కియలూ - కిరీమయ ఖూ సమాన లిన విపూక. గే తిరి పచ్చెపే అర గవియా ద్వి న్నాతివ లీహాం మెహాం ద్వినవి. గే ఆచ్చులే మొ గిసుసాతకయి ద్వి న్నాతివ లీహాం మెహాం ద్వినవి గవియా లిగె రెరిహనో ద్వి. ఇన్న కొంచెనుమడ లేతకొండ కిరీమయ? ఖరయి గైలెపెనవి జో. లే తితిల్లే లీలుం అన్నిమం తిరయ. లేతకొండ తిరుమ్మక తిలిబ్లు ప్రలీ ద్రశ్యమయకు, పెర భూర్జువికు, సందర్భమయకు తమాగే ఖార్యాలుతో ప్రతాలుతో పెన్నభూతివి.

එතකොට ඒ සංර්ධීනයෙන් හයවේලා ඇතිවන සංවිගය නිසා තමයි අර දරුවා අම්මාට වැදුලා පිටතව ගියේ සඳහටම. ගිහිල්ලා තක්සලා කුවරටම ගියා. කොයිතරම් සංවිගයක් ඇතිවෙන්න ඇදේ තමාගේ මවත් අතහැරුලා යන්න. ඉතින් කොහොම හර ඒක ඒ පැන්තෙන් ජේනවා. ඒක අනුව ඩුහක් හිතාගන්න පුළුවන් මේ පින්වතුන්ට. සමහර විට මේ කාලයේ රීටත් වඩා ක්සර අන්දමේ සන්න්ව සාතන වෙන බව මේ පින්වතුන්ට සිහියට නැගෙනවා ඇති. ඒ හැම එකකටම මේ විදියට විපාක තොවුනට. අපට හිතාගන්න තියෙන්නේ ඇතුම් විට ඒ මුළුමාත්ම හාවය ලබා දුන්න කම් ගක්තියේ දැඩි බව තිසාම, ගක්තිය තිසාම, තාම ඔරොත්තු දෙනවා ඒ පාපකම් ඇතුම් අයට. තමුන් වැවෙන වෙලාවට වැවෙනවා. වැවෙන්නේ තිරයට. එහෙම නැත්තම් තිරසන් යෝති ආදියේ විපාක විදින්න සිදු වෙනවා. ඒවා අපි කුවුරුත් දන්නවා නේ ධර්ම කතාවල් ආශ්‍යයෙන්. එතකොට ඒකයි කතාවේ මූල හරයෙන් අපට ගන්න තියෙන්නේ.

කොයි තරම් හයානක තත්ත්වයක්ද මේ ගවසාතක ක්‍රීය වගේම මස්සරසයට ලෝහවීම්? ඒකේ අදීනව අපට පෙනව. ඒ දෙක එකට යන්නේ. ගවසාතනය කරන්නොත් මාඟ යදහායි. ඒවා කොච්චර කැවත් මදි නිසා තමයි මස් රස තැනිව කන්න බැරි තත්ත්වයකට අර ගවසාතකයා පත්වෙලා

මස් තැනිව බතක් කන්න බැරුව අර ගවයාගේ දී කුපුවේ. ඉතින් කාල ඇතිවෙන දෙයක් නොවයි මස් කියන එක. එහෙම නම් එපාවත්න්හ වින ඉස්සෙල්ලම ගවසාතකයටදී. ඉතින් ඔන්න සිවා ගැන මේ පින්වතුන්ට ඒ ආගුරෙනුත් හිතා ගන්න පුරුවන්. අපි එතනින් නවත්තලා ර්ලහට යම් මේ කතාවේ අතින් කොටසට, එයිනුත් යම් යම් ද්වල් ගන්න නියෙන නිසා මේ කෙරේ කාලය තුළ.

දැන් රළඟට බලමු ඇපි, අර පුතා අන්තිමට රන්කරුවෙක් වුනා. වැඩි විස්තර නැතන් දක් විදියට උපාධි ලත් රන්කරුවෙක් වෙන්න ඇති. රළඟට ඒ දරුවන් ගැන හිතල බලන කොට අන්ත ඒ දරුවන්ගේ - අමුතුවෙන් පදනහන් නැතන් - ගුණවත් බව පියා වෙනුවෙන් කළ ඒ පින්කමෙන්ම අපට තෝරනවා. කොයිතරම් වටින දෙයක්ද කියලා. දැන් මේ කාලේ ඇත්ත වශයෙන්ම මව පියන්ට ජීවත්ව ඉන්න කාලේත් හොඳට සළකලා මිය පරලොව ගියාම අවුරුදු ගණනක් තිස්සේ අනුමෙවනි බණකින් පින් අනුමෝදන් කරවීමේ අදහසින් දන්දීමේ වාර්තායක් තියනවා. සමහර අය ඇතැම්විට ජීවත්ව ඉන්දේදී මව පියන් ගැන තොකතා තම තමන්ට කුමති භූරියට විදේශ ගතවේලා හොඳට සැප විදලා මිය පරලොව ගියා කියලා අනන්න ලැබුනාට පස්සේ ඇව්ල්ලා ලේකෙට පෙන්නන්න එහෙම දානේ දෙනවා. තමුන් ඊටත් වඩා දුර්ලභ සංක්ලේෂයක් තමයි - තමන්ගේ සීමාන මව පියන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම උපස්ථානය බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ කළින් අවස්ථාවල මේ පිනවිතුවීට ඒ දේශනා කොතොක් අනන්න ලැබේල ඇති.

ඩුදරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා ලෝකයේ දෙන්නෙක් ඉන්තවාය, පහසුවෙන් උපකාර කරල, උපස්ථාන කරල තිම කරන්න බැරු. ඒ කියන්නේ ප්‍රතිල්පකාර කරලා, කළගුණ සලකලා ඉවරකරන්න බැරු, දෙන්නෙක් ලෝකයේ ඉන්තවා, ඒ කවුද? මවයි, පියයි. රීෂ්වට එක සවිස්තරව ඩුදරජාණන්වහන්සේ දේශනා කරනව බොහෝම පුදුම අන්දමට. යම් දැරුවෙක්, යම් පුතෙක්, අවුරුදු පියක් ආයුෂ ඇති පුතුයෙක්, තමාගේ මවත් පියත් දෙවුරේ හිඳුවාගෙන ඒ අයගේ පියුලුම ඇහ ඉලිම් මල මූත්‍රා ඇදීම් ආදි හැම එකක්ම කරමින් උපස්ථාන කරගෙන අරගෙන පියත් ඒත් අර මවටත් පියාවත් ණය ගෙවලා තිම කරන්න බැරිය. ඒ විගේම යම් පුතුයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණු මේ මහ පොලොවේ අධිපතිකමට, රජුපුරු ලබා දුන්නත් ඒත් ගෙවන්න බැරිය ණය. නමුත් යම් පුතුයෙක් සඳාව නැති මව පියත්ව් සඳාවේ පිහිටෙවිවාත් - සදාදාගුණයේ - ශිල ගුණය නැති දුෂ්කිල මව පියත් ශිලයේ පිහිටෙවිවාත්, පරිත්‍යාග ගුණය නැති මව්පියත් ත්‍යාග

ଭୁଲାଯେ ପିତିରେଲିବେଲାକୁ, ପ୍ରଧାନ ତୃତୀ ମଲିଷିଯଙ୍କ ପ୍ରଧାନଙ୍କୁ ପିତିରେଲିବେଲାକୁ, ତେ ପ୍ରତ୍ୟେ ଅର ମରି ପିଯନ୍ତିର ଦ୍ରପକାର କଲା ପରିଶର୍କ୍ଷା ନୋଲେଇ, ଚାହେନ ପରିଶର୍କ୍ଷା ଦ୍ରପକାର କଲା ପରିଶର୍କ୍ଷା ନୋଲେଇ, ପରିଶର୍କ୍ଷା ଦ୍ରପକାର କଲା ଲେନିଲା କିମ୍ବା ଦ୍ଵିତୀୟ ପିଯାଙ୍କ ଲିଖି ଦେଇଲା ତିଳେନିଲା.

ଆଜିର ଉଚ୍ଚଯେନ୍ଦ୍ରମ ବୋହେର୍‌ଲିବ କିମ ପାଇବନ୍ ଲେନ୍‌ହେନ୍ ଓ ତାଙ୍କ ପ୍ରତ୍ୟେକଙ୍କ ଗାର୍ଜନ୍ ମହରତନାନ୍‌ବିହନ୍‌ଙ୍କେ ଲାଗେ ଅବ୍ୟାଧି ଛାତିଯାଇ ପନ୍‌ଥିଲା ଏର କିମିଶ୍‌ର ରୁଣ ଦିଲିଲିନ୍ ପାଇପ୍‌ରୁଣ ଲେଲା ମହାନ୍ ପିଯାରତି ଓ ତାଙ୍କ କିମିଶ୍ ଆକାରଯେନ୍ ରୂପକାର ଲିମ ତମଦି ଲାକ୍‌ଷ୍ମୀଶ୍‌ଵାତମ ମହିମମ. ଦେଖି ମେନନ ମେ ଦୂର୍‌ଲିନ୍ କଲେ ମୋକହକ୍‌ର? ବ୍ରିଦ୍ଧ ପିଯାରନ୍‌ବିହନ୍‌ଙ୍କେ ହଦ୍ରନାଶନ୍‌କା. ତୁମ୍ଭୁର୍‌ଦିନ୍ ହଦ୍ରନାଶନ୍‌କା. ଲକ୍ଷନାକୋର ଲେ ପାଇବ ଲାଗେମ ମହିମି ରୂପଚେଲ୍‌ମାନଯ ପିଲିବିଲ ଯମିକିଷି ଗୈତ୍ରୀର ସଂକଳିତଯକ୍ ଆତିଲେନ୍‌ତା ଆତି. କନନାଦିନା ଉଚ୍ଚଯେନ୍ ଲାଗେମ ପିତିପନ୍ କରଗେନ ତମଦି ପିଯାରନ୍ କେନ୍‌ବିଲା ଲେ ଲେନ୍‌ବିନ୍ ଏର ତୀର ତୀର ହନନଯକ୍ ଦ୍ରୁତନ୍‌ହେ. ମନକ ହନନଯକ୍ ନୋଲେଦି. ମୌରେନକ. ହିରିଯେ ନ୍ତା. ତୀର ହନନଯକ୍ ଲାଗେନ୍. ଲେକେ ଆନିପାଦ ଉଚ୍ଚଯେନ୍ ଗୁଡ଼ାବ ନ୍ତାତି ଲେ ଗୁପ୍ତାକଳ ପ୍ରତ୍ୟା ଗୁଡ଼ାଲେନ୍ ବୈପ୍ରିନା. କିଲେଯ ନ୍ତାତି ତୁନ୍ତାତିନ୍ତା କିଲେନ୍ ବୈପ୍ରିନା. ପରିନାମାଗ ରୁଣଯ ନ୍ତାତି ତୁନ୍ତାତିନ୍ତା ପରିନାମାଗ ରୁଣଯେନ୍ ବୈପ୍ରିନା. ରେ ଲାଗି ପ୍ରତ୍ୟା ପାଇପନ୍‌ତିଯେ କେଲିଲିର ତମଦି ଏର ଅନାଗାମି ଲୁହେ.

ඉතින් ඔන්න ඔය දම්වතුයේ ක්‍රියාකාරීතියන් අර දැරුවන්ගේ මධ්‍යිය උපස්ථිරානයන් - අපට හිතාගෙන්න පුළුවන් ඒවය වටිනාකම. රේඛට අප මේ ගාලාවල ගැඹුර ගැන කළේපනා කරලා බලමු. අපට පෙනෙන තරුණින්. බුද්ධ ඇානයට ගෝවරවන දේවල් එක පාටට අපට කියන්න බැං. බුදුරජාණන් වහන්සේට පේන්න ඇති මේ ගවසාතක පුළුවා තුළ ඇති යම් උපනිශ්චය සම්පත්තියක්, කම් ගක්තියක්. මේ විදියේ පරිසරයක ඇති දැඩි වූනත් මෙහෙම එකක් තියෙනව කියල. අපට මේ ගාලාව ආගුණයන් පේන්න තියන වික විතරක් විවරණය කරන්න පුළුවන්. ඇන්න වශයෙන් ගාලා යුගල දෙකක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ බවයි පේන්නෙ මේ දව්‍ය දෙක ඇතුළත. පළමුවෙති දවයේ දේශනා කළ ගාලාවේ මුල් පදාය මොකක්ද? ඒ උපමාව ඉතාම ගැඹුර උපමාවක්. මේ මහඳ උපාසක උන්නුහේ අමතල කියනවා "මිල දත් පඩු පාටට හැරුණු කොළයක් වගයි. දන් ගහකින් වැටෙන්න ලහ විදියට පඩු පාටට හැරුණු කොළේ පොඩිබික් ප්‍රාග්ධනක් ආව හැටියේ ගැලවිලා වැටෙනවා නේ. අන්න එකකොට ඒක අනුව තමන්ගේ මහඳ වයසේ තන්තිය තෝරුම් කරලා දුන්නා. රේඛට එහෙම වැටුනට පස්සේ මොකද වෙන්නේ? එහෙම නැතිනම් යන තැන මතක් කරන්න තමයි "යමපුර්සාපිට ත්‍ර උපයිතා" කියන දෙවෙති පදාය "යම පුරුෂයේ ඔබ පිළිගන්න බලාපොරොත්තුව ඉන්නවා." අන්න

යන තුන පිළිබඳ යම් සංඛ්‍යාවක් දුන්නා. අපට හිතන්නේ අර ගවසාතක පුත්‍රයා කුමූල්‍යන් හෝ අකමූල්‍යන් හෝ පියාගේ රස්සාවට උදවුවෙන්න ඇති. ඒ වගේම ගව මාං කම්න් ඒ විදියටම ගත කරන්න ඇති. ජීවිතය ඒ විදියටම කෙළවර ව්‍යුනාතම් යන තුනයි අර කිවිවේ. යම දුනයේ දී ලැස්තිවෙලා ඉන්නවා ඔබ පිළිගන්න.

ර් ලහට ඒ වගේම "උයොගමුවෙට තියිසි". දත් හරියට ගමනක් යන්න පිටත් වෙලා ගේ දොරකඩට ඇවිල්ලා ඉන්නවා වගේ දත් ඔන්න යන්න වෙලාවත් ඇවිල්ලා. හරියටම ඔබ සූදානම්වයි ඉන්නේ. ර් ලහට "පාලෝයාමිව තේ න විශ්චති" ඔබට මහට බතක් නෑ මේ යන්න ලැස්ති ව්‍යුනාට මොකද? සංවිගය ඇති කළා ඒ මුල් ගාලාවන්, බුදුපියාණන් වහන්සේ. ධම් සංවිගය ඇති ව්‍යුනා තමාගේ තත්ත්වය ගැන. තමන් තුළ කුසලයක් තැනි බව මතක් කරලා දුන්නා. ඒ එක්කම අර ගවසාතක පුත්‍රයාට අතිතය මතක් වෙන්න ඇති. සංවිගවත්ව ගෙදරින් දිව්‍ය අවස්ථාව, පියාණන් කළ රක්ෂාව. ඒ ඔක්කොම මතක් වෙන්න ඇති, අර යමුපුරිස කනන්දරය තුළින්. ඔන්න එතකොට යම් සංවිගයක් ඇතිකළා. සංවිගය තුළින් තමයි ධර්මයට තැබුණුවෙන්න ලැබෙන්නේ.

ඔන්න දෙවුනි ගාලාව - "සෞ කරොහි දීපමතනනො". දෙවුනි ගාලාවන් අන්න උත්සාහවත් කළා. මුල් ගාලාවන් තමන්ගේ තත්ත්වය පෙන්නුම් කරල දුන්න. සංවිගය ඇති කළා. දෙවුනි ගාලාවන් උත්සාහවත් කළා. "සෞ කරොහි දීපමතනනො" එක තිසා ඔබ තමාට දිවියිනක් කර ගන්න. ඔබේ ජීවිත මිරුව පෙරලෙන්න ලහයි. දිවියිනක් සෞයාගන්න. පිහිටක් හොයාගන්න කියන එකයි. "බ්‍ර්‍ස්ප. වායම පැණ්ඩිනො හට" ඉක්මණීන් උත්සාහ කරලා පැණ්ඩියෙක් වෙන්න. ර් ලහට - "නිදිනතමලො අනඩිගනො" මලකඩ ඉවත්කරලා නොකිලිටිව එතකොට මේ මහඳ මුළුමුළුයන් එක්තරා විදියක පැණ්ඩියෙක්, රන්කරු උපාධිය ලබාගත්තු කෙනෙක්. ඉතින් ඒ පැණ්ඩිතකම් උපකාර කරගෙන ඊළහට මොකක්ද කරන්න තියෙන්නේ? නිදිනතමලො අනඩිගනො - රන්කරුවෙකුට තියෙන තියෙන මලකඩ ඉවත් කරලා ආහරණ හැඳීමේ දක්ෂතාව මේ පුද්ගලයා තුළ කියනවා. දත් කරන්න තියෙන්නේ එක නොවයි. සින් කියන මලකඩ ඉවත් තික්ලේසි වෙන්න. ර් ලහට "දිබා.. අරයහුම්මෙහිසි" එහෙම කළාත් තම් ඔන්න අර දිව්‍යමය ආසි හුම්යකට යන්න පුළුවන්" කියන එක බුදුපියාණන් වහන්සේ මතකරලා දුන්නා. එක අහලා, ඒ තුළට හිත යවලා වෙන්ට ඔත් අර මුළුමුළුයා සෝවාන් ව්‍යුනා කියලා කියන්නේ. අපට එහෙමයි හිතාගන්න තියෙන්නේ.

ඉතින් ර් ලහට දෙවුනි අවස්ථාව. ඒ ද්වස ගතකළ ආකාරය අපි දත්තේ නෑ. ඒ මුළුමුළුයන් ඉතින් අර බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට උත්සාහවත්තව "දත් තියෙන්නේ මගේ හිත තනාගන්නයි" කියලා අර ගුරුවරයා සතුවුවන විදියේ රන් ආහරණයක් සාදා ගත්තා. ඒ හඟන්කම සමහර විට මෙතෙන්ටත් යොදාගන්න ඇති. ඇත්ත වශයෙන්ම බුදු පියාණන්වහන්සේ හිත තැනීම පිළිබඳ කනාන්තරය කියන ඇතැම් සූත්‍රවල සඳහන් කරන්නේ රන්කරු උපමාවමයි. රන්කරුවෙක් යම්සේ ශින්නක් දැල්වලා - ස්වර්ණාහරණ කර්මාන්තය ගැන දත්තා අය දකුල ඇති නේ - අමුරන් කුල්ලක් ශින්නට අල්ලලා පිඡිලා එක රන්කරුලින් විටින් විට පොහවමින් වතුරේ දම්මින්, විටින් විට එක තිවෙන්න අරිමින් මය විදියට කුමානුකුල උත්සාහයකිනුයි රන්රන් ආහරණ හදන්නේ. ඒ වගේ ඒ උපමාව ආගුයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කෙනෙක් හිත තනාගන්නවානම් නිවනට, විද්‍රේණා ආදි ඒ හාවනා කටයුතුවලට සිත යොදනවානම්, එකට අවශ්‍යවන දේවල් තමයි සමාධිය, විසිය, උපේෂ්ඨාව. අන්න ඒ කරණාවලට උපමා හැරියට දක්වන්නේ, දිගමට සමාධිය වඩනවා නොවයි. දත් අර රන්කරුවා කඩින් කඩ, සැරෙන් සැරෙට රන්කරනවා. සැරෙන් සැරෙට වතුරෙන් පොහවනවා, සැරෙන් සැරෙට අරක රික වෙළාවක් තිවෙන්න හරිනවා. ඒ වගේ විටින් විට කුමානුකුලට සමාධිය වඩන්න. කුමානුකුලට විසිය වඩන්න. කුමානුකුලට විටින් විට උපේෂ්ඨාව වඩන්න. ඔන්න මය රන්කරු උපමාව ආගුයෙන්මත් බුදුපියාණන් වහන්සේ හිත තැනීම ගැන කියලා තියනවා.

අපි මේක අමතර කාරණාවක් හැරියටයි දක්වුවේ. නමුත් මේක ආගුයෙන් හිතා ගන්න පුළුවන් අර දානාවනත ගවසාතක පුත්‍රයා, එහෙම තැනීම් රන්කරුවා තුළ දත් සංවිගයක් ඇතිවෙලා තියනවා, සෝවාන් එලයටත් පිවිසිලා කියනවා. ඉතිරි හරියට එදා දිවේ කොහොම ගත කළාද අපි දත්තේ නෑ. දෙවනි දිවසේ බණ අහලා අනාගාමී ව්‍යුනා කියලා තියනවා. ඉතින් මෙන්න මේක ආගුයෙන් අපට හිතාගන්න තියෙන්නේ අන්න අර ධම් වතුය ගැන කළේනා කරලා බලනකොට මෙහෙම ආස්වසිවත් දෙයක් මේ ධම් වතුයේ තියෙන්නේ. මේ ධම්යේ ගුණ ගැන මෙහෙහි කරනකොට නිතර යොදන පද හයක් කියනවා, මේ පින්වතුන් කවදත් දිනපතාම වාගේ කියන. ස්වාක්ෂිත, සන්ධියික, අකාලික, එහිපසික, ඔපනයික, පවතනක, වෙදිතකඩ. මේ ධම්යේ කියන මහ පුදුම ගුණ එතකොට කම් වතුය අරෙහෙම පෙරලෙන අතර බුදුරජාණන් වහන්සේ පෙරඹ ධම් වතුය කොතරම් ප්‍රබලද කියනාන් දත් කොතොතුන් ධම් කිරීමේ පින්වතුන් දත්නාවා - සමහර විට බුදුරජාණන් වහන්සේ

පොඩී උපදෙසක් දිලා, ගාලාවක් කියලා සෝච්චාන් විතරක් නොවේ රහත්වූන අවස්ථාවලුන් සඳහන් වෙනවා.

අන්න ඒ ධම් වනුයේ ආශ්චරිය. මොකද, ඒක ස්‍යාක්ඛාතයි. බුදුරජාණන් වහන්සේගේ මුවින්ම ගිලිහෙනකාට ධමිය හරියටම ස්‍යාක්ඛාතයි. ආයි අඩුවක් පාඩුවක් නෑ. ප්‍රත්‍යාස්‍ය ඇළානය තුළින් ඒ ඒ පුද්ගලයාගේ ආසයානුසය දැනගන්නවා. බුදුපියාණන් වහන්සේ ඒ බුද්ධ ඇළානය යොමු කරන කොට ඒ භැම කෙනාගේම අතින ප්‍රවාතනි ලක්කාම පෙනිල ඉවරයි. අතින කම් වේග, කම් ගක්තින්, හොඳ තරක, ඔක්කාම පෙනිල ඉවරයි. ආසයානුසය ඇළානය. ඒ වගේම ඒ ඒ ජාතිවල හාවනා වැඩුවා නම් ඒවාට උපකාර කරගන්න කම්වහන් පවා බුදුන් වහන්සේට පේනවා. ඒ අවබෝධය තුළිනුයි බුදුපියාණන්වහන්සේ කෙනෙකුට බණ පදයක් දේශනා කරන්නේ. ඒකයි ඒ ස්වාක්ෂාත ගුණය.

ධමිය ස්වාක්ෂාත නිසාම බුදුපියාණන් වහන්සේ ස්වාක්ෂාත වගයෙන් දේශනා කරන ධමියේ සන්දියීක වගයෙන් මෙලොවම, අය්ස්පනාසිවම, එහි ප්‍රතිඵල දැකිය ගැනී තත්ත්වයක් තියෙනවා. මහ පුදුම දෙයක් ඒක මේ ධමිය පිළිබඳව, ඒ වගේම අකාලික - කල්නොයවාම එතන එතනම විජාක දෙනවා. ආයි පරලොව ගිහිල්ලා බලන්න දෙයක් නෑ. මෙතනමයි. එතකාට සන්දියීක අකාලික. එහිපසික කියලා කියන්නේ මේ ධමියේ තියෙනවා "එව බලව" කියලා කියන ගතියක්. ධමිය ක්‍රියාවට තහනවත් එක්කම එහි ප්‍රතිඵල තමන්ට අන්දකින්න පුද්වින්. "මිපනයික" කියලා කියන්නේ ධමියේ තියෙනවා එකිනෙකට තල්ල කරගෙන යන ගතියක්. එකකට එකක් සම්බන්ධවෙලා යනවා. එක ගුණයක් පුරන කොට ඒකෙන් ගිහිල්ලා අනෙක් එකට සම්බන්ධ වෙනව්. ඒවා ගැන අපි බොහෝ අවස්ථාවල මේ පිනවතුන්ට දිසි වගයෙන් කියලා තියෙනවා. ඔය ආයි අභාංගික මාගියේ එහෙම සම්බන්ධ දෘශ්‍යාච්‍යායන් සම්බන්ධ සංකල්පයක් අතර එකිනෙකට පුදුම අන්දමේ සම්බන්ධතාවක් තියෙනවා. ආයි කෙනෙක් ඇවිල්ල තල්ලකරන්න ඕන නෑ. එක තැනකට දැමීමට පස්සේ ඒක අනුව හරියට යනවා. පස්ස පෙලක් නගින කෙනාට එක පයක් උපසන කොට, එක කියල ඉවරවෙන කොට, අතින් පය ඉස්සිල ඉවරයි. ඒ වගේම සම්මා දිවියියට යන කොට ඔන්න සම්මා සංක්පයට ලැස්ති වෙලා. එකට යනකාට සම්මා වාවා, ඔය විදියට ධමියේ කොතනින් ගත්තන් මිපනයික ගුණයක් තියෙනවා. ඉස්සරහට තල්ල කරගෙන යන ගුණයක් තියෙනවා. සන්දියීක, අකාලික, එහි පසිකික, මිපනයික. රු ලෙන ඒවා නිසාම "පවතන වැදිතකො විජයුනි" - ඇළානවත්ත පුද්ගලයෙක් නම් වැඩි උග්‍රකමක් නැතත් - දන් මෙතන නම් උපාධිඛාර ස්වර්ණාහරණ

කාරයෙක්. එහෙම එකක් තැතත් සාමාන්‍ය ගොවියෙක් හෝ වේවා අතිතයෙන් අරගෙන ආපු පුණු ගක්තිය තුළින්, වැඩිනා හාවනාව අතිතයේ එහෙම වචලා තියෙනවා නම්, එබදු කෙනෙකුට අන්න ඒ වගේ තුවතුන්කෙකුට "පවතන වැදිතකො" - තමාටම ඒ ධර්මයේ සත්‍යතාව දන ගන්න, ප්‍රත්‍යාස්‍ය කරගන්න පුද්වින්.

අන්න ඒ ගුණය නිසා වෙන්න ඕන මේ මුදුෂ්‍යය අපායට යන්න හිටිය කෙනෙක් තමුන් අනාගාමී වුනා. අපාගාමී වෙනවා වෙනුවට අනාගාමී වුනා. ඉතින් එයෙනුන් යමක් තේරුම ගන්න පුද්වින්. මේ කතාන්තරයේ ඔය එක පැත්තක් - ධමියේ විනාකම. එතකාට අපි අර සාමාන්‍යයෙන් ගවසාතක පුදුයා කියලා කියන කොටම පුද්ගලයෙකුට හාවැටු ගැහුව වගේ සමාරුයෙන් කොත්වෙත කෙනෙක් කියලයි හිතන්නේ. මේ කට්ටව තුළ මහ පුදුම සාධාරණවයක් තියෙනවා. ඒ අර ගවසාතක පුදුයා බුදුපියාණන් වහන්සේට තමන් වෙනුවෙන් දානයක් පුරා කරපු දරුවින් වගේ කිලින් ධමිය ගැන යෙදිලා තැතත් අතින පුණු ගක්තිය අනුවත්, බුද්ධ දේශනාව හරියටම එල්ලකු නිසාන් අර වාගේ තත්ත්වයකට පත්වූනා. එක නිසා අපි ඒ වගේ කෙනෙකුට හාවඩු ගහන්න තරකයි. කෙනෙකුට හැඳෙන්න ඉඩ තියෙනවා. බුදුපියාණන් වහන්සේ සංවිගය මත්‍යකරලා දුන්නට පස්සේ අර පුද්ගලයා තමන්ගේ අතිතයේ සංවිගකර අවස්ථාව සිහියට තහාගෙන - තමන්ගේ මවත් අතහැරලා, ගෙයත් අතහැරලා ගියේ මේ විදිය දර්ශනයකින් කොයිතරම් සංවිගයක් ඇතිවද? එක අමතක වෙලා තිබුන එක මතක් වෙන්න ඇති. රේඛට අපාය හය ඇතිවූනා ඒ එකක්ම. අපායහයන් සංවිගයන් එකතු වුනාට පස්සේ ඔන්න කරන්න තියෙන වැඩ්වී තේරුණා. දන් ඉතින් වෙම් මරණය වෙයිද දන්නේ නෑ. අදම මරණය වෙයිද දන්නේ නෑ. ලොකු සංවිගයකින් අර පුද්ගලයා බුදුපියාණන් වහන්සේ යම ධම් ධමි න්‍යායක් මතු කළා නම් එක අනුව හිත යොදන්න ඇති. කොහොම හෝ වේවා ඒ තත්ත්වයට පත්වූනා.

ඉතින් රේඛට අපි ආයෙන් එම් අර කතාවේ මුළ හරියට. ඒ කතාන්තරයේ තියෙන්නේ මිල්‍යා ආභිච්‍යක් බව අපි කුවුරුන් දන්නවා. මාංස වෙළඳාම මිල්‍යා ආභිච්‍යක් වෙන්න වසරිස වෙළඳාම, ආයුධ වෙළඳාම වාගේම සත්තව හිසාවට එක හේතුවන නිසා. ඒ එක පැත්තක්. ආභිච්‍ය විගයෙන් බලනකාට ඒ ගවසාතකයා කෙළින්ම අපාය මාර්ගයට යොමු වෙළයි තියෙන්න. රුට අමතරව දන් මේ මාංස රසයට ඇතිවූන ඇැම් ගැනත් කළේපනා කරන්න විටනවා. මොකද? නොයෙකුන් විදිය තරක ඉදිරිපත් කෙරෙනවා. ඒ තරක ඉදිරිපත් කෙරෙන්නේ දිවෙනුයි. නමුන් අන්න ඒ දිව ගැන එකක් අපි හිතලා බලමු. මේ දිව

කියන ඒක බොහෝම සංවේදී ඉතුළුයයක්. අපේ ගර්රයේ තියෙන ඉතාමත්ම සංවේදී ඉතුළුයයක් මේ දිව කියන ඒක. දැන් භාදු රස ආහාරයක් ගැන කියන කොට රස ආහාරය තැකැත් දිව අගට මොකද වෙන්නේ? කෙල උනනවා නේද? අන්ත ඒ විදියේ දෙයක්. එතකොට ඒ තරම් සංවේදී ඉතුළුයයක් මේ දිව කුල පැහැවිලා තියෙනවා. අතිත සංසාරයේදී අපි නොයෙකුත් ජාතිවල තිරිසුනුන් වෙලා, යක්ෂ රාෂ්ජයයින් වෙලා, රස කර කර මස් කාපු කර්ම වෙශ මේවායේ එකතුවෙලා තියෙනවා. ඒවා අවදි කරගන්න භාදු අවස්ථාව තමයි මාංශය මේකට එකතු විම.

මාංශ රසයන් එක්ක යන තව යාලුවක් ඉන්නවා. මත්පැනු. ඔය දෙන්න එකට යනවනම් පුහක් යුර යන්න පුරවනි. පුරලෝකට භාර පාරකින් යන්න වුනත් ඇති. මාංශ රසයයි මත් රසයයි එකට යනකොට ආයි අඩුවක් ගැ. මෙතන මත් රසයක් තැනුවමයි මේ ගවසාතකයා භාදට නාලා කියලා ඇුල්ලා භාදට හිත තැනුපත්වනු අවස්ථාවයි අර තරම් කෘතර දෙයක් කලේ. සිකට මත් රසයන් එකතුවූනාම මොනව කරන්න බැරදි? එබදු දේවල් කොතෙකුත් මේ යමාර්යේ මේ පින්විතුන්ට අහන්න ලැබේලා තියනවා. ඒවා දත් සාමාන්‍ය සිද්ධී බවට පත්වෙලා තියෙනවා. තරු පහේ භෝට් ආදිය සත්ත්වෝද්‍යාන භෝට් පිටිපස්සේ තියෙනවා. මින වෙලාවක සතෙක් තෝරා ගෙන මින හැරියට මේසේට ගෙනැල්ලා පුණු ඇුෂිල් ඇතුව හෝ තැනුව හෝ - හැඟී හැදි ගැරුප්පූ සහිතව - අනුහුත කරන්නේ. ඔය විදියට ගිහිල්ලා යම් කිසි අවස්ථාවක අතිත මිලේඡ යුගයකට ආපසු යන විදියේ තීවිත රටාවක් දත් යනවා.. ඒ වගේම ආභිව ගැන හිතලා බලනකොට ඉතාමත්ම ලේසි ගොවිතැන තමයි සත්ත්ව ගොවිතැන, දත් බොහෝම සත්ත්ව ගොවිපොළවල්ල සත්ත්වයින් වපුරලා දිනගණනකදී කපා පාගා ගන්න - භාද අස්ථින්තක් ලොගන්න - කුම විද්‍යාන්මකව දක්වලා තියෙනවා. ඉතින් ඒ විදියේ ආභිවවිත් බොහෝම ඉක්මණීන් පොහොසත් වෙන්න පුරවන්. හැම තැනින්ම ආධාර ලැබෙන්නේ, හැමෝම කතා කරනව අහන්න ලැබෙන්නේ, අන්ත එබදු අය ගැනයි. සමහරු පුදුමයට පත්වනව ඒ අය බොහෝම දියුණු වෙනවා කියලා. මුදලින් එහෙම වෙන්න පුරවන්. ගිහිල්ල වැවෙන්නේ කොහොද කියල අපි කළුපනා කරන්න මින.

ඉතින් අන්ත ඒ හැම එකකටම, ඒ විදියේ තීවිකාවලට අනුබලය ලැබෙන්නේ අපේ මේ දිවෙනුයි. අර කියාපු මස් රසයට තියන ලොල්බව නිසා අර තරම් කෘතර දේවල් කරන්න පෙළෙළිනවා. ඒ වගේම මස් නැතිව කන්න බැරිකම. අර කුණු රහ තැනිව කන්න බැරි නිසාම ගව සාතකයට එහෙම තැන්තම් මස් වෙළෙන්දට අපේ අනුග්‍රහය දක්වනවා. ඒ වික තමයි

මය ධම්යෙන් කියලා තියෙන්නේ. ප්‍රාණසාත ශික්ෂාපදය හරියට රකිනවා තමි-

**පාණ නා පානෙ
නව සාතයෙයා
නවානුරුදු
හනකං පරෙසං**

පරපණ නොනසන්නේය, නොනසවන්නේය, අනුන්ගේ පරපණ තැප්මට අනුදැන්මක්ද නොකරන්නේය. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ - අපට ඒක කියන්න බැ - කොයි ආකාරයෙන් නමුත් අපට මස් මින ආහාරයට. ඉතින් ඒක කොතනින් හර ලොගන්නත් මින. කොහොන් හර ලැබෙන්නත් මින. එව්වරයි. තමුත් මින්න ඔය මසා තියන කැදුරකම නිසා තමයි ඇත්ත වශයෙන්ම - අපට හිතාගන්න තියෙන්නේ - මිල්‍යා ආභිවයට මේ තරම් රුකුලක් ලැබේල තියෙන්න. එතකොට තම තමන් කළුපනා කරල බලන්න මින විශේෂයෙන්ම ගවසාතනය ගැන. බුදුපිළියාණන් වහන්සේ පුකාඟ කරලා තියෙනවා. "තයා රෝග පුර ආපු." ආදී වශයෙන් මුල් කාලයේ තිබුණේ රෝග තුනැතු. ඉතාමත්ම ඇත්ත අතිතයේ එහෙම කාල තිබුණ බව සඳහන් වෙනවා. දිසි ආයුණු මතුෂායින් හිරිය කාල ගැන මහ පුදුම දේවල් දෙමියේ සඳහන් වෙනවා මේ ලෝක ධානුව පිළිබඳව. බුද්ධ වචනය වශයෙන් බලනකොට අපට ඒවා පිළිගන්න සිද්ධ වෙනවා. මුල් කාලයේ මතුෂායින්ට රෝග තුනැතු තිබුණේ. ආශාව, බ්‍රහ්මින්න, ජරාව. ඔව්වරයි තිබුණේ. ඕනෑම් තිබෙනවා, ජරාවට පත්වෙනවා ඔව්වරයි ලෙඛ. තමුත් මිවා අනු අවක් වුනාල වශයෙන් මරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ගවයින් මරණ ඒක විශේෂයෙන්ම ඒ ඉන්දියාවේ කොහොමන් ඒ බලුණන් අතර ඇත්ත වශයෙන්ම ගවයින් කියලා කියන්නේ - දත් මේ කාලය අනුවත්, ඉන්දියාවට පරසරය අනුව පමණක් නොවෙයි මේ කාල මතුෂායින්ගේ තීවින් ගැන හිතල බැලුවන් - එලදෙන කියන්නේ කිරම්ව. සමහරවිට මවගෙන් බොන්න කිර ගැ දත් කාලයේ. මුල ඉදළම සමහරවිට බොන්න එලදෙනගේ කිර. එතකොට ඒ කිරම්ව. කිරම්ව මරන්න තරම් කෘතර වෙන ඒක පුදුමෙකුන් ගැ, සමහර විට, අනින් මුවන් මරණ නිසා මේ කාලයේ.

මේවායේ විපාක කොයිතරම්ද කියලා හිතන්න මින. ඒවාගේම ගවයා ඉතාම අති-සක සතෙක්. ඒ ඔක්කොම බුදු පිළියාණන්වහන්සේ දෙමියේ සඳහන් කරලා තියෙනවා. ගව සාතනය ඒ අතින් විශේෂයි. ධම්යෙන් සඳහන් වෙනවා ඇතා ගවයා ආදී සාමාන්‍යයෙන් දියුණු මනසක් ඇති

සතුන් මැරිම ඉතාමත්ම හයානකයි. එපමණකින් හිතන්න තරකයි මාලු කුම නොදි කියල. ඇතුම් කෙනෙක් මස් කන්නේ නැ මාලු කනව. මාලුවගේ මස් බව දන්නේ නැ. මාලුව කියන්නේ වෙනම සතෙක් එතකොට. මස් කියන්නේ හරකා ආදී ලොකු සතුන්ගේ - මාලුවගේ මස් නොවේ, මාලු කන්නේ. ඉතින් කොයිහැටි හෝ වේවා ඒ සාක්ෂේපය මූල කියෙන්නේ දිවයි. ඒ දිවම තමයි නොයෙකුත් විදියේ තර්ක ඉදිරිපත් කරන්නේ. ඔන්න ඔය විදියේ තත්ත්වයක් තියෙනවා. අපි කළුපනා කරන්න මින අපි යන්නේ කොහාටද කියලා. එතකොට මේ ලෝකේ කොයි තරම් ප්‍රමිලල වගේ මහා දියුණුවක් ඇති වුනාට, හිටිගමන් ආයෙත් ගසාගෙන යනවා මූහුදු වුනුර හරි ඇවිල්ලා. අර ඔක්කොම සමෘද්ධී ඇතිවුනාට පස්සේ නොදට ලස්සනට පෙන්නාලා - මාරයාගේ ස්වභාවයක් ඒක. උච් දාලා ගහන්න වාගේ. ඉතින් කොට්ඨතියෙක් දින ගණනකදී. අන්තිමට එක්කො මොකක් හරි හයානක අනතුරක් වෙලා, මාරක අනතුරක් වෙලා අර පුද්ගලයා මැරෙනවා. එක්කො පිටතින් අනතුරක් ඇවිල්ලා. එහෙම නැත්තම් ඇතුළතින් යම් කිසි බරපතල රෝග ජීවාවක්. හරයටම "කම්මසරකිතා" කියලා කියන විදිය කර්මානුරුප රෝග. එබදු ප්‍රවෙනති අපට කොයෙකුත් අහන්න ලැබෙනවා. මේ කාලයේ පවා, හයානක අන්දමින් ගවසාතනය කළ, සතුන් මැරිම කළ, කුකුලන් මැරිම කළ අය පවා තමන් කළ ක්සර වදවිලට, ඒවා මතක්වෙන, මතක්කරදෙන අන්දමේ රෝග ජීවාවලට භාජනය වෙලා විනාශයට පත්වෙනවා. මේවා සමහර විට රහස් හැරියට භංගන්නන් උත්සාහ කරනවා මේ මිරානා ආභිවයට රුකුල් දීමට. නමුත් මේකයි සනාතන සත්‍යතාව කළීය.

යාදිසං වපනෙහි බීජ් තාදිසං හරනෙහි එලා කලුෂණකාරී කලුෂණය පාපකාරීව පාපකං

මින්න බුදු පියාණන් වහන්සේ දෙන ගොවිතැන. කම් ගොවිතැන, බුදුන් වහන්සේ මතු කරලා දෙන්නේ. යම් ආකාරයකට වපුරනවා තම් ඒ ආකාරයට කපා පාගාගන්න ඕනෑම. "කලුෂණකාරී කලුෂණය" - නොද දේ වපුරනවා තම් නොද දේ කපා පාගා ගන්න ප්‍රථ්‍යාග්‍රහනක් ලබන්න ප්‍රථ්‍යාග්‍රහනක්. "පාපකාරීව පාපකං" - ප්‍රවීන වපුරල නොද දේවල් ලබාගන්න බැ කවදාවත්, ඒවෝ පෙනුවත්. ඔන්න ඕකයි බුදු ව්‍යවය. කම් වකුයේ හයානකවය එයින් අපට පේනවා. අපේ ජීවිතාව සකස්කර ගැනීම- ආභිවය සකස්කර ගැනීම - අපට අයිති දෙයක්. ආභිවය කියන

එක නිකං පිද්ධ වෙන්නේ නැ. ඒකට ලොකු උත්සාහයක් දරන්න ඕන. ඒක සමානක් ව්‍යායාමය මතු කරගන්න උපකාර වෙනවා - සමානක් ආභිවයට හිත යෙදීම. සමානක් ආභිවය කියල කියන්නේ හරි ජීවිතාව. ඇත්ත වගයෙන් කාටත් තියන ලොකුම ගැටුව තමයි, මධ්‍යිය ආරක්ෂාවන් මිල සමාජයට වැටුවට පස්සේ තියන ප්‍රශ්නය තමයි, රක්ෂාව. මව පිය ආරක්ෂාව නැතිවුනාට පස්සේ තමන් රක්ෂාව කරන්න ඕන. මොකක්ද ඒකට ලේසි? ඉක්මණට පහසුවන් පොහොසත් වෙන්න ප්‍රථ්‍යාග්‍රහනක් නොරා ගන්නේ. ඒවා ඔන්න ඉදිරිපත් කරනවා "ඇය මේ තියෙන්නේ ද්‍රව්‍ය ගණනීන් ප්‍රථ්‍යාග්‍රහනක්." - තමුත් අන්න අරකයි කාරණය. ඒ තමන් වපුරන එකම කපා පාගා ගන්න ලැස්ති වෙන්න ඕන.

ඉතින් අන්න එහෙම තුව්ලීන් කළුපනා කරන්නට ඕන, සමාජය දිහා බලලා. ඒ ක්සරත්වයම තමයි - සතුන් කෙරෙහි දක්වන ක්සරත්වයම තමයි - එකිනෙකා කෙරෙහි දන් දක්වන්නේ. දන් ඇතුම් අවස්ථාවල මතුළුයායින්ට හදිසියේ දානගන්නට ලැබෙනවා තමන් මෙනෙක් කල් රසකරකර යම්කියි හෝතන ගාලාවක ගත්තු ආභාරය මතුළු මාංගයක් බව. එතකොට ඉතින් වමනේ දාලාවත් පිරිමහන්න බැ. තමුත් තව ටික කළක් යනකොට ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලා, අර අතිතයේ එකිනෙකා මරාගෙන කැළීමේ මිලේව්ත ගතිය මතුවෙන්න ප්‍රථ්‍යාග්‍රහන. ඇත්ත වගයෙන් අර ජනගහන ප්‍රශ්නය තම් තියෙන්නේ ඒක ඉතාමත්ම පහසුවන් විසඳාගන්න තුමය තමයි එකිනෙකා මරාගෙන කැළීම. අතිතයේ වුනෙන් ඒකයි. අතිතයේ බොහෝදෙනාට ඒ ජනගහන ප්‍රශ්නය තිබෙන්න නැ. අන්න ඒ තරම් ක්සරත්වයකට මතුළුයායාට එක බත්වේලක් කන්න බැරුවුනා මාංගරසය නැතිව. නැමදාම ඒක කාලන් ඒත් මි. ඉතින් ඒ රසත්ත්‍යාග්‍රහන ඇතිවුනාට පස්සේ කොහොම හරි - ඒක කොහොමද කියලා නැ - කොහොම හරි ඒක ලැබෙන්න ඕන.

අන්න ඒක තුළීන් තමයි ර්ලහට අතින් ඒවාට පෙළඹීන්නේ. ඉතින් අපි ඒක කල් තුත් තුත් කුවුරු හරි ලවා කරවාගෙන තර්කානුකළව ඒකේ වරදකුත් නැතෙයි කියලා රස කර කර වින්දනය කරනවා. තමුත් මේක තුළීන් මේ සමාජය එන්න එන්නම ගුණධර්ම පරිභානිය. ඒ වගෙම ආර්ථිකය පිළිබඳව මේ යන රැල්ල. තමන් කළුපනා කරන්න මින තුව්ලීන්, කොයි තරම් ආධාර දුන්නන්. ආධාර නොදියුතු පැතිවලිනුන් ආධාර දෙනවා මේවා. තමුත් අපට ඒවා ඕන නැ. අපි අපේ අව්ක ඩීමානුකුල ප්‍රතිපත්තිය පිහිට කරගෙන බුදු ව්‍යවයට අනුව ජීවත් වෙනවා කියන ඒ

අධිෂ්ථාන සක්තිය - ඒකම තමයි ඒ ආලීවය රකීමට ව්‍යායාමයක්, විශේෂ විසියක් අවශ්‍ය කියන්නේ. නොයෙකුත් දේවල් තියෙනවා අර හින් කෙලෙස් මතුවෙන ආකාරයට. ඒවාට ඉඩ නොදිය යුතුයි. එහෙම නැතිනම් කෙනෙකුට පුරුවන් ආයුධ වෙළඳාම කරන්න. වස විස වෙළඳාම කරන්න. ඒවායින් ලොකුවට උපයාගන්න පුරුවන්. ඒවාත් මිට්‍යා ආලීව හැටියට බුදුපිළියාණන් වහන්සේ දක්වලා තියෙනවා, ඒවාත් සත්ත්ව හිංසාවට හේතුවන නිසා.

මේ අනුව අපි කළේපනා කරන්න ඕන මේ හැම එකක් තුළිනම්, අපි මේ බුදුපිළියාණන් වහන්සේගේ ධර්මය ගැන කොතෙකුත් කතා කළත් ඒ අනුව ජිවත් වෙන්නේ නැත්තම්, කවදාවත් මෙයින් බලාප්‍රාරෝත්තු වන ප්‍රතිඵල ලබාගන්න බැ. එතකොට තමන්ගේ එදිනෙදා ජිවන රටාව සකස්කර ගැනීමේ වගකීම තමන් සතුයි. ඒ ආලීවය පිළිබඳව වාගේම මාං රසය පිළිබඳ තියෙන ලොඳ්‍රේව යම්කිසි අධ්‍යානයක් තුළින් අතහැරය යුතුයි. තමන් යම් ප්‍රතිපත්තියක් රකිනව නම් ඒ ප්‍රතිපත්තිය තවත් ප්‍රතිපත්තියක් රකින්න සක්තියක් වෙනව. උපකාරයක් වෙනව. මත් පැනව ලොල් වූන පුද්ගලයාට ඒ මත් පැන් පිළිබඳ ආයාව අතහැරය අවස්ථාවේ හිතට ලොකු සක්තියක් අතිකරගන්න පුරුවන්. ඒක පිහිට කරගෙන ඉදිරියට යන්න පුරුවන් ධම් මාර්ගයේ. ඒ වගේම තමයි මේ කියාපු කාරණයන්.

එතකොට මෙන්න මේ ධම් කරාවලින් අපට පේනවා මේවායින් යන තැනු. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා ප්‍රාණසාත අකුසලයේ විජාක. ඒ ප්‍රාණසාත අකුසලය ගැන කෙලින්ම කියනවා - "ලුදො ලොහිතපාණී" - බොහෝ රෝග විදියට ලේ වැඩුන අත් ඇතිව සතුන් මරමින් ජීවත්තුන පුද්ගලයා යන්නේ නිරය, තිරසන් යෝනිය, ප්‍රේත යෝනිය, අසුර යෝනිය කියන ඔය හතරටයි. ඒ ලෙහිට යම් විදියකින් මුළුමා ආතම හාවය ලැබුවන් අල්පායුණ වෙනවා කියල තියෙනවා. මේවාට නොයෙකුත් සාධක බුදුපිළියාණන් වහන්සේගෙන් පමණක් නොවයි මහා සාධුමන් මුගලන් මහරහතන් වහන්සේගෙනුත් ලැබිලා තියෙනවා. මීට කළින් අවස්ථාවලත් අපි මතක් කරල තියනවා, ඉතාමන්ම හොඳ පිද්ධියක් මේ ගවසාතක කාරණය සම්බන්ධ.

එක් අවස්ථාවක මුගලන් මහරහතන්වහන්සේත් ලක්ණ මහරහතන් වහන්සේත් ගිෂ්කුල පව්චි වැඩු වාසය කළා. එක ද්වසක්දා මුගලන් මහරහතන් වහන්සේ ලක්ණ හාමුදුරුවන්ට කිවිවා අපි රජගහනුවරට පිළිබ්පාත් වශේ කියලා. එළඹට ගිෂ්කුල පව්චි දැකින්න ලැබෙනව. අන්න ඒ ඇට සැකිල්ල කොතෙකුත් ඔය මස්කච්චල දකින්න ලැබෙනව. අන්න ඒ ඇට සැකිල්ලක් වශයේ දැන් මේ මුළුමාය. හැඳුයි අර කුරුලේන් ආදි සතුන් අතින කොට විලාප කිවිව ඒ ආතම හාවය. සාමාන්‍ය පියවි ඇසට පේන්නේ නැති පුදුම විදියේ ජීව, ආතමහාව මේ ලෝකයේ තියෙනවා. දිවැස් ඇති අයටයි පේන්නේ.

කළා. මේ රහතන් වහන්සේලාගේ හිනාවල් ඉතාමන් අර්ථවන්. ලක්ණ හාමුදුරුවා ඇහුවා මොකද මේ හිනාවක් පහළ කළේ කියලා. ඒක බුදුපිළියාණන් වහන්සේ ඉදිරියේ අහන්න කිවිවා. මම දන් කියන්නේ නැහු කිවිවා. එළඹට පිළිබ්පාත් කරගෙන දාන් වළදලා ඉවරවෙලා බුදුරජාණන්වහන්සේ එළඹට වැඩුම කළා. එතනදී අන්න ලක්ණ හාමුදුරුවේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන හැටියට අහනවා ඇය අර දහවල් වෙළාවේදී ඔබ වහන්සේ මද සිනහාවක් පහළ කළේ කියලා. ඔන්න බුදුපිළියාණන්වහන්සේ ඇතුළ සාංසාය වහන්සේලා ඉදිරිපිට මුගලන් මහරහතන් වහන්සේ කාරණය හෙළිකරනවා.

"මම දක්කා ගිෂ්කුල පව්චි බහින අතරේ අහසින් යනවා ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ලට ගිෂ්කුහිණියන්, කපුවින් උකුස්සන් ඉල ඇට අතරට අනිනවා. අර ඇටසුකිල්ල විලාප කියමින් අඩ්මින් පියාආගෙන යනවා. මට ඒ වෙළාවේ සිනාවක් පහළ වූන මේ විදියේ සත්ත්ව ආතම හාව තියනවා නේ" කියලා. ඔන්න එතකොට ඒක කිවාම බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාංසාය වහන්සේලා ඉදිරියේ "මහණෙනි, මමත් ඔය පුදුම සත්ත්වයා දුටුවා දිවැසින්. නුමත් මම ඒක ප්‍රකාශ නොකළේ මම ඒක කිවිවට පස්සේ "කෝ අපට පේන්නේ තැ නේ" ඒ විදියට කියලා මා කෙරෙහි හිත දුෂ්ච කරගන්නා නම් ඒ අයට ඒක නරකට හිටිනවා. ඒකෙන් ඒ අයට අපාගාම් වෙන්නත් පුරුවන්, සමහර විට, බුදු පියාණන් වහන්සේ බොරු කියනවා කියලා. අන්න ඒක නිසායි, මම ඒක නොකිවේ. දන් මට ගාක්ෂිකාරයෙක් හම්බ වෙළා තියෙනවා" කියලා. බුදු රජාණන් වහන්සේ ඒක කියන්න ආරම්භ කළේන් මාගේ ග්‍රාවකයින් ඇස් ඇතිව එවත්වෙනවා, තුවනු ඇතිව එවත් වෙනවා, මේ වග දේවල් මට පමණක් නොවයි. මගේ ග්‍රාවකයින්ටන් පේන්නාව" කියලා.

අන්න එතකොට බුදු පියාණන් වහන්සේ සාක්ෂි ඇතුළ කිවිව අර ඒ ඇට සැකිල්ලක් වාගේ ගිවසාතකයෙක් කියලා. මේ රජගහනුවරම හිටපු ගිවසාතකයෙක්. ඒ ගිවසාතක ක්මිය හරියට කිරීමේ විපාක වශයෙන් බොහෝ වර්ෂ ගණනක්, බොහෝ ව්‍යු සිය ගණනක්, බොහෝ ව්‍යු දහස් ගණනක්, බොහෝ ව්‍යු සියදහස් ගණනක් නිරයේ පැහිල දන් මේ ආතම හාවය ලබාගෙන සිටිනවා කියලා. එතකොට අර ගිවයින්ගේ මස පුරුලා දාලා ඇට සැකිල්ල කොතෙකුත් ඔය මස්කච්චල දකින්න ලැබෙනව. අන්න ඒ ඇට සැකිල්ලක් වශයේ දන් මේ මුළුමාය. හැඳුයි අර කුරුලේන් ආදි සතුන් අතින කොට විලාප කිවිව ඒ ආතම හාවය. සාමාන්‍ය පියවි ඇසට පේන්නේ නැති පුදුම විදියේ ජීව, ආතමහාව මේ ලෝකයේ තියෙනවා. දිවැස් ඇති අයටයි පේන්නේ.

ඒ විදියෙම තවත් කතාන්තරයක් ඒ එක්කම සඳහන් වෙනවා. මස් වැදුල්ලක් අහඹින් යනවා. ඒන් ගිෂ්ටිතීයන් කුපුවන් අනිනවා. අර මස් වැදුල්ල කැ ගහ ගහා අහස් පියාඩනවා. මොකක්ද මේ මස්වැදුල්ල? ඒන් යම් කිසි සත්ත්ව ආත්මහාවයක්. අනිනයේ ගෙසානකයෙක්. ඔන්න ඔය වාගේම කුරුලු සාතකයින් ආදින් පිළිබඳව ප්‍රව්‍යති රාජියක් ඒ එක්කම සඳහන් වෙනවා, සතුන් මැරීමේ විපාක වශයෙන්. එතකොට ඒ මෙලොව ප්‍රේත ආත්ම, යක් ආත්ම, වශයෙන් ලබන්නේ ඒ කරපු කර්මයේ වල්ගකොන, අග කෙළවර - විපාකවගෝෂ. තියම විපාක විධින්නේ තිරයේ. තිරාදුන් කළුප ගණනක්, සියදහස් ගණනක් විදළ ඉවරවෙලයි ඒ ප්‍රේත ආත්ම හාවචල දිවැස් ඇති අයට පමණක් ජ්‍යෙන ඒ තත්ත්ව ලබන්නේ. රිටන් මෙහා ඇවිල්ලා තමයි මනුෂ්‍ය ආත්ම හාවය ලබලා - අපට ඉදිවිල අහන්න ලැබෙනවා - යක්දින් වගේ දුර්වන් උපදිනවා, අංග විකල පුද්ගලයින්, අතපය නැතිව. තව ලෙඩරෝග අතිත කර්ම වෙග අනුව, හයානක කම් වෙග අනුව පුදුම අන්දමේ ලෙඩ රෝග ඇතිවෙනවා. මිවා යට තියෙන්නේ අන්න අර විදියේ කම් කියලා හිතාගන්නේ ඕනෑ.

එතකොට ප්‍රාණසාත අකුසලය ඉතාම බරපතල දෙයක්. ඒකයි ඒක පළවෙනි ශික්ෂාපදය හැරියට දක්වල තියෙන්නේ. ඒකටම උපකාර වෙන දෙයක් තමයි සත්ත්ව හිංසාව. ඒ හැම එකකටම මුද්‍රෙන්නේ අර තිරිසන් සතාගේ ස්වභාවය - තව එකක් හිලදාන එක. සතා මැරෙනකා. ඉන්නේ නැ. ඇතුම් සතුන් ඉන්නවා - අපට දකින්නත් ලැබෙනවා- ඒ සතාගේ අවසාන දුක්ශීත්වීල්ල ඇහෙන්නේ අතිත් සතාගේ බඩ ඇතුළෙන්. දන් ඔය කබරු එහෙම සතෙක් ගිලිනකොට - සමහරවිට ගෙමින් එහෙම. අන්තිම හඩ ඇහෙන්නේ බඩ ඇතුළුදී. අන්න ඒ තරම් පණ පිටින් ගිලින සිරිත. එකයි බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ යමෙක් තිරිසන් ලෝකට වැටුනට පස්සේ ආයි ගොඩ එන එක හරිම අමාරුයි කියලා. මොකද හේතුව? තිරිසන් අපාය තත්ත්වය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ "අක්‍රූමක්‍රූඩ්බාදිකා එස් වත්තකා දුකිල බාදිකා" තිරිසන් ලෝකයේ වැඩි කොටම තියෙන්නේ - හරකුන් වගේ සතුන් නොවේ - මස් කන සතුන් පිළිබඳව - අක්‍රූමක්‍රූඩ්බාදිකා - ඔවුනාවුන් කා ගැනීම. ඒ වගේම "දුකිල බාදිකා" දුර්වලයා කා දමනවා. විශේෂයෙන් මුහුදේ. මුහුදේ සතුන් පිළිබඳව. එකට කියන්නේ මාත්‍යාන්‍ය කියල. එකෙක් තව එකක් ගොදුරු කර ගන්නවා. එතකොට මේ තත්ත්වයට මනුෂ්‍යයා යනවා නම් එක මනුෂ්‍ය කමක් වෙන්නේ නැ.

ඇත්ත වශයෙන් දන් එක රටාවක් වෙශෙන යනවා. මළුගිය සතකුගේ මස්වෙලට වැඩි කුමැත්තක් නැ. තිරිසන් සතුනුත් එහෙමයි. පණපිටින් ඒවා

රුධිරයන් එක්කම ගොදුරු කරගන්න එකයි තිරිසන් සතාගේ සිරිත. දන් ඉතාම අප්‍රති මෝස්තරය තමයි එක. සතෙක් අවසන් පුස්ම හෙළන්න කලින් ඒ සතාගේන් ගන්න පුළුවන් මාංශය අරගෙන අපේ දිව පිනවන්න ඕනෑ. එකයි අලුත්ම කුමය. ඔය හෝටල්වල එහෙම මැරෙනකා. ඉන්නේ නැ. තම තමන්ම එවා කරගන්නවා. එක අර හැදිගැරුප්පූ ආදි බාහිර මික ඉවත් වෙනකොට ඇත්ත වශයෙන් මෙතන තියෙන්නේ අර මිලේවු යුගයට ආපසු එමක් තමයි. ඉතින් මොව ගැන අපි තුවනීන් කළුපනා කරන්න ඕනෑ. අපි මේ ලොකු ලොකු ගැඹුරු දේවල් අල්ලනවා. නමුත් එදිනෙදා ජීවිතයේ මේ සාමාන්‍ය හැරියට පෙනෙන නමුත් බොහෝම දුරයන මේ දුර්වලකම් හදාගන්න උනන්දු වෙන්නේ නැ. ඒ වෙනුවට නොයෙකුත් තර්ක ඉදිරිපත් කරලා එවායින් "ඇය බෙරගන්න" හදනවා. ඇහ බෝරා ගත්තන් පින්වතුනි, හිත බෙරගන්න බැ. ඇහන් අන්තිමට හයානක කම්වලට හේත්තු වෙනවා, යම් අවස්ථාවක.

එක නිසා මොව ගැන කළුපනා කරලා - මේ පින්වතුන් මේ වටිනා දිවේ යම් කිසි ශිලයක් සමාදන් වුනා. ශිලය කියල කියන්නේ හිලුකමයි. ඒ හිලුකමට ඔය කියාපු කොයිවත් අයිතියි. සතුන් මැරීමෙන් වෙන්වෙනවා. යොරකම් කිරීමෙන් වෙන්වෙනවා. ඔය ආදි විරති - "වේරමේ" කියන ව්‍යවනය නිරන්තරයෙන් මතක් කරගන්න ඕනෑ. මේ ශික්ෂාපදයක වටිනාම ව්‍යවනය තමයි "වේරමේ" කියන එක. වේරමේ කියන්නේ වෙන් වීම කියන එකයි. එතකොට, කිරීම පහසුයි වෙන්වීම අපහසුයි. අපහසු දේ කිරීම තුළින් තමයි - අන්න ඒ ශික්ෂාවය තමයි - අපේ ජීවිත හැඩ ගස්සවා ගන්න උපකාර වෙන්න. හිලුකෙනෙක් වෙන්නේ එතකොටයි. එකයි අර ඇතෙක් අශ්වයෙක් හිලු කරන්නේ. ඇත් ගොවිවෙක්, අස් ගොවිවෙක් කොයිතරම් වර වැයම් කරලද ඒ සතා හික්මවා ගන්නේ? වල් සතෙක්. අපින් එතකොට වෙන කෙනෙක් කිවිවම නොවේයි අපි අපිම හික්මෙන්න ඕනෑ. එකට උපකාර වෙන්නේ තුනුරුවන් කෙරෙහි ගුදාවයි.

ඩුද පියාණන් වහන්සේ අපට දුක් දෙන්න කිවිව නොවේයි. අර කිවිව හැරියට මේ දුකිල් පෙළෙන සත්ත්වයාට ධර්ම වතුයේ පිහිටෙන් දුක් කෙළවර කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම වතුය අපට මත කරලා දුන්නේ. එකට අනුවයි මේ ශිලාදී ශික්ෂාපද. වදයක් හැරියට නොවේයි. අපේම යහපත සඳහායි. අපේ යහපත කියන කොට මෙලොව යහපත පමණක් නොවේයි. මෙතනින් කෙළවර වෙනවා නම් ජීවිතය, කොයි විදියට ජීවන් වුනාන් කමක් නැ. නමුත් බුදුපියාණන් වහන්සේ පමණක් නොවේ අතිතයේ

යොගීන් පවා දක්වලා තියනවා අනන්ත කාලයක් අපි සංසාරයේ නොයෙකුන් ආම්හාවල ඉපදෙමින් මූරේමින් යන බව. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියනවා.

**න තං කමම කතං සායු
යං කතවා අනුතපාති
යස්ස අසුළුම්බා රෝදං
විපාකං පටිසෙවකි**

"යම් කර්මයක් කරලා ඒකට පසුතැවිලි වෙනවානම්, කදුළ පිර මූහුණීන් අඩමින් එක් විපාක විදිනවා නම් ඒ කර්මය හොඳ කම්යක් නොවේයි. එතකොට අතුම් කෙනෙක් කියන්න පුව්වන්, "දැන් අපි මේ කම්ය කළාට, රේඛට ආම්හාවයේ අපි දන්නේ තැ නේ." අපි නොවේයි නේ එතන. 'අපි' කතාව තැ නේ. මතක තැ නේ. එහෙම කියල බෙරෙන්න බැං. විදින අවස්ථාවේ "අනො! කොහොමද මේක පුවනො?" කියලා දන්නේ තැ. ඒ වින්දනය තුළ තමන්ට දුකක් අධික වෙනවා. ඒ දන දන කරපු නිසයි. යම් අවස්ථාවක තොදන හෝ අහවලා කළයි කියලා දන්නේ තැතිව උනත් තමන්ට විදින්න සිද්ධ වෙන්න. ඉතින් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. දැස වෙදුවරයෙක් ලගට ගියාට පස්සේ තමයි අපට තේරෙන්නේ පොඩිකාලේ අපි දන්නේ තැතිව යම් කිසි අරුණ දෙයක් කාලා තියෙනවා. ඒක මේ ඇුව්ලා අන්තිමට සමහර විට මේ කාලේ ඔය කියන පිළිකා ආදී රෝගයක්. ඔන්න එතකොටයි අපට මතක් වෙන්නේ අන් අපි මේ හොඳ රස ආහාරයක් අරගෙන තියෙන්නේ. පස්සේ මේ වෙදුවරයායි කිවිව මේ තත්ත්වයට මේකයි හේතුව කියලා.

එවාගේ බුදු පියාණන් වහන්සේ ලෝකයාට පෙන්නුම් කරලා දෙනවා, දන් මේ හොඳින් සතිපෙන් වගේ හිටියට, මේ ලෙවෙට ඕන කරන යම් කිසි විෂ බීජයක් හිනේ තියෙනවා. ඒක ඉවත් කරන තුරු නිරෝගී වෙන්න බැං. අන්න ඒ විදියට කළුපනා කරන්න ඕන. එතකොට අර නොයෙකුන් තර්ක විතර්ක වලින් 'නැවත උපන්නට ඒ අපි නොවේ' කියලා එහෙම බෙරෙන්න බැං. කර්මයේ විපාක හැරියට තමන්ට ඒ වගකීම ගන්න වෙනවා යම් අවස්ථාවක. ඒ විදියට කළුපනා කරල තමන්ගේ ඒවිකාව හරිස්සාගන්න ඕන. අන්න අර මහඟ ගවසාතක පුතුයා අවසාන අවස්ථාවේ නියම ප්‍රේචිතයෙක්. දන් නම් ප්‍රේචිතයා කියලා කියන්නේ දන උගත්කම්වලට නොවේයි. දන උගත්කම්වලට නොවේයි මෙතන බුදුරජාණන්වහන්සේ

ඉක්මණීන් උත්සාහ කරන්න කිවිවේ. අන්න අර සිත පිරිසිදු කරගැනීම. "නිධින්මලා අනඩුණා" ඒකයි ප්‍රේචිතකම. නියම ප්‍රේචිතකම ඒකයි.

එතකොට අන්න ඒ විදිය ප්‍රේචිතයෙක් වෙන්නයි හැම දෙනාටම ආරාධනා කරන්නේ. "විපුල වායම ප්‍රේචිතො හව" කියන ඒ පායය තමන්ගේ ඒවිතයට ආදර්ශ පායයක් කරගන්න විටනවා මේ ගාරාවලට අනුව. දන් මේ පින්වත්තන්ට තම තමන්ගේ ඒවිකාව, එදිනෙදා දිව් පැවතුම්, සකස් කරගන්න උපකාර වන්නාවූ මේ ධම් වකුයේ ඇති ආය්චිවත්තන් හාවය පෙන්නුම් කරන්නාවූ, ධම් දේශනාව තුළින් සද්ධා, විරිය, සති, සමාධි, පස්ස්දා යන තිවනට උපකාර වන ඉනුය ධම්, බලධාම් මත් කරගන්න හේතු උනානම් ඒ සියල්ල උපකාර කරගෙන කළයාණම්තු ආගුයන් පිහිට කරගෙන ඉක්මණීන්ම මේ සියලු ජාති ජරා ව්‍යාධි මරණයි සංසාර දුතින් අත්මිදිල උතුම් අමා මහ තිවන - සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මායි එල ප්‍රතිවේදයෙන් ලබාගැනීමට මේ කුගල ගක්තිය ඒකාන්තයෙන් උපනිගුය වේවා කියල ප්‍රාරිනා කරගන්න. එයේම අව්වියේ සිට අකාන්තාව දක්වාවූ යම්තාක් සත්ත්ව කෙනෙක් ධම් දේශනාමය ධම් ගුවණ්මය කුගලය අනුමෝදන්වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම කෙනෙක්ම මේ කුසලය අනුමෝදන් වීම තුළින් උතුම්වූ අමා මහ තිවන සාන්සාන් කරගනින්වා! කියල ප්‍රාරිනා කරගෙන මේ ගාරා කියන්න.

"එතකාවතාව අමෙහුහි"

ඩම් ගුණ මූද්‍රණ හාරය මගින් පළකරන ලද ගුණ

	ගුණ්ප නාමය	පිටපත් සංඛ්‍යාව
01.	නිවන් නීවීම	පලමු වෙළුම 11000
02.	නිවන් නීවීම	දෙවන වෙළුම 8000
03.	නිවන් නීවීම	තෙවන වෙළුම 5000
04.	නිවන් නීවීම	සිවුවන වෙළුම 6000
05.	නිවන් නීවීම	පස්වන වෙළුම 5000
06.	නිවන් නීවීම	සයවන වෙළුම 3500
07.	නිවන් නීවීම(ප්‍රක්ෂ්කාල මූද්‍රණය)	පුරුම භාය (1-6වෙළුම්) 500
08.	නිවන් නීවීම	සන්වන වෙළුම 3000
09.	නිවන් නීවීම	අවවන වෙළුම 3000
10.	නිවන් නීවීම	නව්චන වෙළුම 5000
11.	නිවන් නීවීම	දසවන වෙළුම 5000
12.	නිවන් නීවීම	එකාලාස්වන වෙළුම 3000
13.	නිවන් නීවීම (ප්‍රක්ෂ්කාල මූද්‍රණය)	(1-11වෙළුම්) 1500
14.	පහන් ක්‍රූව දම් දේශනා	පලමු වෙළුම 13000
15.	පහන් ක්‍රූව දම් දේශනා	දෙවන වෙළුම 12000
16.	පහන් ක්‍රූව දම් දේශනා	තෙවන වෙළුම 10000
17.	පහන් ක්‍රූව දම් දේශනා	සිවුවන වෙළුම 7000
18.	පහන් ක්‍රූව දම් දේශනා	පස්වන වෙළුම 6000
19.	පහන් ක්‍රූව දම් දේශනා	සයවන වෙළුම 4000
20.	පහන් ක්‍රූව දම් දේශනා	සන්වන වෙළුම 4000
21.	'හිතක මහිම'	පලමු වෙළුම 8000
22.	'හිතක මහිම'	දෙවන වෙළුම 5000
23.	උන්තරේර පුදෙකාලව	12000
24.	විද්‍යුත් උපදෙස්	8000
25.	වලන විෂය	3000
26.	දිය සුළිය	6000
27.	Towards A Better World	6000
28.	Seeing Through	3000
29.	Nibbana - The Mind Stilled	Volume I 5000
30.	Nibbana - The Mind Stilled	Volume II 3000
31.	Nibbana - The Mind Stilled	Volume III 3000
32.	Nibbana - The Mind Stilled	Volume IV 5000
33.	Nibbana - The Mind Stilled	Volume V 2000
34.	Nibbana - The Mind Stilled	Volume VI 2000
35.	The Magic of the Mind	2000
36.	Towards Calm and Insight	2000
37.	Samyutta Nikaya An Anthology	2000
38.	Ideal Solitude	2000
39.	Nibbana and The Fire Simile	3000

නැවත මූද්‍රණය කරවීම පිළිබඳ විමතිම් :-

ඩී. එ. බණ්ඩාර, ස්ථාපක, දම් ගුණ්ප මූද්‍රණ හාරය
රෝයල් ඉන්ස්ට්‍රිටුව්, 191, හැවුලොක් පාර, කොළඹ 5.

දු.කු.: 011-2592747, 2592748, 2508173 Fax : 2580564

කතු හිමියන්ගේ සිංහල යෙහි ඉංග්‍රීසි කාති

*1. උත්තරේර පුදෙකාලව - (මුල් මූද්‍රණය)ධිස්ක් අංක 172/173 - (1990)
-මම - (නව මූද්‍රණය), දම් ගුණ මූද්‍රණ හාරය (2001)

2. විද්‍යුත් උපදෙස් - (1997)
3. නිවන් නීවීම - පලමු වෙළුම (1997)
4. නිවන් නීවීම - දෙවන වෙළුම (1998)
5. නිවන් නීවීම - තෙවන වෙළුම (1998)
6. නිවන් නීවීම - සිවුවන වෙළුම (1998)
7. නිවන් නීවීම - පස්වන වෙළුම (1999)
8. නිවන් නීවීම - සයවන වෙළුම (1999)
9. නිවන් නීවීම - සන්වන වෙළුම (1999)
10. නිවන් නීවීම - අවවන වෙළුම (2000)
11. නිවන් නීවීම - තෙවන වෙළුම (2001)
12. නිවන් නීවීම - දසවන වෙළුම (2002)
13. නිවන් නීවීම - එකාලාස්වන වෙළුම (2004)
14. නිවන් නීවීම - ප්‍රක්ෂ්කාල මූද්‍රණය - ප්‍රමාණය - (1-6 වෙළුම්)(2000)
15. නිවන් නීවීම - ප්‍රක්ෂ්කාල මූද්‍රණය (1-11 වෙළුම්) (2010)
16. පහන් ක්‍රූව දම් දේශනා - 1 - වෙළුම - (1999)
17. හිතක මහිම - 1 - (2000)
18. හිතන් තැනීම - (2000)
19. පහන් ක්‍රූව දම් දේශනා - 2 වෙළුම - (2000)
20. පැවුන්ම හා නැවුන්ම - (2000)
21. ඇති නැවු දැකම - (2001)
22. පහන් ක්‍රූව දම් දේශනා - 3 වෙළුම - (2001)
23. දිව කතල් සඳු අපර - (2001)
24. කය අනුව යිය පිහිය - (2001)
25. මා-ඩිය උවරින - (2002)
26. ප්‍රතිපත්ති ප්‍රජාව - (2003)
27. පහන් ක්‍රූව දම් දේශනා - 4 වෙළුම - (2003)
28. අඩිනික්මන - (2003)
29. හිතක මහිම - 2 - (2003)
30. පහන් ක්‍රූව දම් දේශනා - 5 වෙළුම (2005)
31. පහන් ක්‍රූව දම් දේශනා - 6 වෙළුම (2006)
32. පහන් ක්‍රූව දම් දේශනා - 7 වෙළුම (2009)
33. මූද සමය ප්‍රදේශීලිය හා පමාණය (2009)

*1. Concept and Reality in Early Buddhist Thought -(1971)

*2. Samyutta Nikaya - AnAnthology, Part II - Wheel No, 183/185 -(1972)
- do - D. G. M. B. Edition (2009)

*3. Ideal Solitude - Wheel No, 188 - (1973)

*4. The Magic of the Mind - (1974)
- do - D. G. M. B. Edition (2007)

5. Towards Calm and Insight - (1991)
- do - D. G. M. B. Edition (1998)

6. From Topsy - turvydom to Wisdom -Volume 1 - (2003)

7. Seeing Through (1999)

8. Towards A Better World (2000)

9. Nibbana - The Mind Stilled - Volume I - (2003)

10. Nibbana - The Mind Stilled - Volume II - (2005)

11. Nibbana - The Mind Stilled - Volume III - (2005)

12. Nibbana - The Mind Stilled - Volume IV - (2006)

13. Nibbana - The Mind Stilled - Volume V - (2007)

14. Nibbana - The Mind Stilled - Volume VI - (2010)

15. Nibbana and The Fire Simile (2010)

* Buddhist Publication Society, P.O. Box, 61, Kandy
ගොඩ ගුණ ප්‍රකාශන ප්‍රමාණ, නැ.පු. 61, මහනුවර

ඒම ගුන් මූද්‍රණ හාරයේ
පොදු පුණ්‍යානුමෝදනාව

"මහණෙන්, ආම්ය දානයය, ඒම දානයය, යන මේ දන් දෙකෙකි. මේ දන් දෙක අතුරෙන් මෙයම අගුණ - එනම්, ධෙළු දානය."

මේ අසිරීමන් බුද්ධවදන අගය කරන බොහෝ පාඨකයින් තම පරලෝ යැපන් මවුපියාදී ඇාතින්ට කාන්ගැණුප්‍රවීකව පින් අනුමෝදන් කරවීමේ විරාගන වාරිතුයට අනුව ලොකු කුඩා පරිත්‍යාග පිරිනමන බැවින් දෙස් - විදෙස් වැයි ගිහි - පැවිදි දහම් පිපාසින විශාල පිරිසකට අම්ල දහම් අමාපැන් නොමිලයේ බෙදාදෙන ඒම ගුන් මූද්‍රණ හාරය පුණ්‍යානුමෝදනා වශයෙන් එම ඒම දානමය කුඩාය එකී පින්වත්ත්ට හා ඇාතින්ටන් මෙම 'අමාගහ' නොසිදි ගොයාමට නිරතුරුව කාලය, බනය, ගුමය වැයකරන යැමෙන් පරම ගානන උතුම් අමාමහ නිවතින් සැනසිමට උපනිගුය සම්පනක්ම වේවායි පතන බව දන්වා සිටිමු.

මෙයට,
සයුන් ලැබේ
ඒම ගුන් මූද්‍රණ හාරය.